

**සිව්වැනි කොටස**

## සිව්වැනි කොටස

### මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩිකටයුතු හා මෙහෙයුම් වලට අදාළ 2003 සම්මත කරන ලද ප්‍රධාන නීති අණපනත්

	පිටුව
1. 2003 අංක 2 දරන රේඟ (සංශෝධන) පනත	I
2. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත	IX
3. 2003 අංක 4 දරන මුදල් (සංශෝධන) පනත	XVI
4. 2003 අංක 5 දරන හර බදු (සංශෝධන) පනත	XVII
5. 2003 අංක 6 දරන මුදල් (සංශෝධන) පනත	XXII
6. 2003 අංක 7 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත	XXIII
7. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත	XXXI
8. 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත	LVII
9. 2003 අංක 15 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (සංශෝධන) පනත	LXII
10. 2003 අංක 18 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා (සංශෝධන) පනත	LXV
11. 2003 අංක 19 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත	LXXXV
12. 2003 අංක 25 දරන මුදල් පනත	XCVI
13. 2003 අංක 31 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත	CI
14. 2003 අංක 37 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත	CII
15. 2003 අංක 43 දරන විසර්ජන (සංශෝධන) පනත	CXXIV
16. 2003 අංක 44 දරන විසර්ජන පනත	CXXV

### 2003 අංක 2 දරන රේගු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 ජනවාරි මස 6 වන දින.]

#### රේගු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 2003 අංක 2 දරන රේගු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) රේගු ආඥාපනතේ 51 වන වගන්තියේ “ආනයනකරු හෝ ඔහුගේ අනුයෝජිතයා විසින් ප්‍රකාශයක් මගින්” යන වචන වෙනුවට “ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි ප්‍රමාණයක හා වර්ණයෙන් යුතු ආකෘති පත්‍රයක, ආනයනකරු හෝ ඔහුගේ අනුයෝජිතයා විසින් කරනු ලබන ප්‍රකාශයක් මගින්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
3. ප්‍රධාන ප්‍රඥප්තියේ 51 වන වගන්තියට ඉක්බිතිව ම පනත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒවා එම ප්‍රඥප්තියේ 51අ, 51ආ හා 51ඇ වගන්ති ලෙස බලාත්මක විය යුතු ය :-

“නිලධාරියකුට සැකයක් ඇති වූ විට, ඔහුට වැඩිදුර තොරතුරු කැඳවිය හැකි බව.

51අ. (1) (අ) ඇතුළුවීමේ බිල්පත්‍රයක හෝ 51 වන වගන්තිය යටතේ කරනු ලැබූ ප්‍රකාශනයක හෝ 47 වන වගන්තිය යටතේ වූ ඇතුළුවීමේ බිල්පත්‍රයක් සනාථ කිරීම සඳහා තමා වෙත ඉදිරිපත් කරන ලද ලේඛනවල ඇති යම් තොරතුරක සත්‍යභාවය හෝ නිවැරදි භාවය පිළිබඳව සැක කිරීමට රේගු නිලධාරියකුට හේතු ඇති අවස්ථාවක, “ඉ” උපලේඛනයේ 8 වන ව්‍යවස්ථාව අනුව වෙනස් කළ හැකි වූ ද ආනයනය කරන ලද භාණ්ඩ සඳහා ඇත්ත වශයෙන් ගෙවන ලද හෝ ගෙවීමට ඇති මුළු මුදල, ප්‍රකාශ කරන ලද රේගු අගය නියෝජනය කරන බව ඔප්පු කිරීම සඳහා වූ ලේඛනගත හෝ වෙනත් සාක්ෂි ඇතුළුව වෙනත් තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඒ රේගු නිලධාරී විසින් ආනයනකරුට හෝ ඔහුගේ අනුයෝජිතයාට හෝ භාණ්ඩ ආනයනය කිරීමට අදාළ වෙනත් යම් පාර්ශ්වයකට නියම කරනු ලැබිය හැකි ය.

(ආ) යම් තොරතුරක් ලැබීමෙන් පසු හෝ යම් ප්‍රතිචාරයක් නොමැති විට දී, ප්‍රකාශිත රේගු අගයෙහි සත්‍යභාවය හෝ නිවැරදිභාවය පිළිබඳව රේගු නිලධාරියාට තවදුරටත් සාධාරණ සැකයක් ඇත්නම්, “ඉ” උපලේඛනයේ 1 වන ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ප්‍රශ්නයට තුඩු දී ඇති ආනයනය කරන ලද භාණ්ඩවල රේගු අගය නිශ්චය කළ නොහැකි බවට සලකනු ලබන අතර ආනයනකරු ඉල්ලා සිටියහොත් ඒ සැකයට හේතු පිළිබඳව ඔහු වෙත ලිඛිතව නිලධාරියා විසින් දැනුම් දෙනු ලැබිය යුතු අතර කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද ඔහුට ලබාදිය යුතු ය.

(ඇ) ඉන්පසු “ඉ” උපලේඛනයේ වෙනත් විධිවිධාන වලට අනුකූලව රේගු අගය නිශ්චය කිරීම සඳහා රේගු නිලධාරියා කටයුතු කළ යුතු අතර උචිත පරිදි අගය සංශෝධනය කරනු ලැබිය හැකි ය.

(2) “ඉ” උපලේඛනයේ යම් ව්‍යවස්ථාවක් යටතේ ආනයනකරු හෝ ඔහුගේ අනුයෝජිතයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මුලින් භාරගනු ලැබූ අගය උචිත නොවන බව, පරීක්ෂණයක හෝ විමර්ශනයක හෝ 128 අ වගන්තිය යටතේ පවත්වන ලද විගණනයක ප්‍රතිඵලයක් වශයෙන්, භාණ්ඩ නිදහස් කිරීමට පෙර හෝ පසුව යම් අවස්ථාවක රේගු නිලධාරියකු සෑහීමට පත් වන්නේ නම්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් “ඉ” උපලේඛනයේ උචිත ව්‍යවස්ථාවට අනුකූලව අගය සංශෝධනය කරනු ලැබිය හැකි ය.

(3) මේ ආඥාපනතේ කාර්ය සඳහා රේගු අගය (1) වන හෝ (2) වන උපවගන්ති යටතේ සංශෝධන අගය විය යුතු ය.

(4) ආනයනකරු විසින් ලිඛිත ඉල්ලීමක් කළ විට, ආනයනකරුගේ බඩුවල රේගු අගය (2) වන උපවගන්තිය යටතේ නිශ්චය කරන ලද ආකාරය පිළිබඳව ලිඛිතව පැහැදිලි කිරීමක් ලබා දිය යුතු ය.

(5) බඩු රේගු පාලනයෙන් නිදහස් කරනු ලැබූ ද එසේ නැති වුවද නැතහොත් එම බඩු මත තක්සේරු කරන ලද යම් බද්දක් ගෙවනු ලැබූව ද එසේ නැති වුවද (2) වන උපවගන්තිය ඒ බඩු සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

(6) මේ වගන්තිය යටතේ නිලධාරියකුගේ තීරණයකින් අතෘප්තියට පත් යම් ආනයනකරුවකු විසින් ඒ දැන්වීම් තමා වෙත ලැබී දින දහයක් ඇතුළත ඒ තීරණයට එරෙහිව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අභියාචනය කළ හැකි ය. ආනයනය කරන ලද බඩු ආනයනකරු වෙත නිදහස් කරනු ලැබූව ද එසේ නැති වුවද සහ රේගු

බද්දෙන් යම් කොටසක් ගෙවා ඇති වුවද එසේ නැති වුවද අභියාචනය කිරීමේ අයිතිය, ඒ ආනයනකරුට නිඛිය යුතු ය. අභියාචනය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය සහ එවැනි තීරණයක් සඳහා වූ හේතු ලිඛිතව දැක්විය යුතු ය.

(7) තම අභියාචනය පිළිබඳව තීරණය විභාග වෙමින් පවතිද්දී, බඩු නිදහස් කර ගැනීමට ආනයනකරු අදහස් කරන අවස්ථාවක, වාචාවක් පිළිබඳව සැක කරනු ලබන අවස්ථාවක දී හැර, බඩු යටත් වන්නේ යම් රේඛ බදු සහ වෙනත් බදු ගෙවීම සඳහා ද ඒ රේඛ බදු හා වෙනත් බදු ගෙවීම සඳහා ඇප ඉදිරිපත් කිරීම මත, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බඩු නිදහස් කිරීමට අවසර දෙනු ලැබිය හැකි ය.

51. ආ (1) සෑම ආනයනකරුවකු, අනුයෝජිතයකු හෝ ආනයනයික බඩු ආනයනය කිරීමට, ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට අදාළ වෙනත් තැනැත්තන් විසින්, ආනයනය කිරීමේ දින සිට අවුරුදු තුනක කාලයක් සඳහා, නියම කරනු ලැබිය හැකි වාර්තා ශ්‍රී ලංකාව තුළ තබා ගත යුතු ය ; තැනහොත් එවැනි වාර්තා තැබීමට කටයුතු සැලැස්විය යුතු ය.

(2) එවැනි සෑම තැනැත්තකු විසින්ම රේඛ නිලධරයකු විසින් නියම කරනු ලැබූ කවර හෝ අවස්ථාවක -

- (අ) වාර්තා ඒ නිලධරයාට ලබා දිය යුතු ය ;
- (ආ) නියම කරනු ලබන පරිදි, වාර්තාවල පිටපත් ලබා දිය යුතු ය ; සහ
- (ඇ) ආඥාපනත යටතේ පැන නගින කරුණු වලට අදාළ යම් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු ය.

51ඇ. රේඛ තක්සේරු කිරීම්වල කාර්ය සඳහා රහස්‍ය ස්වභාවයේ හෝ රහස්‍ය සපයනු ලබන සියලු තොරතුරු, රේඛ නිලධරයා විසින් එසේ සලකනු ලැබිය යුතු අතර, ඒ තොරතුරු සපයන තැනැත්තාගේ හෝ රජයේ ලිඛිත අවසරය නොමැතිව, අධිකරණමය කටයුත්තක දී හෙළි කිරීමට නියම කරනු ලැබිය හැකි ප්‍රමාණය හැර, හෙළි නොකළ යුතු ය.”

4. ප්‍රධාන ප්‍රඥප්තියේ “52 වන වගන්තියෙහි “ඉ” උපලේඛනයේ විධිවිධානවලට අනුකූල නොවන බවය” යන වචන වෙනුවට “51 වන වගන්තියට අනුව එය අසත්‍ය ප්‍රකාශයක් නම්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

5. 52 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 52අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය :-

“වාර්තා තැබීම පැහැර හැරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම ආදිය සඳහා දඩය.

52අ. මේ ආඥාපනතේ විධිවිධාන උල්ලංඝනය කරමින්, 51ආ වගන්තිය යටතේ තැබීමට නියමිත වාර්තා තැබීම පැහැර හරින හෝ මේ ආඥාපනත යටතේ තැබීමට නියමිත යම් පොතක්, රෙජිස්ටරයක්, වාර්තාවක් හෝ ලේඛනයක් විනාශ කරන, වෙනස් කරන හෝ සහවන නැතහොත් එවැනි යම් පොතක්, රෙජිස්ටරයක්, වාර්තාවක් හෝ ලේඛනයක් ශ්‍රී ලංකාවෙන් පිටතට යවන හෝ යැවීමට උත්සාහ කරන සෑම තැනැත්තෙක්ම වරදක් සිදුකරන අතර රුපියල් පන්ලක්ෂයකට නොවැඩි දඩයකට යටත්විය යුතු ය.”

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 101 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි -

- (අ) “ඊ” ඡේදයෙහි “කිරීම සඳහා ; සහ” යන වචන වෙනුවට “කිරීම සඳහා” යන වචන ආදේශ කිරීමෙන්;
- (ආ) “උ” ඡේදයේ “නියම කිරීම සඳහා” යන වචන වෙනුවට “නියම කිරීම සඳහා” ; සහ යන වචන ආදේශ කිරීමෙන් ;
- (ඇ) “උ” ඡේදය අවසානයට පසු පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :-  
“(උඉ) 51 වන වගන්තිය යටතේ රේඛ කාර්ය සඳහා අගය තක්සේරු කිරීම සඳහා.”

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 128 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 128අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය :-

128අ. (1) අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහු විසින් ලිඛිතව තත්කාර්ය සඳහා බලය පවරනු ලැබූ රේඛවේ යම් නිලධරයකුට -

“විගණනය කිරීමේ හෝ වාර්තා පරීක්ෂා

(අ) දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ යම් සාධාරණ වේලාවක් තුළ දී, 51ආ වගන්තියට අනුකූලව වාර්තා තබා ඇති යම් ගොඩනැගිල්ලකට හෝ ස්ථානයකට ඇතුළු වී, විශේෂ ගණුදෙනු පිළිබඳව හෝ ඒ වාර්තා සාදා ඇති හෝ ගබඩා කර ඇති, අතින් ක්‍රියා කරන හෝ විද්‍යුත් ක්‍රම වල ප්‍රමාණවත් භාවය



කිරීමේ කාර්ය සඳහා ඇතුළු වීමේ බලය.

හෝ විශ්වසනීයත්වය පිළිබඳව යම් කරුණක් මත ඒ වාර්තා විගණනය කිරීම හෝ පරීක්ෂා කිරීම කළ හැකි ය ;

(අ) මේ ආඥාපනතේ ඉහතින්ම වූ විධිවිධානවල කාර්ය සඳහා යම් ගිණුම් පොතක්, රෙජිස්ටරයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලේඛනයක් තිබිය හැකි යම් භාජනයක් විවෘත කොට පරීක්ෂා කළ හැකි ය ;

(ආ) ඒ ස්ථානයේ හෝ ගොඩනැගිල්ලේ තිබේ හමුවූ යම් ගිණුම් පොතක්, රෙජිස්ටරයක්, වාර්තාවක්, හෝ වෙනත් ලේඛනයක් පරීක්ෂා කොට ඒවායේ පිටපත් ගැනීම හෝ උධෘත ගැනීම කළ හැකි ය ;

(ඇ) යම් ගොඩනැගිල්ලක තිබේ හමුවූ යම් පරිගණකයක් ක්‍රියා කරවා එහි වාර්තා කර ඇති හෝ ගබඩා කර ඇති යම් සටහන්වල සම්පූර්ණ පිටපත් හෝ ඒවායින් කොටසක පිටපත් ලබාගත හැකිය, නැතහොත් සම්පූර්ණ මුද්‍රිත පිටපත් හෝ ඒවායින් කොටසක මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ය.

(2) මේ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ බලය පවරනු ලැබූ යම් නිලධාරියකු විසින්, යම් තැනැත්තකුගෙන් යම් ගිණුම් පොතක්, රෙජිස්ටරයක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් තමා සන්නකයට ගත් අවස්ථාවක, ඒ නිලධාරියා විසින් තම සන්නකයට ගත් පොත, රෙජිස්ටරය, වාර්තාව හෝ ලේඛනය සඳහන් කරමින් ඒ තැනැත්තා වෙත ලියවිල්ලක් නිකුත් කළ යුතු ය.

(3) යම් නිලධාරියකු විසින් (1) වන උපවගන්තිය යටතේ තමා සන්නකයට ගත් යම් ගිණුම් පොතක්, රෙජිස්ටරයක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් ඒ පොත, රෙජිස්ටරය, වාර්තාව හෝ ලේඛනය පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ පොත, රෙජිස්ටරය, වාර්තාව හෝ වෙනත් ලේඛනය අයත් තැනැත්තාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා ඒ පොත, රෙජිස්ටරය, වාර්තාව හෝ වෙනත් ලේඛනය තමා සන්නකයෙහි රඳවා ගත හැකි ය.

(4) අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ රේඟුවේ යම් බලයලත් නිලධාරියකුට යම් ගොඩනැගිල්ලකට ඇතුළු වී එය පරීක්ෂා කිරීම සඳහා ආධාර කරන ලෙස, ඒ ගොඩනැගිල්ල හෝ ස්ථානය භාරව සිටින හෝ ඒ ගොඩනැගිල්ලේ හෝ ස්ථානයේ පදිංචිව සිටින යම් තැනැත්තකුගෙන්, අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඒ බලයලත් රේඟු නිලධාරියා විසින් ඉල්ලා සිටිය හැකි අතර එසේ ඉල්ලා සිටී විට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඒ නිලධාරියාට ආධාර කිරීම ඒ තැනැත්තා විසින් පැහැර හැරියහොත් ඔහු වරදකට වරදකරු වන්නේ ය.

(5) මේ වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ යම් රේඟු නිලධාරියකුට බලතල ක්‍රියාත්මක කිරීමේ දී ඔහුට බාධා කරන යම් තැනැත්තෙක් වරදකට වරදකරු වන්නේ ය.

(6) (4) වන හෝ (5) වන උපවගන්ති යටතේ වූ යම් වරදකට වරදකරු වන යම් තැනැත්තෙක් රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට යටත් වන්නේ ය.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 167 වන වගන්තියේ “රේඟු කාර්යාලය” යන්නෙහි අර්ථ නිරූපණයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“ලේඛනය” යන්නට, විද්‍යුත් වාර්තාවක හෝ මුද්‍රිත කඩදාසියක ගබඩා කර ඇති, වාර්තා කර ඇති හෝ දුෂ්‍ය හෝ කාන්දම් මාධ්‍යයක පිටපත් කර ඇති වූ ද කවර හෝ ආකාරයකින් ලබාගත හැකි වූ ද යම් තොරතුරක් ද ඇතුළත් වේ ;”.

9. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ “ඉ” උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ :-

එසේ වුවද උපලේඛනය ඉවත් කිරීම නොතකා, ඉවත් කළ උපලේඛනය යටතේ විභාග කළ සහ අලුත් උපලේඛනය ක්‍රියාත්මක වූ දිනයට පෙරාතුව වූ දිනයේ දී විභාග වෙමින් පැවති සියලු නඩු සහ නීති කෘතීන් -

(අ) අවස්ථාවෝචිත පරිදි ඉවත් කරන ලද උපලේඛනය යටතේ යථා පරිදි විභාග කරනු ලැබ ඇති ලෙස හෝ විභාග කිරීමට ඇති ලෙස සලකනු ලැබිය යුතු ය ; සහ

(ආ) ඉවත් කරන ලද උපලේඛනය ඉවත් නොකළ ලෙස සලකා එම උපලේඛනය යටතේ විභාග කරනු ලැබිය හැකි ය ; නැතහොත් දිගටම පවත්වාගෙන යා හැකි ය.

උපලේඛනය - "ඉ"

රේඟු වටිනාකම නියම කිරීමේ රීති

I. වන ව්‍යවස්ථාව

1. ආනයනය කරනු ලබන භාණ්ඩ වල රේඟු වටිනාකම විය යුත්තේ ගනුදෙනු කිරීමේ වටිනාකමයි. එනම්, ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා භාණ්ඩ විකුණනු ලැබූ අවස්ථාවේ දී 8 වන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ගලපනු ලැබූ සත්‍ය වශයෙන් ම ගෙවනු ලැබූ හෝ ගෙවා ඇති මිල වේ.

එසේ වුවද,

- (අ) (i) නීතිය මගින් හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධිකාරීන් විසින් පනවනු ලබන හෝ නියම කරනු ලබන්නා වූ ද ;
- (ii) භාණ්ඩ නැවත විකිණිය යුතු භූගෝලීය ප්‍රදේශ සීමා කරන්නා වූ ද ; හෝ
- (iii) භාණ්ඩවල වටිනාකම කෙරෙහි හරවත් ලෙස බල නොපාන්නා වූ ද,

සීමා කිරීම හැර, ගැනුම්කරු විසින් භාණ්ඩ බැහැර කිරීම් හෝ භාවිත කිරීම් සම්බන්ධයෙන් වූ සීමා කිරීම් නොකිබිය යුතුය.

- (ආ) භාණ්ඩවල වටිනාකම නියම කිරීමේ දී වටිනාකමක් නිශ්චය කළ නොහැකි යම් කොන්දේසියකට හෝ ප්‍රතිඡේදාවකට යටත් නොවූ විකිණීමක් හෝ විකුණුම් මිලක් ඇතිවිට ද,
  - (ඇ) 8 වන ව්‍යවස්ථාව යටතේ නිසි ගැලපීමක් කළ නොහැකි නම්, ගැනුම්කරු විසින් කරනු ලබන යම් පශ්චාත් නැවත විකිණීමක් බැහැර කිරීමක් හෝ භාණ්ඩ භාවිත කිරීමක් මගින් ලැබෙන මුදලෙන් කොටසක් කෙළින් ම හෝ වක්‍රව විකුණුම්කරුට උපවිය නො වන විට ද,
  - (ඈ) ගැනුම්කරු හා විකුණුම්කරු අතර සම්බන්ධයක් නොමැති විට ද, හෝ ගැනුම්කරු හා විකුණුම්කරු අතර සම්බන්ධයක් ඇති විට ද, 2 වන ඡේදයේ විධිවිධාන යටතේ රේඟු කටයුතු සඳහා ගනුදෙනු කිරීමේ වටිනාකම පිළිගත හැකිවන විට ද,
- අදාළ නොවේ.

2. (අ) 1 වන ඡේදයේ කාර්යයන් සඳහා ගනුදෙනු කිරීමේ වටිනාකම පිළිගැනීම නිශ්චය කිරීමේ දී, මෙම උපලේඛනයේ 9 වන ව්‍යවස්ථාවේ අර්ථය තුළ ගැනුම්කරු හා විකුණුම්කරු අතර සම්බන්ධයක් ඇතැයි යන කරුණ පමණක් ගනුදෙනු කිරීමේ වටිනාකම නොපිළිගැනීම සඳහා හේතුවක් නොවිය යුතු ය. එවැනි අවස්ථාවක දී, විකිණීමට සම්බන්ධ පරිච්ඡේදික වටපිටාව පරීක්ෂා කළ යුතු අතර, සම්බන්ධතාව මිල කෙරෙහි බලපෑමක් කර නොමැති නම් ගනුදෙනු කිරීමේ වටිනාකම පිළිගත යුතු ය. ආනයනකරු විසින් හෝ අන්‍යාකාරයකින් ලබාදුන් තොරතුරු අනුව මිල කෙරෙහි සම්බන්ධතාව බලපෑමක් සිදුකර ඇතැයි සැලකීමට රේඟු පරිපාලනයට හේතු ඇතිවිට, එකී හේතු ආනයනකරුට දැන්විය යුතු අතර ම, ප්‍රතිචාර දැක්වීමට ආනයනකරුට සැහෙන අවස්ථාවක් ලබාදිය යුතු ය. ආනයනකරු ඉල්ලා සිටින්නේ නම් එම හේතු දැක්වීම ලිඛිතව සිදු කළ යුතු ය.

(ආ) ඒ අවස්ථාවේ දී ම හෝ ඊට ආසන්නයේ දී, සිදුවන පහත දැක්වෙන එකකට, ආනයනකරු විසින් දක්වනු ලබන ගනුදෙනු කිරීමේ වටිනාකම ආසන්න වන අවස්ථාවක දී සම්බන්ධතාවක් ඇති තැනැත්තන් අතර වූ විකිණීමේ වල දී එකී වටිනාකම පිළිගත යුතු අතර 1 වන ඡේදයේ විධිවිධානවලට අනුව භාණ්ඩවල වටිනාකම නියම කළ යුතු ය.

- (i) ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට ඇති සම්බන්ධතාවක් නොමැති ගැනුම්කරුවන්ගේ අන්‍යා හෝ සමාන භාණ්ඩ ගනුදෙනු කිරීමේ වටිනාකම ;
- (ii) 5 වන ව්‍යවස්ථාව යටතේ අන්‍යා හෝ සමාන භාණ්ඩවල රේඟු වටිනාකම නිශ්චය කරනු ලැබීම ;
- (iii) 6 වන ව්‍යවස්ථාව යටතේ අන්‍යා හෝ සමාන භාණ්ඩවල රේඟු වටිනාකම නිශ්චය කරනු ලැබීම.

ඉහත සඳහන් පරීක්ෂණ අදාළ කිරීමේ දී, වාණිජ මට්ටම, ප්‍රමාණයේ මට්ටම, 8 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලධර්ම හා විකුණුම්කරු හා ගැනුම්කරු අතර සම්බන්ධයක් නොමැති විකිණීමේ වල දී විකුණුම්කරු විසින් කරනු ලැබූ වියදම් ද විකුණුම්කරු හා ගැනුම්කරු අතර සම්බන්ධයක් ඇතිවිට විකුණුම්කරු විසින් දරනු නොලැබූ වියදම් පිළිබඳ ව ප්‍රදර්ශිත වෙනස්කම්වල ඇති කරුණු කෙරෙහි නිසි සැලකිල්ලක් දැක්විය යුතු ය.

(ඇ) 2 (ආ) ඡේදයෙහි දැක්වෙන පරීක්ෂණ භාවිත කළ යුත්තේ ආනයනකරු ගේ ඉල්ලීම පරිදි සංසන්දනය කිරීමේ කාර්යය සඳහා පමණි. 2(ආ) ඡේද යටතේ ආදේශිත වටිනාකම ස්ථාපනය කළ නොහැකි ය.

**2 වන ව්‍යවස්ථාව**

1. (අ) 1 වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව ආනයනය කළ භාණ්ඩවල රේඛ වටිනාකම නිශ්චය කළ නො හැකි විට, රේඛ වටිනාකම විය යුත්තේ ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා විකුණනු ලැබූ අන්‍ය භාණ්ඩ අපනයනය කරනු ලැබූ අවස්ථාවේ හෝ ඊට ආසන්නයේ දී භාණ්ඩවල වටිනාකම නියම කිරීමට අනුව වූ ගනුදෙනු කිරීමේ වටිනාකම වේ.

(ආ) මෙම ව්‍යවස්ථාව අදාළ කර ගැනීමේ දී, එම වාණිජ මට්ටමේ ම වූ ද භාණ්ඩවල වටිනාකම නියම කිරීමේ දී හරවත් ප්‍රමාණයේ ම වූ අන්‍ය භාණ්ඩ විකිණීමක ගනුදෙනු කිරීමේ වටිනාකම රේඛ වටිනාකම නිශ්චය කිරීමේ දී, භාවිත කළ යුතු ය. එවැනි විකිණීමක් නොමැති විටක දී, වෙනස් වාණිජ මට්ටමක වූ සහ වෙනස් ප්‍රමාණයක වූ අන්‍ය භාණ්ඩ විකිණීමක දී වූ ගනුදෙනු කිරීමේ වටිනාකම වාණිජ මට්ටම හෝ ප්‍රමාණයන්ට අනුව විශේෂ වන වෙනස්කම් සලකා බලා ගලපනු ලැබීමෙන් පසු දෙකෙන් එකක් භාවිත කළ යුතු වුවද, එවැනි ගැලපීමක් කළ හැක්කේ වටිනාකම වැඩිවීමක් හෝ අඩුවීමක් වන නමුත්, ගැලපීමේ සාධාරණත්වය හා සත්‍යභාවය ඉදිරිපත් කර ඇති සාක්ෂි මත පැහැදිලිව සාධනය වන විට දී ය.

2. 8 වන ව්‍යවස්ථාවේ 2 වන ඡේදයේ සඳහන් වියදම් හා ගාස්තු ගනුදෙනු කිරීමේ වටිනාකමට ඇතුළත් කර ඇති විට, ප්‍රවාහනය කිරීමේ දුර ප්‍රමාණයන් ගේ හා ක්‍රමයන් ගේ වෙනස්කම් හේතුකොටගෙන පැන නගින ආනයනය කරනු ලබන භාණ්ඩ සහ අන්‍ය භාණ්ඩ අතර වූ වියදම් හා ගාස්තුවල කැපී පෙනෙන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ගැලපීමක් කළ යුතු ය.

3. මෙම වගන්තිය අදාළ කර ගැනීමේ දී අන්‍ය භාණ්ඩවල ගනුදෙනු කිරීමේ වටිනාකම් කිහිපයක් දක්නට ඇති විට, ආනයනය කරනු ලැබූ භාණ්ඩවල රේඛ වටිනාකම් නිශ්චය කිරීම සඳහා එම අඩුම වටිනාකම භාවිත කළ යුතු ය.

**3 වන ව්‍යවස්ථාව**

1. (අ) 1 වන හා 2 වන ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ ආනයනය කරනු ලැබූ භාණ්ඩවල රේඛ වටිනාකම නිශ්චය කළ නොහැකි නම්, භාණ්ඩවල වටිනාකම නියම කරන කාලයේ දී හෝ ඊට ආසන්න කාලයේ දී ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලැබූ සමාන භාණ්ඩවල වටිනාකම රේඛ වටිනාකම විය යුතු ය.

(ආ) මෙම ව්‍යවස්ථාව අදාළ කර ගැනීමේ දී, එම වාණිජ මට්ටමේ ම වූ ද, භාණ්ඩවල වටිනාකම නියම කිරීමේ දී හරවත් ප්‍රමාණයේ ම වූ සමාන භාණ්ඩ විකිණීමක ගනුදෙනු කිරීමේ වටිනාකම රේඛ වටිනාකම නිශ්චය කිරීමේ දී භාවිත කළ යුතු ය. එවැනි විකිණීමක් නොමැති විටක දී, වෙනස් වාණිජ මට්ටමක වූ සහ වෙනස් ප්‍රමාණයේ වූ සමාන භාණ්ඩ විකිණීමක දී වූ ගනුදෙනු කිරීමේ වටිනාකම වාණිජ මට්ටමට සහ ප්‍රමාණයන්ට අනුව විශේෂිතවන වෙනස්කම් සලකා බලා ගලපනු ලැබීමෙන් පසු දෙකෙන් එකක් භාවිත කළ යුතු වූ ද, එවැනි ගැලපීමක් කළ හැක්කේ, වටිනාකම වැඩිවීමක් හෝ අඩුවීමක් වන නමුත් එම ගැලපීමේ සාධාරණත්වය හා සත්‍යභාවය ඉදිරිපත් කර ඇති සාක්ෂි මත පැහැදිලිව සාධනය වන විට දී ය.

2. 8 වන ව්‍යවස්ථාවේ 2 වන ඡේදයේ සඳහන් වියදම් හා ගාස්තු ගනුදෙනු කිරීමේ වටිනාකමට ඇතුළත් කර ඇති විට, ප්‍රවාහනය කිරීමේ දුර ප්‍රමාණයන් ගේ හා ක්‍රමයන්ගේ වෙනස්කම් හේතුකොටගෙන පැන නගින ආනයනය කරනු ලැබූ භාණ්ඩ හා අන්‍ය භාණ්ඩ අතර වූ වියදම් හා ගාස්තුවල කැපී පෙනෙන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ගැලපීමක් කළ යුතු ය.

3. මෙම ව්‍යවස්ථාව අදාළ කර ගැනීමේ දී සමාන භාණ්ඩවල ගනුදෙනු කිරීමේ වටිනාකම් කිහිපයක් දක්නට ඇති විට දී, ආනයනය කරනු ලැබූ භාණ්ඩවල රේඛ වටිනාකම් නිශ්චය කිරීම සඳහා එම අඩුම වටිනාකම භාවිත කළ යුතු ය.

**4 වන ව්‍යවස්ථාව**

1 වන, 2 වන හා 3 වන ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ ආනයනය කරනු ලැබූ භාණ්ඩවල වටිනාකම නිශ්චය කළ නොහැකි නම්, ආනයනය කරුගේ ඉල්ලීම පරිදි 5 වන හා 6 වන ව්‍යවස්ථා අදාළ කිරීමේ නියෝගය ප්‍රතිගමනය කරනු ලැබූ අවස්ථාවන්හි දී හැර, 5 වන ව්‍යවස්ථාවෙහි විධිවිධාන යටතේ රේඛ වටිනාකම නිශ්චය කළ යුතු අතර, එම ව්‍යවස්ථාව යටතේ රේඛ වටිනාකම නිශ්චය කළ නොහැකි නම් 6 වන ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ එය කළ යුතු ය.

**5 වන ව්‍යවස්ථාව**

1. (අ) ආනයනය කරනු ලැබූ භාණ්ඩ හෝ අන්‍ය භාණ්ඩ හෝ ආනයනය කරනු ලැබූ සමාන භාණ්ඩ ආනයනය කරනු ලැබූ තත්වයෙන් ම ශ්‍රී ලංකාවේ දී විකුණනු ලබන්නේ නම්, මෙම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව ආනයනය කරනු ලැබූ භාණ්ඩවල රේඛ වටිනාකම සඳහා පාදක විය යුත්තේ පහත දැක්වෙන අඩු කිරීම්වලට යටත්ව භාණ්ඩ අපනයනය කිරීමේ වටිනාකම තක්සේරු කරනු ලබන කාලයේ හෝ ඊට ආසන්න කාලයේ දී එම භාණ්ඩ විකුණන තැනැත්තන් හා සම්බන්ධයක් නොමැති භාණ්ඩ මිලයට ගන්නා තැනැත්තන්ට විකුණනු ලැබූ ආනයනය කරනු ලැබූ භාණ්ඩවල හෝ අන්‍ය භාණ්ඩ ආනයනය කරනු ලැබූ සමාන භාණ්ඩවල ඉහළම ප්‍රමාණයේ එකතුවෙහි ඒකකයක මිලය.

- (i) සුපුරුදු පරිදි ගෙවනු ලැබූ හෝ ගෙවීමට එකඟ වූ හෝ එම පංතියේ හා වර්ගයේ ආනයනය කරනු ලැබූ භාණ්ඩ ශ්‍රී ලංකාවේ දී විකිණීමේ දී, ලාභ හා සාමාන්‍ය වියදම් වශයෙන් සුපුරුදු පරිදි කළ එකතු කිරීම් ;
  - (ii) ප්‍රවාහනය හා රක්ෂණය වෙනුවෙන් වූ සාමාන්‍ය වියදම් හා ඒ ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ දී දරන ලද වියදම් ;
  - (iii) 8 වන ව්‍යවස්ථාවේ 2 වන ඡේදයේ සඳහන් කර ඇති නියමිත වියදම් හා ගාස්තු ; ද
  - (iv) ආනයනය කිරීම හෝ භාණ්ඩ විකිණීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී ගෙවිය යුතු රේඟු ගාස්තු හා වෙනත් ජාතික බදු ද වේ.
- (ආ) භාණ්ඩ ආනයනය කිරීමේ වටිනාකම තක්සේරු කරනු ලබන කාලයේ හෝ ඊට ආසන්න කාලයේ දී ආනයනය කරනු ලැබූ භාණ්ඩ හෝ අනන්‍ය භාණ්ඩ හෝ ආනයනය කරනු ලැබූ සමාන භාණ්ඩ විකිණීමක් කරනු නොලැබූවේ නම් රේඟු වටිනාකම අන්‍යාකාරයකින් 1 (අ) ඡේදයේ විධිවිධානවලට යටත් විය යුතු අතර, ඒ සඳහා පාදක විය යුත්තේ භාණ්ඩ ආනයනයේ වටිනාකම තක්සේරු කළ දිනයෙන් පසුව එළඹෙන කලින් දිනයේ කරනු ලැබූ විකිණීමක දී, එතෙක් එකී ආනයනය කිරීමේ දින සිට දින අනුවක් ගතවීමට පෙර, ආනයනය කරනු ලැබූ භාණ්ඩ හෝ අනන්‍ය හෝ ආනයනය කරනු ලැබූ සමාන භාණ්ඩ, ආනයනය කරනු ලැබූ තත්වයෙන් ම ශ්‍රී ලංකාවේ දී විකුණනු ලැබූ ඒකකයක මිල ය.

2. ආනයනය කරනු ලැබූ භාණ්ඩ හෝ අනන්‍ය භාණ්ඩ හෝ ආනයනය කරනු ලැබූ සමාන භාණ්ඩ ආනයනය කරනු ලැබූ තත්වයෙන් ම ශ්‍රී ලංකාවේ දී විකුණනු නොලබන්නේ නම්, එවිට ආනයනකරු එසේ ඉල්ලා සිටින්නේ නම්, රේඟු වටිනාකම සඳහා පාදක විය යුත්තේ, ආනයනය කරනු ලැබූ භාණ්ඩ වැඩිදුර සැකසීමකින් පසුව එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ දී මිලට ගන්නා තැනැත්තන් හා විකුණුම්කරුවන් අතර සම්බන්ධයක් තැනිවි විකිණීමේ දී, එකී සැකසුම සඳහා වූ එකතු කිරීම් හා 1 (අ) ඡේදයේ දක්වා ඇති අඩු කිරීම් සඳහා නිසි වාසි ලබාදීමෙන් පසුව වන ඒකකයක මිල ය.

**6 වන ව්‍යවස්ථාව**

1. මෙම ව්‍යවස්ථාවෙහි විධිවිධාන යටතේ ආගණනය කරනු ලැබූ භාණ්ඩවල වටිනාකම ආනයනය කරනු ලැබූ වටිනාකම මත පාදක විය යුතු ය. ආගණනය කරනු ලැබූ වටිනාකම වනුයේ -

- (අ) ආනයනය කරනු ලැබූ භාණ්ඩ උත්පාදනය සඳහා යෙදූ ද්‍රව්‍ය සහ එකලස් කිරීමේ හෝ වෙනත් සැකසුම් ක්‍රියාවන් සඳහා වූ වියදම් හෝ වටිනාකම් ;
- (ආ) ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා අපනයනය කරන රටෙහි නිෂ්පාදකයන් විසින් සාදනු ලැබූ භාණ්ඩ වල වටිනාකම නියම කරනු ලබන අවස්ථාවේ එම පන්තියේ හා වර්ගයේ භාණ්ඩ විකිණීමේ දී පුරුදු පරිදි එක් කරනු ලබන ලාභ හා සෙසු වියදම් සඳහා වූ මුදල් ප්‍රමාණයන් ;
- (ඇ) 8 වන ව්‍යවස්ථාවේ 2 ඡේදයේ දැක්වෙන පරිදි සියලු වෙනත් වියදම් හෝ වටිනාකම් ය.

2. ආගණනය කරනු ලැබූ වටිනාකම නිශ්චය කරනු සඳහා පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙස හෝ යම් ගිණුම් හෝ වෙනත් වර්ග වලට ප්‍රවේශය ලබාදෙන ලෙස රේඟු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ තේවාසික නොවන තැනැත්තකු ගෙන් ඉල්ලා සිටීම හෝ බල කිරීම කළ නොහැකි ය. කෙසේ වෙතත්, මෙම විධිවිධාන යටතේ රේඟු වටිනාකම නිශ්චය කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදකයා විසින් සපයනු ලැබූ තොරතුරු, නිෂ්පාදකයා ගේ එකඟතාවය ඇතිව සහ අදාළ රටේ රජයට කල් ඇතිව කරනු ලැබූ ප්‍රමාණවත් දැන්වීමකින් පසු එම රටෙන් පරීක්ෂණය පිළිබඳව විරෝධයක් නොමැති නම්, රේඟු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනෙක් රටේ දී සත්‍යායනයක් කළ හැකි ය.

**7 වන ව්‍යවස්ථාව**

1. ආනයනය කරනු ලැබූ භාණ්ඩවල රේඟු වටිනාකම 1 - 6 දක්වා වූ ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ නිශ්චය කළ නො හැකි නම්, 1994 බදු සහ වෙළෙඳාම පිළිබඳ පොදු ගිවිසුමේ VII වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ විධිවිධානවලට අනුකූල සාධාරණ ක්‍රම භාවිත කිරීමෙන් රේඟු වටිනාකම නිශ්චය කළ යුතු ය.

- 2. (අ) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ භාණ්ඩ ශ්‍රී ලංකාවේ දී විකුණනු ලබන මිලක් ;
- (ආ) රේඟු කටයුතු සඳහා විකල්ප වටිනාකම දෙකින් ඉහළ ම වටිනාකම පිළිගැනීමට විධිවිධාන සලස්වන ක්‍රමයක් ;
- (ඇ) ආනයනය කරනු ලබන රටෙහි දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ විකුණනු ලබන මිලක් ;
- (ඈ) 6 වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව අනන්‍ය හෝ සමාන භාණ්ඩ සඳහා නිශ්චය කරනු ලැබූ ආගණනය කළ වටිනාකමට අන්‍ය වූ නිෂ්පාදන වියදමක් ;
- (ඉ) ශ්‍රී ලංකාව හැර වෙනත් රටකට අපනයනය කරනු ලබන භාණ්ඩවල මිලක් ;
- (ඊ) අඩුම රේඟු වටිනාකම ; හෝ
- (උ) අන්තර්ජාතික හෝ ව්‍යාප්ත මිලක් ;

පදනම් කර ගෙන මෙම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ රේඟු වටිනාකම නිශ්චය කළ නො හැක.



3. ආනයනකරු විසින් ඉල්ලා සිටින්නේ නම්, මෙම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව නිශ්චය කරනු ලැබූ රේඛා වටිනාකම සහ එකී වටිනාකම නිශ්චය කරනු ලැබූ ක්‍රමය ආනයනකරු වෙත ලිඛිතව දැක්විය යුතු ය.

8 වන ව්‍යවස්ථාව

1. 1 වන ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ රේඛා වටිනාකම නිශ්චය කිරීමේ දී ආනයනය කරනු ලැබූ භාණ්ඩවලට සත්‍ය වශයෙන් ම ගෙවනු ලැබූ මිලට හෝ ගෙවිය යුතු මිලට පහත සඳහන් දේ එකතු කළ යුතු ය.

(අ) පහත දැක්වෙන පරිදි ගැනුම්කරු විසින් යම්කාක් දුරට වියදම් දරනු ලැබූ නමුදු, භාණ්ඩවලට සත්‍ය වශයෙන් ගෙවූ මිලට හෝ ගෙවිය යුතු මිලට ඇතුළත් කරනු නොලැබූ -

- (i) මිලයට ගැනීමේ කොමිස් මුදල් හැර, කොමිස් හා තැරැවිකාර ගාස්තු ;
- (ii) අදාළ භාණ්ඩ සමග ඇති රේඛා කාර්යයන් සඳහා යැයි සලකනු ලබන බහාලු අයුරුවල මිල ;
- (iii) කම්කරු හෝ ද්‍රව්‍ය සඳහා වූ ඇයුරුම් පිරිවැය.

(ආ) භාණ්ඩවලට සත්‍ය වශයෙන් ම ගෙවූ මිලට හෝ ගෙවිය යුතු මිලට ඇතුළත් කරනු නොලැබූ තාක් දුරට, ආනයනය කරනු ලැබූ භාණ්ඩ අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් භාවිත කිරීමට නොමිලයේ හෝ අඩු මිලයට විකුණුම්කරු විසින් කෙළින් ම හෝ වක්‍රකාරයෙන් සපයනු ලැබූ පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සඳහා යෝග්‍ය ලෙස වෙන් කරනු ලැබූ වටිනාකම ;

- (i) ආනයනය කරනු ලැබූ භාණ්ඩවලට ඇතුළත් කළ ද්‍රව්‍යයන්, සහභාගයන්, කොමිස් හා සමාන අයිතමයන් ;
- (ii) ආනයනය කරනු ලැබූ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලැබූ උපකරණ, අවිටු, කෝටි හා සමාන අයිතමයන් ;
- (iii) ආනයනය කරනු ලැබූ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා ද්‍රව්‍යයන් ;
- (iv) ආනයනය කරනු ලැබූ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වූ ආනයනය කරනු ලැබූ රටේ දී හැර වෙනත් තැනක දී භාවිත කරනු ලැබූ ඉංජිනේරු ශිල්පීය, සංවර්ධන කාර්ය, චිත්‍ර වැඩ මෝස්තර, වැඩ, සැලසුම් සහ දළ සටහන්,

(ඇ) සත්‍ය වශයෙන් ම ගෙවනු ලැබූ හෝ ගෙවිය යුතු මිලට ඇතුළත් කරනු නො ලැබූ, භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සම්බන්ධයෙන් අදාළ වූ ගැනුම්කරු විසින් කෙළින් ම හෝ වක්‍රකාරයෙන් ගෙවිය යුතු වූ රාජ්‍ය භාගයන් හා බලපත්‍ර ගාස්තු වූ ද, විකිණීම සඳහා භාණ්ඩවල වටිනාකම නියම කිරීමේ දී කොන්දේසියක් වශයෙන් ඇතුළත් වන තාක් දුරට එකී රාජ්‍ය භාගයන් හා බලපත්‍ර ගාස්තු ;

(ඈ) විකුණුම්කරුට කෙළින් ම හෝ වක්‍රකාරයෙන් උපවිය වන්නා වූ ආනයනය කරනු ලැබූ භාණ්ඩවල යම් නැවත විකිණීමක දී, බැහැර කිරීමක දී හෝ භාවිතයට ගැනීමක දී ලැබෙන ඉපයීමේ වටිනාකම හෝ එකී යම් කොටසක්.

(ඉ) පහත සඳහන් පිරිවැය :-

- (i) වරායට ආනයනය කරනු ලැබූ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පිරිවැය ;
- (ii) වරායට ආනයනය කරනු ලැබූ භාණ්ඩ ප්‍රවාහනයට අදාළ වූ පැටවීමේ, බැමේ සහ මෙහෙයුම් ගාස්තු ; සහ
- (iii) රක්ෂණ වියදම්.

2. මෙම ව්‍යවස්ථාව යටතේ සත්‍ය වශයෙන් ගෙවනු ලැබූ හෝ ගෙවිය යුතු මිලට එකතු කළ හැක්කේ විෂයානුබද්ධ හා ප්‍රමාණීකරණ පදනමක් මත පමණි.

3. මෙම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සලසා ඇති පරිදි හැර රේඛා වටිනාකම නිශ්චය කිරීම සඳහා සත්‍ය වශයෙන් ගෙවනු ලැබූ හෝ ගෙවිය යුතු මිලට එකතු කිරීමක් නොකළ යුතු ය.

9 වන ව්‍යවස්ථාව

මෙම උපලේඛනයෙහි, පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, -

“ආනයනය කරනු ලැබූ භාණ්ඩවල රේඛා වටිනාකම” යන්නෙන් ආනයනය කරනු ලැබූ භාණ්ඩවල වටිනාකම අනුව බදු අයකර ගැනීමේ කාර්යය සඳහා වූ භාණ්ඩවල වටිනාකම අදහස් කෙරේ ;

“ශ්‍රී ලංකාව” යන්නට ශ්‍රී ලංකාවේ රේඛා දේශ භූමිය ඇතුළත් වේ ;

“නිෂ්පාදනය කරනු ලැබූ” යන්නෙන් වගා කරනු ලැබූ, නිෂ්පාදනය කරනු ලැබූ හෝ කණිනු ලැබූ ආදිය ඇතුළත් වේ.

“අන්‍ය භාණ්ඩ” යන්නෙන් භෞතික ලක්ෂණ, ගුණාත්මක භාවය හා කීර්ති නාමය අනුව හැම ආකාරයෙන් එක සමාන වූ භාණ්ඩ අදහස් කෙරේ. අන්‍යාකාරයෙන් අර්ථ නිරූපණයට අනුකූලවන්නා වූ භාණ්ඩවල පෙනුමට ඇති සුළු වෙනස්කම් නිසා අන්‍ය ලෙස සැලකීමෙන් නොවැළැක් වේ ;

“සමාන භාණ්ඩ” යන්නෙන් සියලු ආකාරයෙන් ම එක සමාන නො වූව ද, සමාන ලක්ෂණ හා සමාන සහභාගි ද්‍රව්‍යයන් සහිත වූ පමණින් එම කාර්යයන් ම කළ හැකි වූ වාණිජමය වශයෙන් මාරු කළ හැකි භාණ්ඩ අදහස් කෙරේ ;

“අන්‍ය භාණ්ඩ” සහ “සමාන භාණ්ඩ” යන පාඨයන් හි, අවස්ථාවෝචිත පරිදි, ශ්‍රී ලංකාවේ දී සිදු කරන ලද බැවින් 8 වන ව්‍යවස්ථාවේ 1 (අ) (iv) ඡේදය යටතේ ගැලපීමක් කරනු නොලැබූ ඉංජිනේරු ශිල්පීය, සංවර්ධනාත්මක, චිත්‍ර කටයුතු, මෝස්තර කටයුතු හා සැලසුම් ද දළ සටහන් ද ඇතුළත් වූ හෝ පිළිඹිබු වන්නා වූ භාණ්ඩ ඇතුළත් නොවේ ;

භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීමේ දී එකම රටේ දී නිෂ්පාදනය කර නොමැති නම් “අන්‍ය භාණ්ඩ” හෝ “සමාන භාණ්ඩ” වශයෙන් භාණ්ඩ හඳුනා ගැනීම නොකළ යුතු ය ;

භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීමේ දී, අන්‍ය භාණ්ඩ හෝ සමාන භාණ්ඩ නොමැති විට, අවස්ථාවෝචිත පරිදි, විවිධ තැනැත්තන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ භාණ්ඩ එකම තැනැත්තකු විසින් නිෂ්පාදනය කරනු ලැබූ භාණ්ඩ ලෙස සැලකිය හැකි ය.

“සමාන පත්තියේ හා වර්ගයේ භාණ්ඩ” යන්නෙන් විශේෂ කර්මාන්තයක් හෝ කර්මාන්ත අංශයක් මගින් නිෂ්පාදනය කරනු ලැබූ එක් සමූහයකට හෝ පරාසයකට ඇතුළත් භාණ්ඩ අදහස් කරනු අතර අන්‍ය හෝ සමාන භාණ්ඩ ද එහි ඇතුළත් වේ.

යම් තැනැත්තන් එකිනෙකාට සම්බන්ධ ලෙස සැලකිය යුත්තේ—

- (අ) ඔවුන් එකිනෙකා ගේ ව්‍යාපාරයන්හි නිලධරයන් හෝ අධ්‍යක්ෂවරුන් වන විට ;
- (ආ) ඔවුන් ව්‍යාපාරයක හවුල්කරුවන් ලෙස නීත්‍යානුකූලව පිළිගෙන, ඇති විට ;
- (ඇ) ඔවුන් සේව්‍යෝජකයා හා සේවා නියුක්තයන් වන විට ;
- (ඈ) යම් තැනැත්තෙක් කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් දෙදෙනා ගේ ම පරිශේෂ ජන්දය දීමේ ස්කන්ධයෙන් හෝ කොටස් වලින් සියයට 5ක් හෝ ඊට වැඩියෙන් අයිතිකර ගෙන, පාලනය කර ගෙන හෝ දරා සිටින විට ;
- (ඉ) ඔවුන් එකිනෙකා විසින් අනෙකා කෙළින් ම හෝ වක්‍රාකාරයෙන් පාලනය කරන විට ;
- (ඊ) ඔවුන් දෙදෙනා ම කෙළින් ම හෝ වක්‍රාකාරයෙන් තුන්වන තැනැත්තකු විසින් පාලනය කරනු ලබන විට ;
- (උ) ඔවුන් දෙදෙනා ම එකතුව කෙළින් ම හෝ වක්‍රාකාරයෙන් තුන් වන තැනැත්තකු පාලනය කරන විට ; හෝ
- (ඌ) ඔවුන් එකම පවුලේ සාමාජිකයන් වන විට දී පමණි.

එකම අනුයෝජිතයා, එකම බෙදාහරින්නා හෝ එකම පැවරුම් වාසි ලැබුම්කරුවා ලෙස ව්‍යාපාරික කටයුතු ආශ්‍රිතව එකිනෙකාට සම්බන්ධකම් ඇති තැනැත්තන් ඉහත උපමාන තුළට වැටෙන්නේ නම්, ඔවුන් විසින් අනෙකා කවරාකාරයකින් විස්තර කර තිබුණ ද, මෙම උපලේඛනයේ කාර්යයන් සඳහා සම්බන්ධතාවන් ඇති ලෙස සැලකිය යුතු ය.

10 වන ව්‍යවස්ථාව

මේ උපලේඛනයේ ප්‍රතිපාදන කෙසේ වෙතත්, ජාතික ආර්ථිකයේ යහපත පිණිස හෝ වෙනත් හේතුවක් නිසා, ඇමතිවරයා විසින්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරනු ලබන නියෝගයකින්, එකී නියෝගයේ විශේෂිතව සඳහන් කළ කාලයකට, ඕනෑම භාණ්ඩයක් සඳහා අවම වටිනාකමක් නියම කළ හැකි අතර එකී අවම අගයන් මත එකී භාණ්ඩවල බදු අය කළ යුතු ය.



### 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත

[සහතිකය සටහන් කළේ 2003 ජනවාරි මස 09 වන දින]

වගකීම දරන මූල්‍ය කළමනාකරණය මත ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපාය පදනම් වී ඇති බවට සහතිකවීම සඳහා ද ; මූල්‍ය ප්‍රතිපත්තිය සහ එය ක්‍රියාත්මක කෙරෙන ආකාරය මනාව සමීක්ෂණය කිරීමට මහජනයාට පහසුකම් සැලසීම සඳහා සහ ඊට සම්බන්ධ හභ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

1. මේ පනත 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන (මෙහි මින් මතු “නියමිත දිනය” යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක සිට ක්‍රියාත්මක විය යුතු ය.

2. ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපාය මෙහි මින් මතු සඳහන් කරනු ලබන වගකීම් සහිත මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය මත පදනම් විය යුතු ය.

3. ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපාය සැකසීමේදී විස්තර කිරීමේ දී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු වගකීම් සහිත මූල්‍ය කළමනාකරණයට පාදක වූ පරමාර්ථ පනත සඳහන් පරිදි වේ :—

- (අ) වර්ෂ 2006 අවසානයේ දී අයවැය පරතරය, ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක් නොඉක්මවන බවට සහ එම මට්ටම් ඉන්පසු දිගටම පවත්වාගෙන යනු ලබන බවට වගබලා ගැනීමෙන් ආණ්ඩුවේ ණය දුරදර්ශී මට්ටම් දක්වා අඩු කිරීම ;
- (ආ) ආණ්ඩුවට මුහුණපෑමට සිදුවන මූල්‍යමය අවදානම්, වෙනස්වන ආර්ථික පරිවේෂණ සැලකිල්ලට ගනිමින්, දුරදර්ශී ලෙස කළමනාකරණය කිරීම ;
- (ඇ) ආණ්ඩුවේ ණය අධිකතර මට්ටම්වලට ඉහළ නොනගින පරිදි වියදම් පිළිබඳ ප්‍රතිපත්ති යොදා ගැනීම ;
- (ඈ) අනාගත බදු අනුප්‍රමාණ පුනර්ගත ස්ථායීත්ව මට්ටම්වලට සහ කල් තබා දැකිය හැකි මට්ටම්වලට අනුකූල වන සේ වියදම් හා බදු අය කිරීමට අදාළ ප්‍රතිපත්ති යොදා ගැනීම ;
- (ඉ) ඇපවීම ලෙස ගණන් බලන ලද සහ පවත්නා මුදල් වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ සියයට ප්‍රමාණයක් ලෙස ඊට ඉහතින් ම වූ මුදල් වර්ෂ දෙකේ ප්‍රමාණය සමග දෙන ලද මුදලේ මුළු එකතුව වර්ෂයකට 4.5% නොඉක්මවන බවට සහතික වීම ;
- (ඊ) 2006 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය අවසානයේ දී (එවකට පවත්නා විනිමය අනුප්‍රමාණ අනුව ගණන් බලනු ලබන බාහිර ණය ඇතුළුව) ආණ්ඩුවේ මුළු බැරකම් ඒ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට අසූපහක් නොඉක්මවන බවට සහ, 2013 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය අවසානයේ දී (එවකට පවත්නා විනිමය අනුප්‍රමාණ අනුව ගණන් බලනු ලබන බාහිර ණය ඇතුළුව) ආණ්ඩුවේ මුළු බැරකම් ඒ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැටක් නොඉක්ම වන බවට සහතික වීම ; සහ
- (උ) ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේ දී අනාගත පරම්පරා කෙරෙහි ඇති කරනු ලැබිය හැකි මූල්‍ය බලපෑම් ගැන සලකා බලා එම තීරණ ගනු ලබන බවට සහතික වීම.

4. (1) ආණ්ඩුවේ මූල්‍ය ක්‍රමෝපාය, (මෙහි මින් මතු “ප්‍රකාශය” යනුවෙන් සඳහන් කරනු ලබන) මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කරනු ලැබිය යුතු ය.

(2) සෑම වර්ෂයකම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී දෙවන වරට කියවීමට නියම කරන ලද දිනයේ දී, ආණ්ඩුවේ ප්‍රකාශය මහජනයා වෙත ප්‍රචාරය කිරීමට සහ පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

(3) අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය යුතු හේතු මත, ආණ්ඩුව විසින් කවර වේලාවක දී වුව ද ඒ ප්‍රකාශය වෙනස් කරනු ලැබිය හැකි ය.

(4) ආණ්ඩුව විසින් ස්වකීය ප්‍රකාශය වෙනස් කරනු ලැබූ අවස්ථාවක දී ප්‍රතිශෝධිත ප්‍රකාශය මහජනයා වෙත ප්‍රචාරය කිරීමට සහ පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු අතර ප්‍රතිශෝධිත ප්‍රකාශය මුදා හරින ලද දින සිට එය බලාත්මක විය යුතු ය.

- (5) (අ) ප්‍රතිශෝධන ප්‍රකාශය ප්‍රචාරය කරන ලද දිනයේ පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන්නේ නම්, එසේ ප්‍රචාරය කරන ලද දිනයේ සිට සති දෙකක කාලයක් තුළ දී ඒ ප්‍රකාශයේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම ; හෝ
- (ආ) ප්‍රතිශෝධන ප්‍රකාශය ප්‍රචාරය කරන ලද දිනයේ දී පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් ඊළඟට පාර්ලිමේන්තුව රැස්වන දින සිට සති දෙකක් තුළ දී ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම,

අමාත්‍යවරයා විසින් කරනු ලැබිය යුතු ය.

5. ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ මහජනයාගේ දැනීම නැතිවීමට සහ ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය පවත්වා ගෙන යන ආකාරය ඇගයීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම ප්‍රකාශයක පරමාර්ථ වේ.

6. ප්‍රකාශයක් මගින්, -

- (අ) ආණ්ඩුවේ කෙටි කාලීන මූල්‍ය අරමුණු සකස් කළ යුත්තේ ආණ්ඩුවේ කවර මධ්‍ය කාලීන මූල්‍ය ප්‍රතිපත්තියක් තුළ පිහිටා ද ඒ ප්‍රතිපත්ති නිශ්චිතව දැක්විය යුතු ය ;
- (ආ) අයවැය ලේඛනය පදනම් කර ඇත්තේ හෝ පදනම් කරනු ලබන්නේ කවර පුළුල් ක්‍රමෝපාය ප්‍රමුඛතා මත ද ඒ ප්‍රමුඛතා පැහැදිලි කරනු ලැබිය යුතු ය ;
- (ඇ) ක්‍රමෝපාය සහ ක්‍රියාත්මක කිරීමට ඇති සමස්ත මූල්‍ය ප්‍රතිපත්තිය අරභයා වැදගත් යයි ආණ්ඩුව විසින් සලකනු ලබන ප්‍රධාන මූල්‍ය ක්‍රියාමාර්ග නිශ්චිතව දැක්විය යුතු ය ;
- (ඈ) මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ඊළඟ මුදල් වර්ෂය සහ ඊට අනුයාත මුදල් වර්ෂ තුන සම්බන්ධයෙන් -
  - (i) සේවක අර්ථසාධක අරමුදලට හෝ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට හෝ ආණ්ඩුව ණය වී ඇත්නම් ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින් වියදම, ආදායම, ණය සහ වෙනත් මූල්‍ය කාරණාවලට අදාළ ආණ්ඩුවේ මූල්‍ය අරමුණු හා ඉලක්ක ;
  - (ii) (ඇ) ඡේදයේ සඳහන් ප්‍රධාන ක්‍රියාමාර්ගවලින් අපේක්ෂා කරන ප්‍රතිඵල, නිශ්චිතව සඳහන් කළ යුතු ය ;
- (ඉ) ඉහත (අ), (ආ), සහ (ඈ) වන ඡේදවල සඳහන් මූල්‍ය අරමුණු හා ක්‍රමෝපාය ප්‍රමුඛතා, වගකීම් සහිත මූල්‍ය කළමනාකරණ මූලධර්මවලට අනුකූල වන්නේ කෙසේ දැ යි පැහැදිලි කරනු ලැබිය යුතු ය ;
- (ඊ) එම අරමුණු සහ ප්‍රමුඛතා, වගකීම් දරන මූල්‍ය කළමනාකරණ මූලධර්මවලට සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් වන්නේ නම්, -
  - (i) එසේ වෙනස්වීමට හේතු ;
  - (ii) එම මූලධර්ම කරා ආපසු යාමට ආණ්ඩුව ගන්නා පියවර ;
  - (iii) එම මූලධර්ම කරා ආණ්ඩුව ආපසු යන්නේ කුමන කාලයක් තුළ දී ද යන්න, පැහැදිලි කරනු ලැබිය යුතු ය ;
- (උ) එම ප්‍රකාශය පෙරාතුව ම මු ප්‍රකාශයෙන් වෙනස් වන්නේ නම්, එම වෙනස්වීම් සාධාරණීකරණය කෙරෙන හේතු සාධක ඉදිරිපත් කළ යුතු ය.

7. සෑම වර්ෂයක දී ම පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නියම කර ඇති දිනයේ දී අයවැය ආර්ථිකය සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

8. ආණ්ඩුවේ ප්‍රකාශයෙහි දක්වා ඇති මූල්‍ය ක්‍රමෝපාය හා සසඳමින් ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය ඇගයීමේ පදනමක් වශයෙන් යොදා ගැනීමට ඉවහල් වන තොරතුරු සැපයීම අයවැය ආර්ථිකය සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාව පිළියෙල කිරීමේ අරමුණ වන්නේ ය.

9. (1) ඊළඟ මුදල් වර්ෂයට සහ ඉන්පසු එළඹෙන අනුයාත මුදල් වර්ෂ දෙකට අදාළව පහත දැක්වෙන තොරතුරු, අයවැය ආර්ථිකය සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අන්තර්ගත විය යුතුය :—

- (අ) දළ දේශීය නිෂ්පාදිතයට සම්බන්ධ ඇස්තමේන්තු ;
- (ආ) පාරිභෝගික මිල ගණන්වලට සම්බන්ධ ඇස්තමේන්තු ;
- (ඇ) රැකියාව සහ විරැකියාවට සම්බන්ධ ඇස්තමේන්තු ;
- (ඈ) ගෙවීම් ශේෂවල වර්තමාන ශිඤ්ඡම් තත්ත්වයට සම්බන්ධ ඇස්තමේන්තු ;
- (ඉ) ආදායම් සහ වියදම් සම්බන්ධ ඇස්තමේන්තු ;

- (ඊ) ආණ්ඩුව විසින් ගනු ලබන ණය සම්බන්ධ ඇස්තමේන්තු ;
- (උ) ඉහත (අ) සිට (ඊ) දක්වා වූ ඡේදවල සඳහන් ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී උපයෝගී කර ගනු ලැබූ පදනම, ආර්ථික හෝ වෙනත් දේ ;
- (ඌ) එවැනි ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී උපයෝගී කර ගනු ලැබූ ආර්ථික හෝ වෙනත් පදනම විෂයෙහි ලා සිදු විය හැකි වෙනස්වීම් කෙරෙහි බලපාන ඉහත සඳහන් ඇස්තමේන්තුවල සංවේදීතාවට අදාළ ප්‍රකාශයක් ;
- (එ) මුදල් තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන -
  - (i) යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුව විසින් ප්‍රදානය කරනු ලැබූ ඇපකර සහ මුක්තිය ඇතුළත් අවිනිශ්චිත බැරකම් ;
  - (ii) ඉහත (ඉ) ඡේදයේ සඳහන් ඇස්තමේන්තුවලට ඇතුළත් නොකළ ආණ්ඩුවේ වියදම් පිළිබඳව වූ ආණ්ඩුවේ යෝජනා සම්බන්ධයෙන් ජනතාව වෙත කරනු ලබන දැනුම්දීම් ;
  - (iii) අවසාන නොවී පවත්වාගෙන යමින් ඇති ආණ්ඩුවේ ප්‍රමන්ත්‍රණ, වැනි අවදානම් ප්‍රායෝගික වශයෙන් කළ හැකිතාක් දුරට ප්‍රමාණාත්මක කළ ප්‍රකාශයක් ; සහ
- (ඒ) එකී එක් එක් මුදල් වර්ෂය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුදල් තත්ත්වය සෑහෙන ප්‍රමාණයකට පිළිබිඹු කර දැක්වීමට අවශ්‍ය වෙනත් තොරතුරු.

(2) (3) වන උප වගන්තියේ විධිවිධානවලට යටත් වූ අයවැය ආර්ථික හා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අන්තර්ගත තොරතුරු සැපයීමේ දී, මුදල් සහ ආර්ථික තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන ආණ්ඩුවේ සියලුම තීරණ හා වෙනත් සියලු පරිච්ඡේද කෙරෙහි, හැකිතාක් දුරට, සැලකිල්ල දැක්විය යුතු ය.

- (3) අමාත්‍යවරයාගේ ලිඛිත මතය අනුව, -
  - (අ) ජාතික ආරක්ෂාවට අහිතකාරී වන ;
  - (ආ) ප්‍රමන්ත්‍රණ, නඩු පැවරීම් හෝ වාණිජ කටයුතු කෙරෙහි සැලකිය යුතු ආකාරයකට ශ්‍රී ලංකාව පාත්‍ර කෙරෙන
 යම් තොරතුරක් අයවැය ආර්ථික සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි ඇතුළත් කිරීමට නියම කරන්නේ යයි මේ වගන්තියේ ඇතුළත් කිසිවක් කියවා තේරුම් නොගත යුතු ය.

10. (1) සෑම වර්ෂයක්ම සම්බන්ධයෙන් වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් අදාළ වර්ෂයේ ජුනි මාසයේ අවසාන දින හෝ විසර්ජන පනත සම්මත කරනු ලැබූ දින සිට මාස හයක් ගතවීම හෝ යන දෙකින් පසුව එළඹෙන දිනයේ දී මහජනයා වෙත ප්‍රචාරය කිරීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

- (2) අමාත්‍යවරයා විසින්, -
  - (අ) වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රචාරයට පත් කරන ලද දිනය පාර්ලිමේන්තුව රැස්වන දිනයක් වේ නම්, ඒ වාර්තාව ප්‍රචාරයට පත් කරන ලද දින සිට සති දෙකක් තුළ දී ඒ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට කටයුතු යෙදිය යුතු ය ; නැතහොත්
  - (ආ) වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රචාරයට පත් කරන ලද දිනය පාර්ලිමේන්තුව රැස් නොවන දිනයක් වේ නම්, පාර්ලිමේන්තුව ඊළඟට රැස්වන දින සිට සති දෙකක් තුළ දී ඒ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට කටයුතු යෙදිය යුතු ය.

11. ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව යාවත්කාල තොරතුරු සැපයීම සහ, එමගින්, ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය එවකට ආණ්ඩුවේ ප්‍රකාශයේ දක්වා ඇති මූල්‍ය ක්‍රමෝපාය සමඟ සසඳා අගයීමට මහජනයාට අවස්ථාව ලබාදීම වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අරමුණ වන්නේ ය.

- 12. (1) යම් මුදල් වර්ෂයක් සම්බන්ධයෙන් වූ වර්ෂය මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ පහත සඳහන් දෑ අන්තර්ගත විය යුතු ය :—
  - (අ) ඒ වර්ෂයේ පළමු මාස හතර සඳහා ඇස්තමේන්තු කරන ලද වියදම සහ සැබෑ වියදම පිළිබඳ ප්‍රකාශයක්;
  - (ආ) ඒ වර්ෂයේ පළමු මාස හතර සඳහා ඇස්තමේන්තු කරන ලද ආදායම සහ සැබෑ ආදායම පිළිබඳ ප්‍රකාශයක්;
  - (ඇ) ඒ වර්ෂයේ පළමු මාස හතර සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල් ගලනය සහ සැබෑ මුදල් ගලනය පිළිබඳ ප්‍රකාශයක් ;

- (ඇ) ඒ වර්ෂයේ පළමු මාස හතර සඳහා ඇස්තමේන්තු කරන ලද ණයට ගැනීම් සහ සැබෑ ණයට ගැනීම් පිළිබඳ ප්‍රකාශයක් ;
- (ඉ) ඒ මුදල් වර්ෂයේ පළමු මාස හතර සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුදල් තත්ත්වය ප්‍රමාණවත් ලෙස පිළිඹිබු කිරීමට අවශ්‍ය වෙනත් ප්‍රකාශ.

(2) ඇස්තමේන්තු කළ අදායමේ හෝ මුදල් ගලනයෙහි හෝ හිඟතාවක් නැතහොත් ඇස්තමේන්තු කළ වියදමේ හෝ ණයට ගැනීම්වල හෝ අතිරික්තයක් තිබෙන විට, ඒ හිඟතාවට හෝ අතිරික්තයට හෝ හේතු එකී වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් ප්‍රකාශ කරනු ලැබිය යුතුය.

(3) (4) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ අඩංගු තොරතුරු සැපයීමේ දී (ඒ වර්ෂය සඳහා විසර්ජන පනත සම්මත කරනු ලැබීමෙන් පසු ගනු ලැබූ තීරණ හා තත්කාලයේ පවත්නා පරිච්ඡේද ඇතුළුව) මූල්‍ය තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලැබිය හැකි ආණ්ඩුවේ සියලුම තීරණ හා වෙනත් සියලු පරිච්ඡේද, හැකි තාක් දුරට, සැලකිල්ලට ගනු ලැබිය යුතු ය.

- (4) අමාත්‍යවරයාගේ ලිඛිත මතය අනුව, -
  - (අ) ජාතික ආරක්ෂාවට අහනිකාරී වන ;
  - (ආ) ප්‍රමත්තණ, නඩු පැවරීම් හා වාණිජ කටයුතු කෙරෙහි සැලකිය යුතු ආකාරයකට ශ්‍රී ලංකාව පාත්‍ර කරනු ලැබිය හැකි,

යම් තොරතුරක් වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි ඇතුළත් කිරීමට නියම කරනු ලබන බවත් මේ වගන්තියෙහි ඇතුළත් කිසිවක් කියවා තේරුම් නොගත යුතු ය.

(5) වර්ෂය මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක ඇතුළත් කිරීමට නියමිත යම් කරුණක් පිළිබඳ යම් තොරතුරක්, අවසාන වරට නිකුත් කළ අයවැය ආර්ථික සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවේ ඒ කරුණට අදාළ තොරතුරුවලට වඩා වෙනස් නොවී ඇති අවස්ථාවක දී ඒ තොරතුරු එසේ නොවෙනස්ව පවත්නා බව වර්ෂය මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් කරනු ලැබිය යුතු ය.

13. (1) එක් එක් මුදල් වර්ෂය සම්බන්ධයෙන් අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක්, ඒ මුදල් වර්ෂය අවසානවීමෙන් පසු මාස පහක් ගතවීමට පෙර මහජනයා වෙත නිකුත් කිරීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

- (2) (අ) අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරනු ලැබූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වන්නේ නම්, ඒ වාර්තාව නිකුත් කළ දින සිට සති දෙකක් තුළ දී එහි පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය ; නැතහොත්
- (ආ) අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරන ලද දිනය පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නොවන්නේ නම් පාර්ලිමේන්තුව ඊළඟට රැස්වන දින සිට සති දෙකක් ඇතුළත දී ඒ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

(3) මුදල් වර්ෂයක අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව, යම් මුදල් වර්ෂයක් ආරම්භ වීමෙන් පසු ඒ මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය ආර්ථික සහ මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාව සමඟ ඒකාබද්ධ කරනු ලැබිය හැකි ය.

14. ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව යාවත්කාල තොරතුරු සැපයීම සහ එමගින් ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය එවකට ආණ්ඩුවේ ප්‍රකාශයේ දක්වා ඇති මූල්‍ය ක්‍රමෝපාය සමඟ සසඳා අගයීමට එමගින් මහජනයාට අවස්ථාව ලබාදීම අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ අරමුණ වන්නේ ය.

- 15. (1) මුදල් වර්ෂයක් වෙනුවෙන් අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවට පහත දැක්වෙන දෑ ඇතුළත් විය යුතු ය :-
  - (අ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ වියදම සහ සැබවින් දරන ලද වියදම පිළිබඳ ප්‍රකාශයක් ;
  - (ආ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ අදායම සහ සැබෑ ආදායම පිළිබඳ ප්‍රකාශයක් ;
  - (ඇ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ මුදල් ගලනය සහ සැබෑ මුදල් ගලනය පිළිබඳ ප්‍රකාශයක් ;
  - (ඈ) ඒ වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ ණයට ගැනීම් සහ සැබෑ ණයට ගැනීම් පිළිබඳ ප්‍රකාශයක් ;
  - (ඉ) ඒ මුදල් වර්ෂය අවසානයේ දී ආණ්ඩුවේ මුදල් තත්ත්වය ප්‍රමාණවත් ලෙස පිළිඹිබු කිරීමට අවශ්‍ය වෙනත් ප්‍රකාශ.



(2) ඇස්තමේන්තු කළ ආදායමේ හෝ මුදල් ගලනයේ හෝ යම් හිඟතාවක් ඇතිවුවහොත්, නැතහොත් ඇස්තමේන්තු කළ වියදමේ හෝ ණයට ගැනීම්වල හෝ අතිරික්තයක් තිබෙන විට ඒ හිඟතාවට හෝ අතිරික්තයට හේතු එකී අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි ප්‍රකාශ කරනු ලැබිය යුතු ය.

16. (1) පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මහමැතිවරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ ආඥාවක් ප්‍රසිද්ධ කර සති තුනක් ඇතුළත දී, රටේ මුදල් තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජනයා වෙත නිකුත් කිරීමට, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

(2) අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස් වූ දින සිට සති දෙකක් තුළ දී (1) වන උපවගන්තියේ සඳහන් වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට අමාත්‍යවරයා විසින් කටයුතු යෙදිය යුතු ය.

17. (1) තත්කාලීන මුදල් වර්ෂය සඳහා වූ පහත දැක්වෙන තොරතුරු, මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ සෑම වාර්තාවකම අන්තර්ගත විය යුතු ය :—

- (අ) ආදායම සහ වියදම පිළිබඳ ඇස්තමේන්තු ;
- (ආ) ආණ්ඩුවේ ණය පිළිබඳ ඇස්තමේන්තු ;
- (ඇ) එම ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී උපයෝගී කොට ගත් ආර්ථික සහ වෙනත් ආදාන ;
- (ඈ) මුදල් තත්ත්වය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන, -
  - (i) යම් පනතක් යටතේ ආණ්ඩුව විසින් දෙන ලද ඇපකර සහ මුක්තිදාන ඇතුළු අවිනිශ්චිත බැරකම් ;
  - (ii) ඉහත (අ) ඡේදයේ සඳහන් ඇස්තමේන්තුවල ඇතුළත් නොකළ, ආණ්ඩුව විසින් වැය කරනු ලබන බවට ප්‍රසිද්ධියේ පළ කරන ලද යෝජනා ;
  - (iii) කෙරීගෙන යන අවසන් නොවූ ආණ්ඩුවේ ප්‍රමන්ත්‍රණ,

වැනි ප්‍රමාණිකෘත කළ අවදානම් පිළිබඳව, ප්‍රායෝගිකව, කළහැකි තාක් දුරට, පිළියෙල කළ ප්‍රකාශයක් ; සහ

(ඉ) එකී වාර්තාවේ දිනයේ දී පැවති මූල්‍ය තත්ත්වය යුක්ති සහගතව පිළිඹිබු කර දැක්වීමට අවශ්‍ය වෙනත් තොරතුරු.

(2) මුදල් තත්ත්වය පිළිබඳව සැලකිය යුතු බලපෑමක් ඇති කරන ආණ්ඩුවේ යම් තීරණයක් හැකිතාක් පුළුල් ප්‍රමාණයට, (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ තොරතුරුවලට ඇතුළත් විය යුතු ය.

(3) යම් තොරතුරක් හෙළිදරව් කිරීම, අමාත්‍යවරයාගේ ලිඛිත මතය ප්‍රකාර, -

- (අ) ජාතික ආරක්ෂාවට අගතිකාරී වන ;
- (ආ) ප්‍රමන්ත්‍රණවල දී, නඩු පැවරීමේ දී හෝ වාණිජ කටයුතුවල දී, ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රමාණයට අසීරු තත්ත්වයකට පත් වන,

යම් තොරතුරක් මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවට ඇතුළත් කළ යුතු යයි මේ වගන්තියේ ඇතුළත් කිසිවක් කියවා තේරුම් නොගත යුතු ය.

(4) මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක ඇතුළත් කළ යුතු යයි නියමිත යම් තොරතුරක්, කලින් වූ අයවැය ආර්ථික හා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක හෝ වර්ෂය මැද අයවැය මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක ඒ කාරණය සම්බන්ධයෙන් ඇතුළත් කොට තිබුණු තොරතුරුවලින් නොවෙනස්ව පවත්නා අවස්ථාවක දී ඒ තොරතුර එකී වාර්තා දෙකින් එකක හෝ ඒ වාර්තා දෙකෙහිම හෝ අඩංගු තොරතුරුවලින් නොවෙනස්ව පවත්නා බව ඒ මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් කරනු ලැබිය යුතු ය.

18. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට නියම කෙරෙන ප්‍රකාශනය හෝ ආඥාව ප්‍රසිද්ධ කිරීමෙන් පසු, -

- (අ) අමාත්‍යවරයා දත්තා වූ ; සහ
- (ආ) සැලකිය යුතු ප්‍රමාණයකට මූල්‍ය හෝ ආර්ථික පැටලිලි ඇති කරවන්නා වූ හෝ ඇති කිරීමට ඉඩ ඇති ආණ්ඩුවේ තීරණ සහ වෙනත් පරිච්ඡේද, 16 වන වගන්තිය යටතේ මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් පිළියෙල

කිරීමට ලේකම්වරයාට හැකි වනු පිණිස, එකී ප්‍රකාශනය හෝ ආඥාව ප්‍රසිද්ධ කොට එක් සතියක් තුළ දී අමාත්‍යවරයා විසින් ලේකම්වරයා වෙත අනාවරණය කරනු ලැබිය යුතු ය.

19. මැතිවරණ පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ සෑම වාර්තාවක් සමගම පහත දැක්වෙන ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය :-

- (අ) අමාත්‍යවරයා විසින් 18 වන වගන්තියේ නියමයන්ට අනුකූලව කටයුතු කර ඇති බවට අමාත්‍යවරයා විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක් ;
- (ආ) වාර්තාවේ අඩංගු තොරතුරු මගින් හැකි තරම් පුළුල් ලෙස -
  - (i) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උපරිම වෘත්තීය විනිශ්චය පිළිබිඹු වන බවට ;
  - (ii) අමාත්‍යාංශය විසින් ලබා ගත හැකි වූ සියලුම ආර්ථික සහ මූල්‍ය තොරතුරු කෙරේ සැලකිල්ල දක්වා ඇති බවට ;
  - (iii) 19 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් තමාට අනාවරණය කළ ආණ්ඩුවේ තීරණවලින් ඇතිවන මූල්‍ය පැටලිලි හා වෙනත් පරිවේෂණ එකී තොරතුරුවලට ඇතුළත් කොට ඇති බවට,
 ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයක්.

20. (1) (2) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධානවලට යටත්ව මිස, ආණ්ඩුව විසින් මහ බැංකුවෙන් මුදල් ණයට නොගත යුතු ය.

(2) මුදල් වර්ෂයක දී ලැබෙන මුදල් ප්‍රමාණ අභිභවා යන මුදල් යෙදවුම්වල අතිරික්තය තාවකාලිකව පියවා ගැනීම සඳහා අත්තිකාරම් ලෙස ආණ්ඩුව විසින් මහ බැංකුවෙන් මුදල් ණයට ගනු ලැබිය හැකි ය :

එසේ වුව ද, එවැනි සෑම අත්තිකාරමක්ම, එය ලබා ගත් දින සිට මාස හයක් තුළ දී ආපසු ගෙවනු ලැබිය යුතු අතර යම් මුදල් වර්ෂයක කවර වුව ද අවස්ථාවක දී හිඟ තබා ඇති එවැනි අත්තිකාරම්වල එකතුව ඒ මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තුගත ආදායමින් සියයට දහයක් නොඉක්මවිය යුතු ය.

(3) ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත්වල මුල් නිකුතුවලට දායකවීම මේ වගන්තියේ අඩංගු කිසිවකින් මහ බැංකුවට තහනම් කරනු ලබන්නේ යයි නොසැලකිය යුතු ය.

21. මේ පනතේ සඳහන් සියලුම ප්‍රකාශ සහ වාර්තා, රාජ්‍ය අංශයේ ගිණුම්වලට අදාළ ගිණුම් තැබීමේ ක්‍රම පිළිබඳ උපරිම පරිචයන්ට අනුකූලව පිළියෙල කරනු ලැබිය යුතු ය.

22. (1) 4 වන වගන්තියේ සඳහන් ප්‍රකාශය සහ 7, 10, 13 සහ 16 වන වගන්තිවල සඳහන් වාර්තා පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තමා වෙත සපයන ලෙස මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කවර වුව ද අමාත්‍යාංශයකින්, දෙපාර්තමේන්තුවකින්, රාජ්‍ය සංස්ථාවකින් හෝ ආණ්ඩුවට කොටස් අයත්ව ඇති යම් සමාගමකින් ලිඛිතව ඉල්ලා සිටිනු ලැබිය හැකි ය.

(2) යම් අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ සමාගමක් වෙත (1) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක් කරනු ලැබූ විට, අවස්ථාවෝචිත පරිදි, අදාළ ප්‍රකාශ හෝ වාර්තාව පිළියෙල කිරීමේ දී අවශ්‍ය තොරතුරු ගණන් ගැනීම සඳහා ලේකම්වරයාට අවකාශ ලැබෙන කාලයක් තුළ දී ඒ ඉල්ලීමට අනුකූලව ඒ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, රාජ්‍ය සංස්ථාව හෝ සමාගම කටයුතු කළ යුතු ය.

23. 4 වන වගන්තියේ සඳහන් ප්‍රකාශය සහ 7, 10, 13 සහ 16 වන වගන්තිවල සඳහන් වාර්තා පාර්ලිමේන්තුව ඉදිරියේ තැබූ විට ඒ ප්‍රකාශය සහ වාර්තා පාර්ලිමේන්තුවේ අදාළ ස්ථාවර කමිටුව වෙත යොමු කරනු ලැබිය යුතු ය.

24. මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්, ගැපවි පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින්,-

- (අ) 4 වන වගන්තියේ සඳහන් ප්‍රකාශයේ සහ 7, 10, 13 හා 16 වන වගන්තිවල සඳහන් වාර්තාවල පිටපත් ගෙවීමකින් තොරව පරීක්ෂා කර බැලීමට තබා ඇති ස්ථානය නිශ්චිතව ඇනුම් දිය යුතු ය ; තව ද
- (ආ) ඒ ප්‍රකාශයේ සහ වාර්තාවල පිටපත් විකිණීම සඳහා තබා ඇති ස්ථානය නිශ්චිතව දැනුම් දිය යුතු ය.

25. මේ පනත යටතේ රජයේ නිලධාරියකු විසින් සඳහා වූයෙන් කරන ලද හෝ නොකර හරින ලද යම් දෙයක් සම්බන්ධයෙන් ඒ නිලධාරියාට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය.



26. (1) අතිවිශේෂ අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් දෙනු ලබන පාර්ලිමේන්තු අනුමතය යටතේ සහ ඒ යෝජනා සම්මතයේ නිශ්චිතව සඳහන් කාලපරිච්ඡේදය තුළ, ආණ්ඩුව විසින් මේ පනතේ නියමයන්ගෙන් බැහැරව සිටිනු ලැබිය හැකි ය.

- (2) මේ පනතේ නියමයන්ගෙන් බැහැරව සිටීමට ඉල්ලීමක් කරනු ලැබූ සෑම අවස්ථාවක දී ම, -
- (අ) එසේ බැහැරව සිටීමට හේතු ;
- (ආ) එසේ බැහැරව සිටීම අවශ්‍ය කරනු ලැබූ හේතු පිටු දැකීමට ආණ්ඩුව විසින් ගනු ලබන පියවර ;
- (ඇ) නියමයන්ගෙන් එසේ බැහැරව සිටීම අවසාන කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවන කාලය,

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු ය.

(3) බැහැරවීමක් සිදු කරනු ලැබූ සෑම අවස්ථාවක දී ම,-

- (අ) එම බැහැරව සිටීම අවශ්‍ය වූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් වන්නේ නම්, ඒ බැහැරව සිටීමට අදාළව (2) වන උපවගන්තියේ නිශ්චිතව සඳහන් කරුණු, එසේ බැහැර වූ දින සිට සති දෙකක් තුළ දී ඒ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දීම ; හෝ
- (ආ) එම බැහැරව සිටීම කළ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම්, ඒ බැහැරව සිටීමට අදාළව (2) වන උපවගන්තියේ නිශ්චිතව සඳහන් කරුණු, පාර්ලිමේන්තුව ඊළඟට රැස් වන දින සිට සති දෙකක් තුළ දී පාර්ලිමේන්තුව වෙත දැනුම් දීම,

අමාත්‍යවරයා විසින් කරනු ලැබිය යුතු ය.

27. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 4 දරන මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 පෙබරවාරි මස 27 වන දින]

#### 1995 අංක 16 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

1. මේ පනත 2003 අංක 4 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1999 අංක 24 දරන පනතින් සංශෝධිත 1995 අංක 16 දරන මුදල් පනතේ I වන පරිච්ඡේදයේ I වන කොටස (2 වන වගන්තිය) මෙයින් ඉවත් කරනු ලැබේ.
3. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—
  - (1) “ ඩීසල් මෝටර් වාහන බද්ද, සුබෝපහෝගී මෝටර් වාහන බද්ද” යන වචන වෙනුවට “ සුබෝපහෝගී මෝටර් වාහන බද්ද” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
  - (2) ඒ වගන්තියේ පැති සටහනෙහි “ ඩීසල් මෝටර් වාහන බද්ද, සුබෝපහෝගී මෝටර් වාහන බද්ද” යන වචන වෙනුවට “ සුබෝපහෝගී මෝටර් වාහන බද්ද” යන වචන ආදේශ කිරීමෙන්.
4. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියේ “ නිශ්චිත මෝටර් වාහන” යන යෙදුමෙහි අර්ථ නිරූපණය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—
 

“ නිශ්චිත මෝටර් වාහනය” යන්නෙන්, යම් සුබෝපහෝගී මෝටර් වාහනයක්, යම් අර්ධ සුබෝපහෝගී මෝටර් වාහනයක් හෝ යම් අර්ධ සුබෝපහෝගී ද්විත්ව කාර්ය මෝටර් වාහනයක් අදහස් වේ ;”.
5. මේ පනතින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන සියලු කාර්ය සඳහා 2001 ඔක්තෝබර් මස 12 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.
6. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 5 දරන හර බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 පෙබරවාරි මස 27 වැනි දින]

#### 2002 අංක 16 දරන හර බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 2003 අංක 5 දරන හර බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2002 අංක 16 දරන හර බදු පනතේ 2 වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :-

“හරබදු සංශෝධන 2. 13 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, හර බදු යනුවෙන් හැඳින්වෙන බද්දක් —

- (අ) වාණිජ බැංකුවක පවත්වාගෙන යනු ලබන එක් එක් ජංගම ගිණුමකින් එක් එක් ලීන් මාසයක් තුළ කරනු ලබන මුළු හර කිරීම්වල එකතුව මත ;
- (ආ) වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක පවත්වාගෙන යනු ලබන එක් එක් ඉතිරි කිරීමේ ගිණුමකින් එක් එක් ලීන් මාසයක් තුළ කරනු ලබන මුළු හර කිරීම්වල එකතුව මත ; සහ
- (ඇ) තැන්පතු සහතිකයක් හෝ සංචාරක චෙක්පතක් මුදල් කිරීමෙන් උපලබ්ධි වන මුදල මත.

අවස්ථාවෝචිත පරිදි එම හර කරනු ලබන මුළු මුදලින් හෝ මුදල් කිරීමෙන් උපලබ්ධි වන මුදලින්, සියයට එකකින් දහයෙන් එකක අනුප්‍රමාණය අනුව, නියම කර අය කර ගනු ලැබිය යුතු ය.”

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අළුත් ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(අඅ) වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක පවත්වාගෙන යනු ලබන ඉතිරි කිරීමේ ගිණුමකින් කරන ලද හරකිරීමක් සම්බන්ධයෙන් වන විට, ගිණුම පවත්වාගෙන යන්නේ කවර තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නමින් හෝ තමිවලින් ද ඒ තැනැත්තා හෝ තැනැත්තන් විසින් ගෙවනු ලැබිය යුතු ය.”

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අළුත් ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(අඅ) වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක පවත්වාගෙන යනු ලබන ඉතිරි කිරීමේ ගිණුමකින් කරන ලද හරකිරීමක් වන විට, එම හරකිරීම සිදු කරනු ලැබූ මාසයේ අවසානයේ දී ;”

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ “ජංගම ගිණුම් ගනුදෙනු වලින්” යන වචන වෙනුවට “ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් ගනුදෙනුවලින්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සෑම වාණිජ බැංකුවක්” යන වචනවල සිට “ප්‍රේෂණය කළ යුතු ය.” යන වචන දක්වා සියලු වචන වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :-

“(1) සෑම වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් ම විසින් එක් එක් මාසයේ අවසාන වැඩ කරන දිනයේ දී ඒ බැංකුවේ පවත්වාගෙන යනු ලබන සෑම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමකින් ම ඒ ඒ මාසය වෙනුවෙන් ඒ ගිණුමෙන් හර බදු වශයෙන් ගෙවිය යුතු මුදලට සමාන මුදලක් අස්කර ගෙන ඒ ඒ මාසයෙන් පසුව එළඹෙන මාසයේ අවසාන වැඩ කරන දිනයේ දී හෝ ඊට ප්‍රථම ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු ය.” ;

(2) 1 වන උපවගන්තියේ පළමුවන අතුරු විධානයේ “යම් මාසයක ආරම්භය” යන වචන වෙනුවට “යම් මාසයක අවසාන දිනය” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) 1 වන උපවගන්තියේ දෙවන අතුරු විධානය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අතුරු විධානය ආදේශ කිරීමෙන් :-

“එසේම තවදුරටත් කිසියම් මාසයක ජංගම ගිණුමක හෝ ඉතිරි කිරීමේ ගිණුමක හර බදු බැරකම රුපියල් විස්සකට අඩු නම්, ඒ ජංගම ගිණුමෙන් හර බදු අස්කර නොගත යුතු ය.” ;

(4) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ “එම ජංගම ගිණුම වාණිජ බැංකුවෙහි පවත්වාගෙන යනු ලබන්නේ යම් තැනැත්තකුගේ නමින් ද, ඒ තැනැත්තාගේ හෝ” යන වචන වෙනුවට “එම ජංගම ගිණුම හෝ ඉතිරි කිරීමේ ගිණුම වාණිජ බැංකුවෙහි හෝ විශේෂිත බැංකුවෙහි පවත්වාගෙන යනු ලබන්නේ යම් තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නමින් ද, ඒ තැනැත්තා හෝ තැනැත්තන්, හෝ ” යන වචන ආදේශ කිරීමෙන් ;

(5) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ -

(අ) “ජංගම ගිණුමක් යම් වාණිජ බැංකුවක පවත්වාගෙන යනු ලැබේ ද ඒ වාණිජ බැංකුවට යම් මාසයකට පෙරාතුව ම වූ මාසයේ දී ඒ ගිණුමෙන් කරන ලද හර කිරීම් මත ගෙවිය යුතු හර බදු සම්පූර්ණයෙන් අයකර ගැනීමට හෝ ඉන් කොටසක් අයකර ගැනීමට ඒ ජංගම ගිණුමේ අරමුදල් නොමැතිවීම නිසා හෝ ඒ ජංගම ගිණුමේ ප්‍රමාණවත් අරමුදලක් නොමැතිවීම නිසා” යන වචන වෙනුවට “ජංගම ගිණුමක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක් යම් වාණිජ බැංකුවට හෝ විශේෂිත බැංකුවට, ඒ මාසය වෙනුවෙන් ඒ ගිණුමෙන් කරන ලද හරකිරීම් මත ගෙවිය යුතු හර බදු සම්පූර්ණයෙන් අයකර ගැනීමට හෝ ඉන් කොටසක් අයකර ගැනීමට ඒ ජංගම ගිණුමේ හෝ ඉතිරි කිරීමේ ගිණුමේ අරමුදල් නොමැතිවීම නිසා හෝ ඒ ජංගම ගිණුමේ හෝ ඉතිරි කිරීමේ ගිණුමේ ප්‍රමාණවත් අරමුදලක් නොමැතිවීම නිසා” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ “එකී පෙරාතුව ම වූ මාසයේ දී” යන වචන වෙනුවට “ඒ මාසය වෙනුවෙන්” යන වචන ආදේශ කිරීමෙන් ;

(6) (4) වන උපවගන්තියේ අතුරු විධානයේ “එම වාණිජ බැංකු විසින්” යන වචන වෙනුවට “එම වාණිජ බැංකුව හෝ විශේෂිත බැංකුව විසින්” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(7) ඒ වගන්තියේ (5) වන උපවගන්තියේ :-

(අ) “යම් වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමක්” යන වචන වෙනුවට “යම් වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක්” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(ආ) “වාණිජ බැංකුවකට බලය පැවරෙන්නේ යයි” යන වචනවල සිට ඒ උපවගන්තියේ අවසානය දක්වා ඇති සියලු වචන ඉවත් කර, ඒ වෙනුවට “වාණිජ බැංකුවකට හෝ විශේෂිත බැංකුවකට බලය පැවරෙන්නේ යයි නොසැලකිය යුතු ය.” යන වචන ආදේශ කිරීමෙන්.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තියේ “යම් ජංගම ගිණුම් හිමියකු විසින්” යන වචන වෙනුවට “යම් ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම් හිමියකු විසින්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයෙහි “ජංගම ගිණුමකින් කරන ලද” යන වචන වෙනුවට “ජංගම ගිණුමකින් හෝ ඉතිරි කිරීමේ ගිණුමකින් කරන ලද” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) (1) වන උපවගන්තියේ :-

(අ) “වාණිජ බැංකුවක් විසින්” යන වචනවල සිට “කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු ය :-” යන වචන දක්වා වූ සියලුම වචන වෙනුවට “වාණිජ බැංකුවක් විසින් හෝ විශේෂිත බැංකුවක් විසින් 6 වන වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් මුදල් ප්‍රමාණයන් ප්‍රේෂණය කරන විට දී, ගනුදෙනුකරුවකු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන විශේෂ ජංගම ගිණුමක් සම්බන්ධයෙන් හැර, යම් ජංගම ගිණුමක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක් සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු ඇතුළත් ප්‍රකාශයක් කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු ය :-”

(ආ) ඒ උපවගන්තියේ (අ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :-

“(අ) ඒ බැංකුවේ පවත්වාගෙන යන සියලු ජංගම ගිණුම්වලින් සහ ඉතිරි කිරීමේ ගිණුම්වලින් ඒ මාසය වෙනුවෙන් කරන ලද හර කිරීම්වල මුළු ප්‍රමාණය ;”

- (ඇ) ඒ උපවගන්තියේ (ආ) ඡේදය අත්හැරීමෙන් ;
- (ඈ) ඒ වගන්තියේ (ඇ) ඡේදයේ “සියලු ජංගම ගිණුම්වලින්” යන වචන වෙනුවට “සියලු ජංගම ගිණුම්වලින් සහ ඉතිරි කිරීමේ ගිණුම්වලින්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (ඉ) (ඉ) ඡේදයේ “එක් එක් ජංගම ගිණුමේ නිදහස් කරන ලද මුළු හර කිරීම් ප්‍රමාණය, ඒ අදාළ ජංගම ගිණුමේ” යන වචන වෙනුවට “එක් එක් ජංගම ගිණුමේ සහ ඉතිරි කිරීමේ ගිණුමේ නිදහස් කරන ලද මුළු හර කිරීම් ප්‍රමාණය, ඒ අදාළ ජංගම ගිණුමේ හෝ ඉතිරි කිරීමේ ගිණුමේ” යන වචන ආදේශ කිරීමෙන් .

(2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :—

“(1අ) වාණිජ බැංකුවක් විසින් 6 වන වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් මුදල් ප්‍රමාණයන් ප්‍රේෂණය කිරීමේ දී, ඒ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන සියලු විශේෂ ජංගම ගිණුම්වලින් ඒ මාසය වෙනුවෙන් කරන ලද හරකිරීම්වල මුළු ප්‍රමාණය දක්වමින් යම් විශේෂ ජංගම ගිණුමක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රකාශයක් සැපයිය යුතු ය.

(1ආ) වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් විසින් එක් එක් මාසය අවසානයේ දී ස්වකීය ගනුදෙනු සම්බන්ධයෙන් පහත දැක්වෙන විස්තර ඇතුළත් ප්‍රකාශයක් කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු ය :—

- (අ) යම් විශේෂ මාසයක දී හර බදුවලට යටත් ගනුදෙනු සම්බන්ධයෙන් කරන ලද හර කිරීම්වල මුළු අගය;
- (ආ) යම් විශේෂ මාසයක දී හර බදු වශයෙන් අස්කර ගන්නා ලද මුදල් ප්‍රමාණය ;
- (ඇ) යම් විශේෂ මාසයක දී කරන ලද හර බද්දෙන් නිදහස් ගනුදෙනුවල මුළු අගය.”.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමකින්” යන වචන වෙනුවට සහ “වාණිජ බැංකුවක් වාර්තා කළ අවස්ථාවක” යන වචන වෙනුවට පිළිවෙලින් “වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමකින් හෝ ඉතිරි කිරීමේ ගිණුමකින්” යන වචන සහ “වාණිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් විසින් වාර්තා කළ අවස්ථාවක” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :—

“(අ) ඒ වාණිජ බැංකුවෙහි හෝ විශේෂිත බැංකුවෙහි පවත්වාගෙන යන ජංගම ගිණුමකින් හෝ ඉතිරි කිරීමේ ගිණුමකින් යම් මාසයක දී කරන ලද හර කිරීම්වල මුළු මුදල වන ; හෝ”.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ—

- (අ) (අ) ඡේදයේ “පවත්වාගෙන යනු ලබන යම් ජංගම ගිණුමකින්” යන වචන වෙනුවට “පවත්වාගෙන යනු ලබන යම් ජංගම ගිණුමකින් හෝ ඉතිරි කිරීමේ ගිණුමකින්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (ආ) (ආ) ඡේදයේ “යම් තැනැත්තකු විසින්, හුදෙක් පහත සඳහන් කාර්ය සඳහා, එනම් :—” යන වචන වෙනුවට “යම් තැනැත්තකු විසින් පහත සඳහන් කාර්ය සඳහා ; එනම් :—” යන වචන ආදේශ කිරීමෙන් සහ “සඳහා එම ගිණුම” යන වචනවල සිට “විශේෂ ගිණුමක් මත” යන වචන දක්වා වූ සියලු වචන ඉවත් කර ඒ වෙනුවට, “සඳහා වාණිජ බැංකුවක විවෘත කරන විශේෂ ගිණුමක් වන” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) එහි (ඇ) ඡේදයෙහි —

(i) “ගිණුම හුදෙක් පහත සඳහන්” යන වචනවල සිට “ගෙවීම් සඳහා කරන හර කිරීම් :—” යන වචන දක්වා වූ සියලු වචන ඉවත් කොට ඒ වෙනුවට “මෙහි පහත නියමිතව සඳහන් යම් තැනැත්තකු විසින්, පහත සඳහන් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා වාණිජ බැංකුවක විවෘත කරන යම් විශේෂ ගිණුමක් වන ජංගම ගිණුමකින් කරන හර කිරීම් :—” යන වචන ආදේශ කිරීමෙන් ;

(ii) ඒ ඡේදයේ (iii) අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අනුඡේද ඇතුළත් කිරීමෙන් :—

“(iii) (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතට අනුකූලව, යම් ලියාපදිංචි ස්කන්ධ නිකුත් කිරීමක දී, යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින්, ස්කන්ධ මිලදී ගැනීම සම්බන්ධව කරන ගෙවීම් ;



(iii) (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතට අනුකූලව යම් සුරැකුම්පත් නිකුත් කිරීමක දී සහ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතට අනුකූලව යම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමක දී, යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් ස්කන්ධ හෝ සුරැකුම්පත් මිලදී ගැනීම සම්බන්ධව කරන ගෙවීම් ;

(iii) එහි (vii) අනුඡේදයේ—

- (i) “වෙනත් වාණිජ බැංකුවක” යන වචන වෙනුවට “එම බැංකුවේ හෝ වෙනත් වාණිජ බැංකුවක” යන වචන ආදේශ කිරීමෙන් ;
- (ii) “හෝ කොමසාරිස් ජනරාල්වරයා අනුමත කළ වෙනත් යම් මූල්‍යමය අතරමැදියකු” යන වචන වෙනුවට “හෝ කොමසාරිස් ජනරාල්වරයා අනුමත කළ, මූල්‍යමය මැදිහත්වීමේ කටයුතුවල නිරතව සිටින වෙනත් යම් අස්ථිත්වයක් විසින්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (iii) එහි (vii) (අ) අනුඡේදයේ “මූල්‍ය අතරමැදියන්” හෝ “මූල්‍ය අතරමැදියකු” වන වචන යෙදී ඇති සෑම තැනකම ඒ වචන වෙනුවට “මූල්‍ය අතරමැදි කටයුතුවල නිරතව සිටින වෙනත් යම් අස්ථිත්වයක්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (iv) ඒ ඡේදයේ (viii) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අතුරු විධානය එකතු කිරීමෙන් :-

“එසේ වුවද (1) වන උපවගන්තියේ (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් නිදහස් කිරීමේ කටයුතු එක් විශේෂ ජංගම ගිණුමක් හරහා යොමු කරනු ලැබිය යුතු ය. එක් එක් නිදහස් කිරීම් කටයුත්තක් සඳහා වෙන වෙනම වූ ප්‍රකාශයක් කළ යුතු අතර ඒ ගිණුම හර බදු නිදහස් කිරීමේ කටයුතු සඳහා ම පමණක් භාවිත කරන බවට වූ පොරොන්දුවක් එකවර දිය යුතු ය.”

(අ) එහි (අ) ඡේදයේ —

- (i) “යම් ජංගම ගිණුමකින්” යන වචන වෙනුවට “යම් ජංගම ගිණුමකින් හෝ ඉතිරි කිරීමේ ගිණුමකින්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (ii) එහි (i) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන් :-

“(i) එකම ගිණුම් හිමියකුගේ නමින් ඇති එක් ජංගම ගිණුමකින් වෙනත් ජංගම ගිණුමකට හෝ ජංගම ගිණුමකින් ඉතිරි කිරීමේ ගිණුමකට හෝ ඉතිරි කිරීමේ ගිණුමකින් ජංගම ගිණුමකට හෝ එක් ඉතිරි කිරීමේ ගිණුමකින් වෙනත් ඉතිරි කිරීමේ ගිණුමකට එකම වාණිජ හෝ විශේෂිත බැංකු ඇතුළත තැනහොත් වෙනස් වාණිජ හෝ විශේෂිත බැංකු අතර, අරමුදල් මාරු කිරීම නියෝජනය කරමින් වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක ඇති එවැනි ගිණුමකින් කරන හර කිරීම්” ;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ -

- (අ) “යම් ජංගම ගිණුමකට” සහ “වාණිජ බැංකුව” යන වචන වෙනුවට “යම් ජංගම ගිණුමකට හෝ ඉතිරි කිරීමේ ගිණුමකට” සහ “වාණිජ බැංකුව හෝ විශේෂිත බැංකුව” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
- (ආ) ඒ උපවගන්තියේ පළමුවන අතුරු විධානයට ඉක්බිතිව ම පහත දැක්වෙන අතුරු විධානය එකතු කිරීමෙන් :-

“එසේම තවදුරටත්, (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ (i) වන, (ii) වන හා (iii) වන අනුඡේදවල නිශ්චිතව සඳහන් හර බදු නිදහස් කිරීම් හඳුනා ගැනීමට බැංකුවලට හැකි වන අවස්ථාවල දී, ඉහත නියම කර ඇති පරිදි ගිණුම් හිමියාගෙන් ප්‍රකාශයක් නොමැතිව ම බැංකුව විසින් හර බදු නිදහස් කිරීම් කළ හැකි අතර, ඒ මත හර බදු එකතුකර ගැනීමෙන් වැළැකී සිටිය හැකි ය. එවැනි නිදහස් කිරීමක් ලබාදීම සඳහා වගකීම භාරගැනීමට බැංකුවලට නියම කරනු ලැබිය යුතු ය. එවැනි යම් නිදහස් කිරීමක් ලබා දීමේ දී සිදුවන දෝෂයක් සම්බන්ධව කිසිම බැංකුවක් වගකීමෙන් නිදහස් නොකළ යුතු ය. නිදහස් කිරීමක් ලබා දීමේ දී දෝෂයක් සිදුකරන කවර හෝ බැංකුවක්, එසේ වැරදි සහගත ලෙස ලබාදෙන එක් එක් නිදහස් කිරීම වෙනුවෙන් රුපියල් දස දහසක දණ්ඩනයකට යටත් විය යුතු ය.

- (3) ඒ වගන්තියේ (5) වන උපවගන්තියේ “ජංගම ගිණුමක” යන වචන වෙනුවට “ජංගම ගිණුමක හෝ ඉතිරි කිරීමේ ගිණුමක” යන වචන ආදේශ කිරීමෙන්.



12. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 14 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

“කොමසාරිස්වරයා හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් බලතල, කාර්ය ආදිය ක්‍රියාත්මක කළ යුතු බව. 14අ. මේ පනතේ විධිවිධාන මගින් හෝ යටතේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරී ඇති හෝ පැනවී ඇති හෝ භාර වී ඇති යම් බලයක්, කාර්යය හෝ කර්තව්‍යයක් ක්‍රියාවේ යොදීම, කිරීම හෝ ඉටු කිරීම 2000 අංක 38 දරන දෙශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූලව පත් කරන ලද යම් කොමසාරිස්වරයකුට හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය දෙනු ලැබිය හැකි ය. ”

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ පැති සටහන වෙනුවට පහත දැක්වෙන පැති සටහන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරන ලැබේ :-

“වැරදි”

14. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 19 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) “හර” යන යෙදුමේ අර්ථ නිරූපණයෙහි, “ජංගම ගිණුම” යන වචන යෙදී ඇති සෑම තැනකම “ජංගම ගිණුම හෝ ඉතිරි කිරීමේ ගිණුම” යන වචන ද “වාණිජ බැංකුව” යන වචන යෙදී ඇති සෑම තැනකම “වාණිජ බැංකුව හෝ විශේෂිත බැංකුව” යන වචන ද ආදේශ කිරීමෙන් ; සහ
- (2) “ඉතිරි කිරීමේ ගිණුම” යන යෙදුමෙහි අර්ථ නිරූපණය වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් :-

“ඉතිරි කිරීමේ ගිණුම” යන්නෙන්, බලපත්‍රලත් වාණිජ බැංකුවක හෝ බලපත්‍රලත් විශේෂිත බැංකුවක පවත්වාගෙන යන්නා වූ ද, පොලිය ගෙවනු ලැබූවා වූ ද, නොලැබූවා වූ ද පොලිය ලැබීමට සුදුසුකම ඇත්තා වූ ද (විදේශීය ව්‍යවහාර මුදල් ගිණුමක් හෝ ස්ථාවර හෝ කාලය නියමිත තැන්පතු ගිණුමක් නොවන) කවර හෝ ගිණුමක් අදහස් වේ.”

15. මේ පනතේ විධිවිධාන මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරනු ලබන සංශෝධන 2003 ජනවාරි 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

16. (1) 6 වන වගන්තියේ විධිවිධාන සලසා ඇති පරිදි, 2003 ජනවාරි 1 වන දින සිට සහ මේ පනත ක්‍රියාත්මක වීමේ දිනයෙන් අවසන් කාලසීමාව තුළ කවර හෝ ඉතිරිකිරීමේ ගිණුමකින් හර බදු රැස්කර ප්‍රේෂණය කරන යම් බලපත්‍රලත් වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලත් විශේෂිත බැංකුවක් නිසි බලය ඇතිව ක්‍රියා කර ඇති ලෙස සැලකිය යුතු අතර එසේ එම බදු රැස්කිරීම හා සම්බන්ධ යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී වගකීමෙන් මෙයින් නිදහස් කරනු ලැබේ.

(2) යම් තැනැත්තකු විසින් යම් බලපත්‍රලත් වාණිජ බැංකුවක හෝ බලපත්‍රලත් විශේෂිත බැංකුවක පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුමකින් ඔහු ගෙවීමට යටත් හර බද්ද ඉක්මවන හර බද්දක් රැස් කරන හෝ යම් තැනැත්තකු විසින් බැංකුවක පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුමකින් කරනු ලබන, 13 වන වගන්තිය මගින් හෝ යටතේ හර බද්දෙන් නිදහස් කර තිබෙන හර කිරීම්වලින්, ඔහුගෙන් හර බද්දක් රැස්කරන යම් බලපත්‍රලත් වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලත් විශේෂිත බැංකුවක් අවස්ථාවෝචිත පරිදි, 2003 ජනවාරි 1 වන දින සිට හා ඉන් පසුව, ඒ මුදල ආපසු ගෙවනු ලැබූ දිනයෙන් හෝ ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරනු ලැබූ දිනයෙන් අවසන් කාලය තුළ එසේ එම බද්ද රැස් කිරීම හා සම්බන්ධ යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී වගකීමෙන් මෙයින් නිදහස් කරනු ලැබේ.

17. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 6 දරන මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 පෙබරවාරි මස 27 වැනි දින]

#### 2002 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

1. මේ පනත 2003 අංක 6 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) (2002 අංක 30 දරන පනතින් සංශෝධිත) 2002 අංක 11 දරන මුදල් පනත, ඒ පනතේ I වන කොටසේ (වරාය සහ ඉවත් තොටුපල සංවර්ධන බද්ද) 2 වන වගන්තියේ අතුරු වගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අතුරු වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—
 

“එසේ වුව ද, සකස් කොට නැවත අපනයනය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද භාණ්ඩයක් සම්බන්ධයෙන් වන විට, ඒ භාණ්ඩයේ පිරිවැය, රක්ෂණය සහ නැව් ගාස්තු වටිනාකම මත වූ බද්ද සියයට 0.5 ක අනුප්‍රමාණයකින් අයකර ගනු ලැබිය යුතු ය.”.
3. රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2003 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භව මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනයෙන් අවසන් වන කාලය තුළ යම් තැනැත්තකුගෙන් ඒ භාණ්ඩයක පිරිවැය, රක්ෂණය සහ නැව් ගාස්තු අගය මත, 2 වන වගන්තියට අනුකූලව ගාස්තුවක් රැස්කරන අවස්ථාවක, එම ගාස්තු රැස්කිරීම වලංගු ආකාරයෙන් කරනු ලැබ හා කරන ලද ලෙස සියලු කාර්ය සඳහා සැලකිය යුතු අතර එම ගාස්තු රැස්කිරීම හා සම්බන්ධ සියලු සිවිල් හෝ අපරාධ නඩුවල දී වගකීමෙන් රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙයින් නිදහස් කරනු ලැබේ.
4. මේ පනතේ 2 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තියට කරන ලද සංශෝධනය 2003 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක විය යුතු ය.
5. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 7 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 පෙබරවාරි මස 27 වන දින]

#### 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 2003 අංක 7 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.  
2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2 වන වගන්තියේ (3) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ පළමුවන අතුරු විධානයේ-

- (අ) (ආ) ඡේදයේ “අපනයනය කරනු ලබන රෙදිවලට සහ ආනයනය කිරීම සඳහා” යන වචන වෙනුවට “ආනයනය කරනු ලබන රෙදිවලට සහ අපනයනය කිරීම සඳහා” ;
- (ආ) (ඉ) ඡේදයේ “යම් නැවකට,” යන වචන වෙනුවට “2002 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ආනයනය කරන ලද යම් නැවකට,” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(2) ඒ උපවගන්තියේ දෙවන අතුරු විධානයේ-

- (අ) (අ) ඡේදයේ (ii) වන අනුඡේදයේ “(6) වන උපවගන්තියේ සඳහන්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “(7) වන උපවගන්තියේ සඳහන්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;
- (ආ) “එසේ ආනයනය කරන” යන වචනවල සිට එම අතුරු විධානයේ අවසානය දක්වා වූ කොටස වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“(ඇ) 2003 ජනවාරි 01 වන දින හෝ ඉන්පසුව ආනයනය කරන යම් නැවක් සඳහා බදු මුදල් ගෙවීම එම ආනයනය කළ දිනයේ සිට මාස තිස් හයක කාලසීමාවක් සඳහා විලම්භනය කරනු ලැබිය හැකි ය. එසේ විලම්භනය කළ මුදල් ප්‍රමාණය, එකී මාස තිස් හයක කාලය ඉකුත් වීමට ප්‍රථම, ත්‍රෛමාසික වාරික වලින් ගෙවා බේරුම් කළ යුතුය.”

බදු මුදල් ගෙවීම විලම්භනය කිරීම, එසේ ආනයනය කරන, ලැබෙන හෝ මිල දී ගත් භාණ්ඩ සඳහා අයවිය යුතු බදු මුදල ආවරණය වන බැංකු ඇපකරයක් හෝ සමාගම් ඇපකරයක් සැපයීමට යටත්ව විය යුතු ය. (ආ) ඡේදය යටතේ කරන විලම්භනය කිරීම් සම්බන්ධයෙන් වන විට, එම භාණ්ඩ ආනයනය කළ දිනයේ සිට එක් මාසයක් ඇතුළත නැවත අපනයනය කිරීම සඳහා ආණ්ඩුවේ ආයතනයක් විසින් ආනයනය කර ඇති අවස්ථාවක, ඇපකරයක් අවශ්‍ය නොවිය යුතු ය.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්ති 3 එහි (1) වන උපවගන්තියේ අතුරු විධානයේ “77 වන වගන්තියේ (2) වන උපවගන්තිය” යන වචන සහ ඉලක්කම් වෙනුවට “80 වන වගන්තියේ (2) වන උපවගන්තිය” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය, එහි (2) වන උපවගන්තියේ “77 වන වගන්තියේ (2) වන උපවගන්තිය” යන වචන සහ ඉලක්කම් වෙනුවට “80 වන වගන්තියේ (2) වන උපවගන්තිය” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ 2002 අගෝස්තු 01 වන දිනට පෙර නිකුත් කරන ලද වලංගු බදු ඉන්වොයිස් පත්‍රයක්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “(1) වන උපවගන්තියේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත නිකුත් කරනු නොලැබූවා වූ ද, (2) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූල නොවන්නා වූ ද, බදු ඉන්වොයිස් පත්‍රයක්, වලංගු බදු ඉන්වොයිස් පත්‍රයක් නොවිය යුතු ය.

1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ 2002 අගෝස්තු 01 වන දිනට පෙර හෝ ඉන් පසුව නිකුත් කරන ලද වලංගු බදු ඉන්වොයිස් පත්‍රයක්,” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

- (2) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ “බදු ඉන්වොයිස් පත්‍රය ලෙස සැලකිය හැක.” යන වචන වෙනුවට “මේ පනත යටතේ බදු ඉන්වොයිස් පත්‍රයක් වශයෙන් සලකනු ලැබිය යුතු ය.” යන වචන ආදේශ කිරීමෙන් ;
- (3) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ “බදු ඉන්වොයිස් පත්‍රයක් ලෙස සලකනු නොලැබිය යුතු ය” යන වචන වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :—

“.....බදු ඉන්වොයිස් පත්‍රයක් වශයෙන් සලකනු නොලැබිය යුතු ය :

එසේ වුව ද, යම් ආණ්ඩුවේ ආයතනයකට, පළාත් සභාවකට, පළාත් පාලන ආයතනයකට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට එවැනි බදු අයකළ හැකි සැපයුමක් කරන ලියාපදිංචි තැනැත්තා විසින් අවස්ථාවෝචිත පරිදි, ඒ ආයතනය, සභාව, පළාත් පාලන ආයතනය හෝ සංස්ථාව මේ පනත යටතේ ලියාපදිංචි වී තිබුණද, නොතිබුණද, ඒ ආයතනයට, සභාවට, පළාත් පාලන ආයතනයට හෝ සංස්ථාවට කරන ලද සැපයුම වෙනුවෙන් බදු ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කරනු ලැබිය යුතු ය.”

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තිය, එහි (12) වන උපවගන්තියේ “(9) වන උපවගන්තියේ” යන වචන සහ ඉලක්කම වෙනුවට “(10) වන උපවගන්තියේ” යන වචන සහ ඉලක්කම ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය, මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ “(1) වන උපවගන්තියේ අතුරු විධානයේ “ඇඟළුම් සැපයීම මත” යන වචන වෙනුවට “ඇඟළුම් සැපයීම මත හෝ රේඛ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, අපනයනය සඳහා ඇඟළුම් නිෂ්පාදනය කරන වෙනත් යම් ඇඟළුම් නිෂ්පාදකයකු විසින් කරන ඇඟළුම් සැපයීම මත” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ අතුරු විධානයට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :-  
“තවදුරටත් එසේ වුව ද, එවැනි ඇඟළුම් විකිණීමක් මත මීට පූර්ව අතුරු විධානයේ නිශ්චය කොට දැක්වෙන මුදල් ප්‍රමාණය ගෙවා තිබෙන අවස්ථාවක, ඒ ඇඟළුම් විකිණීම මත, රේඛ ආඥාපනත යටතේ යම් තීරු බද්දක් ද ඇතුළුව වෙනත් කිසි බද්දක් හෝ ගාස්තුවක් අයකිරීම හෝ එකතු කිරීම කරනු නොලැබිය යුතු ය.

(3) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය -

- (අ) ඒ උපවගන්තියේ පළමුවන අතුරු විධානයේ (ආ) ඡේදයේ, “(6) වන උපවගන්තියේ” යන වචන හා ඉලක්කම වෙනුවට “(7) වන උපවගන්තියේ” යන වචන හා ඉලක්කම ආදේශ කිරීමෙන් ;
- (ආ) ඒ උපවගන්තියේ දෙවන අතුරු විධානයේ “ආපසු නොගෙවිය යුතු ය.” යන වචන වෙනුවට “ආපසු නොගෙවිය යුතු ය. එහෙත් 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ 2002 ජූලි 31 වන දිනට පවත්නා යම් එබඳු යෙදවුම් බදු අතීරික්තයක් ඇතුළුව, එම යෙදවුම් බදු, ඉදිරියට ගෙන යා යුතු ය.” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(4) (අ) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ (iii) වන හා (iv) වන ඡේද ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් :—

“(iii) ලබාගත් භාණ්ඩ හෝ සේවා සැපයුම -

- (අ) වලංගු බදු ඉන්වොයිස් පත්‍රයක් මගින් ; හෝ
- (ආ) රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ හෝ නිකුත් කරන ලද රේඛ භාණ්ඩ ප්‍රකාශනයක් හෝ වෙනත් සහතික කළ ලේඛනයක් මගින්,

සනාථ කර අවස්ථාවෝචිත පරිදි, ඒ බදු ඉන්වොයිස් පත්‍රය නිකුත් කරන ලද්දේ යම් බදු අය කළහැකි කාලසීමාවක් වෙනුවෙන් ද, ඒ අදාළ කාලසීමාව අවසානයේ සිට හෝ භාණ්ඩ ආනයනය කරනු ලැබූ දින සිට මාස දොළහක් ඇතුළත ලැබී නැත්නම් ;

(iv) අවස්ථාවෝචිත පරිදි, ඒ බදු ඉන්වොයිස් පත්‍රය මත හෝ රේඛ භාණ්ඩ ප්‍රකාශනය මත වූ යෙදවුම් බද්ද, ඒ බදු ඉන්වොයිස් පත්‍රය හෝ රේඛ භාණ්ඩ ප්‍රකාශනය ලැබුණු බදු අය කළ හැකි කාලසීමාවේ



අවසන් දිනයේ සිට මාස හයක් ඉකුත් වීමට පෙර අවසන් වන යම් බදු අයකළ හැකි කාලසීමාවක නිමැවුම් බද්දෙන් අඩුකර ගෙන නොමැති නම්.”

(ආ) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ පළමුවන අතුරු විධානයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අතුරු විධානය ඇතුළත් කිරීමෙන්-

“නවදුරටත් එසේ වුවද, (1) වන අනුඡේදයේ සඳහන් යම් මෝටර් වාහනයක් සම්බන්ධයෙන් ඉඩ දෙනු නොලැබූ ඒ වාහනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් සඳහා යොදවන අවස්ථාවක, (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ඉඩ දෙනු නොලැබූ යෙදවුම් බද්ද 2003 ජනවාරි 01 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් බදු අයකළ හැකි කාලසීමාවක් සඳහා වන එම යෙදවුම් බද්දෙන් සියයට පණහක සීමාවක් දක්වා ඉඩ දෙනු ලැබිය හැකි ය.”;

(5) ඒ වගන්තියේ (7) වන උපවගන්තියේ “(5) වන උපවගන්තියේ” යන වචන හා ඉලක්කම වෙනුවට “(6) වන උපවගන්තියේ” යන වචන හා ඉලක්කම ආදේශ කිරීමෙන් ;

(6) ඒ වගන්තියේ (8) වන උපවගන්තියේ (ආ) ඡේදයේ “(6) වන උපවගන්තිය යටතේ” යන වචන හා ඉලක්කම වෙනුවට “(7) වන උපවගන්තිය යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 22 වන වගන්තියේ (6) වන උපවගන්තිය යටතේ” යන වචන හා ඉලක්කම ආදේශ කිරීමෙන්.

8. මෙහි පහත දැක්වෙන අලුත් පරිච්ඡේදය III වන පරිච්ඡේදයට ඉක්බිතිව ම ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ IIIඅ පරිච්ඡේදය ලෙස බලාත්මක වන්නේ ය :-

**“IIIඅ පරිච්ඡේදය**

**නිශ්චිත ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම වෙනුවෙන්, එකතු කළ අගය මත බදු පැනවීම**

නිශ්චිත ආයතන විසින් කරන මූල්‍ය සේවා සැපයීම වලින් එකතු කළ අගය මත බදු අය කිරීම.

25අ (1) මේ පනතේ I, II, III වන පරිච්ඡේදවල සහ මේ පනතේ පළමුවන උපලේඛනයේ (xi) අයිතමයේ කවර විධිවිධානයක් නිබුණ ද, ශ්‍රී ලංකාවෙහි මූල්‍ය සේවා සැපයීමේ ව්‍යාපාරය කරගෙන යන යම් නිශ්චිත ආයතනයක් විසින් කරනු ලබන ශ්‍රී ලංකාවෙහි මූල්‍ය සේවා සැපයීමවලින්, 2003 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මේ පරිච්ඡේදයේ විධිවිධානවලට අනුකූලව, (මෙම පරිච්ඡේදයේ මින් මතු “බද්ද” යනුවෙන් සඳහන් කරනු ලබන) එකතු කළ අගය මත බද්දක් අය කරනු ලැබිය යුතු ය.

(2) ශ්‍රී ලංකාවෙහි මූල්‍ය සේවා සැපයීමේ ව්‍යාපාරය කරගෙන යන සෑම නිශ්චිත ආයතනයක් ම, ඒ එක් එක් නිශ්චිත ආයතනයක් විසින් සපයන මූල්‍ය සේවාවේ අගය, අවස්ථාවෝචිත පරිදි, මාස තුනක කාල සීමාවක් සඳහා රුපියල් ලක්ෂ පහක හෝ මාස දොළහක කාලසීමාවක් සඳහා රුපියල් දහඅට ලක්ෂයක් ඉක්මවන අවස්ථාවක, ලියාපදිංචි විය යුතු යයි නියම කරනු ලැබිය යුතු ය.

(3) (2) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි වීමට නියමිත සෑම නිශ්චිත ආයතනයක් විසින් ම, ලියාපදිංචිවීම සඳහා, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට දවස් දහයක් ගතවීමට පෙර කොමසාරිස් ජනරාල්වරයා වෙත, නියමිත ආකෘතිය මගින් වූ අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය. :

එසේ වුව ද, මේ පනත යටතේ ලියාපදිංචි වී ඇති, මේ පරිච්ඡේදයේ අර්ථනුකූලව නිශ්චිත ආයතනයක් වන යම් ආයතනයක්, මේ පරිච්ඡේදය යටතේ ලියාපදිංචි ආයතනයක් ලෙස සියලු කාර්ය සඳහා සැලකිය යුතු ය.

(4) එසේ ලියාපදිංචි කරනු ලැබූ විට, ලියාපදිංචි වූ ඒ ආයතනය වෙත, කොමසාරිස් ජනරාල්වරයා විසින්-

(අ) බදු ලියාපදිංචි අංකයක් ; සහ

(ආ) ලියාපදිංචි කිරීමේ සහතිකයක්

නිකුත් කළ යුතු ය. :

එසේ වුව ද, මේ පරිච්ඡේදය යටතේ ලියාපදිංචි කර ඇති ලෙස සැලකෙන යම් ආයතනයකට, බදු ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කරනු නොලැබිය යුතු ය.

25ආ. සෑම ලියාපදිංචි නිශ්චිත ආයතනයක ම බදු අයකළ හැකි කාලසීමාව එක් මාසයක් විය යුතු අතර, එක් එක් මාසය සඳහා, ඊළඟ මාසයේ අවසානයට පෙර, නියමිත ආකෘතියෙහි වූ වාර්තාවක් සපයනු ලැබිය යුතු ය.

25ඇ. (1) මේ පරිච්ඡේදය යටතේ ලියාපදිංචි සෑම නිශ්චිත ආයතනයක් ම, පිළිගත් ගණන ප්‍රමිති අනුව ගණන් බලන ලද ලාභ මත ආදායම් බදු ගෙවීමට ප්‍රථම, අවස්ථාවෝචිත පරිදි, ශුද්ධ ලාභ හෝ පාඩු ඇතුළත් වන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින් ආර්ථිකයේ යහපත සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන ආර්ථික ක්ෂය සඳහා ගැලපීමකට යටත් වන සහ ආයතනයේ සියලුම සේවා නියුක්තයන්ට ගෙවිය යුතු පඩිනඩිවල ප්‍රමාණයේ එකතුව ඇතුළත් වන එක් එක් බදු අයකළ හැකි කාලසීමාවක් සඳහා ඒ ආයතනයේ අගය එකතුවේ මුළු ගණන මත බදු ගෙවීමට යටත් විය යුතු ය.

එසේ වුව ද, බදු අය කළ හැකි එක් එක් කාලසීමාව සඳහා නිවැරදි ලාභ මුදල් ප්‍රමාණය නිසැකව දැනගත නොහැකි අවස්ථාවක එම ප්‍රමාණය, ලබාගත හැකි තොරතුරුවල පදනම මත තක්සේරු කරනු ලැබිය හැකි ය. තක්සේරු කරනු ලැබූ ප්‍රමාණය අර්ධ වාර්ෂික පදනමක් මත තරා මුදල් ප්‍රමාණ පිළිබිඹු වන පරිදි සකස් කරගත යුතු ය.

සියලු ම සේවනියුක්තයන්ට ගෙවන ලද පඩිනඩිවලට-

(අ) 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ XIV වන පරිච්ඡේදය යටතේ “නිශ්චිත සේවා නියුක්තයන්” සම්බන්ධයෙන් වන විට, ඒ සේවනියුක්තයන්ට ගෙවිය යුතු වූ ද 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ 110 වන වගන්තියේ (අ) ඡේදය යටතේ පවත්වාගෙන යන වැටුප් පත්‍රිකාවේ පිළිබිඹු වන්නාවූ ද දළ පඩිනඩි සහ

(ආ) නිශ්චිත සේවා නියුක්තයකු නොවන සේවා නියුක්තයකු සම්බන්ධයෙන් වන විට, (2) වන උප වගන්තිය යටතේ පවත්වාගෙන යනු ලබන වැටුප් පත්‍රිකාවේ පිළිබිඹු වන ඒ සේවා නියුක්තයාට ගෙවන ලද දළ පඩිනඩි, ඇතුළත් වේ.

(2) සෑම ලියාපදිංචි නිශ්චිත ආයතනයක් ම විසින්, නිශ්චිත සේවා නියුක්තයකු සම්බන්ධයෙන් හැරෙන්නට, සෑම සේවා නියුක්තයකු ම සම්බන්ධයෙන්, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ 110 වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් දක්වා ඇති ආකාරයට වූ වැටුප් පත්‍රිකාවක් පවත්වාගෙන යා යුතු ය.

(3) එක් එක් මාසය සඳහා ගෙවිය යුතු බදු මුදල, (1) වන උපවගන්තියේ නිශ්චිතව දැක්වෙන එකතු කළ අගයෙන් සියයට දහයක් විය යුතු ය.

25ඇ. ලියාපදිංචි සම් ආයතනයක් විසින්, මේ පනතේ මේ පරිච්ඡේදය නොවන වෙනත් සම් විධිවිධානයක් යටතේ සම් බදු මුදලක් ගෙවා ඇති අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව, මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා ලාභය ගණන් බැලීමට එම ආයතනයේ ලැබීම් සැලකිල්ලට ගැනීම සහ මේ පනතේ වෙනත් සම් විධිවිධානයක් යටතේ බදු අය කළ හැකි සැපයුම් ගණන් බැලීමේ කාර්ය සඳහා එවැනි ආයතනයක ලැබීම් පිළිගැනීමෙහි වැදගත් වෙනසක් නොවන අවස්ථාවක, මේ පරිච්ඡේදය යටතේ ගෙවිය යුතු බදු මුදලින්, එසේ ගෙවන ලද බදු මුදලට සමාන මුදල් ප්‍රමාණයක බැර වාසියකට ඉඩ හැරිය යුතු ය :

එසේ වුවද, 22 වන වගන්තියේ විධිවිධාන සලසා තිබෙන පරිදි සම්මත අනුප්‍රමාණ අනුව ගණන් බලන ලද බදුවලට අදාළව, මේ පරිච්ඡේදය යටතේ හැර මේ පනතේ වෙනත් සම් විධිවිධානයක් යටතේ ගෙවන ලද බදු මුදලකින් සියයට පනහක් පමණක්, මේ පරිච්ඡේදය යටතේ ගෙවිය යුතු බද්දෙන් අඩු කරනු ලැබිය යුතු ය.

25ඉ. මේ පරිච්ඡේදය යටතේ අයකරන බදුවලට (IV) සිට (XVI) දක්වා පරිච්ඡේදවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ වන්නේ ය.

25ඊ. මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා-

“මූල්‍ය සේවා සැපයුම” යන්නෙන්-

- (අ) යම් ජංගම, තැන්පතු හෝ ඉතිරි කිරීමේ ගිණුමක් ක්‍රියාත්මක කිරීම ;
- (ආ) ව්‍යවහාර මුදල් හුවමාරු කිරීම ;
- (ඇ) නෝට්ටුවක්, ගෙවීම් නියෝගයක්, චෙක්පතක් හෝ ණයවර ලිපියක් නිකුත් කිරීම, ඒ සඳහා මුදල් ගෙවීම, එකතු කිරීම හෝ ඒවායේ අයිතිය පැවරීම ;
- (ඈ) යම් තැනැත්තකු විසින් ණය වී ඇති මුදල ගෙවීමට ඇති යම් අයිතිවාසිකමක් හෝ යම් හිමිකමක් ඇත්තාවූ යම් ණය පුරුකුම්පතක් නිකුත් කිරීම, වෙන් කිරීම, අයිතිය පැවරීම, අණ කිරීම, ප්‍රතිග්‍රහණය හෝ පිටසන් කිරීම ;



- (ඉ) යම් සම කොටස් පුරුදුකරුන් හෝ සහභාගී පුරුදුකරුවන් නිකුත් කිරීම, වෙන් කිරීම හෝ අයිතිය පැවරීම ;
- (ඊ) සම කොටස් පුරුදුකරුවන්, ණය පුරුදුකරුවන් හෝ සහභාගී පුරුදුකරුවන් නිකුත් කිරීම, ප්‍රාරක්ෂණය කිරීම හෝ උප ප්‍රාරක්ෂණය කිරීම ;
- (උ) යම් ණය මුදලක්, අත්තිකාරම් මුදලක් හෝ බැරපනක් සැපයීම ;
- (ඌ) භාණ්ඩ සැපයුම්ලාභියාට දැනුම් දුන්නා වූ ද, වෙනම වැය බරක් කරනු ලැබුවා වූ ද, පහසුකමක් වන කුලී සිත්තක්කර කොන්දේසි සහිත විකිණීමක දී හෝ ණය විකුණුම් ගිවිසුමක දී-
  - (අ) ගිවිසුමක් වෙනම වැය බරක් කරනු ලැබ තිබෙන පහසුකමක් මත කුලී සිත්තක්කර කොන්දේසි සහිත විකිණීමේ ගිවිසුමක දී හෝ ණයට විකිණීමේ වාරික ණය මූල්‍යකරණ පහසුකම සැලසීම ;
  - (ආ) සපයන ලද භාණ්ඩ, ඒ ගිවිසුමේ දිනය වන විට මාස දොළහකට අඩු නොවන කාලයක් ශ්‍රී ලංකාවේ පාවිච්චි කර තිබෙන විට යම් කුලී සිත්තක්කර ගිවිසුමක් හෝ කොන්දේසි සහිත විකිණීමේ ගිවිසුමක් යටතේ එම භාණ්ඩ සැපයීම ;

“නිශ්චිත ආයතනය” යන්නෙන්-

- (අ) 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූලව බලපත්‍රලත් වාණිජ බැංකුවක් ;
- (ආ) 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් ;
- (ඇ) 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූලව බලපත්‍රලත් විශේෂ බැංකුවක්, අදහස් වේ.”.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 26 වන වගන්තියේ එහි (2) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) එම උපවගන්තියේ (අ) ඡේදයේ “නැතැත්තා විසින් අය කළ හැකි බවට” යන වචන වෙනුවට “නැතැත්තා විසින් අයකර නැති බවට” යන වචන ආදේශ කිරීමෙන් ;
- (2) එම උපවගන්තියේ අතුරු විධානයෙහි “දිනයේ සිට පැහැර හරින ලද” යන වචන වෙනුවට “දිනයේ සිට පැහැර හරින ලද” යන වචන ආදේශ කිරීමෙන්.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තිය, එහි (2) වන උපවගන්තියෙන් ඉක්බිතිව පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(3) මේ වගන්තිය යටතේ ගෙවිය යුතු යම් දණ්ඩන මුදලක් 2002 නොවැම්බර් 6 වන දිනට අයවිය යුතු ව ඇති අවස්ථාවක-

- (අ) පැහැර හැර තිබෙන ගෙවිය යුතු බදු මුදල් 2002 නොවැම්බර් 06 වන දින හෝ ඊට පෙර සම්පූර්ණයෙන් ගෙවා තිබූ කාර ඇති අවස්ථාවක, එම දණ්ඩන මුදල සම්පූර්ණයෙන් අත්හැර දැමිය යුතු ය ;
- (ආ) පැහැර හැර තිබෙන ගෙවිය යුතු බදු මුදලින් කොටසක්, 2002 නොවැම්බර් 6 වන දින හෝ ඊට පෙර ගෙවා ඇත්නම් එම දණ්ඩන මුදලින්, ගෙවීම පැහැර හැර ඇති බදු මුදලින් ගෙවා තිබෙන මුදල් ප්‍රමාණයට යොමු කළ හැකි මුදල අත්හැර දැමිය යුතු ය.”.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය එහි (1) වන උපවගන්තියේ “බදු මුදල වශයෙන් සැලකිය යුතු ය” යන වචනවල සිට එම උපවගන්තියේ අවසානය දක්වා කොටස ඉවත් කර ඒ වෙනුවට “බදු මුදල වශයෙන් සැලකිය යුතු ය” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය එහි (2) වන උපවගන්තියේ “තක්සේරුකරුගේ මතය වූ අවස්ථාවක, තක්සේරුකරු විසින් තක්සේරුවක්” යන වචනවල සිට එම උපවගන්තියේ අවසානය දක්වා කොටස ඉවත් කර ඒ වෙනුවට “තක්සේරුකරුගේ මතය වූ අවස්ථාවක තක්සේරුකරු විසින්-

- (අ) තක්සේරුවක් කර නැති අවස්ථාවක අදාළ බදු අය කළ හැකි කාලසීමාවේ අවසානයේ සිට අවුරුදු පහක කාලයක් ඇතුළත ; හෝ
- (ආ) තක්සේරුවක් කර ඇති අවස්ථාවක, එම තක්සේරුව අදාළ වන බදු අය කළ හැකි කාලසීමාවේ අවසානයේ සිට අවුරුදු පහක කාලසීමාවක් ඇතුළත අතිරේක තක්සේරුවක් කිරීම නීත්‍යානුකූල විය යුතු ය.

මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා, යම් තක්සේරු දැන්වීමක බදු අය කළ හැකි කාලසීමා එකක් හෝ වැඩි ගණනක් පිළිබඳව සඳහන් විය හැකි ය.” යන කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තිය, එහි (8) වන උපවගන්තියේ දෙවන අකුරු විධානයේ “අවුරුදු තුනක කාලයක්” යන වචන වෙනුවට “අවුරුදු දෙකක කාලයක්” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස අංක යෙදීමෙන් ; සහ
- (2) ඒ වගන්තියේ නැවත අංක යෙදූ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :-

“(2)වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, සමාලෝචන මණ්ඩලය වෙත (1) වන උපවගන්තිය යටතේ කරන අභියාචනයක්, සමාලෝචන මණ්ඩලය විසින් විභාග කිරීම ආරම්භ කළ දිනයේ සිට අවුරුදු දෙකක කාලසීමාවක් ඇතුළත, එම අභියාචන පිළිබඳව මණ්ඩලය තීරණය කළ යුතු ය.”.

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර එය ඒ ප්‍රඥප්තියේ 48 වන වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

පැහැර හැර ඇති බද්ද අයකර ගත යුතු කාලසීමාව. 48 අ. යම් බද්දක් ගෙවීම පැහැර හැරි දිනයේ සිට මාස තුනකට පසුව අවුරුදු පහක් ඉකුත් වී ඇති අවස්ථාවක, මේ පරිච්ඡේදය යටතේ බදු අයකර ගැනීම සඳහා කිසිම නීති කෘත්‍යයක් ආරම්භ කිරීම හෝ වෙනත් නඩු පැවරීමක් කිරීම හෝ බදු අයකර ගැනීම සඳහා පවරන ලද විභාග වීමට නිබන්ධනය යම් නඩුවක නඩු කටයුතු කරගෙන යාම හෝ නොකළ යුතු ය.”.

16. ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තිය, එහි (1) වන උපවගන්තියේ “ලියාපදිංචි තැනැත්තකු විසින්” යන වචනවල සිට “අයකර ගැනීම සඳහා” යන වචන දක්වා කොටස ඉවත් කර ඒ වෙනුවට “ලියාපදිංචි තැනැත්තකු විසින්, බදු අය කළ හැකි කාලසීමාවක් තුළ වැඩිදුර ගෙවා ඇති යම් බදු මුදලක් හෝ දඩ මුදලක් ආපසු අයකර ගැනීම සඳහා ඒ බදු අය කළ හැකි කාලසීමාව අවසානයේ සිට අවුරුදු තුනක් ඇතුළත” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

17. ප්‍රධාන ප්‍රඥප්තියේ 67 වන වගන්තිය, ඒ වගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(අඅ) 25 අ වගන්තිය යටතේ නියමිත පරිදි ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීම පැහැර හරින්නා වූ ; හෝ”.

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 75 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර එය ඒ ප්‍රඥප්තියේ 75 වන වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

“ලේකම්වරයා මාර්ගෝපදේශ නිකුත් කළ යුතු බව. 75 අ. මේ පනතේ විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීම යෝග්‍ය යයි අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සලකන කවර හෝ කාරණයක් වෙනුවෙන් ඔහු විසින් වරින් වර මාර්ගෝපදේශ නිකුත් කිරීමට කුරුණු ලැබිය හැකි ය.”.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 80 වන වගන්තිය එහි (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ (ii) වන අනුඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ඇතුළත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(ii) 64 වන වගන්තිය යටතේ”.

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 83 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) “නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා” යන යෙදුමේ අර්ථකථනයේ “දේශීය ආදායම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු” යන වචන වෙනුවට “දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයකු” යන වචන ආදේශ කිරීමෙන් ;
- (2) “භාණ්ඩ” යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් :-  
 “භාණ්ඩ” යන්නෙන්, සියලු වර්ගවල වංචල හෝ නිශ්චල දේපළ අදහස් වන නමුත් ඊට-  
 (අ) මුදල් ;  
 (ආ) ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා පරිදි අසමාන වැඩසටහනක් ලෙස හෝ සම්මත වැඩ සටහන් සඳහා අනුවර්තන, අන්තර් සමාගම් තොරතුරු දත්ත හා ගිණුම්, උද්දීපිත හෝ යාවත්කාලීන කළ පවත්නා නිශ්චිත වැඩ සටහන්, මුල් වැඩසටහන මිල දී ගත් ගනුදෙනුකරුවන්ට ගිවිසුමක බැඳීම් යටතේ සපයන උද්දීපිත හා යාවත්කාලීන

කළ පවත්නා සාමාන්‍ය වැඩසටහන් හෝ මෘදුකාංගයක අන්තර්ගතයේ අගය වෙනම හඳුනාගත හැකි අවස්ථාවක එම අන්තර්ගතයේ අගය

ඇතුළත් නොවේ;”;

(3) “බදු අයකළ හැකි කාලසීමාව” යන යෙදුමේ අර්ථ කථනයෙහි (අ) ඡේදයේ (iv) වන අනුඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(iv) යම් තැනැත්තකු විසින් ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් ආරම්භකොට මේ පනතේ 22 වන වගන්තියේ (7) වන උපවගන්තියේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 22 වන වගන්තියේ (6) වන උපවගන්තියේ නියමයන්ට අනුකූල වීමට භාරගත් අවස්ථාවක දී :”

21. ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපලේඛනයේ (xi) වන අයිතමයේ (ඌ) ඡේදය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ඌ) භාණ්ඩ සැපයුම්ලාභියාට දැනුම් දුන්නා වූ ද, වෙනම වැය බරක් කරනු ලැබුවා වූ ද, පහසුකමක් වන කුලී සිත්තකර කොන්දේසි සහිත විකිණීමක දී හෝ ණය විකුණුම් ගිවිසුමක දී-

(අ) වෙනම වැය බරක් කරනු ලැබ තිබෙන පහසුකමක් වන කුලී සිත්තකර කොන්දේසි සහිත විකිණීමේ ගිවිසුමක දී හෝ ණයට විකිණීමේ ගිවිසුමක දී වාරික ණය මූල්‍යකරණ පහසුකම සැපයීම ;

(ආ) සපයන ලද භාණ්ඩ, ඒ ගිවිසුමේ දිනය වන විට මාස දොළහකට අඩු නොවන කාලයක් ශ්‍රී ලංකාවේ පාවිච්චි කර තිබෙන විට යම් කුලී සිත්තකර ගිවිසුමක් හෝ කොන්දේසි සහිත විකිණීමේ ගිවිසුමක් යටතේ එම භාණ්ඩ සැපයීම.”.

(2) එහි (xiii) වන අයිතමයේ “භාණ්ඩ ආනයනය කිරීම හෝ එම භාණ්ඩ සැපයීම” යන වචන වෙනුවට “භාණ්ඩ ආනයනය කිරීම සහ එම භාණ්ඩ සැපයීම” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) එහි (xiv) වන අයිතමයේ “තැපැල් ආදායම් මුද්දර ආනයනය කිරීම හෝ සැපයුම” යන වචන වෙනුවට “තැපැල් සහ ආදායම් මුද්දර ආනයනය කිරීම හෝ සැපයුම” යන වචන ආදේශ කිරීමෙන් ;

(4) ඒ උපලේඛනයේ (xvi) වන අයිතමය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන අයිතමය ආදේශ කිරීමෙන් :-

“(xvi) අමාත්‍යවරයා සෑහීමට පත් වී ඔහු විසින් අනුමත කරන ලද භාණ්ඩ, යම් සංවිධානයක් විසින් ස්වභාවික හෝ මිනිස් ව්‍යසන නිසා ඇති වූ හදිසි ආපදාවලට සහන සැලසීම සඳහා පිටරට තැනැත්තන්ගෙන් හා සංවිධානවලින් තැගි වශයෙන් ලැබී ආනයනය කිරීම හෝ විදේශ සංවිධානවල අරමුදලින් එම කාර්ය සඳහා භාණ්ඩ සැපයීම;”;

(5) එහි (xxvi) අයිතමය ඉවත් කිරීමෙන්.

22. ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) එහි (ix) වන අයිතමයේ “රනිල ඇට වර්ග” යන වචන වෙනුවට “පරිප්පු” යන වචනය ආදේශ කිරීමෙන් ;

(2) එහි (xii) වන අයිතමයේ “පැට්‍රෝල්, ඩීසල් සහ ද්‍රව්‍යකෘත පෙට්‍රෝලියම් ගෑස්” යන වචන වෙනුවට “පැට්‍රෝල්, ඩීසල් සහ ද්‍රව්‍යකෘත පෙට්‍රෝලියම් ගෑස්” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) ඒ උපලේඛනයේ (xviii) වන අයිතමය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අයිතමය ආදේශ කිරීමෙන් :-

“(xviii) කල්බදු දීමට යන වත්කම වෙනුවෙන් හෝ ඒ කල්බදු ගණුදෙනුව හා සම්බන්ධව හෝ ලැබෙන යම් අත්තිකාරම් ගෙවීමක් හෝ කල්බදු ගිවිසුම යටතේ ගෙවිය යුතු මුදල් කල් මත්තෙන් ගෙවා බේරුම් කිරීම පිණිස කරනු ලබන, සම්පූර්ණ ගිවිසුම්ගත අගයෙන් සියයට දහයක් ඉක්මවන යම් ගෙවීමක් නොවන 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි තැනැත්තකු විසින් කල්බදු මූල්‍යකරණ පහසුකම් සැපයුම ;”;

(4) ඒ උපලේඛනයේ (xxi) අයිතමයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අයිතම එකතු කිරීමෙන් :-

“(xxii) ශ්‍රී ලංකා සම්මුති කාර්යාලයේ ලියාපදිංචි වෘත්තීය සම්මේලන සංවිධානයක් විසින් සම්මන්ත්‍රණ හෝ වෙනත් වැදගත් සිදුවීම් සංවිධානයේ දී සේවා සැපයීම ;

(xxiii) රෙදිපිළි සහ අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදන සැපයීම හෝ ආනයනය ;

- (xxiv) නැව් සැපයීම හෝ ආනයනය ;
- (xxv) යම් ස්වර්ණාභරණ සැපයීම හෝ ආනයනය ;
- (xxvi) බඩ ඉරිඟු සැපයීම හෝ ආනයනය ;
- (xxvii) යන්ත්‍රෝපකරණ, වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා වෛද්‍ය හා දන්ත වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ද ඇතුළු ආම්පන්න හා උපාංග සැපයුම හෝ ආනයනය ;
- (xxviii) පළමුවන උපලේඛනයේ නිශ්චයකොට දැක්වෙන සැපයුම් හැර, තේවාසික ඉඩ පහසුකම් සැපයීම, බද්දට හෝ කුලියට දීම;
- (xxix) පළමුවන උපලේඛනයේ නිශ්චයකොට දැක්වෙන සැපයුම් හැර, වෛද්‍ය ආයතන විසින් සපයනු ලබන සෞඛ්‍ය ආරක්ෂක සේවා සැපයීම ;
- (xxx) ඉඩම් සහ වැඩිදියුණු කිරීම් සැපයීම”.

23. (1) 2 වන වගන්තියට කරන ලද සංශෝධනය. අලුත් IIIඅ පරිච්ඡේදය ඇතුළත් කිරීම 33, 34 සහ 35 වන වගන්තිවලට කරන ලද සංශෝධන සහ 48අ වගන්තිය ඇතුළත් කිරීම, 58 වන වගන්තියට කරන ලද සංශෝධනය, 75අ වන වගන්තිය ඇතුළත් කිරීම, සහ ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනයට මේ පනතේ 2, 8, 12, 13, 14, 15, 16, 17, 22(3) සහ 22(4) යන වගන්තිවලින් කරනු ලබන සංශෝධන 2003 ජනවාරි 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(2) ප්‍රධාන ප්‍රඥප්තියේ 11, 14, 20, 21, 22, 26, 28, 80, 83 යන වගන්තිවලට, ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනයට සහ දෙවන උපලේඛනයට මේ පනතේ 3, 4, 5, 6, 7, 9, 11, 19, 19(1) 21, 22(1) සහ 22(2) යන වගන්තිවලින් කරනු ලබන සංශෝධන,

2002 අගෝස්තු 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සැලකිය යුතු ය.

(3) ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තියට මේ පනතේ 10 වන වගන්තියෙන් කරනු ලබන සංශෝධන, 2002 නොවැම්බර් 06 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

24. 2003 ජනවාරි 1 දිනයෙන් ආරම්භව මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භවීම දක්වා යම් තැනැත්තකු විසින් මේ පනතේ විධිවිධාන සලසා තිබෙන පරිදි බදු එකතු කර ගන්නේ ද ඒ තැනැත්තා නිසි බලය ඇතිව ක්‍රියා කළ සේ සැලකිය යුතුවාක් මෙන්ම එම බදු එකතුකර ගැනීම වලංගු ආකාරයෙන් කරනු ලැබ ඇති හා කරන ලද ලෙස සියලු කාර්ය සඳහා සැලකිය යුතු අතර, එසේ බදු එකතු කිරීම හා සම්බන්ධ සියලු සිවිල් හෝ අපරාධ නඩුවලට එරෙහිව මෙයින් වගකීමෙන් ආරක්ෂා කරනු ලැබේ.

25. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.



### 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත

[සහතිකය සටහන් කළේ 2003 මාර්තු මස 17 වන දින]

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීම සඳහා ද ; එලදායි තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ද ; අභ්‍යන්තර වෙළෙඳාම විධිමත් කිරීම සඳහා ද ; පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවක් පිහිටුවීම සඳහා ද ; 1979 අංක 1 දරන පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත, 1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත, සහ (173 වන අධිකාරය වූ) මිල පාලනය කිරීමේ පනත ඉවත් කිරීම සඳහා ද ; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික සියලු කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

වෙළෙඳාම සහ භාණ්ඩ හා සේවාවල මිල විධිමත් කිරීම මගින් පාරිභෝගිකයන් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ පිළිවෙත් හා සීමිත වෙළෙඳ පිළිවෙත්වලට එරෙහිව වෙළෙඳන් හා සාදන්නන් ආරක්ෂා කිරීම ද සඳහා විධිවිධාන සැලැස්වීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන හෙයින් ද :

හැකි කවර හෝ අවස්ථාවක දී තරඟකාරී මිල ප්‍රවර්ධනය කිරීමේ සහ භාණ්ඩ හා සේවා වෙළෙඳන් හා සාදන්නන් අතර යහපත් තරඟයක් තිබිය යුතු බවට වගබලා ගැනීමේ අභිලාෂයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට ඇති හෙයින් ද :

- 1. මේ පනත 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යනුවෙන් සඳහන් කරනු ලැබේ.

#### I වන කොටස

#### පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීම

2. (1) (මෙහි මින් මතු ‘අධිකාරිය’ යනුවෙන් සඳහන් කරනු ලබන) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනුවෙන් හඳුන්වනු ලබන අධිකාරියක් මෙයින් පිහිටුවනු ලබන අතර එය 3 වන වගන්තිය යටතේ තත්කාලයේ අධිකාරියේ සාමාජිකයන් වන තැනැත්තන්ගෙන් සමන්විත විය යුතු ය.

(2) අධිකාරිය, (1) වන උපවගන්තියෙන් ඊට වෙන්කර දෙන ලද නමින් සංස්ථාවක් විය යුතු අතර ඊට අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් තිබිය යුතු ය. සංස්ථාවට එම නමින් එය විසින් සහ ඊට විරුද්ධව ද නඩු පැවරිය හැකි ය.

3. (1) අධිකාරිය, සභාපතිවරයකුගෙන් සහ කර්මාන්ත, නීතිය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, පරිපාලනය, ශිල්පීකරණය, විද්‍යාව හෝ සෞඛ්‍යය යන ක්ෂේත්‍රවල පිළිගත් සුදුසුකම් ඇත්තා වූ ද, ඒ ක්ෂේත්‍රවල පෘථුල පළපුරුද්දක් සහ විශිෂ්ටත්වයක් ලබා ඇත්තා වූ ද, තැනැත්තන් අතරින් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තවත් සාමාජිකයන් දහ දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් ද සමන්විත විය යුතු ය.

(2) සභාපතිවරයා සහ (1) වන උපවගන්තිය යටතේ පත්කරනු ලැබූ සාමාජිකයන් අතරින් අමාත්‍යවරයා විසින් තෝරාගනු ලබන සාමාජිකයන් තුන් දෙනකු (මෙහි මින් මතු “පූර්ණ කාලීන සාමාජිකයන්” යනුවෙන් හඳුන්වනු ලබන) අධිකාරියේ පූර්ණ කාලීන සාමාජිකයන් විය යුතු ය.

(3) සභාපතිවරයා සහ පූර්ණකාලීන සාමාජිකයන් තුන්දෙනා හැර, අධිකාරියේ සෙසු සාමාජිකයන්ට මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන පාරිශ්‍රමිකයන් ගෙවිය යුතු ය.

(4) අධිකාරියේ සාමාජිකයන්ගේ ධුර කාලය, අධිකාරියේ රැස්වීම් සහ මුද්‍රාව සම්බන්ධයෙන් මේ පනතේ උපලේඛනයේ විධිවිධාන බලාත්මක විය යුතු ය.

4. අධිකාරියේ සභාපතිවරයා සහ පූර්ණකාලීන සාමාජිකයන් ඔවුන්ගේ ඒ ඒ පත්විම්වල දිනයේ සිට අවුරුදු තුනක කාලයක් සඳහා එක් එක් නිලධරයා විසින් ධුරය දැරිය යුතු ය. මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන පාරිශ්‍රමිකයක් ඔවුන්ගේ සේවා සඳහා ගෙවිය යුතු ය.

5. 52 වන වගන්තිය යටතේ පත් කරන ලද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකාරියේ ලේකම් වශයෙන් කටයුතු කළ යුතු ය.

6. අධිකාරිය විසින්, මේ පනත යටතේ කර්තව්‍ය ඉටුකිරීමේ කාර්යය සඳහා මේ පනත මගින් හෝ යටතේ අධිකාරිය වෙත පැවරුණු හෝ නියම කරනු ලැබූ හෝ වෙන්කර දෙනු ලැබූ යම්තාක් වූ කර්තව්‍ය යම් රජයේ නිලධරයකුට, ඒ නිලධරයා සහ අධිකාරිය අතර එකඟ වන නියම සහ කොන්දේසි මත, නමින් හෝ නිලයෙන් පැවරිය හැකි ය.

7. අධිකාරියේ අරමුණු පහත සඳහන් පරිදි විය යුතු ය :-

- (අ) පාරිභෝගිකයන්ගේ ජීවිත සහ දේපලවලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම ;
- (ආ) අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ල දැක්වීමට සහතික වීම ;
- (ඇ) හැකි සෑම විටම, පාරිභෝගිකයන්ට, තරඟකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබාදීමට සහතික වීම ; සහ
- (ඈ) අසාධාරණ වෙළෙඳ පිළිවෙත්, සීමිත වෙළෙඳ පිළිවෙත් හෝ වෙළෙඳත් විසින් සිදුකරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සුරාකෑම්වලට එරෙහිව සහනයක් ලබාදීම.

8. අධිකාරියේ කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතු ය :-

- (අ) (i) ව්‍යවසායයන් අතර සීමාකාරී ගිවිසුම් ;
- (ii) ව්‍යවසායයන් අතර මිල පිළිබඳ වැඩ පිළිවෙලවල් ;
- (iii) වෙළෙඳපොළ ඇතුළත හෝ වෙළෙඳපොළේ සැලකිය යුතු කොටසක දේශීය වෙළෙඳාම හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ වූ ආධිපත්‍ය තත්ත්වයක් අනිසි ලෙස යොදා ගැනීම ; හෝ
- (iv) දේශීය හෝ ජාත්‍යන්තර වෙළෙඳාමට හෝ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන තරඟකාරීත්වය පිළිබඳ යම් අවහිරයක්

පාලනය කිරීම හෝ ඉවත් කිරීම ;

- (ආ) තරඟ විරෝධී වර්ග හා ආධිපත්‍ය තත්ත්වයක් අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශන හෝ පරීක්ෂණ කිරීම ;
- (ඇ) භාණ්ඩ සහ සේවා සපයන තැනැත්තන් අතර ඵලදායී තරඟකාරීත්වය පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම;
- (ඈ) භාණ්ඩ සහ සේවාවල මිල, ඒවා ලබාගත හැකිවීම සහ ඒවායෙහි තත්ත්වය සහ සපයන වර්ගය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ, මිලදී ගන්නන්ගේ සහ භාණ්ඩ හා සේවා භාවිත කරන අයගේ අයිතිවාසිකම් සහ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම ;
- (ඉ) මිල දී ගැනීමට තබා ඇති භාණ්ඩ සහ සේවාවල තත්ත්වය, ප්‍රමාණය, ශක්තිය, පිරිසිදුකම, ප්‍රමිති සහ මිල පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම ;
- (ඊ) මේ පනතේ නිශ්චිතව සඳහන් කර ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම ;
- (උ) වෙළෙඳපොළ තරඟකාරීත්වය අඩු ඵලදායීතාවෙන් පවතින අවස්ථාවල දී වෙළෙඳපොළෙහි තරඟකාරී මිල ප්‍රවර්ධනය කිරීම ;
- (ඌ) වෙළෙඳපොළ තත්ත්ව -සහ පාරිභෝගික කටයුතුවලට අදාළව අධ්‍යයන භාර ගැනීම, වාර්තා පළකිරීම සහ මහජනතාවට තොරතුරු සැපයීම ;
- (එ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යයන භාර ගැනීම ;
- (ඒ) පාරිභෝගිකයන්ගේ මනා සෞඛ්‍යය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පාරිභෝගික අධ්‍යයන ප්‍රවර්ධනය කිරීම ;
- (ඔ) වෙළෙඳපොළ තත්ත්වය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ තොරතුරු වෙනත් ආයතන සමග හුවමාරු කරගැනීම ප්‍රවර්ධනය කිරීම ;
- (ඔ) පාරිභෝගික සංවිධාන පිහිටුවීම ප්‍රවර්ධනය කිරීම, උපකාර කිරීම සහ උනන්දු කිරීම ;
- (ක) අධිකාරිය විසින් ලබාදෙනු ලබන යම් සේවාවක් සම්බන්ධයෙන් ගාස්තු අය කිරීම ;
- (ග) අධිකාරියේ කර්තව්‍යයන් ඉටුකිරීමේ පහසුකම් සැලැස්වීමට අවශ්‍ය විය හැකි පරිදි කිසියම් ආකාරයක කමිටුවක් හෝ කමිටු පත්කිරීම ; සහ
- (ච) අධිකාරියේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සහ අධිකාරියේ කර්තව්‍ය ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු වෙනත් කටයුතු කිරීම.

II වන කොටස

වෙළෙඳුම විධිමත් කිරීම

9. අධිකාරිය විසින්—

- (අ) යම් පංතියකට අයත් භාණ්ඩ සහ සේවා කිසිවක් සතුටුදායක තත්ත්වයකට ද සාධාරණ මිලකට ද සෑහෙන ප්‍රමාණයකට ද පාරිභෝගිකයාට ලබාගත හැකි වන බවට සහතික වන පරිදි විකිණීම හෝ සැපයීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම භාර ගැනීම ද ;
- (ආ) (අ) ඡේදයෙහි විස්තර කර ඇති කාර්යය සඳහා පාරිභෝගිකයන්ගේ සංවිධාන ද ඇතුළු රාජ්‍ය හෝ වෙනත් සංවිධාන ප්‍රවර්ධනය කිරීම, ඒවාට සහාය දීම සහ ඒවා උනන්දු කිරීම ද ; සහ
- (ඇ) 14 වන වගන්තියෙහි විස්තර කර ඇති කාර්යය සඳහා අධිකාරිය සමඟ ගිවිසුම්වලට එළඹීමට වෙළෙන්දන්ගේ සංගම්වලට සහාය දීම සහ ඒවා උනන්දු කිරීම ද

කරනු ලැබිය හැකි ය.

10. (1) අධිකාරිය විසින්, පාරිභෝගිකයා ආරක්ෂා කරනු පිණිස—

- (අ) භාණ්ඩ කිසිවක් ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම හෝ සැදීම සම්බන්ධයෙන් සාදන්නන්ට හෝ වෙළෙඳුන්ට සාමාන්‍ය විධාන නිකුත් කරනු ලැබිය හැකි ය ; තව ද,
- (ආ) (i) ඒ භාණ්ඩ විකුණනු ලැබිය හැකි වේලාවන් හා එසේ විකිණිය හැකි ස්ථාන ; සහ  
(ii) භාණ්ඩ කිසිවක් සැදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම පිළිබඳ වෙනත් යම් කොන්දේසි නිශ්චිතව සඳහන් කෙරෙන විශේෂ විධාන යම් පත්තියකට අයත් සාදන්නන් හෝ වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ අධිකාරිය විසින් නිකුත් කරන ලද සෑම විධානයක්ම, ගැසට් පත්‍රයේ සහ යටත් පිරිසෙයින් එක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක පළ කරනු ලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද යම් විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හරින යම් සාදන්නකු හෝ වෙළෙන්දකු මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේය.

(4) (1) වන උපවගන්තිය යටතේ විධානයක් නිකුත් කර ඇත්තේ යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ද ඒ භාණ්ඩයේ ඇති යම් ලේබලයක්, විස්තරයක් හෝ මිල ලකුණු කිරීමක්, ඉවත් කරන, වෙනස් කරන, කපා හරින, මකා හරින හෝ විකෘති කරන හෝ ලේබලය, විස්තරය හෝ මිල ලකුණු කිරීම ඉවත් කර, වෙනස් කර, කපා හැර, මකා හෝ විකෘති කර ඇති එවැනි යම් භාණ්ඩයක් විකුණන හෝ විකිණීමට ඉදිරිපත් කරන යම් තැනැත්තකු, මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.

11. 10 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයකට අනුව භාණ්ඩයෙහි ලකුණු කරන ලද මිලට වැඩි මිලකට යම් භාණ්ඩයක් විකුණන හෝ විකිණීම සඳහා ඉදිරිපත් කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.

12. (1) අධිකාරිය විසින්, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ හා විකුණනු ලබන භාණ්ඩ හෝ සපයනු ලබන සේවාවල තත්ත්වය සහතික කිරීමේ කාර්යය සඳහා, යම් භාණ්ඩයක නිෂ්පාදනය, සැදීම, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීම සහ යම් සේවා සැපයීමට අදාළ ප්‍රමිති සහ පිරිවිතර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් කලින් කල නිශ්චය කළ හැකි ය.

(2) 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින්, යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, සැදීම, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීම සහ යම් සේවා සැපයීම සම්බන්ධයෙන් නියම කරන ලද ප්‍රමිති සහ පිරිවිතර, අධිකාරිය විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් (1) වන උපවගන්තිය යටතේ නිශ්චය කරන ලද ප්‍රමිති සහ පිරිවිතර වශයෙන් පිළිගනු ලැබිය හැකි ය.

13. (1) අධිකාරිය විසින් පහත දැක්වෙන දේ සම්බන්ධයෙන් වූ පැමිණිලි සඳහා පරීක්ෂණ පවත්වනු ලැබිය හැකි ය :—

- (අ) 12 වන වගන්තිය යටතේ නිශ්චය කරන ලද ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවන යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, සැදීම, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම සහ යම් සේවාවක් සැපයීම ; සහ
- (ආ) සාදන්නා හෝ වෙළෙන්දා විසින් ව්‍යංගයෙන් හෝ අන් ආකාරයකින් දෙන ලද ප්‍රතිඥාභාරයකට හෝ සහතිකවීමකට අනුකූල නොවන යම් භාණ්ඩයක් සැදීම හෝ විකිණීම.



(2) යම් භාණ්ඩයක් විකිණීමට හෝ යම් සේවාවක් සැපයීමට අදාළව (1) වන උපවගන්තිය යටතේ වූ පැමිණිල්ලක් අවස්ථාවෝචිත පරිදි එම විකිණීමෙන් හෝ ඒ සේවය සැපයීමෙන් මාස තුනක් ඇතුළත අධිකාරිය වෙත ලියවිල්ලක් මගින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ වූ පැමිණිල්ලක් පිළිබඳව පවත්වනු ලබන යම් පරීක්ෂණයක දී, එම පැමිණිල්ල කරනු ලැබුවේ යම් සාදන්නකුට හෝ වෙළෙන්දකුට විරුද්ධව ද ඒ සාදන්නාට හෝ වෙළෙන්දාට අධිකාරිය විසින්, ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව හෝ ඒ සඳහා තම කරන ලද අනුයෝජිතයකු මගින් හෝ කරුණු කියා සිටීමට අවස්ථාවක් දිය යුතු ය.

(4) පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු, අධිකාරිය විසින් තීරණය කරන ලද හෝ තීරණය කරන ලද්දේ යයි සලකනු ලබන ප්‍රමිතිවලට හෝ පිරිවිතරවලට අනුකූල නොවන යම් භාණ්ඩයක් සෑදීම හෝ විකිණීම කර තිබෙන බව හෝ යම් සේවාවක් සපයා තිබෙන බව නැතහොත් සාදන්නා හෝ වෙළෙන්දා විසින් ව්‍යාගයෙන් හෝ අත් ආකාරයකින් දෙන ලද යම් ප්‍රතිඥාභාරයකට හෝ සහතිකවීමකට අනුකූල නොවන ආකාරයකට භාණ්ඩයක් සාදා ඇති බව හෝ විකුණා ඇති බව අධිකාරියේ මතය වන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, අතෘප්තියට පත් පාර්ශ්වයට වන්දි ගෙවන ලෙස හෝ එම භාණ්ඩ ප්‍රතියෝජනය කරන ලෙස හෝ ඒ භාණ්ඩ සඳහා නැතහොත් සේවය සැපයීම සඳහා ගෙවන ලද මුදල ආපසු ගෙවන ලෙස අධිකාරිය විසින් ඒ සාදන්නාට හෝ වෙළෙන්දාට නියම කළ යුතු ය.

(5) (4) වන උපවගන්තිය යටතේ වූ නියමයක් ලියවිල්ලකින් කළ යුතු අතර, එය, ලියාපදිංචි තැපෑලෙන් ඒ සාදන්නා හෝ වෙළෙන්දා වෙත දන්වා යැවිය යුතු ය.

(6) මේ වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයකට අනුකූලව කටයුතු කිරීමට යම් සාදන්නකු හෝ වෙළෙන්දකු විසින් පැහැර හරිනු ලැබූ හෝ ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවක, එම සාදන්නා හෝ වෙළෙන්දා මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර, නියමය මත වන්දි හෝ ආපසු ගෙවීම් වශයෙන් අයවිය යුතු මුදල අවස්ථාවෝචිත පරිදි ඒ සාදන්නාගේ හෝ වෙළෙන්දාගේ ව්‍යාපාරික ස්ථානය හෝ නිවාසස්ථානය පිහිටි ස්ථානය අරඹයා අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අධිකාරිය විසින් තත් කාර්යය වෙනුවෙන් කරන ලද ඉල්ලීමක් මත, ඒ වන්දිය හෝ ආපසු ගෙවන මුදල ඒ අධිකරණයේ සාමාන්‍ය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දී එය විසින් පනවනු ලැබිය හැකි දඩයක ප්‍රමාණය ඉක්මවන්නේ වුව ද, ඒ අධිකරණය විසින් පනවනු ලැබූ දඩයක ආකාරයෙන් අයකර ගනු ලැබිය යුතු ය.

14. (1) අධිකාරිය විසින්, යම් සාදන්නකු, වෙළෙන්දකු හෝ සාදන්නන්ගේ හෝ වෙළෙන්දන්ගේ සංගමයක් සමඟ—

- (අ) යම් භාණ්ඩ විකිණිය යුතු නොවන්නේ යම් උපරිම මිලකට වැඩියෙන් ද එම උපරිම මිල ;
- (ආ) සාදනු ලබන, විකුණනු ලබන හෝ විකිණීම සඳහා ඉදිරිපත් කරනු ලබන යම් භාණ්ඩයක ප්‍රමිතිය සහ පිරිවිතර;
- (ඇ) යම් භාණ්ඩයක් සෑදීම, ආනයනය කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදා හැරීම, ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම, ලේබල් කිරීම හෝ විකිණීම හා සම්බන්ධ වෙනත් යම් කොන්දේසි,

පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා අධිකාරිය විසින් අවශ්‍ය යයි සලකන පරිදි ලිඛිත ගිවිසුම්වලට එළඹිය හැකි ය.

(2) අධිකාරිය හා යම් සාදන්නකු හෝ වෙළෙන්දකු හෝ සාදන්නන්ගේ හෝ වෙළෙන්දන්ගේ යම් සංගමයක් අතර (1) වන උපවගන්තිය යටතේ එළඹෙන ලද සෑම ලිඛිත ගිවිසුමක්ම ඒ සාදන්නාගේ හෝ වෙළෙන්දාගේ සෑම බලයලත් බෙදාහරින්නකු සහ ඒ සංගමයේ සෑම සාමාජිකයකුම, ඒ ගිවිසුම ඇති කර ගන්නා ලද අවස්ථාවේ දී ඔහු සාමාජිකයකු වුවද, නොවුවද ඒ ගිවිසුමට පාර්ශ්වකරුවකු වූ කලක මෙන් ඔහු කෙරෙහි අනුගමන විය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ අධිකාරිය සමඟ එළඹුනු යම් ගිවිසුමක යම් විධිවිධානයක් කඩ කරන සෑම සාදන්නකුම හෝ වෙළෙන්දකුම හෝ ඒ සාදන්නාගේ හෝ වෙළෙන්දාගේ යම් බලයලත් බෙදාහරින්නකුම හෝ සාදන්නන්ගේ හෝ වෙළෙන්දන්ගේ යම් සංගමයක් හෝ එහි යම් සාමාජිකයකුම හෝ මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.

(4) (1) වන උපවගන්තිය යටතේ අධිකාරිය සමඟ එළඹෙන සෑම ගිවිසුමක්ම අධිකාරිය සමඟ ලියාපදිංචි කරනු ලැබිය යුතු අතර අවස්ථාවෝචිත පරිදි, ඒ සාදන්නාගේ හෝ වෙළෙන්දාගේ සෑම බලයලත් බෙදාහරින්නකුගේ සහ ඒ සංගමයේ සාමාජිකයන්ගේ නම සහ විස්තරය සඳහන් උපලේඛනයක් එහි ඇතුළත් විය යුතු ය.

(5) (1) වන උපවගන්තිය යටතේ අධිකාරිය සමඟ එළඹෙන ලද සෑම ගිවිසුමක්ම, එම ගිවිසුම යම් පසු දිනයක බලාත්මක විය යුතු බවට එම ගිවිසුමෙන් විධිවිධාන සලසා ඇත්තේ නම් මිස, එම ගිවිසුමේ දිනයේ සිට බලාත්මක විය යුතු ය.

(6) සුදුසු යයි අධිකාරිය විසින් අදහස් කරනු ලබන අවස්ථාවක, එය විසින් මේ වගන්තිය යටතේ ඇති කර ගත් යම් ගිවිසුමක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමට සැලැස්විය හැකි ය. ගිවිසුමක් ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ අවස්ථාවක එම ගිවිසුම පළ කළ ගැසට් පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කිරීම, එහි පටහැනි තත්ත්වය ඔප්පු කරන තෙක්, එම ගිවිසුමේ අඩංගු දේ පිළිබඳව ඔප්පු කිරීමක් විය යුතු ය.



(7) මේ වගන්තිය යටතේ වූ නඩු පැවරීමක කාර්ය සඳහා, යම් තැනැත්තකු, යම් සාදන්නකුගේ හෝ වෙළෙන්දකුගේ බලයලත් බෙදාහරින්නකු හෝ, වෙළෙන්දන්ගේ හෝ සාදන්නන්ගේ සංගමයක සාමාජිකයකු බවට අධිකාරිය විසින් දෙන ලද සහතිකයක්, ආවේශ්‍ය විය යුතු අතර ඒ සහතිකය එම තැනැත්තා සාදන්නකුගේ හෝ වෙළෙන්දකුගේ බලයලත් බෙදාහරින්නකු හෝ ඒ සංගමයේ සාමාජිකයකු බවට අධිකරණයකට බැඳූ බැල්මට පිළිගත හැකි සාක්ෂියක් විය යුතු ය.

15. (1) ශ්‍රී ලංකාව ඇතුළත වෙළෙඳාම කිරීමේ කාර්යය සඳහා තම සන්නකයෙහි හෝ භාරයෙහි හෝ තම පාලනය යටතේ හෝ යම් භාණ්ඩ ඇති කිසිම වෙළෙන්දකු විසින් එම භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය.

(2) (1) වන උපවගන්තියෙහි විධිවිධාන කඩ කිරීම සම්බන්ධයෙන් යම් වෙළෙන්දකුට විරුද්ධව යම් නඩු පැවරීමක දී—

- (අ) ප්‍රශ්නයට අදාළ අවස්ථාවේ දී භාණ්ඩයෙහි සාධාරණ ප්‍රමාණයක් තමා විසින් සපයන ලද බව හෝ ඉල්ලා සිටින ප්‍රමාණය සැපයීම පිණිස අවශ්‍ය ප්‍රමාණයක් තමා සන්නකයෙහි නොතිබුණ බව ; හෝ
- (ආ) එම භාණ්ඩ පිළිබඳ වෙළෙඳ ව්‍යාපාරය, තොග වෙළෙන්දකු ලෙස පමණක් තමා විසින් පවත්වාගෙන යන ලද බව සහ ගැනුම්කරු විසින් ඉල්ලා සිටි ප්‍රමාණය විකිණීම, තොග වෙළෙඳ ව්‍යාපාරයක සාමාන්‍ය පරිච්ඡේදයට පටහැනි විය හැකිව තිබුණු බව ; හෝ
- (ඇ) ප්‍රශ්නයට අදාළ ඒ අවස්ථාවේ දී භාණ්ඩ විකිණීම යම් ලිඛිත නීතියක යම් විධිවිධානවලට හෝ 10 වන වගන්තිය යටතේ තමා වෙත නිකුත් කරන ලද යම් සාමාන්‍ය හෝ විශේෂ විධානයකට පටහැනි විය හැකිව තිබුණු බව,

මජ්ඣ කිරීම, වුදිතයාට ප්‍රමාණවත් විත්තිවාචකයක් විය යුතු ය.

16. ශ්‍රී ලංකාව ඇතුළත වෙළෙඳාම කිරීමේ කාර්යය සඳහා යම් ද්‍රව්‍යයක් තම සන්නකයෙහි හෝ භාරයෙහි හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළෙන්දකු විසින්—

- (අ) ඒ භාණ්ඩ තම සන්නකයෙහි නොමැති බව කියා සිටීම ; හෝ
- (ආ) ගැනුම්කරු විසින් ඒ භාණ්ඩයෙහි මිල නොපමාව ගෙවිය යුතු ය යන කොන්දේසිය හැර, වෙනත් යම් භාණ්ඩයක් මිලට ගැනීම නියම කිරීමේ හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමක් කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ භාණ්ඩය විකිණීම සඳහා ඉදිරිපත් කිරීම

නොකළ යුතු ය.

17. (1) කිසිම වෙළෙන්දකු විසින් යම් භාණ්ඩයක් ඒ වෙළෙන්දාගේ සාමාන්‍ය වෙළෙඳ අවශ්‍යතාවන් ඉක්මවන ප්‍රමාණයකින් ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයෙහි හෝ වෙනත් යම් ස්ථානයක හෝ සභවා තබා ගැනීම නොකළ යුතු ය.

(2) කිසිම වෙළෙන්දකු විසින් යම් භාණ්ඩයක්,

- (අ) ඔහුගේ පෞද්ගලික පරිභෝජනය සහ ඔහුගේ ගෘහයේ සාමාජිකයන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය ; හෝ
- (ආ) එම වෙළෙන්දාගේ සාමාන්‍ය වෙළෙඳ කටයුතුවලට අවශ්‍ය ප්‍රමාණය ; හෝ

ඉක්මවන ප්‍රමාණයකින් ස්වකීය ව්‍යාපාරික ස්ථානයෙහි හෝ වෙනත් යම් ස්ථානයක, ස්වකීය සන්නකයෙහි හෝ භාරයෙහි හෝ පාලනය යටතේ හෝ තබා නොගත යුතු ය.

(3) වෙළෙන්දකු නොවන වෙනත් කිසිම තැනැත්තකු විසින් යම් භාණ්ඩයක් ඒ තැනැත්තාගේ සාමාන්‍ය පෞද්ගලික අවශ්‍යතාව ඉක්මවන ප්‍රමාණයකින් ස්වකීය සන්නකයෙහි හෝ භාරයෙහි හෝ පාලනය යටතේ හෝ තබා නොගත යුතු ය.

18. (1) යම් භාණ්ඩ හෝ යම් සේවාවක් ප්‍රචාරයේ හෝ එහි යම් කොටසකගේ ජීවිතයට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් අධිකාරිය විමසා, ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින් ඒ භාණ්ඩ හෝ ඒ සේවාව අවස්ථාවෝචිත පරිදි, නිශ්චිත භාණ්ඩ හෝ නිශ්චිත සේවා ලෙස නියම කරනු ලැබිය හැකි ය.

(2) කිසිම සාදන්නකු හෝ වෙළෙන්දකු විසින් (1) වන උපවගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති යම් භාණ්ඩයක හෝ සේවාවක සිල්ලර හෝ තොග මිල අධිකාරියේ පූර්ව ලිඛිත අනුමතය ඇතිව හැර, වැඩි කරනු නොලැබිය යුතු ය.

(3) (2) වන උපවගන්තිය යටතේ අධිකාරියෙහි අනුමතය ලබා ගැනීමට බලාපොරොත්තු වන සාදන්නකු හෝ වෙළෙන්දකු විසින්, ඒ සඳහා අධිකාරිය වෙත ඉල්ලීමක් කරනු ලැබිය යුතු අතර, අධිකාරිය විසින්, උචිත යයි සලකනු ලබන යම් පරීක්ෂණයක් කිරීමෙන් පසුව :-

- (අ) වැඩි කිරීම සාධාරණ යයි අධිකාරිය සැනීමට පත් වූ අවස්ථාවක, ඒ වැඩි කිරීම අනුමත කරනු ලැබිය යුතු ය ; නැතහොත්
- (ආ) අධිකාරිය විසින් සාධාරණ යයි තීරණය කරනු ලබන වෙනත් යම් වැඩිකිරීමක් අනුමත කරනු ලැබිය යුතු ය.

තව ද, ඒ ඉල්ලීම ලැබී දින තිහක් ඇතුළත ස්වකීය තීරණය පිළිබඳව සාදන්නා හෝ වෙළෙන්දා වෙත දක්වා සිටිය යුතුය.

(4) (3) වන උපවගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ඉල්ලීමක් ලැබීමෙන් දින තිහක් ඇතුළත තීරණයක් දීමට අධිකාරිය අපොහොසත් වන අවස්ථාවක, (1) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද, ඒ සඳහා ඉල්ලීම කළ සාදන්නා හෝ වෙළෙන්දා එසේ මිල වැඩි කිරීමට හිමිකම ලබන්නේ ය :

එසේ වුව ද, නියමිත කාලය ඇතුළත ස්වකීය තීරණය දීමේ දී ප්‍රමාදයක් සිදුවී ඇත්තේ ඉල්ලීම පිළිබඳව පරීක්ෂණ කටයුතු කරගෙන යාමේ දී අධිකාරියට අවශ්‍ය යම් සහායක් දීමට ඒ සාදන්නා හෝ වෙළෙන්දා අපොහොසත් වීම නිසා වන අවස්ථාවක, අධිකාරිය විසින්, ඉල්ලීම පිළිබඳව ස්වකීය තීරණය කරන තෙක් මිල වැඩි කිරීමෙන් එකී සාදන්නා හෝ වෙළෙන්දා වළක්වන අතුරු නියමයක් කිරීමේ බලය අධිකාරියට ඇත්තේ ය.

19. (1) සාදන්නකු හෝ වෙළෙන්දකු විසින් අධික මිලකට භාණ්ඩ විකුණන බව හෝ සේවා සපයන බව හෝ එකී සාදන්නා හෝ වෙළෙන්දා විසින් සපයන ලද එකී භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් යම් ආකාරයකට වෙළෙඳපොළ අයථා පරිදි භාවිත කිරීමක් හෝ වෙනත් යම් වෙළෙඳපොළ දෝෂයක් පවතින බව අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙනී යන අවස්ථාවක, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුට අවශ්‍ය යයි නැඟෙන පරිදි අධිකාරිය විමසීමෙන් සහ :—

- (අ) ඒ භාණ්ඩ විකිණීම හෝ සේවා සැපයීම පොදු ආර්ථික වැදගත්කමකින් යුක්ත වන්නේ ද යන බව ; හෝ,
- (ආ) ඒ අධික මිල යම් පාරිභෝගික කණ්ඩායමක් කෙරෙහි සැලකිය යුතු ආකාරයෙන් බලපාන්නේ ද යන බව,

සැලකිල්ලට ගනිමින්, ඒ කරුණු විමර්ශනය කර වාර්තා කිරීම සඳහා සභාව වෙත යොමු කරනු ලැබිය යුතු ය.

(2) ඒ යොමු කිරීමෙන් මාස දෙකක් ඇතුළත සභාව විසින් ස්වකීය විමර්ශන කටයුතු නිමකර, ස්වකීය වාර්තාව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

20. (1) 19 වන වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සභාවට යම් යොමු කිරීමක් කරනු ලැබූ අවස්ථාවක, සභාවේ මතය අනුව ඒ යොමු කිරීම පිළිබඳව සභාව විසින් කළ යුතු යෝජිත විමර්ශනයේ දී ඒ පිළිබඳව සම්බන්ධතාවක් ඇතැයි සැලකෙන තැනැත්තන්ගේ දැනගැනීම සඳහා ඒ යොමු කිරීම ඉදිරිපත් කිරීමට සභාව කටයුතු සැලැස්විය යුතු අතර, විමර්ශන ආරම්භ කිරීමට නියමිත දිනය පිළිබඳව ප්‍රමාණවත් දැනුම් දීමක් ද වැඩිදුරටත් ඒ තැනැත්තන් වෙත කරනු ලැබිය යුතු ය.

(2) විමර්ශනයක් කිරීමේ කාර්යය සඳහා, සභාව විසින් යම් තැනැත්තකුට හෝ ඒ තැනැත්තා විසින් බලය දී ඇති යම් අයකුට ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, ඒ තැනැත්තාගේ භාරය හෝ පාලනය යටතේ ඇත්තා වූ ද විමර්ශනයට ලක් වූ කරුණට අදාළ වන්නා වූ ද, දැන්වීමේ නිශ්චිතව සඳහන් ලේඛන, එහි සඳහන් යම් වේලාවක සහ ස්ථානයක දී ඉදිරිපත් කළ යුතු යයි නියම කරනු ලැබිය හැකි ය.

(3) විමර්ශනයක් අවසානයේ දී, සභාව විසින්, 21 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, ස්වකීය තීරණය, ඊට හේතු ද සහිතව උචිත යයි සලකන යම් ආකාරයකින් ප්‍රකාශයට පත් කිරීමට සැලැස්විය යුතු අතර, 19 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ නියම කොට ඇති පරිදි ඒ විමර්ශනය පිළිබඳ වාර්තාවක් ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(4) භාණ්ඩ අධික මිලකට විකුණනු ලබන බවට හෝ සේවා අධික මිලකට සපයනු ලබන බවට සභාව නිගමනය කරන අවස්ථාවක, ඒ භාණ්ඩ නොවිකිණිය යුත්තේ හෝ ඒ සේවා නොසැපයිය යුත්තේ කවර උපරිම මිලකට නොවැඩිව ද ඒ උපරිම මිල, නැතහොත් ඒ උපරිම මිල නියම කරනු ලැබිය යුත්තේ කවර මිල ව්‍යුහයකට අනුකූලව ද ඒ මිල ව්‍යුහය, සභාව විසින් අධිකාරිය වෙත ලියවිල්ලකින් නිර්දේශ කළ යුතු ය.

(5) (4) වන උපවගන්තිය යටතේ සභාවේ නිර්දේශය ලැබීමෙන් අනතුරුව අධිකාරිය විසින් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින්, ඒ භාණ්ඩ නොවිකිණිය යුත්තේ හෝ ඒ සේවා නොසැපයිය යුත්තේ කවර උපරිම මිලකට නොවැඩිව ද ඒ උපරිම මිල නියම කරනු ලැබිය යුතු ය. මේ උපවගන්තිය යටතේ සාදන ලද සෑම නියමයක් ම, ඒ නියමය ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු ය.

(6) මේ වගන්තිය යටතේ කලින් කරන ලද විමර්ශනයක විෂය කරුණු වූ ද, එම කරුණට සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් අදාළ වන්නා වූ ද, තදනත්තර විමර්ශනයක් කරගෙන යාමෙන් සභාව වළක්වන ලෙසට මේ වගන්තියේ කිසිවක් තේරුම් නොගත යුතු ය.

(7) (5) වන උපවගන්තිය යටතේ, අධිකාරිය විසින් කරන ලද නියමයකින් අනාප්තියට පත් යම් තැනැත්තකු විසින් ඒ තීරණයට විරුද්ධව අභියාචනාධිකරණය වෙත අභියාචනය කරනු ලැබිය හැකි ය.

(8) (2) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීමකට අනුකූලව ඉදිරිපත් කරනු ලැබූ යම් ලේඛනයක් රහස්‍ය ලේඛනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ ලේඛනයේ අන්තර්ගත කිසිවක් යම් නීතියක් යටතේ හෙළිදරව් කිරීමට නියම කරනු ලැබ ඇති අවස්ථාවක හැර, සභාව විසින් කිසිදු තැනැත්තකුට හෙළිදරව් නොකළ යුතු ය.

21. (1) 20 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ නිර්දේශයක් කිරීමට පෙර යම් අවස්ථාවක දී, කරගෙන යනු ලබන විමර්ශනය යම් සාදන්නකු හෝ වෙළෙන්දකු සම්බන්ධයෙන් ද, අවස්ථාවෝචිත පරිදි, ඒ සාදන්නා හෝ වෙළෙන්දා විසින්, භාණ්ඩ විකුණනු ලැබිය යුතු වූ හෝ සේවා සපයනු ලැබිය යුතු වූ මිල පිළිබඳව දෙනු ලබන යම් ප්‍රතිඥාවක් සභාව විසින් පිළිගනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ දෙන ලද ප්‍රතිඥාවක් පිළිගනු ලැබූ අවස්ථාවක, සභාව විසින්, -

- (අ) උචිත යයි එය සලකන ආකාරයකින් ඒ ප්‍රතිඥාවට ප්‍රමාණවත් ප්‍රචාරයක් දීම ;
- (ආ) ඒ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම කලින් කල සමාලෝචනය කිරීම ;
- (ඇ) අවස්ථානුගත කරුණු අනුව යම් වෙනසක් සිදුවීමේ හේතුවෙන්
  - (i) ප්‍රතිඥාව තවදුරටත් උචිත නොවන බව සහ ඒ නිසා ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමේ කාර්යයෙන් තැනැත්තා මුදවා හැරිය යුතු ද යන බව ;
  - (ii) ප්‍රතිඥාවට සංශෝධන කිසිවක් කළ යුතු ද යන බව ; හෝ
  - (iii) පවත්නා ප්‍රතිඥාව අලුත් ප්‍රතිඥාවක් මගින් ප්‍රතියෝජනය කළ යුතු ද යන බව සලකා බැලීම ; සහ
- (ඈ) ඒ ප්‍රතිඥාව දෙන තැනැත්තා වෙත, ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමේ දී ඒ තැනැත්තාගේ යම් පැහැර හැරීමක් හෝ අඩුපාඩුවක් පිළිබඳව දැනුම් දීම.

කළ යුතු වන්නේ ය.

(3) (2) වන උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ ක්‍රියා කළ යුතු යයි සභාවේ අදහස වන අවස්ථාවක, සභාව විසින්, -

- (අ) ප්‍රතිඥාවේ සිදු කිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව ;
- (ආ) පවත්නා ප්‍රතිඥාව ප්‍රතියෝජනය කරනු ලැබිය යුතු අලුත් ප්‍රතිඥාවේ නියම පිළිබඳව ; හෝ
- (ඇ) ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමේ කාර්යයෙන් ඒ තැනැත්තා මුදවා හැරීම පිළිබඳව.

ප්‍රතිඥාවට ඇතුළත් වූ තැනැත්තා වෙත දැන්වීමක් නිකුත් කරනු ලැබිය යුතු ය.

(4) (3) වන උපවගන්තිය යටතේ දැන්වීමක් නිකුත් කිරීමෙන් පසුව, සභාව විසින්, -

- (අ) සභාව විසින් කරන ලද නිර්දේශවලට අනුකූලව අලුත් ප්‍රතිඥාවකට හෝ ප්‍රතිඥාව සංශෝධනය කිරීමකට හෝ එකඟ වීමෙන් ; හෝ
- (ආ) වෙළෙන්ද හෝ සාදන්නා විසින් ස්වකීය පෙළඹවීමෙන්ම ඉදිරිපත් කරනු ලබනු ඇති ප්‍රතිඥාවකට හෝ ප්‍රතිඥාව සංශෝධනය කිරීමකට එකඟවීමෙන්.

අලුත් තීරණයක් කරනු ලැබිය යුතු ය.

(5) සාදන්නකු හෝ වෙළෙන්දකු විසින් දෙන ලද ප්‍රතිඥාවක් මේ වගන්තිය යටතේ සභාව විසින් පිළිගනු ලැබූ අවස්ථාවක, ඒ සාදන්නා හෝ වෙළෙන්දා විසින් යම් ආකාරයකට ඒ ප්‍රතිඥාව කඩ කිරීම මේ පනත යටතේ වරදක් විය යුතු ය.

22. (1) අධික මිලකට භාණ්ඩ විකුණනු ලබන්නා වූ හෝ සේවා සපයනු ලබන්නා වූ සහ එම කාරණය පිළිබඳව සභාව විසින් විමර්ශනය කරනු ලැබීම පිළිබඳව මහජනයා අතුරෙන් යම් සාමාජිකයකු හෝ යම් පුද්ගල සංගමයක් හෝ සංවිධානයක් කැමැත්ත දක්වන්නා වූ අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, එම සාමාජිකයා, සංගමය හෝ සංවිධානය විසින්, කාරණය විමර්ශනය කිරීම සඳහා සභාවට යොමු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ ඉල්ලීමක් ලැබුණු විට, 19 වන වගන්තියේ විධිවිධාන සැලකිල්ලට ගනිමින්, එය සභාව විසින් විමර්ශනය කරනු ලැබිය යුතු කරුණක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක, එම කරුණ විමර්ශනය කිරීම සඳහා ඔහු විසින් සභාව වෙත යොමු කරනු ලැබිය හැකි අතර, 20 වන හා 21 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ විමර්ශනය සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.



23. අමාත්‍යවරයා විසින් සිය මෙහෙයවීමෙන්ම හෝ යම් තැනැත්තකු හෝ යම් පුද්ගල මණ්ඩලයක් විසින් ඔහු වෙත කරන ලද නියෝජන මත, යම් භාණ්ඩයක මිලට හෝ යම් සේවාවක් සඳහා අයකරන ගාස්තුවට අදාළ යම් ප්‍රශ්නයක් පරීක්ෂා කර වාර්තා කරන ලෙස අධිකාරියට යොමු කළ හැකි අතර, අධිකාරිය විසින් එම යොමුකිරීම ලැබුණ දින පටන් එක් මාසයක් ඇතුළත එම ප්‍රශ්නය පරීක්ෂා කර එහි වාර්තාව අමාත්‍යවරයා වෙත යැවිය යුතු ය.

24. අධිකාරිය විසින්, සිය මෙහෙයවීමෙන්ම හෝ යම් තැනැත්තකු හෝ යම් පුද්ගල මණ්ඩලයක් විසින් එය වෙත කරන ලද නියෝජනය මත, යම් භාණ්ඩයක මිලට හෝ යම් සේවාවක් සඳහා අයකරන ගාස්තුවට අදාළ යම් ප්‍රශ්නයක් සමාලෝචනය කර අමාත්‍යවරයාට වාර්තා කළ හැකි ය.

25. මේ පනතේ විධිවිධාන යටතේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද යම් වාර්තාවක් හෝ එම වාර්තාවෙහි කරන ලද යම් නිර්දේශ, සුදුසු යයි ඔහු අදහස් කරන ආකාරයකින් අමාත්‍යවරයා විසින් පළ කිරීමට සලස්වනු ලැබිය හැකි ය.

26. (1) මිල, භාණ්ඩයේම හෝ එහි එකමුණු හෝ එය අඩංගු ඇසුරුමේ හෝ යම් නීතියකින් අවශ්‍ය කර ඇති පරිදි වෙනත් යම් ආකාරයකින් හෝ ලකුණු කර ඇත්තේ නම් හැර, ස්වකීය ව්‍යාපාරික ස්ථානයෙහි විකිණීම සඳහා තිබෙන සෑම භාණ්ඩයකම, අවස්ථාවේවිත පරිදි, උපරිම සිල්ලර මිල හෝ තොග මිල දැක්වෙන දැන්වීමක් සෑම වෙළෙන්දකු විසින්ම ඔහුගේ ව්‍යාපාරික ස්ථානයෙහි ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු ය.

(2) විකිණීම සඳහා තිබෙන සෑම භාණ්ඩයකම මිල පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් අවශ්‍ය කවර හෝ අවස්ථාවක පරීක්ෂා කිරීම සඳහා සෑම කල්හිම ව්‍යාපාරික ස්ථානය ඇතුළත තබා තිබිය යුතු ය.

27. මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන රුපියල් ලක්ෂයක් නොඉක්මවන වාර්ෂික ගාස්තුවක් ගෙවීම මත සෑම වෙළෙන්දකුම අධිකාරියෙහි ලියාපදිංචි විය යුතු ය.

28. යම් භාණ්ඩ විකුණන සෑම වෙළෙන්දකු විසින් ම, භාණ්ඩයක ගැනුම්කරුවකු ඉල්ලා සිටින අවස්ථාවක දී—  
(අ) විකිණීම කළ දිනය ;  
(ආ) විකුණන ලද එම භාණ්ඩ ප්‍රමාණය ;  
(ඇ) එම ප්‍රමාණය සඳහා ගෙවන ලද මිල ;  
(ඈ) ගනුදෙනුවේ ස්වභාවය, එනම්, විකිණීම තොග වශයෙන් ද, සිල්ලර වශයෙන් ද යන වග ; සහ  
(ඉ) වෙළෙන්දකු විසින් කුචිතාන්සි නිකුත් කිරීමට අදාළ යම් නීතියක් යටතේ පනවනු ලැබිය හැකි වෙනත් යම් නියම, දැක්වෙන කුචිතාන්සියක් එම ගැනුම්කරු වෙත නිකුත් කළ යුතු ය.

29. (1) මේ පනත යටතේ අධිකාරිය විසින් නිකුත් කරනු ලබන යම් දැන්වීමක්, විධානයක් හෝ කරනු ලබන යම් අවවාදයක් ප්‍රදර්ශනය කිරීම සඳහා දැන්වීම් පුවරුවක් සෑම වෙළෙන්දකු විසින් ම, ස්වකීය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන තැනක තැබිය යුතු ය.

(2) සෑම වෙළෙන්දකු විසින්ම, අධිකාරිය විසින් මේ පනත යටතේ ඒ වෙළෙන්ද වෙත නිකුත් කරන ලද යම් දැන්වීමක්, විධානයක් හෝ අවවාදයක් ඒ දැන්වීම් පුවරුවෙහි ඇලවීම හෝ ඇලවීමට සැලැස්වීම හෝ කළ යුතු ය.

(3) අධිකාරියේ විධානය හෝ බලය යටතේ ක්‍රියා කරන තැනැත්තකු නොවන, එවැනි දැන්වීමක්, විධානයක් හෝ අවවාදයක් ඉවත් කරන, වෙනස් කරන, කටුගා දමන, මකා දමන හෝ විකෘති කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.

30. කිසිම වෙළෙන්දකු විසින්, වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් හෝ කරගෙන යාමේ දී, පාරිභෝගිකයා හෝ වෙනත් යම් වෙළෙන්දකු නොමග යවන සුළු හෝ රවටන සුළු වූ හෝ නොමග යැවීමට හෝ රැවටීමට කුඩුදෙන කවර හෝ ආකාරයක පැවැත්මක නියුතු නොවිය යුතු ය.

31. භාණ්ඩ හෝ සේවා සැපයීම නැතහොත් සිදුවිය හැකි එබඳු සැපයීමක් සම්බන්ධයෙන් වූ හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම හෝ ප්‍රයෝජනයට ගැනීම යම් ආකාරයකින් නැවැත්වීම සම්බන්ධයෙන් වූ හෝ වෙළෙඳාමක් නැතහොත් ව්‍යාපාරයක් කරගෙන යාමේ දී—

- (අ) භාණ්ඩ හෝ සේවා යම් විශේෂිත ප්‍රමිතියක, තත්ත්වයක, හෝ ශ්‍රේණියක ඒවා බව හෝ භාණ්ඩ නිශ්චිත ශෛලියක හෝ මෝස්තරයක ඒවා බව හෝ අසත්‍ය ලෙස දන්වා සිටින ;
- (ආ) භාණ්ඩ අයුත් ඒවා බව අසත්‍ය ලෙස දන්වා සිටින ;



- (ඇ) භාණ්ඩවලට හෝ සේවාවලට නොමැති අනුග්‍රාහකත්වයක්, අනුමතයක්, කාර්ය සාධනයක්, ස්වභාවයක්, උපකාරකයක්, ප්‍රයෝජනයක් හෝ ප්‍රතිලාභයක් ඇතැයි කියා සිටින ;
- (ඈ) තමාට නොමැති අනුග්‍රාහකත්වයක්, අනුමතයක් හෝ සම්බන්ධතාවක් තමාට ඇතැයි කියා සිටින ;
- (ඉ) මිල අඩු කිරීම්, හෝ මිල වැඩි කිරීම් පැවතීම පිළිබඳව හෝ ඒවායේ ප්‍රමාණය පිළිබඳව හෝ අසත්‍ය වූ හෝ නොමග යවන සුළු ප්‍රකාශ කරන ;
- (ඊ) භාණ්ඩ, සේවා, ප්‍රතියෝජනය කිරීම් හෝ අලුත්වැඩියා කිරීම සඳහා වූ අවශ්‍යතා පිළිබඳව අසත්‍ය වූ හෝ නොමග යවන සුළු ප්‍රකාශ කරන ; හෝ
- (උ) යම් ප්‍රතිඥාභාරයක හෝ සහතික විමක පැවතීම හෝ එහි බලපෑම පිළිබඳව අසත්‍ය වූ හෝ නොමග යවන සුළු ප්‍රකාශ කරන,

යම් වෙළෙන්දෙක්, මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.

32. (1) පාරිභෝගිකයකුට භාණ්ඩ සැපයීම හෝ සේවා සැලසීම පිළිබඳ වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යාමේ දී යම් තැනැත්තකු විසින් එසේ භාණ්ඩ සැපයීම හෝ සේවා සැලසීම සඳහා වූ සෑම ගිවිසුමකම-

- (අ) නිසි සැලකිල්ල සහ නිපුණතාව ඇතිව ඒ සේවා සලසනු ලබන බවට ද ;
- (ආ) ඒ සේවාවන් සැලසීමට අදාළව සපයනු ලබන යම් ද්‍රව්‍ය, ඒවා සපයනු ලබන්නේ යම් කාර්යයක් සඳහා ද ඒ කාර්යයට සාධාරණව සුදුසු වන බවට ද ;
- (ඇ) සපයනු ලබන භාණ්ඩ හෝ සලසනු ලබන සේවා මේ පනතේ 12 වන වගන්තියේ නිශ්චය කර ඇති ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල වන බවට ද ; සහ
- (ඈ) සපයනු ලබන භාණ්ඩ, ඒවා සපයනු ලබන්නේ යම් කාර්යයක් සඳහා ද ඒ කාර්යයට සාධාරණව සුදුසු වන බවට ද.

ව්‍යාජන ප්‍රතිඥාභාරයක් ඇත්තේ ය.

(2) ව්‍යාපාරයක් කරගෙන යාමේ දී වෙළෙන්දකු විසින් හෝ වෙළෙන්දකු නොවන වෙනත් යම් තැනැත්තකු විසින් හෝ පාරිභෝගිකයකුට යම් භාණ්ඩ සපයන්නා වූ හෝ යම් සේවා සලසන්නා වූ ද භාණ්ඩ හෝ සේවා අවශ්‍ය වන්නේ යම් විශේෂ කාර්යයක් සඳහා ද, ඒ අරමුණ හෝ සේවා මගින් ලබා ගැනීමට තමා අපේක්ෂා කරන ප්‍රතිඵලය හෝ පාරිභෝගිකයා විසින් ප්‍රකාශිතව ම හෝ ව්‍යංගයෙන් හෝ වෙළෙන්දාට හෝ වෙනත් තැනැත්තාට දැනගැනීමට සලස්වන්නා වූ ද අවස්ථාවක, වෙළෙන්දාගේ හෝ ඒ වෙනත් යම් තැනැත්තාගේ නිපුණත්වය හෝ විනිශ්චය ගැන පාරිභෝගිකයා විශ්වාසය නොතබන බව හෝ ඔහු එසේ විශ්වාසය තැබීම යුක්ති සහගත නොවන බව හෝ අවස්ථානුගත කරුණුවලින් පෙනී යන අවස්ථාවල දී හැර, සේවා සැපයීම සඳහා වූ ගිවිසුම යටතේ සපයන ලද සේවා සහ ඒ සේවාවන්ට අදාළව සපයන ලද යම් ද්‍රව්‍ය ඒ අරමුණු සඳහා සාධාරණ ලෙස සුදුසු බවට හෝ ඒ ප්‍රතිඵලය ලැබෙතැයි සාධාරණව අපේක්ෂා කළ හැකි ස්වභාවයක හෝ තත්ත්වයක ඒවා පවතින බවට හෝ ව්‍යාජන ප්‍රතිඥාභාරයක් ඇත්තේ ය.

(3) (1) වන හෝ (2) වන උපවගන්තියෙහි විධිවිධාන සලසා ඇති පරිදි වූ ව්‍යාජන ප්‍රතිඥාභාරය කඩ කිරීමකින් අනෘප්තියට පත් පාරිභෝගිකයකු විසින්, අවස්ථාවෝචිත පරිදි ඒ භාණ්ඩ සැපයීමෙන් හෝ ඒ සේවය සැලසීමෙන් හෝ ඒ සේවා සැලසීම හා සම්බන්ධයෙන් සැපයූ ද්‍රව්‍ය සැපයීමෙන් එක් මාසයක කාලයක් ඇතුළත ඒ කඩ කිරීමට විරුද්ධව ලියවිල්ලකින් අධිකාරිය වෙත පැමිණිල්ලක් කරනු ලැබිය හැකි ය.

(4) (3) වන උපවගන්තිය යටතේ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පවත්වනු ලබන යම් පරීක්ෂණයක දී පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ කවර වෙළෙන්දකුට හෝ වෙනත් තැනැත්තකුට විරුද්ධව ද ඒ වෙළෙන්දාට හෝ වෙනත් තැනැත්තාට, පුද්ගලිකවම හෝ නියෝජිතයකු මගින් තත්කාර්ය සම්බන්ධයෙන් සවන් දෙනු ලැබීමට අවස්ථාවක් ලබාදිය යුතු ය.

(5) පරීක්ෂණයෙන් පසු ව්‍යාජන ප්‍රතිඥාභාරයක් කඩවීමක් සිදුව ඇති බව අධිකාරියේ මතය වන අවස්ථාවක, නියෝගයේ නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි කාලය ඇතුළත අනෘප්තියට පත් පාරිභෝගිකයාට වන්දි ගෙවන ලෙස හෝ අවස්ථාවෝචිත පරිදි ඒ භාණ්ඩ සැපයීම හෝ ඒ සේවා සැලසීම සඳහා සහ ඒ සේවාව සැලසීම හා සම්බන්ධයෙන් සැපයූ ද්‍රව්‍ය සැපයීම සඳහා ගෙවන ලද මුදල ආපසු ගෙවන ලෙස හෝ අධිකාරිය විසින් වෙළෙන්දාට හෝ වෙනත් තැනැත්තාට නියම කරනු ලැබිය යුතු ය.

(6) (5) වන උපවගන්තිය යටතේ වූ නියමයක් ලිඛිතව කරනු ලැබිය යුතු අතර, ඒ වෙළෙන්දාට හෝ වෙනත් තැනැත්තාට ලියාපදිංචි තැපෑලෙන් ඒ බව දැනුම් දෙනු ලැබිය යුතු ය.

(7) (5) වන උපවගන්තිය යටතේ නියමයක් කරන ලද්දේ කවර වෙළෙන්දකුට හෝ වෙනත් යම් තැනැත්තකුට විරුද්ධව ද ඒ වෙළෙන්දා හෝ වෙනත් යම් තැනැත්තා විසින් නියමයේ නිශ්චිතව සඳහන් කරන ලද කාලය ඇතුළත අවස්ථාවෝචිත පරිදි, ඒ

වන්දි මුදල හෝ ගෙවීම හෝ ආපසු ගෙවීමට නියම කරන ලද මුදල ගෙවීම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන හෝ අවස්ථාවක, නියමය කරන ලද්දේ කවර වෙළෙන්දකුට හෝ වෙනත් යම් තැනැත්තකුට විරුද්ධව ද ඒ වෙළෙන්දාගේ හෝ වෙනත් යම් තැනැත්තාගේ ව්‍යාපාරික හෝ තේවාසික ස්ථානය අරඹයා නිසි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අධිකාරිය විසින් තත් කාර්ය සඳහා කරන ලද ඉල්ලීමක් මත, ඒ මුදල, ඒ අධිකරණය විසින් ස්වකීය සාමාන්‍ය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දී පැනවිය හැකි දඩ මුදලකට වැඩි වූයේ වුව ද, ඒ අධිකරණය විසින් පනවන ලද දඩයක ආකාරයෙන් අයකර ගත යුතු ය.

33. අමාත්‍යවරයාගේ ඉල්ලීම පිට අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යයනයක් කර අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. ඒ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම අමාත්‍යවරයාගේ කාර්යය විය යුතු ය.

**III වන කොටස**

**තරගකාරිත්වය සහ පාරිභෝගික සම්බන්ධතා ප්‍රවර්ධනය**

34. (1) අධිකාරිය විසින් සිය මෙහෙයවීමෙන් ම හෝ යම් තැනැත්තකු හෝ යම් පාරිභෝගික සංවිධානයක හෝ යම් වෙළෙන්දන්ගේ සංගමයක් විසින් එය වෙත කරන ලද පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් මත, තරග විරෝධී වර්ගයක් ප්‍රචලිතව පැවතීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ විමර්ශනයක් එය ආරම්භ කිරීමෙන් දින සියයක් ඇතුළත දී සම්පූර්ණ කිරීම අධිකාරියේ කාර්යය විය යුතු ය.

35. යම් තැනැත්තකු ස්වකීය ව්‍යාපාර ක්‍රියාවලියේ දී අනුගමනය කරන ක්‍රියා කලාපය තනිව ගත් කල හෝ ඔහු හා සම්බන්ධ තැනැත්තන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා කලාපය යුගල ගත් කල හෝ ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම හෝ අත්කර ගැනීම හෝ ශ්‍රී ලංකාව තුළ සේවා සැලසීම හෝ ලබාගැනීම සම්බන්ධයෙන් වූ තරගය සීමා කිරීමේ, විකෘති කිරීමේ හෝ වැළැක්වීමේ ප්‍රතිඵලය ගෙන දෙන, ගෙන දීමට අදහස් කරන ලද හෝ ගෙන දීමට ඉඩ ඇති ක්‍රියා කලාපයක් අනුගමනය කරන අවස්ථාවක, 34 වන වගන්තියේ කාර්යය සඳහා තරග විරෝධී වර්ගයක් පවතින ලෙස සැලකිය යුතු ය.

36. (1) 34 වන වගන්තිය යටතේ අධිකාරිය විසින් පවත්වනු ලබන විමර්ශනයක විෂය කාරණය සැඳහන් වූ කරුණක් සම්බන්ධයෙන් සම්බන්ධතාවක් දක්වන්නා වූ පාරිභෝගික සංගම්වල හෝ සංවිධානවල නියෝජිතයන් ද ඇතුළුව සියලු තැනැත්තන් වෙත, අධිකාරිය විසින් පවත් දෙනු ලැබීමේ සහ අධිකාරියේ මතය අනුව ඒ කාරණයට අදාළ වන වාචික හෝ ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබා දිය යුතු ය.

(2) 34 වන වගන්තිය යටතේ යම් විමර්ශනයක් පැවැත්වීමේ කාර්ය සඳහා අධිකාරියට පහත සඳහන් කරුණු පිළිබඳව දිසා අධිකරණයකට ඇති සියලුම බලතල ඇත්තේ ය :-

- (අ) දැන්වීම් නිකුත් කිරීමේ සහ යම් සාක්ෂිකරුවකු පැමිණිය යුතු යයි නියම කිරීම ;
- (ආ) ලේඛන හෝ වාර්තා ඉදිරිපත් කරන ලෙස නියම කිරීම ; සහ
- (ඇ) යම් සාක්ෂිකරුවකු ලවා යම් දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් කරවීම.

(3) යම් තැනැත්තකු විසින්,-

- (අ) විමර්ශනයක් පවත්වන අතරතුර දී හෝ පවත්වා අවසාන වීමෙන් පසුව සැහෙන හේතුවක් නොමැතිව අධිකාරිය හෝ එහි යම් සාමාජිකයකු අපකීර්තියට පත් කරන යම් ප්‍රකාශයක් පළකරන ලද හෝ යම් දෙයක් කරන ලද අවස්ථාවක ; හෝ
- (ආ) අධිකාරියේ නීත්‍යානුකූල ක්‍රියාවලියට බාධා පමුණුවන ලද අවස්ථාවක ; හෝ
- (ඇ) විමර්ශනයක් පවත්වන අතරතුර දී-
  - (i) අධිකාරිය විසින් ඒ තැනැත්තාට නිකුත් කරන ලද යම් දැන්වීමක දැක්වෙන වේලාවේ දී සහ ස්ථානයේ දී අධිකාරිය ඉදිරියේ පෙනී සිටීම, හේතුවක් නොමැතිව පැහැර හරින ලද අවස්ථාවක ; හෝ
  - (ii) දිවුරුම්දීම හෝ සහතික වීම ප්‍රතික්ෂේප කරන ලද හෝ යථාපරිදි දිවුරුවනු ලැබ හෝ සහතික වී, අධිකාරිය විසින් විමර්ශනය කරනු ලබන කාරණා සම්බන්ධයෙන් ඔහුගෙන් අසන ලද යම් ප්‍රශ්නවලට පිළිතුරු දීම, හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කරන ලද හෝ පැහැර හරින ලද අවස්ථාවක ; හෝ

(iii) තම සන්නකයෙහි හෝ පාලනය යටතේ තිබෙන්නා වූ ද, අධිකාරිය විසින් විමර්ශනය කරනු ලබන කාරණයකට අධිකාරියේ මතය අනුව අදාළ වන්නා වූ ද යම් ලේඛනයක් හෝ වාර්තාවක් අධිකාරිය වෙත ඉදිරිපත් කර පෙන්වීම, හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කරන ලද හෝ පැහැර හරින ලද අවස්ථාවක,

ඒ තැනැත්තා අධිකාරියේ අධිකාරයට අගරු කිරීමේ හෝ අපහාස කිරීමේ වරදකට වරදකරු විය යුතු අතර, ඒ වරදට අභියාචනාධිකරණය විසින් දඬුවම් කරනු ලැබිය යුතු ය.

(4) යම් තැනැත්තකු අධිකාරියේ අධිකාරයට අගරු කිරීමේ හෝ අපහාස කිරීමේ වරද කර ඇතැයි අධිකාරිය විසින් නිශ්චය කරන ලද අවස්ථාවක, අධිකාරිය විසින්, ස්වකීය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා අධිකාරියේ නිශ්චය දක්වන සහතිකයක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සැලැස්විය හැකි ය. එවැනි සෑම සහතිකයක් ම අධිකාරියේ සභාපතිවරයා විසින් අත්සන් කළ යුතු ය.

(5) (3) වන උපවගන්තියෙහි විධිවිධාන සලස්වනු ලැබ ඇති පරිදි සංජානනය කිරීම සුදුසු යයි අභියාචනාධිකරණය කල්පනා කරන අපහාස වරදක් පිළිබඳව දඬුවම් පැමිණවීම සඳහා පවත්වනු ලබන යම් නඩු කටයුත්තක දී, (4) වන උපවගන්තිය යටතේ අත්සන් කරනු ලැබ අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සහතිකයක් ලෙස සැලකෙන යම් ලේඛනයක් එහි දක්වා ඇති නිශ්චයෙහි සඳහන් කරුණු පිළිබඳ බැඳු බැල්මට පෙනෙන සාක්ෂි විය යුතු අතර එම නිශ්චය කිරීම අධිකාරිය විසින් කරන ලද බවට තීරණාත්මක සාක්ෂියක් විය යුතු ය.

37. (1) 34 වන වගන්තිය යටතේ පැවැත්වූ විමර්ශනයක් නිම වූ පසු අධිකාරිය විසින් එම කාරණාව නිශ්චය කිරීමේ කාර්යය සඳහා සභාව වෙත ඉල්ලීමක් කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් ඉල්ලීම ලියවිල්ලකින් කරනු ලැබිය යුතු අතර, එය තත්කාර්ය සඳහා නියම කරනු ලැබිය හැකි ආකෘතියකින් විය යුතු ය.

38. 34 වන වගන්තිය යටතේ අධිකාරිය විසින් විමර්ශනයක් අවසන් කිරීමෙන් පසු, ඒ විමර්ශනය සම්බන්ධයෙන් 37 වන වගන්තිය යටතේ ඉල්ලීමක් සභාව වෙත නොකිරීමට අධිකාරිය තීරණය කරන අවස්ථාවක, ඒ විමර්ශනය කරන ලද්දේ අවස්ථාවෝචිත පරිදි කවර තැනැත්තකුගේ, යම් පාරිභෝගික සංවිධානයක හෝ වෙළෙන්දන්ගේ සංගමයක පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් මත ද ඒ තැනැත්තා, පාරිභෝගික සංවිධානය හෝ වෙළෙන්දන්ගේ සංගමය විසින්, සභාව වෙත ලියවිල්ලකින් කරනු ලබන ඉල්ලීමක් මගින්-

- (අ) අධිකාරිය විසින් කරන ලද විමර්ශනයේ වාර්තාව සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අධිකාරියට නියම කරන ලෙසත් ; සහ
- (ආ) විනිශ්චය කිරීම සඳහා සභාව විසින් ඒ ඉල්ලීම සලකා බැලීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රමාණවත් කාරණා ඒ වාර්තාවේ තිබෙන බව සභාවේ මතය වූ අවස්ථාවක, ඒ ඉල්ලීම අසා තීරණය කරන ලෙසත්,

සභාවෙන් ඉල්ලා සිටිනු ලැබිය හැකි ය.

**IV වන කොටස**

**පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව**

39. (1) මේ පනතේ කාර්යය සඳහා “පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව” යනුවෙන් හඳුන්වනු ලබන සභාවක් පිහිටුවනු ලැබිය යුතු ය.

(2) අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු පහත සඳහන් තැනැත්තන්ගෙන් සභාව සමන්විත විය යුතු ය -

- (අ) වාණිජ නීති ක්ෂේත්‍රයෙහි පුළුල් පළපුරුද්දක් ඇති තැනැත්තකුගෙන් ;
- (ආ) ව්‍යාපාරික ව්‍යවසාය කළමනාකරණයෙහි පුළුල් පළපුරුද්දක් ඇති තැනැත්තකුගෙන් ; සහ
- (ඇ) වෙළෙඳ පිළිවෙත් හා පාරිභෝගික කටයුතුවල පුළුල් පළපුරුද්දක් ඇති අර්ථ ශාස්ත්‍රඥයකුගෙන්.

(3) සභාවේ සාමාජිකයන් අවුරුදු තුනක කාලයක් ධුර දැරිය යුතු අතර, සාමාජිකයන් අතුරින් එක් අයකු එහි සභාපති වශයෙන් අමාත්‍යවරයා විසින් තම් කළ යුතු ය.

(4) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන පාරිශ්‍රමික සභාවේ සාමාජිකයන්ට ගෙවනු ලැබිය යුතු ය.

(5) සභාවේ ලේකම්වරයකු පත් කරනු ලැබිය යුතු අතර, ඔහු, සභාවේ සියලු කටයුතුවල වාර්තා තබා ගැනීම ද, සභාව විසින් යැවිය යුතු යයි මේ පනත යටතේ නියම කරනු ලැබ ඇති යම් දැන්වීම් යැවීම ද සම්බන්ධයෙන් වගකීම දරන්නේ ය.

40. (1) මේ පනත යටතේ සභාව වෙත යොමු කරනු ලබන සියලු ඉල්ලීම් හා යොමු කිරීම් අසා නිශ්චය කිරීම සභාවේ කර්තව්‍ය විය යුතු ය.

(2) සභාවේ තීරණයක් ඒකමතික නොවන්නා වූ අවස්ථාවක, සාමාජික බහුතරයේ තීරණයක්, සභාවේ තීරණයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

41. (1) අවස්ථාවෝචිත පරිදි 37 වන වගන්තිය යටතේ හෝ 38 වන වගන්තිය යටතේ ඉල්ලීමක් කරනු ලැබ,-

(අ) යම් තරඟ විරෝධී වර්ගයක් පවතින නමුත් ඒ තරඟ විරෝධී වර්ගය මහජන යහපතට පටහැනිව ක්‍රියාත්මක නොවන බවට හෝ ක්‍රියාත්මක වීමට අවකාශ නොමැති බවට සභාව සැනීමට පත් වූ අවස්ථාවක, සභාව විසින් ඒ සම්බන්ධයෙන් කරනු ලබන නියමයක් මගින්, ඒ තරඟ විරෝධී වර්ගය සම්බන්ධයෙන් බලය දිය හැකි ය; නැතහොත්

(ආ) යම් තරඟ විරෝධී වර්ගයක් පවතින බව සහ එය මහජන යහපතට පටහැනිව ක්‍රියාත්මක වන බවට සභාව සැනීමට පත් වූ අවස්ථාවක, සභාව විසින් ඒ සම්බන්ධයෙන් කරනු ලබන නියමයක් මගින් පහත සඳහන් කරුණු සඳහා විධිවිධාන සලස්වනු ලැබිය යුතු ය :-

- (i) නියමයේ නිශ්චිතව සඳහන් කරනු ලබන ආකාරයකින් එම තරඟ විරෝධී වර්ගය අවසාන කිරීම ; සහ
- (ii) යම් තරඟ විරෝධී වර්ගයකින් ඇති වන අහිතකර ප්‍රතිඵල වැළැක්වීමේ හෝ ඊට පිළියම් යෙදීමේ කාර්යය සඳහා අවශ්‍ය යයි සභාව අදහස් කරන වෙනත් යම් ක්‍රියා මාර්ගයක් ගැනීම.

(2) යම් තරඟ විරෝධී වර්ගයක් මහජන යහපතට පටහැනිව ක්‍රියාත්මක වන්නේ ද යන බව හෝ ක්‍රියාත්මක වීමට අවකාශ ඇත්තේ ද යන බව මේ වගන්තියේ කාර්යය සඳහා නිශ්චය කිරීමේ දී, සභාව විසින් විමර්ශනයට භාජනය වී ඇති කාරණයට අදාළ යයි සභාවට පෙනී යන සියලු කරුණු සලකා බැලිය යුතු අතර, -

- (අ) භාණ්ඩ පසයන සහ සේවාවන් සලසන තැනැත්තන් අතර එලදායි තරඟයක් පවත්වාගෙන යාමේ හා ප්‍රවර්ධනය කිරීමේ ;
- (ආ) ශ්‍රී ලංකාව තුළ දී සපයනු ලබන භාණ්ඩවල හා සලස්වනු ලබන සේවාවල මිල හා තත්ත්වය සම්බන්ධයෙන් ද, විවිධත්වය සම්බන්ධයෙන් ද ඒවා පරිභෝජනය කරන්නන්ගේ, මිල දී ගන්නන්ගේ හා වෙනත් පරිහරණය කරන්නන්ගේ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ ; සහ
- (ඇ) තරඟකාරිත්වය මගින් පිරිවැය අඩුකිරීම, නව ශිල්පීය ක්‍රම හා නිෂ්පාදන වැඩිදියුණු කිරීම සහ භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම ද පවත්නා වෙළෙඳපොළවලට අලුත් තරඟකරුවන් පිවිසීම පහසු කරලීමේ යෝග්‍යතාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය.

(3) අවස්ථාවෝචිත පරිදි, 37 හෝ 38 වන වගන්ති යටතේ සභාව වෙත ඉල්ලීමක් කරනු ලැබූ අවස්ථාවක දී, ඒ ඉල්ලීම ලැබීමෙන් මාසයක් ඇතුළත, ඒ සම්බන්ධයෙන් නියමයක් කරනු ලැබීම සභාවේ කාර්ය විය යුතු ය.

42. සභාව විසින් 41 වන වගන්තිය යටතේ කරන ලද යම් නියමයක් අධිකාරිය විසින් සුදුසු යයි අදහස් කරන යම් ආකාරයකින් පළ කිරීමට සලස්වනු ලැබිය හැකි ය.

43. (1) සභාව විසින් පවත්වනු ලබන යම් පරීක්ෂණයක දී හෝ විමර්ශනයක දී සාක්ෂිකරුවන් වෙත දැන්වීම් නිකුත් කිරීමේ හා ඔවුන් විභාග කිරීමේ බලය සභාවට ඇත්තේ ය. සෑම දැන්වීමක් ම සභාවේ ලේකම්වරයාගේ අත්සන යටතේ විය යුතු ය.

(2) දැන්වීමක් ඒ දැන්වීමේ නම් කර ඇති තැනැත්තා වෙත භාර කිරීමෙන් හෝ එය ප්‍රායෝගික නොවේ නම් ඒ තැනැත්තාගේ අවසන් වරට දන්නා පදිංචි ස්ථානයෙහි තැබීමෙන් නිකුත් කරනු ලැබිය හැකි ය.

(3) දැන්වීමක් නිකුත් කරනු ලැබ ඇති සෑම තැනැත්තෙක් ම එහි සඳහන් කර ඇති වේලාවේ දී සහ ස්ථානයේ දී සභාව ඉදිරිපිටට පැමිණ සිටිය යුතු අතර, දැන්වීමේ ස්භාවය අනුව, සාක්ෂි දීම හෝ ඔහුට නියම කරනු ලබන පරිදි ඔහු සත්කයාගේ හෝ බලය ඇතුළත වූ ලේඛන, වාර්තා හෝ වෙනත් දේවල් ඉදිරිපත් කිරීම හෝ කළ යුතු ය.

44. (1) මේ පනත යටතේ යම් පරීක්ෂණයක හෝ විමර්ශනයක කාර්ය සඳහා -



- (අ) සපයා ගැනීමට, ලබා ගැනීමට හෝ පරීක්ෂා කිරීමට අවශ්‍ය හෝ යෝග්‍ය යයි එය විසින් අදහස් කරන ලිඛිත හෝ වාචික සියලු සාක්ෂි සපයා ගැනීමට හෝ ලබාගැනීමට සහ අවශ්‍ය හෝ යෝග්‍ය යයි එය විසින් අදහස් කරන සාක්ෂිකරුවන් වශයෙන් වූ සිය තැනැත්තන් පරීක්ෂා කර බැලීම පිණිස ; සහ
- (ආ) යම් සාක්ෂිකරුවකුගේ ලිඛිත වුව ද තැනහොත් වාචික වුව ද සාක්ෂි, දිවුරුම හෝ ප්‍රතිඥා දීම ඒ සාක්ෂිකරු අධිකරණයක සාක්ෂි දෙන්නේ නම්, ඒ සාක්ෂිකරු විසින් දිය යුතු දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් විය යුතු දිවුරුම පිට හෝ ප්‍රතිඥාව පිට දෙන ලෙස නියම කිරීමට සහ එවැනි සෑම සාක්ෂිකරුවකුගෙන්ම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා ගැනීම පිණිස,

සභාවට බලය තිබිය යුතු ය.

(2) මේ පනත යටතේ කාර්ය පරිපාටියක් පවත්වාගෙන යාමේ දී, සභාව සාක්ෂි ආඥාපනතේ විධිවිධාන කිසිවකින් බැඳී නොසිටිය යුතු ය.

45. 43 වන වගන්තිය යටතේ දැන්වීම් නිකුත් කරනු ලැබ ඇත්තේ යම් තැනැත්තකු වෙත ද, ඒ තැනැත්තා -

- (අ) දැන්වීමේ සඳහන් වේලාවේ දී හා ස්ථානයේ දී සභාව හමුවේ පෙනී සිටීම, යුක්තිසහගත යයි සභාවේ මතය වන හේතුවකින් තොරව පැහැර හැරියහොත් ;
- (ආ) දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම ප්‍රතික්ෂේප කළහොත් හෝ යථා පරිදි දිවුරවීමෙන් හෝ ප්‍රතිඥා ගැනීමෙන් පසුව සභාව විසින් පරීක්ෂා කරන හෝ විමර්ශන කරන කාරණා හා සම්බන්ධයෙන් අසනු ලබන යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම, යුක්තිසහගත යයි සභාවේ මතය වන හේතුවකින් තොරව ප්‍රතික්ෂේප කළහොත් හෝ පැහැර හැරියහොත් ; හෝ
- (ඇ) ඔහු සත්‍යයේ හෝ ඔහුගේ බලය යටතේ ඇත්තා වූ ද සභාවේ මතය අනුව, පරීක්ෂණය කරන හෝ විමර්ශනය කරන කාරණාවල සත්‍යතාව දැනගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ද යම් ලේඛනයක් හෝ වෙනත් දෙයක් සභාව වෙත ඉදිරිපත් කිරීම, යුක්තිසහගත යයි සභාවේ මතය වන හේතුවකින් තොරව ප්‍රතික්ෂේප කළහොත් හෝ පැහැර හැරියහොත්

ඒ තැනැත්තා සභාවට අපහාස කිරීමේ හෝ සභාවට අගරු කිරීමේ වරදට වරදකරු වන්නේ ය.

46. (1) 45 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය වන යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අභියාචනාධිකරණය හා සම්බන්ධව කරන ලද නම් ඒ ක්‍රියාවෙන් හෝ නොකර හැරීමෙන් ඒ අධිකරණයට හෝ ඒ අධිකරණයේ අධිකාරයට, අපහාස කිරීමේ හෝ අගරු කිරීමේ වරදක් සංයුක්ත වේ ද, ඒ ක්‍රියාවෙන් සභාවට අපහාස කිරීමේ හෝ අගරු කිරීමේ වරදක් සංයුක්ත වන්නේ ය.

(2) යම් තැනැත්තකු විසින්, සභාවට හෝ එහි අධිකාරයට අපහාස කිරීමේ හෝ අගරු කිරීමේ වරදක් කර ඇතැයි සභාව විසින් නිශ්චය කරනු ලබන අවස්ථාවක, එම නිශ්චය දැක්වෙන සහතිකයක්, සභාපතිවරයා ලවා අභියාචනාධිකරණය වෙත යැවීමට සභාව විසින් කටයුතු සලස්වනු ලැබිය හැකි ය. ඒ සෑම සහතිකයක් ම සභාවේ සභාපතිවරයා විසින් අත්සන් කරනු ලැබිය යුතු ය.

(3) මේ වගන්තියේ විධිවිධාන සලසා ඇති පරිදි සංදේශත්වයට යෝග්‍ය යයි අභියාචනාධිකරණය විසින් සලකනු ලැබිය හැකි යම් අපහාස වරදක් සම්බන්ධයෙන් දඬුවම් කිරීම සඳහා වන යම් නඩු කටයුත්තක දී, (2) වන උපවගන්තිය යටතේ අත්සන් තබා අධිකරණය වෙත එවන ලද සහතිකයක් බවට උද්දේශිත යම් ලේඛනයක් -

- (අ) එය එවැනි සහතිකයක් නොවන බව ඔප්පු කරනු ලැබුවහොත් මිස, වැඩිදුර ඔප්පු කිරීමකින් තොරව, සාක්ෂි වශයෙන් භාරගත යුතු අතර, එය එවැනි සහතිකයක් ලෙස සැලකිය යුතු ය ; තව ද
- (ආ) එම නිශ්චයේ ප්‍රකාශිත කරුණු මත සභාව විසින්, සහතිකයේ දැක්වෙන නිශ්චයට එළඹුණු බවට සාක්ෂියක් විය යුතු ය.

(4) සභාවට විරුද්ධව සිදු වී ඇතැයි කියන අපහාස වරදක් හෝ සභාවට අගරු කිරීමේ වරදක් සම්බන්ධයෙන් දඬුවම් කිරීම සඳහා වන මේ වගන්තියේ විධිවිධාන සලස්වා ඇති පරිදි වූ යම් නඩු කටයුත්තක දී, සභාවේ යම් සාමාජිකයකු, සාක්ෂිකරුවකු ලෙස කඳවුරු ලැබිය හැකි ය ; තැනහොත්, විභාග කරනු ලැබිය හැකි ය. එසේ ම යම් නඩු කටයුත්තක් (2) වන උපවගන්තියේ සඳහන් සහතිකය ලැබී මාස තුනක් ඇතුළත විභාග කොට සුදුස්සක් කරනු ලැබිය යුතු ය.

47. අධිකරණයක් ඉදිරියේ සාක්ෂි දෙන යම් තැනැත්තකු විසින් ඒ අධිකරණය ඉදිරියේ දෙන ලද සාක්ෂි වෙනුවෙන්, යම් වරප්‍රසාද ඔහුට හිමිවේ ද, ඒ සියලු වරප්‍රසාද සභාව ඉදිරිපිට සාක්ෂි දෙන සෑම තැනැත්තකුට ම, ඒ සාක්ෂි වෙනුවෙන් හිමි විය යුතු ය.

48. සභාව ඉදිරියේ දී පැවැත්වෙන යම් පරීක්ෂණයක දී හෝ විමර්ශනයක දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය, සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි ය.

**V වන කොටස**

**අධිකාරියේ අරමුදල**

- 49. (1) අධිකාරියට එහිම අරමුදලක් නිබිය යුතු ය.
- (2) අධිකාරියේ අරමුදලට පහත සඳහන් මුදල් ගෙවනු ලැබිය යුතු ය :-
  - (අ) අධිකාරියේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් වරින් වර සම්මත කරනු ලැබිය හැකි සියලු මුදල් ප්‍රමාණයන්;
  - (ආ) අධිකාරිය විසින් ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේ දී ශාස්ත්‍ර වශයෙන් හෝ අත්‍යාවශ්‍යයෙන් අධිකාරියට ලැබිය හැකි සියලු මුදල් ප්‍රමාණයන් ;
  - (ඇ) මේ පනත යටතේ රජය සත්කක කරනු ලබන යම් භාණ්ඩ කිසිවක් විකිණීමෙන් ලැබෙන මුදල් ප්‍රමාණයන් ;
  - (ඈ) මේ පනත යටතේ සිදුකරන යම් වරදක් සඳහා පනවන ලද සෑම දඩ මුදලකින්ම තුනෙන් එකක මුදල් ප්‍රමාණයන් ;
  - (ඉ) ප්‍රදාන හෝ පරිත්‍යාග වශයෙන් අධිකාරියට ලබාදෙනු ලබන සියලු මුදල් ප්‍රමාණයන් ;
  - (ඊ) 59 වන වගන්තිය හෝ 73 වන වගන්තිය යටතේ අරමුදලට බැර කරනු ලබන හෝ මාරු කරනු ලබන සියලු මුදල් ප්‍රමාණයන්.
- (3) පහත සඳහන් මුදල් අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය :-
  - (අ) අධිකාරියේ සහ සභාවේ සාමාජිකයන්ට ගෙවිය යුතු පාර්ශ්‍රමික ;
  - (ආ) පාරිභෝගිකයන්ගේ සංවිධාන ප්‍රවර්ධනය කිරීම, ඒවාට සහාය වීම සහ ඒවා දිරි ගැන්වීම පිණිස සහ එවැනි සංවිධාන පරිපාලනය හා වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය යයි අධිකාරිය විසින් සලකනු ලැබිය හැකි යම් මුදල් ප්‍රමාණයන් ;
  - (ඇ) පාරිභෝගික අධ්‍යාපනය සඳහා සහ ඒ හා සම්බන්ධ තොරතුරු පතලකර හැරීම සඳහා සහ එවැනි අධ්‍යාපන වැඩිදියුණු කිරීමට සම්බන්ධ හෝ ආනුෂංගික යම් කාර්යයක් සඳහා අවශ්‍ය යයි අධිකාරිය විසින් සලකනු ලැබිය හැකි යම් මුදල් ප්‍රමාණයන් ; සහ
  - (ඈ) මේ පනත යටතේ ස්වකීය බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීමෙහි සහ ඉටු කිරීමෙහි ලා අධිකාරිය සහ සභාව විසින් දරනු ලබන වියදම් පියවීම සඳහා අවශ්‍ය විය හැකි යම් මුදල් ප්‍රමාණයන්.

- 50. (1) අධිකාරියේ මුදල් වර්ෂය ලිපි වර්ෂය විය යුතු ය.
- (2) අධිකාරිය විසින්, අධිකාරියේ ආදායම හා වියදම, වත්කම් හා බැරකම් සහ අධිකාරියේ වෙනත් සියලු ගණුදෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් තබා ගැනීමට සැලැස්විය යුතු ය.
- (3) රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනයට සම්බන්ධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන, අධිකාරියේ ගිණුම් විගණනය සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

51. 1971 අංක 38 දරන මුදල් පනතේ II වන කොටසේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අධිකාරියේ මුදල් පාලනය සහ ගිණුම් සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

**VI වන කොටස**

**අධිකාරියේ කාර්ය මණ්ඩලය**

52. (1) අධිකාරිය විසින්, අමාත්‍යවරයාගේ ලියවිල්ලකින් වූ අනුමතය ඇතිව, අධිකාරියට (මේ පනත යටතේ “අධ්‍යක්ෂ ජනරාල්වරයා” යනුවෙන් සඳහන් කරනු ලබන) අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ පත් කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විය යුතු අතර, සෑමවිටම, අධිකාරියේ විධාන යටතේ ක්‍රියා කළ යුතු ය.

(3) අධිකාරිය විසින්, අමාත්‍යවරයා විමසා නිශ්චය කරනු ලබන යම් පාරිශ්‍රමිකයක්, අධ්‍යක්ෂ ජනරාල්වරයාට ගෙවනු ලැබිය යුතු ය.

(4) රෝගාකූරවීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඔහුගේ ධුරයේ කාර්ය ඉටු කිරීමට නොහැකි වන අවස්ථාවක, අධිකාරිය විසින්, අමාත්‍යවරයාගේ ලියවිල්ලකින් වූ අනුමතය ඇතිව, අධ්‍යක්ෂ ජනරාල්වරයා නොමැති කාලය තුළ ඔහු වෙනුවෙන් වැඩ බැලීම සඳහා වෙනත් තැනැත්තකු, පත් කරනු ලැබිය හැකි ය.

53. අධිකාරියේ සහ සභාවේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය විය හැකි අධ්‍යක්ෂවරයන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයන්, සහකාර අධ්‍යක්ෂවරයන් සහ වෙනත් නිලධාරීන්, සේවකයන් සහ උපදේශකයන් යම් සංඛ්‍යාවක් අධිකාරිය විසින් පත් කරනු ලැබිය හැකි අතර ඔවුන්ට අධිකාරිය විසින් අමාත්‍යවරයා විමසා තීරණය කරනු ලබන අනුපාතික අනුව පාරිශ්‍රමික ගෙවනු ලැබිය යුතු ය.

54. (1) රජයේ සේවයේ නියුක්ත යම් නිලධාරියකු, අධිකාරියේ ඉල්ලීම පිට, ඒ නිලධාරියාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද කැමැත්ත ඇතිව අධිකාරිය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලසීමාවක් සඳහා, අධිකාරියේ කාර්ය මණ්ඩලය තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය ; නැතහොත්, එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකි ය.

(2) රජයේ සේවයේ නියුක්ත යම් නිලධාරියකු අධිකාරියේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව ඒ නිලධාරියාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

(3) රජයේ සේවයේ නියුක්ත යම් නිලධාරියකු අධිකාරියේ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබූ අවස්ථාවක, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 14 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධාරියාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

(4) නිශ්චිත කාලසීමාවක් ආණ්ඩුවට සේවය කිරීමට ගිවිසගෙන තිබෙන යම් තැනැත්තකු, අධිකාරිය විසින් සේවයේ යොදවා ගනු ලබන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් අධිකාරියට සේවය කරනු ලබන යම් කාලසීමාවක්, ඒ ගිවිසුම යටතේ ඒ තැනැත්තාගේ බැඳීම් ඉටු කිරීමේ කාර්ය සඳහා ආණ්ඩුවට කරනු ලබන සේවයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

VII වන කොටස

පොදු විධිවිධාන

55. (1) යම් තැනැත්තකු විසින් මේ පනතේ විධිවිධානයක් හෝ ඒ යටතේ දෙන ලද යම් විධානයක් උල්ලංඝනය කර ඇති බවට, අධිකාරිය විසින් අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි පරීක්ෂණවලින් පසුව අධිකාරිය සෑහීමට පත් වුවහොත්, මෙම පනතේ පටහැනිව කවර විධිවිධානයක් තිබුණ ද, පළමු උල්ලංඝනයේ දී ඒ තැනැත්තාට, ලියවිල්ලක් මගින් අවවාදයක් කරනු ලැබීම අධිකාරියට කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ අවවාදයක් අධිකාරිය විසින්, ලියාපදිංචි තැපෑලෙන් යවනු ලැබිය යුතු ය.

56. (1) අධිකාරිය විසින් ස්වකීය කර්තව්‍ය නිසි ලෙස ඉටු කිරීම සඳහා යම් භාණ්ඩයක් හෝ සේවාවක්, සාදන්නන්ට, ආනයනකරුවන්ට, බෙදාහරින්නන්ට හෝ අපනයනකරුවන්ට-

(අ) මේ පනත යටතේ ස්වකීය කර්තව්‍ය නිසිලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය යයි අධිකාරිය සලකන යම් කාරණා සම්බන්ධයෙන් අධිකාරිය නිශ්චය කරනු ලබන යම් ආකෘතියක් අනුව වාර්තා පවත්වා ගෙන යන ලෙස ; සහ

(ආ) මේ පනත යටතේ ස්වකීය කර්තව්‍ය නිසිලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය යයි අධිකාරිය සලකන යම් කාරණා සම්බන්ධයෙන්, අධිකාරිය නිශ්චය කරනු ලබන කාලසීමාවන් සහ ආකෘති අනුව වාර වාර්තා අධිකාරිය වෙත සපයන ලෙස,

නියම කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පවත්වා ගෙන යාමට නියම කරනු ලැබූ වාර්තා, අවුරුදු භයකට නොවැඩි කාලයක් සඳහා සංරක්ෂණය කිරීම, සියලුම සාදන්නන්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ අපනයනකරුවන්ගේම කාර්ය විය යුතු ය.

57. (1) අධිකාරිය විසින් හෝ තත්කාර්යය සඳහා අධිකාරිය විසින් බලය දෙනු ලැබූ යම් තැනැත්තකු විසින් ලිඛිත දැන්වීමක් මගින්, යම් තැනැත්තකුට, මේ පනත යටතේ අධිකාරියේ කර්තව්‍ය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය යයි අධිකාරිය සලකන, ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කරන යම් තොරතුරක් හෝ ලේඛනයක්, එහි සඳහන් කාලසීමාව ඇතුළත සපයන ලෙස හෝ ඉදිරිපත් කරන ලෙස නියම කරනු ලැබිය හැකි අතර, ඒ තොරතුරු අනාවරණය කිරීම හෝ ලේඛනය ඉදිරිපත් කිරීම ඒ දැන්වීම ලබන යම් තැනැත්තකුට තහනම් කෙරෙන යම් ලිඛිත නීතියක විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, ඒ දැන්වීමේ සඳහන් කාලය ඇතුළත ඒ නියමය අනුව කටයුතු කිරීම ඒ දැන්වීම ලබන තැනැත්තාගේ කාර්යය වන්නේ ය :

එසේ වුව ද, යම් තොරතුරක් අනාවරණය කිරීම හෝ යම් ලේඛනයක් ඉදිරිපත් කිරීම, යම් බද්දක් පැනවීම සහ අයකර ගැනීම සඳහා විධිවිධාන සැලැස්වෙන යම් නීතියක යම් විධිවිධානයකින් තහනම් කර ඇත්නම්, ඒ තොරතුර සපයන ලෙස හෝ ඒ ලේඛනය ඉදිරිපත් කරන ලෙස, ඒ තැනැත්තාට අධිකාරිය විසින් හෝ අධිකාරිය විසින් තත්කාර්යය සඳහා බලය දෙනු ලැබූ යම් තැනැත්තකු විසින් දැන්වීමක් මගින් නියම කිරීමට, මේ උපවගන්තියේ සඳහන් කිසිවකින් බලය දෙතැයි තේරුම් ගැනීම හා අර්ථ දැක්වීම නොකළ යුතු ය.

(2) 56 වන වගන්තිය යටතේ සපයන ලද වාර වාර්තාවක ඇතුළත් කිසිම තොරතුරක් හා මේ වගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීමක් ප්‍රකාර කටයුතු කිරීමෙහි ලා සපයන ලද කිසිම තොරතුරක් හෝ ඉදිරිපත් කරන ලද ලේඛනයක ඇතුළත් කරුණු, අවස්ථාවෝචිත පරිදි, ඒ වාර වාර්තාව හෝ තොරතුර සපයන හෝ ඒ ලේඛනය ඉදිරිපත් කරන තැනැත්තාගේ කැමැත්ත ඇතිව මිස, තැනහොත් අධිකාරියේ කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා මිස, අධිකාරිය විසින් පළ කිරීම හෝ වෙනත් යම් තැනැත්තකුට දැන්වීම හෝ නොකළ යුතු ය.

58. (1) මේ පනතේ විධිවිධාන හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ අනුව ක්‍රියා කරන්නේ ද යන වග නිසැකවම දැනගැනීමේ කාර්ය සඳහා, අධිකාරිය විසින් හෝ අධිකාරිය විසින් තත්කාර්යය සඳහා ලියවිල්ලකින් බලය පවරනු ලැබූ වෙන යම් නිලධාරියකු විසින්, සාධාරණ හේතු මත සහ අවශ්‍ය වේ නම්, ස්වකීය අනන්‍යතාවය පිළිබඳ ඉදිරිපත් කිරීමෙන් පසු—

- (අ) යම් සාදන්නකු හෝ වෙළෙන්දකු ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරය පවත්වා ගෙන යන පරිශ්‍රයකට හෝ වෙනත් යම් පරිශ්‍රයකට, දවසේ ඕනෑම යුක්තියහගත වේලාවක දී ඇතුළු වීම, පරීක්ෂා කිරීම සහ සෝදිසි කිරීම ;
- (ආ) 16 වන හෝ 17 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය වන සේ ඒ පරිශ්‍රයේ තිබී යොදාගන්නා යම් භාණ්ඩයක් තහනමට ගැනීම හා රඳවා තබා ගැනීම ; සහ
- (ඇ) මේ පනතින් හෝ වෙනත් යම් නීතියකින් හෝ ඒ යටතේ ඒ වෙළෙඳ ව්‍යාපාරය සම්බන්ධයෙන් පවත්වා ගෙන යා යුතු බවට නියම කර ඇති යම් වාර්තා හෝ ලේඛන පරීක්ෂා කිරීම, පිටපත් ලබාගැනීම හෝ තහනමට ගැනීම හා රඳවා තබාගැනීම,

කළ හැකි ය.

(2) (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ තහනමට ගෙන රඳවා තබාගනු ලැබූ යම් භාණ්ඩයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර, ඒ සාදන්නා හෝ වෙළෙන්ද වරදකරු කරනු ලැබූ විට ඒ භාණ්ඩය රාජ්‍යයන්තක කර අධිකරණය විසින් තීරණය කරනු ලබන යම් ආකාරයකින් බැහැර කළ යුතු අතර ඉන් උපලබ්ධි වන මුදල් අධිකාරියේ අරමුදලට බැර කළ යුතු ය.

59. (1) 58 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ තහනමට ගෙන රඳවා තබා ගත් යම් භාණ්ඩයක්, අධිකාරියේ මතය අනුව වහාම විකිණීම අවශ්‍ය වන්නා වූ හෝ විකිණීම තුවණට හුරු වන්නා වූ තරක් විය හැකි ස්වභාවයක තිබෙන අවස්ථාවක, විකිණීම පිළිබඳව දින තුනකට නොඅඩු දැනුම් දීමක් ශ්‍රී ලංකාවේ සංසරණය වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක පළකිරීමෙන් පසු, ඒ භාණ්ඩය විකිණීමට අධිකාරිය විසින් කටයුතු සලස්වනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ යම් භාණ්ඩයක් විකිණීමෙන් ලත් මුදල්, ඒ කර්‍ය සඳහා අධිකාරිය විසින් පවත්වා ගෙන යා යුතු විශේෂ ගිණුමකට බැර කළ යුතු අතර, භාණ්ඩය තහනමට ගනු ලැබුවේ යම් තැනැත්තකුගෙන් ද, ඒ තැනැත්තා අධිකරණය විසින් නිදොස් කර නිදහස් කරනු ලැබුවහොත් හෝ ඒ භාණ්ඩය විකිණීමෙන් උපලබ්ධි වූ මුදල ඒ තැනැත්තාට දෙනු ලැබිය යුතු ය.



(3) භාණ්ඩ තහනමට ගන්නා ලද්දේ කවර තැනැත්තකුගෙන් ද ඒ තැනැත්තා අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, ඒ භාණ්ඩය විකිණීමෙන් උපලබ්ධ වූ සහ (2) වන උපවගන්තියේ සඳහන් විශේෂ ගිණුමේ බැරට ඇත්තා වූ මුදල අධිකාරියේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

60. (1)(අ)(i) යම් වාර වාර්තාවක් සපයන ලෙස අධිකාරිය විසින් 56 වන වගන්තිය යටතේ නියම කරනු ලැබූ විට, එය සැපයීම ; හෝ

(ii) යම් තොරතුරක් සපයන ලෙස හෝ යම් ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස 57 වන වගන්තිය යටතේ යැවූ දැන්වීමක් මගින් නියම කරනු ලැබූ විට, එය සැපයීම හෝ ඉදිරිපත් කිරීම,

පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන ;

(ආ) මේ පනත යටතේ සපයන යම් වාර වාර්තාවක දැනුවත්ව යම් අසත්‍ය ප්‍රකාශයක් කරන හෝ යම් තොරතුරක් සපයන ලෙස අධිකාරිය විසින් නියම කරන ලද විට, දැනුවත්ව යම් අසත්‍ය තොරතුරක් සපයන ; හෝ

(ඇ) 58 වන වගන්තිය යටතේ වූ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේහි ලා කටයුතු කරන යම් නිලධාරියකුට බාධා කරන,

යම් තැනැත්තෙක් මේ පනත යටතේ වරදක් කරන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට,-

(i) ඒ තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් එක් දහසකට නොඅඩු හා රුපියල් පන් දහසකට නොවැඩි දඩයකට හෝ මාස තුනකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් දෙදහසකට නොඅඩු හා රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම; හෝ

(ii) ඒ තැනැත්තා සංස්ථාවක් වන විට, පළමු වරදක් සම්බන්ධයෙන් රුපියල් පන්දහසකට නොඅඩු හා රුපියල් දස දහසකට නොවැඩි දඩයකට සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් දස දහසකට නොඅඩු හා රුපියල් විසිදහසකට නොවැඩි දඩයකට,

හෝ යටත් වන්නේ ය.

(2) (අ) 41 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ කරන ලද නියමයක් අනුව කටයුතු කිරීම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන හෝ ඒ නියමය උල්ලංඝනය වන පරිදි ක්‍රියා කරන, හෝ යම් තැනැත්තෙක් මේ පනත යටතේ වරදක් කරන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට -

(i) ඒ තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් පන්දහසකට නොඅඩු හා රුපියල් පණස් දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් දස දහසකට නොඅඩු හා රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම; හෝ

(ii) ඒ තැනැත්තා සංස්ථාවක් වන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් පණස් දහසකට නොඅඩු හා රුපියල් දස ලක්ෂයකට නොවැඩි දඩයකට සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් දස ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට,

හෝ යටත් වන්නේ ය.

(ආ) 41 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියමයක් කර ඇත්තේ කවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ඒ ක්‍රියාකාරකම්වලින්, අධිකරණය විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා හෝ ඒ ඡේදය යටතේ කර ඇති නියමය අනුව ඒ තැනැත්තා කටයුතු කරන තුරු හෝ වලකින ලෙස අධිකරණය විසින් ඊට අමතරව ඒ තැනැත්තාට ආඥා කරනු ලැබිය හැකි ය.

(3) 15 වන වගන්තියේ හෝ 16 වන වගන්තියේ හෝ 17 වන වගන්තියේ විධිවිධාන කඩකිරීමේ හේතුවෙන් මේ පනත යටතේ වරදකට වරදකරු වූ යම් තැනැත්තකු මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට,-

- (අ) ඒ තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් එක් දහසකට නොඅඩු හා රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් දෙදහසකට නොඅඩු හා රුපියල් විසිදහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ; හෝ
- (ආ) ඒ තැනැත්තා සංස්ථාවක් වන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් දස දහසකට නොඅඩු හා රුපියල් පණස් දහසකට නොවැඩි දඩයකට සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් දෙලක්ෂයකට නොවැඩි දඩයකට,

හෝ යටත් වන්නේ ය.

(4) 18 වන වගන්තියේ විධිවිධාන කඩකිරීමේ හේතුවෙන් මේ පනත යටතේ වරදකට වරදකරු වන යම් තැනැත්තකු මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසු වරදකරු කරනු ලැබූ විට,-

- (අ) ඒ තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් පන් දහසකට නොඅඩු සහ රුපියල් පණස් දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් දස දහසකට නොඅඩු හා රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ; හෝ
- (ආ) ඒ තැනැත්තා සංස්ථාවක් වන අවස්ථාවක පළමු වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් පණස් දහසකට නොඅඩු හා රුපියල් දස ලක්ෂයකට නොවැඩි දඩයකට සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් දසලක්ෂ දෙකකට නොවැඩි දඩයකට ද,

යටත් වන්නේ ය.

(5) මේ පනතේ යම් විධිවිධානයක් හෝ (මේ වගන්තියේ (1) වන, (2) වන, (3) වන සහ (4) වන උපවගන්තිවල සඳහන් විධිවිධාන නොවන) එවැනි යම් විධිවිධානයක් යටතේ පනවන ලද නියම කිසිවක් හෝ 72 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග කිසිවක් කඩකරමින් ක්‍රියාකරන සෑම තැනැත්තකු ම මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට,-

- (අ) ඒ තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක, පළමු වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් එක් දහසකට නොඅඩු හා රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් දෙදහසකට නොඅඩු හා රුපියල් විසිදහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ; හෝ
- (ආ) ඒ තැනැත්තා සංස්ථාවක් වන අවස්ථාවක පළමු වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් දස දහසකට නොඅඩු හා රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට සහ ඉන් පසුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් වන විට, රුපියල් විසිදහසකට නොඅඩු හා රුපියල් දෙලක්ෂයකට නොවැඩි දඩයකට ද,

යටත් වන්නේ ය.

(6) මේ පනත යටතේ වරදකරු කරනු ලැබූ සියලු තැනැත්තන්ගේ නම් සහ ලිපිනයන් සුදුසු යයි අධිකාරිය සලකන යම් ආකාරයකින්, අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීමට සැලැස්වීම කරනු ලැබිය හැකි ය.

(7) පුද්ගල මණ්ඩලයක් විසින් මේ පනත යටතේ යම් වරදක් සිදු කරනු ලැබූ අවස්ථාවක -

- (අ) පුද්ගල මණ්ඩලය සංස්ථාවක් වේ නම්, ඒ සංස්ථාවේ සෑම අධ්‍යක්ෂවරයකු හා නිලධාරියකු ම ; සහ
- (ආ) පුද්ගල මණ්ඩලය ව්‍යාපාරික ආයතනයක් නම් ඒ ව්‍යාපාරික ආයතනයේ සෑම හවුල්කරුවෙක් ම,

ඒ වරදට වරදකරු වන්නේ ය :

එසේ වුව ද, එවැනි අධ්‍යක්ෂවරයකු, නිලධරයකු හෝ හවුල්කරුවකු විසින් තමාගේ දැනීමක් නොමැතිව ඒ වරද කරන ලදැයි හෝ එවැනි වරදක් කිරීම වැළැක්වීමට තමා විසින් සියලු නීති උද්යෝගය යොදවන ලදැයි ඔප්පු කරනු ලැබුවහොත්, ඔහු ඒ වරදට වරදකරු ලෙස සලකනු නොලැබිය යුතු ය.

61. (1) විකුණනු ලබන යම් භාණ්ඩයක්, මේ පනතේ 12 වන වගන්තිය යටතේ නියම කර ඇති ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවන බව විශ්වාස කිරීමට තරම් අධිකාරියට හේතු ඇති අවස්ථාවක, අධිකාරිය විසින්, -

(අ) ඒ භාණ්ඩයේ සාම්පලයක්, -

- (i) ඒ භාණ්ඩය සාදන්නකු හෝ වෙළෙන්දකු තම වෙළෙඳ ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන යම් පරිශ්‍රයකින්;
- (ii) එවැනි යම් භාණ්ඩයක් ගබඩා කරනු ලබන හෝ විකිණීම සඳහා අනාවරණය කරනු ලබන යම් පරිශ්‍රයකින්; හෝ
- (iii) ඒ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන යම් වාහනයකින්,

ලබාගැනීම සඳහා යම් නිලධරයකුට ලියවිල්ලකින් බලය දෙනු ලැබිය හැකි ය ; තව ද

(ආ) ඒ සාම්පලය ලබා ගත්තේ යම් සාදන්නකු හෝ වෙළෙන්දකු සන්නකයේ නිකී ද, ඒ සාදන්නා හෝ වෙළෙන්දා වෙත, විධානයේ නිශ්චය කරනු ලැබිය යුතු කාලයක් සඳහා ඒ භාණ්ඩ විකිණීමෙන් හෝ විකිණීම සඳහා අනාවරණය කිරීමෙන් වළකින ලෙසට වූ විධානයක් නිකුත් කරනු ලැබිය හැකි ය. කෙසේ වුව ද, ඒ කාලය, ඒ විධානය නිකුත් කිරීමේ දින පටන් සති හයක කාලයක් නොඉක්මවිය යුතු ය.

(2) 12 වන වගන්තිය යටතේ නියම කරනු ලැබ ඇති ප්‍රමිති හා පිරිවිතරවලට ඒ භාණ්ඩය අනුකූල වන්නේ දැයි නිශ්චය කිරීමේ කාර්ය සඳහා අනුමත රස පරීක්ෂකවරයකු වෙත සාම්පල යැවීම සාම්පලය භාරගත් නිලධරයාගේ කාර්යය විය යුතු අතර, එකී අනුමත රස පරීක්ෂකවරයා විසින් විශේෂ අවස්ථානුගත කරුණු යටතේ දී හැර, සිය වාර්තාව, සාම්පලය ලැබීමෙන් මාස එකක් නොඉක්මවන කාලයක් ඇතුළත අධිකාරිය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) අනුමත රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබුණු විට, අධිකාරිය විසින්, -

(අ) අදාළ භාණ්ඩය 12 වන වගන්තිය යටතේ නියම කරන ලද ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල වන බව හෙළිදරව් කරන අවස්ථාවක, (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද විධානය මගින් පනවන ලද සීමිත තහනම වහාම ඉවත් කරනු ලැබිය යුතු ය ; නැතහොත්,

(ආ) භාණ්ඩය මේ පනතේ 12 වන වගන්තිය යටතේ නියම කරන ලද ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවන බව සහ ඒ අනුකූලතාව නිසා අදාළ භාණ්ඩය යම් ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ පරිභෝජනය සඳහා නුසුදුසු තත්ත්වයකට පත් වී ඇති බව හෙළිදරව් වන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, ඒ භාණ්ඩය හෝ භාණ්ඩ තොගය තහනමට ගෙන රඳවා තබාගනු ලැබිය යුතු ය.

(4) අවස්ථාවෝචිත පරිදි, යම් භාණ්ඩයක් හෝ භාණ්ඩ තොගයක් (3) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ යම් සාදන්නකුගෙන් හෝ වෙළෙන්දකුගෙන් තහනමට ගෙන රඳවා තබා ගනු ලැබූ අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, එම සාදන්නා හෝ වෙළෙන්දා මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.

(5) මේ වගන්තිය යටතේ වරදක් සම්බන්ධයෙන් වූ නඩු පැවරීමක දී, වරද කරන ලදැයි කියන්නේ යම් භාණ්ඩයකට අදාළව ද, මේ වගන්තියේ කාර්ය සඳහා ඒ භාණ්ඩයේ අඩංගු ද්‍රව්‍ය හෝ සංයුතිය ප්‍රකාශ කෙරෙන විශ්ලේෂණයක් කරනු පිණිස අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලියවිල්ලකින් බලය දෙන ලද නිලධරයකුගේ අත්සන යටතේ නිකුත් කරනු ලබන සහතිකයක්, එහි සඳහන් ප්‍රකාශ සම්බන්ධයෙන් බැඳු බැල්මට පෙනෙන සාක්ෂියක් වන්නේ ය.

(6) මේ වගන්තිය යටතේ වරදක් සම්බන්ධයෙන් වූ නඩු පැවරීමක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෝ ඔහුගේ ලිඛිත අනුමතය ඇතිව හෝ හැර කරනු නොලැබිය යුතු ය.

(7) මේ වගන්තියේ කාර්ය සඳහා “අනුමත රස පරීක්ෂකවරයා” යන්නෙන්, ඒ කර්තව්‍ය ඉටු කිරීමට සුදුසුකම් ලැබ ඇත්තා වූ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූවා වූ ද තැනැත්තෙක් අදහස් වේ.

62. (1) 61 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් වරදකරු කිරීමක දී ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවීම හේතුකොටගෙන භාණ්ඩ හෝ භාණ්ඩ තොගය භාවිතය හෝ පරිභෝජනය සඳහා නුසුදුසු බැව් ඔප්පු කරනු ලැබූ අවස්ථාවක -

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අදාළ පළාතේ මහාධිකරණය වෙත අදාළ, වරදකරු කිරීමට එරෙහිව ඒ සඳහා ඉඩ දී ඇති කාලය ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කර නොමැත්තේ නම් ; හෝ



(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අදාළ පළාතේ මහාධිකරණය වෙත අදාළ වරදකරු කිරීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත්තේ නම් සහ වරදකරු කිරීම ස්ථිර කරනු ලැබ ඇත්නම්,

ඒ භාණ්ඩය හෝ භාණ්ඩ නොගය අධිකරණය විධාන කරන යම් ආකාරයකින් විනාශ කිරීම සඳහා ඒ භාණ්ඩ හෝ භාණ්ඩ නොගය රජය වෙත රාජසත්තක කළ යුතු යයි අධිකරණය විසින් ආඥා කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වරදක් සම්බන්ධයෙන් වූ නඩුවක දී, ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවීම හේතුවෙන් නොගෙන භාණ්ඩ හෝ භාණ්ඩ නොගය භාවිතය හෝ පරිභෝජනය සඳහා නුසුදුසු බව අධිකරණය සැකීමට පත්වන පරිදි මජ්ජිමාරාමක නොමැතිවීමේ හේතුව මත වූදිනසා නිදොස් කර නිදහස් කරනු ලැබ ඇති අවස්ථාවක -

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අදාළ පළාතේ මහාධිකරණය වෙත අදාළ නිදොස් කර නිදහස් කිරීමට එරෙහිව ඒ සඳහා ඉඩ දී ඇති කාලය ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කර නොමැති නම් ; හෝ

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අදාළ පළාතේ මහාධිකරණය වෙත අදාළ නිදොස් කර නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත්තේ නම් සහ නිදොස් කර නිදහස් කිරීම අභියාචනාධිකරණය විසින් ස්ථිර කරනු ලැබ ඇත්තේ නම්,

තහනමට ගත් භාණ්ඩ හෝ භාණ්ඩ නොගය මුදා හැරීමට අධිකරණය විසින් ආඥා කරනු ලැබිය යුතු ය.

63. 61 වන වගන්තිය යටතේ යම් අධිකරණයක් ඉදිරියේ ගොනු කරන ලද යම් නඩුවක් නිම කිරීම සඳහා සහ ඒ සම්බන්ධයෙන් වූ යම් වරදකරු කිරීමකට හෝ පනවන ලද යම් නියමයකට හෝ එරෙහිව කරන ලද යම් අභියාචනයක් විභාග කිරීම සඳහා ඒ සෑම අධිකරණයක් විසින් ම ප්‍රමුඛතාව දෙනු ලැබිය යුතු ය.

64. මේ පනත යටතේ කරන ලද ක්‍රියා සම්බන්ධයෙන්,

(අ) මේ පනත යටතේ අධිකාරිය විසින් සඳහා වෛරයෙන් කරන ලද හෝ කිරීමට අදහස් කරන ලද බවට උද්දේශිත යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකාරියට විරුද්ධව ; හෝ

(ආ) මේ පනත යටතේ හෝ අවස්ථාවෝචිත පරිදි අධිකාරියේ හෝ සභාවේ විධානය මත අධිකාරියේ යම් සාමාජිකයකු, අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධ්‍යක්ෂවරයකු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු, සහකාර අධ්‍යක්ෂවරයකු, නිලධරයකු, සේවකයකු හෝ උපදේශකයකු විසින් හෝ සභාවේ යම් සාමාජිකයකු විසින් සඳහා වෛරයෙන් කරන ලද හෝ කිරීමට අදහස් කරන ලද බවට උද්දේශිත යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකාරියේ ඒ සාමාජිකයාට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට, අධ්‍යක්ෂවරයාට, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට, සහකාර අධ්‍යක්ෂවරයාට, නිලධරයාට, සේවකයාට හෝ උපදේශකයාට හෝ සභාවේ සාමාජිකයාට විරුද්ධව,

කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය.

65. (1) යම් අධිකරණයක් ඉදිරියේ අධිකාරිය විසින් හෝ අධිකාරියට එරෙහිව ඉදිරිපත් කරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අධිකාරිය විසින් දරන ලද වියදම් කිසිවක්, අධිකාරියේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු අතර, එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අධිකාරියට ගෙවන ලද හෝ අධිකාරිය විසින් අයකර ගන්නා ලද ගාස්තු කිසිවක් අධිකාරියේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(2) අධිකාරියේ යම් සාමාජිකයකු, අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධ්‍යක්ෂවරයකු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු, සහකාර අධ්‍යක්ෂවරයකු, නිලධරයකු, සේවකයකු හෝ උපදේශකයකු විසින් හෝ සභාවේ යම් සාමාජිකයකු විසින් මේ පනත යටතේ හෝ අධිකාරියේ හෝ සභාවේ විධාන මත කරන ලද හෝ කිරීමට අදහස් කරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් ඉදිරියේ ඒ තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තාට එරෙහිව හෝ ගෙනෙන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඒ තැනැත්තා විසින් දරන ලද වියදම් කිසිවක්, ඒ ක්‍රියාව සඳහා වෛරයෙන් කරන ලදැයි අධිකරණය පිළිගන්නේ නම්, ඒ වියදම් ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී ඔහු විසින් අය කරගනු ලබන්නේ නම් මිස, අධිකාරියේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය.

66. අධිකාරියේ සහ සභාවේ සියලු සාමාජිකයන්, අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධ්‍යක්ෂවරයන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයන්, සහකාර අධ්‍යක්ෂවරයන්, නිලධරයන්, සේවකයන් සහ උපදේශකයන් -

(අ) දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථනුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ; සහ

(ආ) මේ පනත යටතේ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ කාර්ය සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 136 වන වගන්තියේ අර්ථනුකූලව රජයේ සේවකයන්,

වශයෙන් සලකනු ලැබිය යුතු ය.



67. අල්ලස් පනතේ අර්ථනුකූලව අධිකාරිය සහ සභාව උපලේඛනගත ආයතනයන් වශයෙන් සලකනු ලැබිය යුතු අතර, ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගනු ලැබිය යුතු ය.

68. මේ පනත යටතේ වූ යම් වරදක් යම් සාදන්තකුගේ හෝ වෙළෙන්දකුගේ නියෝජිතයකු හෝ සේවකයකු විසින් කරනු ලැබ ඇති අවස්ථාවක, ඒ වරද තමාගේ දැනීමක් නොමැතිව කරන ලද බැව් ඒ සාදන්නා හෝ වෙළෙන්දා ඔප්පු කරන්නේ නම් මිස, ඒ වරද ඔහු විසින් කරන ලද වරදක් ලෙස සලකනු ලැබිය යුතු ය.

69. යම් තැනැත්තකු මේ පනත යටතේ යම් වරදකට වරදකරු කරනු ලැබූ අවස්ථාවක, හෝ මේ පනත යටතේ යම් භාණ්ඩයක් තහනමට ගනු ලැබ රාජසත්තක කිරීමට ආඥා කරනු ලැබූ අවස්ථාවක, අධිකාරිය විසින් -

- (අ) ඒ වරදකරු කිරීමට හෝ ඒ භාණ්ඩය තහනමට ගැනීමට හා රාජසත්තක කිරීමට තුඩුදෙන තොරතුරු සැපයූ තැනැත්තාට ; සහ
- (ආ) ඒ වරද සොයා දැන ගැනීමෙහි හෝ ඒ භාණ්ඩය තහනමට ගැනීම හා රාජසත්තක කිරීම ක්‍රියාත්මක කිරීමෙහි ලා සම්බන්ධතාවක් ඇති යම් තැනැත්තකුට,

සාධාරණ යයි අධිකාරිය සලකනු ලබන ත්‍යාග මුදල් ගෙවනු ලැබිය හැකි ය.

70. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ පවත්වනු ලබන කුමක් සඳහන් වුවද, මේ පනත යටතේ වූ සෑම වරදක් ම, ඒ පනතේ අර්ථනුකූලව සහ එහි කාර්ය සඳහා සංදේශ වරදක් ලෙස සලකනු ලැබිය යුතු ය.

71. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත මගින් සාම නිලධාරියන් වෙත පවරා ඇති බලතල කිසිවක් ක්‍රියාත්මක කිරීමේ කාර්ය සඳහා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධ්‍යක්ෂවරයන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයන් සහ සහකාර අධ්‍යක්ෂවරයන් ඒ පනතේ අර්ථනුකූලව සාම නිලධාරියන් වශයෙන් සලකනු ලැබිය යුතු ය.

72. (1) නියම කරනු ලැබිය යුතු යයි මේ පනතින් නියමිත හෝ නියෝග සෑදිය යුතු යයි මේ පනතින් බලය දී ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය.

(2) විශේෂයෙන් ම සහ (1) වන උපවගන්තිය මගින් පැවරී ඇති බලතලවල ව්‍යාප්තියට හානියක් නොමැතිව, පහත සඳහන් කාරණ සියල්ලම හෝ ඉන් යම් කාරණයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය :-

- (අ) අධිකාරියේ රැස්වීම් කැඳවිය යුතු ආකාරය නියම කිරීම ;
- (ආ) අධිකාරියේ රැස්වීම් පැවැත්විය යුතු ආකාරය නියම කිරීම ;
- (ඇ) අධිකාරිය හා සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශනවලට පැමිණිය යුතු යයි දැනුම් දෙන ලද සාක්ෂිකරුවන්ගේ විභව ගවේෂණය සහ තැනැත්තන් හා ගවේෂණය සහ ආකාරය නියම කිරීම.

(3) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලැබූ දින හෝ ඒ නියෝගයේ සඳහන් යම් පසු දිනයක හෝ එය ක්‍රියාත්මක විය යුතු ය.

(4) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම, එය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත නොකරන ලද යම් නියෝගයක් ඒ අනුමතයේ දින පටන් පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු නමුත්, ඒ යටතේ කලින් කරන ලද යම් දෙයකට ඉන් හානියක් නොවිය යුතු ය.

(5) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න කරන ලදැයි එසේ සලකනු ලැබූ දින පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

73. (1) (අ) 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂක පනත මෙයින් ඉවත් කරනු ලැබේ ;

(ආ) ඉහත කී පනත ඉවත් කිරීම නොතකා :-

(i) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ දිනයට පෙරාතුව ම වූ දිනයේ දී බලාත්මකව පවත්නා -

(අඅ) ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තිය යටතේ පළ කරන ලද බෙදා හැරීම පිළිබඳ සෑම යෝජනාක්‍රමයක් ;

(අආ) ඉවත් කරන ලද පනතේ 6 වන වගන්තිය යටතේ අභ්‍යන්තර වෙළෙඳ කොමසාරිස් විසින් නිකුත් කරන ලද සෑම පොදු විධානයක් ;

(ඇඟ) ඉවත් කරන ලද පනතේ 8 වන වගන්තිය යටතේ අභ්‍යන්තර වෙළෙඳ කොමසාරිස් විසින් නිශ්චය කරන ලද සෑම ප්‍රමිතියක් හා පිරිවිතරයක් ; සහ

(ඈඟ) ඉවත් කරන ලද පනතේ 10 වන වගන්තිය යටතේ අභ්‍යන්තර වෙළෙඳ කොමසාරිස් විසින් යම් සාදනකු, වෙළෙඳකු හෝ සාදනකරුගේ හෝ වෙළෙඳකරුගේ යම් සංගමයක් හෝ සමග ඇතුළත් වූ සෑම ලිඛිත ගිවිසුමක්.

අධිකාරිය විසින් පළ කරන ලද යෝජනා ක්‍රමයක්, නිකුත් කරන ලද විධානයක්, නිශ්චය කරන ලද ප්‍රමිතියක් හා පිරිවිතරයක් සහ ඇතුළත් වූ ගිවිසුමක් ලෙස සලකනු ලැබිය යුතු ය ;

(ii) ඉවත් කරන ලද පනතේ 33අ වගන්තිය යටතේ පිහිටුවන ලද පාරිභෝගික ආරක්ෂක අරමුදලේ බැරට මේ පනත ආරම්භ වූ දිනට පෙරාතුව ම වූ දින ඇති සියලු මුදල්, ඒ දින පටන් මේ පනත යටතේ පිහිටුවන ලද අරමුදලට මාරු කර ඇති ලෙස පැවතිය යුතු ය ;

(iii) ඉවත් කරන ලද පනතේ 34 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද්දා වූ ද මේ පනත ආරම්භ වන දින බලාත්මකව තිබෙන්නා වූ ද මේ පනතේ විධිවිධානවලට අනුකූල නොවන්නා වූ ද සෑම නියෝගයක් ම, මේ පනත යටතේ සාදන ලද නියෝග ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, එම නියෝග, මේ පනත යටතේ සාදන ලද නියෝග මගින් සංශෝධනය කිරීම, ඊට යමක් එකතු කිරීම හෝ පරිවර්තනය කිරීම කරනු ලැබිය හැකි ය ;

(iv) ඉවත් කරන ලද පනත යටතේ ස්වකීය නිල තත්ත්වයෙන් අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන්නා වශයෙන් නීතිපතිවරයා විසින් හෝ ඔහුට විරුද්ධව යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක පවරනු ලැබ මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ නොනිමිව පවතින සියලු සිවිල් හෝ අපරාධ නඩු අධිකාරිය විසින් හෝ ඊට විරුද්ධව පවරන ලද සිවිල් හෝ අපරාධ නඩු වශයෙන් සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව දිගටම පවත්වා ගෙන යා යුතු ය ;

(v) ස්වකීය නිල තත්ත්වයෙන් අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන්නා වශයෙන් නීතිපතිවරයාගේ වාසියට හෝ ඔහුට විරුද්ධව යම් නිසි බලය ඇති අධිකරණයක් විසින් ඇතුළත් කරන ලද හෝ කරන ලද සහ, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින ඉටු නොකර ඉතිරිව ඇති සියලු තීන්දු ප්‍රකාශ සහ ආඥා අධිකාරියේ වාසියට හෝ ඊට විරුද්ධව ඇතුළත් කරන ලද හෝ කරන ලද තීන්දු ප්‍රකාශ සහ ආඥා ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව බලාත්මක කරනු ලැබිය යුතු ය ;

(vi) අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින්, සමග හෝ වෙනුවෙන් ඇතිකරගත් සියලු ණය, බැඳීම්, වත්කම් සහ බැරකම් සහ කිරීමට යොදා ගත් සියලු කාරණා හා දේ අධිකාරිය විසින්, සමග හෝ වෙනුවෙන් ඇතිකරගත් හෝ කිරීමට යොදා ගත් ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) (අ) 1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත මෙයින් ඉවත් කරනු ලැබේ ;

(ආ) ඉහත කී පනත ඉවත් කිරීම නොනොකා -

(i) ඉවත් කරන ලද පනතේ 30 වන වගන්තිය යටතේ පිහිටුවන ලද අරමුදලේ බැරට මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ පවතින සියලු මුදල් මේ පනත යටතේ පිහිටුවන ලද අධිකාරියේ අරමුදලට මාරු කරනු ලැබිය යුතු ය ;

(ii) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව ඉදිරියේ නොනිමිව පවතින සියලු පරීක්ෂණ සහ විමර්ශන මේ පනතේ විධිවිධාන යටතේ අධිකාරිය ඉදිරියේ නොනිමිව පවතින පරීක්ෂණ සහ විමර්ශන වශයෙන් සැලකිය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන යටතේ එම අධිකාරිය ඉදිරියේ දිගටම පවත්වා ගෙන ගොස් නිම කරනු ලැබිය යුතු ය ;

(iii) ඉවත් කරන ලද පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද සියලු ඉල්ලීම් සහ ඉවත් කරන ලද පනත යටතේ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාවට යොමු කරනු ලදුව මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ ඒ කොමිෂන් සභාව ඉදිරියේ නොනිමිව පවතින සියලු ප්‍රශ්න, මේ පනත යටතේ අධිකාරියට කරන ලද ඉල්ලීම් සහ යොමු කරන ලද ප්‍රශ්න වශයෙන් සලකනු ලැබිය යුතු අතර ඒ අනුව අධිකාරිය විසින් මේ පනතේ විධිවිධාන යටතේ පරීක්ෂා කර විභාග කරනු ලැබිය යුතු ය ;

- (iv) ඉවත් කරන ලද පනතේ විධිවිධාන යටතේ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව විසින් කරන ලද සිය නියම සහ ඉදිරිපත් කරන ලද වාර්තා, මේ පනතේ විධිවිධාන යටතේ අධිකාරිය විසින් කරන ලද නියම සහ ඉදිරිපත් කරන ලද වාර්තා වශයෙන් සලකනු ලැබිය යුතු ය ;
- (v) යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව විසින් හෝ ඊට විරුද්ධව පවරන ලදුව, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ නොනිමිට් පවතින සියලු සිවිල් හා අපරාධ නඩු අධිකාරිය විසින් හෝ ඊට විරුද්ධව පවරන ලද සිවිල් සහ අපරාධ නඩු වශයෙන් සලකනු ලැබිය යුතු අතර ඒ අනුව දිගටම පවත්වා ගෙන යා යුතු ය ;
- (vi) සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාවේ වාසියට හෝ ඊට විරුද්ධව කවර හෝ නිසි බලය ඇති අධිකරණයක් විසින් ඇතුළත් කරන ලද හෝ කරන ලද සහ මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින ඉටු නොකර ඉතිරිව ඇති සියලු නීත්‍ය ප්‍රකාශ සහ ආඥා, අවස්ථාවෝචිත පරිදි, අධිකාරියේ වාසියට හෝ ඊට විරුද්ධව ඇතුළත් කරන ලද හෝ කරන ලද බවට සැලකිය යුතු අතර ඒ අනුව බලාත්මක කළ යුතු ය ;
- (vii) ඉවත් කරන ලද පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, මේ පනත ක්‍රියාත්මක වන දිනයේ දී බලාත්මකව පවතින්නා වූ ද, මෙම පනතේ විධිවිධානවලට අනුකූල නොවන්නා වූ ද, සෑම නියෝගයක් ම මේ පනත යටතේ සාදන ලද නියෝගයක් වශයෙන් සැලකිය යුතු අතර, ඒ අනුව එම නියෝග මෙම පනත යටතේ සාදන ලද නියෝග මගින් සංශෝධනය කිරීම, ඊට යමක් එකතු කිරීම හෝ පරිවර්තනය කිරීම, කළ හැකි ය ;
- (viii) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයෙහි කොමිෂන් සභාවේ නිලධරයන් සහ සේවකයන් වන්නා වූ ද -
  - අ) අධිකාරියේ සේවා නියුක්තිය පිරිනමන ලද සහ එය භාරගන්නා ලද්දා වූ ද සියලු නිලධරයන් සහ සේවකයන් මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ ඔවුන්ට අදාළ වූ සේවා නියම සහ කොන්දේසි වලට වඩා අඩු වාසි සහගත නොවන සේවා නියම සහ කොන්දේසි යටතේ අධිකාරියේ සේවයේ යොදවා ගත යුතු ය ; හෝ
  - (ආ) අධිකාරියේ සේවා නියුක්තිය පිරිනොනමන ලද්දා වූ හෝ එම සේවා නියුක්තිය පිරිනමන ලදුව එය භාර නොගන්නා වූ නිලධරයන් සහ සේවකයන්, අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන වන්දියක් ගෙවනු ලැබීමට හිමිකම් ලැබිය යුතු ය ; සහ
- (ix) සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව විසින් හෝ ඒ සමග හෝ ඒ සඳහා ඇති කර ගන්නා ලද සියලු ණය, බැඳීම්, වත්කම් සහ බැරකම් සහ ලියා අත්සන් කරන ලද හෝ ඇතුළත් වන ලද සියලු කොන්ත්‍රාත්තු සහ ගිවිසුම් සහ කිරීමට යොදා ගත් කාරණා හා දේ අධිකාරිය සමග හෝ අධිකාරිය වෙනුවෙන් ඇති කරන ලද, ලියා අත්සන් කරන ලද, ඇතුළත් කරන ලද සහ කිරීමට යොදාගත් ලෙස සලකනු ලැබිය යුතු ය.

(3) (173 වන අධිකාරය වූ) මිල පාලන පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

74. මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වූ දිනයේ සිට සහ ඉන් පසුව යම් ලිඛිත නීතියක “මිල පාලන පරීක්ෂක” පිළිබඳ කර ඇති සෑම සඳහන් කිරීමක් ම, අධිකාරිය විසින්, ද්‍රව්‍යවල මිල නියම කිරීම විධිමත් කිරීම සම්බන්ධයෙන් වූ කටයුතු ඉටු කිරීම පවරා ඇති අධිකාරියේ අදාළ නිලධරයකු පිළිබඳ කරන ලද සඳහන් කිරීමක් ලෙස කියවා තේරුම් ගත යුතු ය.

75. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි -

“පාරිභෝගිකයා” යන්නෙන්, වෙළෙඳකු හෝ සාදන්නකු විසින් ප්‍රතිෂ්ඨාවක් සඳහා ලබාගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිත කරන්නකු හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තකු අදහස් වේ ;

“සභාව” යන්නෙන්, මේ පනතේ 39 වන වගන්තියෙන් පිහිටුවන ලද පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව අදහස් වේ ;

“ඉන්ධන” යන්නට, ද්‍රව හෝ වායු ස්වරූපයෙන් යුත් සියලු පැට්‍රෝලියම් නිෂ්පාදන, තෙල්, වෙනත් වායු, ගල්අඟුරු හෝ ලිහිස්සි තෙල් අදහස් වේ ;

“භාණ්ඩ” යන්නෙන්, යම් ආහාරයක්, පානයක්, බෙහෙත් ද්‍රව්‍යය හෝ ඉන්ධන සහ අනෙක් සියලු වෙළෙඳ බඩු අදහස් වේ ;

“පළාත් පාලන ආයතනය” යන්නෙන්, මහා නගර සභාවක්, නගර සභාවක්, ප්‍රාදේශීය සභාවක් අදහස් වන අතර, ඒ යම් සභාවක් විසින් ක්‍රියාත්මක කරන හා ඉටු කරන බලතලවලට, කාර්ය හා කර්තව්‍යවලට අනුරූප වන්නා වූ හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා, යම්කිසි නීතියකින් හෝ නීතියක් යටතේ හෝ ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ අධිකාරියක් ඊට ඇතුළත් වේ ;

“මිල” යන්නෙන්, යම් කිසි ආකාරයක අයකිරීමක් අදහස් වේ ;

“පළාත් සභාව” යන්නෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII අ පරිච්ඡේදය යටතේ පිහිටුවන ලද පළාත් සභාවක් අදහස් වේ ;

“සාදන්නා” යන්නෙන්,

- (අ) යම් ද්‍රව්‍යයක් හෝ යම් භාණ්ඩයක් සාදන ;
- (ආ) රසායනික ක්‍රියාවලියක් හෝ වෙනත් ආකාරයකින් යම් ද්‍රව්‍යයක් හෝ යම් භාණ්ඩයක් එකලස් කරන හෝ සම්බන්ධ කරන ; හෝ
- (ඇ) යම් ද්‍රව්‍යයක් හෝ යම් භාණ්ඩයක් විකිණීම සඳහා සකස් කරන,

යම් තැනැත්තෙක් අදහස් වේ ;

“සේවාව” යන්නෙන්, නියම වශයෙන් භාවිත කරන්නන්ට හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තන්ට ලබාගැනීමට සලස්වනු ලබන කවර හෝ විස්තරයකට අයත් සේවාවක් අදහස් වන අතර ඊට,

- (අ) බැංකු, මූල්‍ය සම්පාදනය, රක්ෂණ, නැව්ගත කිරීමේ කටයුතු සහ විනෝදය ;
- (ආ) භාණ්ඩ ඉදිකිරීම, නිපදවීම, සැදීම, සැපයීම, ගබඩා කිරීම, නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම, නිවාරණය, පවිත්‍ර කිරීම, පිරිසැකසුම් කිරීම හෝ වෙනස් කිරීම ;
- (ඇ) භාණ්ඩ ආනයනය, අපනයනය හෝ බෙදා හැරීම හා සම්බන්ධිත සේවා ;
- (ඈ) භාණ්ඩ සහ මගී ප්‍රවාහනය ;
- (ඉ) ගොඩනැගිලි සහ ගොඩනැගිලි පරිශ්‍ර පවිත්‍ර කිරීම ;
- (ඊ) විදුලිය, ජලය, ගෑස් සහ විදුලි සංදේශ සේවා ඇතුළත් උපයෝගිතා සේවා අලෙවිය හා සැපයීම ;
- (උ) තොරතුරු තාක්ෂණය සහ සංදේශන සේවා සලස්වාලීම ;
- (ඌ) ගිණුම්කරණය, විගණනය, නීති සේවා, වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා, මිනුම්, ගෘහ නිර්මාණ සහ ඉංජිනේරු යනා දී වෘත්තීය සේවා,

ඇතුළත් වේ ;

“වෙළෙඳ” යන්නෙන්,

- (අ) කොඟ වශයෙන් වෙනත් තැනැත්තන්ට භාණ්ඩ විකුණන හෝ සපයන ;
- (ආ) සිල්ලර මිලට පාරිභෝගිකයන්ට භාණ්ඩ විකුණන හෝ සපයන ;
- (ඇ) විකිණීම හෝ සැපයීම සඳහා භාණ්ඩ ආනයනය කරන ;
- (ඈ) ප්‍රතිස්ථාපිත සඳහා සේවා සපයන,

යම් තැනැත්තෙක් අදහස් වේ .

76. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, ඒවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

77. මේ පනතේ මීට ඉහතින් වූ විධිවිධානවල පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, ආණ්ඩුව සමග ඇතුළත් වූ මේ පනත ක්‍රියාත්මක වන දිනයේ දී බලාත්මකව පවතින්නා වූ ගිවිසුමක් යටතේ භාණ්ඩ හෝ සේවා සපයන්නේ කවර තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා හට, පනත ක්‍රියාත්මක වන දිනයේ දී ගිවිසුමෙහි නිශ්චිතව සඳහන් බලාත්මකව පවත්නා කාලය පවතින්නාක් කල් එසේ භාණ්ඩ හෝ සේවා සැපයීම කෙරෙහි, තරඟ විරෝධී වර්ගයා සම්බන්ධයෙන් මේ පනතේ ඇති විධිවිධාන අදාළ නොවිය යුතු ය.



උපලේඛනය

3(4) වන වගන්තිය

1. යම් තැනැත්තකු -

- (අ) ඔහු පාර්ලිමේන්තුවේ, යම් පළාත් සභාවක හෝ යම් පළාත් පාලන ආයතනයක සාමාජිකයකු නම් හෝ වේ නම් ;
- (ආ) ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන්නේ නම් හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටීම නතර වන්නේ නම් ;
- (ඇ) ඔහු ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක බලපවත්නා යම් නීතියක් යටතේ සිහිවිකල් තැනැත්තකු බවට නිරණය කර ඇත්නම් හෝ ප්‍රකාශ කරනු ලැබ ඇත්නම් ;
- (ඈ) ඔහු ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක අධිකරණයක් විසින් නියම කරන ලද බන්ධනාගාරගත කිරීමේ දණ්ඩන නියමයකට යටත්ව සිටී නම් හෝ සිටියේ නම් ; හෝ
- (ඉ) විෂමාවාරය නියා ඔහු අධිකාරියේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත්නම්,

ඔහු අධිකාරියේ සාමාජිකයකු වශයෙන් පත් කරනු ලැබීමට හෝ එසේ දිගටම කටයුතු කිරීමට සුදුස්සෙක් නොවිය යුතු ය.

2. මරණය, ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම නියා කලින් ධුරය හිස් කළහොත් මිස, සභාපතිවරයා සහ පූර්ණකාලීන සාමාජිකයන් හැර, අධිකාරියේ සෑම සාමාජිකයෙක් ම, ඔහුගේ පත්වීමේ දිනයේ සිට අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය යුතු ය. තව ද ඔහු ධුරයෙන් ඉවත් කරනු ලැබ ඇත්නම් මිස නැවත පත් කරනු ලැබීමට සුදුස්සෙක් විය යුතු ය :

එසේ වුව ද මරණය, ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම නියා ධුරය හිස් කළ සාමාජිකයකු වෙනුවට පත් කළ සාමාජිකයකු ඔහු අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයේ ගත නොවූ කාලය සඳහා ධුරය දැරිය යුතු ය.

3. (1) විෂමාවාරය නියා හෝ ශාරීරික හෝ මානසික අබලතාවය නියා සභාපතිවරයා හෝ පූර්ණකාලීන සාමාජිකයකු හැර අධිකාරියේ යම් සාමාජිකයකු ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. මේ ඡේදය යටතේ නියමයක් කරනු ලැබ ඇත්තේ යම් සාමාජිකයකු සම්බන්ධයෙන් ද ඒ සාමාජිකයා, නියමය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දිනයේ ධුරය හිස් කළ ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) (1) වන අනුඡේදය යටතේ යම් සාමාජිකයකු ඉවත් කිරීම, කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය.

4. තමා ඉල්ලා අස්වන බවට අමාත්‍යවරයාට යොමු කරන ලද ලිපියක් මගින් කවර හෝ අවස්ථාවක යම් සාමාජිකයකු විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය හැකි අතර එම ඉල්ලා අස්වීම, අමාත්‍යවරයා විසින් ලියවිල්ලක් මගින් භාරගත් විට ක්‍රියාත්මක විය යුතු ය.

5. මරණය, ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම නියා අධිකාරියේ යම් සාමාජිකයකු විසින් ධුරය හිස් කරන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් 3 වන වගන්තියේ විධිවිධාන සැලකිල්ලට ගනිමින්, ඒ සාමාජිකයාට අනුප්‍රාප්ත වීම සඳහා වෙනත් තැනැත්තකු පත් කළ හැකි ය.

6. සභාපතිවරයා හෝ පූර්ණ කාලීන සාමාජිකයකු හැර, අසනීපවීම, අබලතාවය හෝ මාස තුනකට නොඅඩු කාලයක් සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නියා අධිකාරියේ සාමාජිකයකු විසින් තමාගේ කාර්ය ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වන අවස්ථාවක, එම නොහැකියාව ගැන ලියවිල්ලකින් අමාත්‍යවරයාට දැනුම් දීම ඒ සාමාජිකයාගේ කාර්යය විය යුතු ය. ඊට පසුව අමාත්‍යවරයා විසින් 3 වන වගන්තියේ විධිවිධාන සැලකිල්ලට ගනිමින් එම කාල සීමාව ඇතුළත ඔහු වෙනුවට කටයුතු කිරීමට වෙනත් තැනැත්තකු පත් කළ හැකි ය.

7. (1) අසනීපවීම, අබලතාවය හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නියා සභාපතිට හෝ යම් පූර්ණකාලීන සාමාජිකයකුට තමාගේ ධුරයේ කාර්ය ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වන අවස්ථාවක, ස්වකීය ධුරයේ කාර්ය ඉටුකිරීම සඳහා අමාත්‍යවරයා විසින් අධිකාරියේ වෙනත් සාමාජිකයකු පත් කළ හැකි ය.

(2) ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින්, අමාත්‍යවරයා විසින්, විෂමාවාරය හෝ ශාරීරික හෝ මානසික අශක්ෂතාවය හේතුකොට ගෙන සභාපතිවරයා හෝ යම් පූර්ණ කාලීන සාමාජිකයකු ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. මේ ඡේදය යටතේ නියමයක් කරනු ලැබ ඇත්තේ කවර තැනැත්තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තා ගැසට් පත්‍රයේ ඒ නියමය පළ කරනු ලැබූ දිනයේ දී සිය ධුරය හිස් කරන ලද සේ සලකනු ලැබිය යුතු ය.

(3) අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීම මගින්, කවර හෝ වේලාවක දී සභාපතිවරයාට හෝ පූර්ණ කාලීන සාමාජිකයන් ගෙන් කවර හෝ සාමාජිකයකුට සිය ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. ඒ ඉල්ලා අස්වීම, අමාත්‍යවරයා විසින් ලියවිල්ලකින් පිළිගනු ලැබීමෙන් පසු ක්‍රියාත්මක වන්නේ ය.

8. (1) අධිකාරියේ සභාපතිවරයා පැමිණ සිටින්නේ නම්, අධිකාරියේ සෑම රැස්වීමකම මූලාසනය දැරිය යුතු ය. එවැනි යම් රැස්වීමක සභාපතිවරයා පැමිණ නොසිටින අවස්ථාවක, පූර්ණ කාලීන සාමාජිකයන්ගෙන් එක් අයකු විසින් මූලාසනය දැරිය යුතු අතර, අධිකාරියේ එවැනි යම් රැස්වීමකට සභාපතිවරයා සහ පූර්ණ කාලීන සාමාජිකයන් සියලු දෙනාම නොපැමිණි අවස්ථාවක, ඒ රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතරින් එක් සාමාජිකයකු ඒ රැස්වීමේ මූලාසනය දැරීම පිණිස තෝරා පත්කර ගත යුතු ය.

(2) අධිකාරියේ යම් රැස්වීමක් සඳහා ගණපුරණය සාමාජිකයන් හතරක් විය යුතු ය.

(3) සභාපතිවරයාට හෝ ඔහු නොපැමිණි විට අධිකාරියේ යම් රැස්වීමක මූලාසනය දරන සාමාජිකයාට, ස්වකීය ඡන්දයට අමතරව, තීරණ ඡන්දයක් තිබිය යුතු ය.

(4) මේ ඡේදයේ සහ 72 වන වගන්තිය යටතේ සාදන ලද යම් නියෝගයක විධිවිධානවලට යටත්ව, අධිකාරිය විසින් එහි රැස්වීම්වලට සහ ඒ රැස්වීම්වල කටයුතු සහ ඒ කටයුතු කරගෙන යාමට අදාළ කාර්ය පටිපාටිය විධිමත් කරනු ලැබිය හැකි ය.

9. අධිකාරියේ ක්‍රියාවක්, තීරණයක් හෝ කටයුත්තක් අධිකාරියේ සාමාජිකයන්ගේ පුරප්පාඩුවක් පැවතීමේ හේතුවෙන් හෝ එහි යම් සාමාජිකයකුගේ පත්වීමෙහි ඇති යම් දෝෂයක් හේතුවෙන් පමණක් අවලංගු ලෙස නොසැලකිය යුතු ය.

10. (1) අධිකාරියේ මුද්‍රාව සභාපතිවරයාගේ භාරයේ තිබිය යුතු ය.

(2) අධිකාරියේ මුද්‍රාව තැබීම සභාපතිවරයාගේ හෝ එසේ මුද්‍රාව තැබීම සහතික කිරීමට බලය දී ඇති අධිකාරියේ වෙනත් යම් සාමාජිකයකුගේ අත්සන මගින් සහතික කරනු ලැබිය යුතු ය.

11. අධිකාරියේ යම් කටයුත්තක හෝ අධිකාරිය විසින් කිරීමට යෝජිත යම් තීරණයක විෂයය කාරණය සෑදෙන්නා වූ කිසියම් කාරණයක් සම්බන්ධයෙන් කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් සම්බන්ධතාවක් ඇති අධිකාරියේ සාමාජිකයකු විසින්, අධිකාරියේ රැස්වීමක දී තම සම්බන්ධතාවයේ ස්වභාවය හෙළිදරව් කළ යුතු අතර, ඒ සාමාජිකයා විසින් ඒ කාරණය සම්බන්ධයෙන් වූ යම් කටයුතු කිරීමක දී හෝ තීරණය කිරීමක දී ඊට සහභාගි නොවිය යුතු ය.

### 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සටහන් කළේ 2003 මාර්තු මස 17 වැනි දින]

2002 මාර්තු මස 31 වන දිනට පෙර ආදායම් හා වත්කම් වාර්තාවක් සපයා නොමැති තැනැත්තන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හැකි කරවන්නා වූ ද : ප්‍රකාශයක් කර ඇති හා ප්‍රකාශයක් කර නොමැති තැනැත්තන්ට ඇතැම් සහන ලබාදීමට විධිවිධාන සලසන්නා වූ ද : පවත්නා බදු නීතිවලට අනුකූලව ඒ තැනැත්තන් අනාගතයේ ක්‍රියා කරන බව සහතික කරගැනීම අරභයා ඒ තැනැත්තන් ඇතැම් බදු ගෙවීමට බැඳී සිටීමේ වගකීමෙන් ආරක්ෂා කිරීම සහ ඇතැම් නීති ප්‍රදේශීය යටතේ විමර්ශනයට පාත්‍රවීමට, තවද පවරනු ලැබීමට සහ දණ්ඩන පනවනු ලැබීමට යටත්ව සිටීමෙන් නිදහස් කිරීම පිණිස ද : 2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත ඉවත් කිරීම පිණිස ද : ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා

සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

1. මේ පනත 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (1) මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් කවර හෝ නීතියක් යටතේ බදු පැනවීම හා සම්බන්ධව තත්කාරීතාව බලපවත්නා යම් නීතියක් යටතේ නියම කරනු ලැබ තිබුණ ද, ඒ බද්දට යටත් වන තම ආදායම් ප්‍රභවයන් හා වත්කම් සියල්ල හෝ ඉන් යම් කොටසක් 2002 මාර්තු මස 31 වන දිනට පෙර යම් කාලසීමාවක් සම්බන්ධයෙන්, අවස්ථාවෝචිත පරිදි කොමසාරිස් ජනරාල්වරයා වෙත හෝ අදාළ බලධරයා වෙත හෝ ප්‍රකාශ කර නොමැති, ශ්‍රී ලංකාවේ වුව ද විදේශයක වුව ද සිටින යම් තැනැත්තකු විසින් 2002 අප්‍රේල් මස 1 වන දිනට, ඔහුගේ ආදායම් ප්‍රභවයන් හෝ වත්කම් පිළිබඳව, 2003 ජූනි මස 30 වන දින දී හෝ ඊට ප්‍රථම, කොමසාරිස් ජනරාල් වරයා වෙත, ප්‍රකාශයක් කරනු ලැබිය හැකි ය :

එසේ වුව ද, 2002 මාර්තු මස 31 වන දිනට පෙර සියලු අදාළ කාලසීමාවන් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත හෝ අදාළ බලධරයා වෙත නියමිත ප්‍රකාශයක් කර ඇති යම් තැනැත්තකු විසින් තමාගේ තත්වයේ නිවැරදිභාවය පිළිබඳව දැනගැනීම සඳහා 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරනු ලැබිය හැකි අතර කොමසාරිස් ජනරාල්වරයා හෝ අදාළ බලධරයා විසින්, 3 වන වගන්තියේ සඳහන් මුක්තිය ඒ තැනැත්තාට ලබාදිය යුතු ය.

(2) මේ වගන්තියේ කාර්ය සඳහා “ආදායම් ප්‍රභව” යන්නට මුදලින් හෝ වෙනත් යම් ආකාරයකින් ලැබෙන යම් ආදායමක් ඇතුළත් විය යුතු අතර “වත්කම්” යන්නට නිශ්චල දේපළ, වංචල දේපළ, බැංකු ශේෂ, භාණ්ඩාගාර බිල්පත්, ස්ථාවර තැන්පතු, කාල නියම තැන්පතු හෝ වෙනත් යම් ආකාරයක තැන්පතු, ඇප වශයෙන් දෙන ලද මුදල් හෝ ණය හා අනෙකුත් මුදල් ඇතුළත් වේ.

(3) 2002 අප්‍රේල් මස 1 වන දිනට අත තිබුණු, පසුව වැය කර නොමැති මුදල්, මේ වගන්තියට අනුකූලව ප්‍රකාශ කිරීමට ප්‍රථම ආයෝජනය කළ යුතු ය, නැතහොත් බැංකුවක තැන්පත් කළ යුතු ය.

(4) (1) වන උපවගන්තියට අනුකූලව වූ යම් ප්‍රකාශයක් ලැබී දවස් තිහක් ඇතුළත, ඒ ප්‍රකාශය ලැබුණු බව, කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ ඔහු විසින් ඒ වෙනුවෙන් ම ලිඛිතව බලය පවරන ලද කොමසාරිස්වරයකුට වඩා පහත් තොටු නිලයක් දරන නිලධරයකු විසින් ලියවිල්ලක් මගින් පිළිගනු ලැබිය යුතු ය.

3. (1) 2002 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර අවසන් වන යම් කාලසීමාවකට අදාළ ව, 2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් කරන කවර හෝ තැනැත්තෙක්, ඒ ප්‍රකාශය -

- (අ) බදු නොගෙවීම,
- (ආ) ප්‍රකාශ කළ ආදායම් ප්‍රභවය හෝ වත්කම්,
- (ඇ) ඒ වත්කම් සඳහා අරමුදල් උපයාගත් ලාභ හෝ ආදායම,
- (ඈ) ඒ වත්කම් සඳහා අරමුදල් සපයාගත් ආකාරය,
- (ඉ) ඉහත සඳහන් කරුණු වලට සම්බන්ධ හෝ ආනුෂංගික යම් කාරණා,

සම්බන්ධයෙන් වන තාක් දුරට මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් නීතියක් යටතේ බදු ගෙවීමට පවත්නා බැඳීමෙන් හෝ මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් නීතියක් යටතේ යම් වරදක් සම්බන්ධව විමර්ශනය කරනු ලැබීමෙන්, නඩු පවරනු ලැබීමෙන්, හෝ දඬුවම්කරන යටත් වීමෙන් පූර්ණ මුක්තිය ලැබිය යුතු ය.

(2) 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරන තැනැත්තකුට මෙහි ඉහත නිශ්චිතව සඳහන් පරිදි පූර්ණ මුක්තිය ප්‍රදානය කරන බවට, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් පනත් ක්‍රියාවේ යෙදීම භාර අදාළ බලධරයා විසින් වග බලාගනු ලැබිය යුතු ය.

(3) (423 වන අධිකාරය වූ) විනිමය පාලන පනතේ කාර්ය සඳහා මේ පනතේ 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද යම් දේපළක් සම්බන්ධයෙන් 2002 මාර්තු මස 31 වන දින හෝ එදිනට පසුව සිදුවන යම් ගනුදෙනුවක් සඳහා, එම ගනුදෙනුව 2002 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු වී ඇති ගනුදෙනුවක් ලෙස සලකා, (1) වන උපවගන්තියේ සඳහන් මුක්තියම එයට ද ලබා දිය යුතු ය.

4. (1) 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරන තැනැත්තකුට එරෙහිව, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් නීතියක් යටතේ, 2002 මාර්තු මස 31 දින හෝ එදිනට පෙර ආරම්භ වී තිබෙන යම් විමර්ශනයක් හෝ නඩු පැවරීමක් හෝ එවැනි තැනැත්තකු මත පනවන ලද එහෙත් ගෙවා නොමැති දඬුවම් මුදලක්, වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, ඉල්ලා අස්කර ගනු ලැබිය යුතු ය.

(2) 2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් කර තිබෙන තැනැත්තකු සම්බන්ධයෙන් 2002 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර අවසන් වන යම් කාලසීමාවක් වෙනුවෙන් වූ බදු පිළිබඳව, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් කවර හෝ නීතියක් යටතේ වන යම් බද්දක් මතභේදයට විෂය වී තිබෙන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය ලෙස ඒ තැනැත්තා නිශ්චිතව ප්‍රකාශ කරන බදු මුදල නිවැරදි බවට සහ ඒ කාලසීමාව වෙනුවෙන් ඒ තැනැත්තා ගෙවීමට බැඳී සිටින අවසානාත්මක බද්ද එයින් පිළිබිඹු වන බවට මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් පනත් ක්‍රියාවේ යෙදවීම භාරව සිටින අදාළ බලධරයා විසින් පිළිගනු ලැබිය යුතු ය :

එසේ වුව ද, 2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් කරන තැනැත්තකුගේ එකඟත්වයෙන් සම්පූර්ණව එළඹ තිබෙන මතභේදයට විෂය වූ කිසි බද්දක් පිළිබඳ කටයුතු නැවත ආරම්භ නොකළ යුතු ය.

(3) 2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් කර නොමැති තැනැත්තකු සම්බන්ධයෙන්, 2000 මාර්තු මස 31 වන දින හෝ එදිනට පෙර අවසන් වන යම් කාලසීමාවක් වෙනුවෙන් වූ බදු පිළිබඳව, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් කවර හෝ නීතියක් යටතේ යම් බද්දක් මතභේදයට, විෂය වී තිබෙන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය ලෙස ඒ තැනැත්තා නිශ්චිතව ප්‍රකාශ කරන බදු මුදල, නිවැරදි බවට සහ ඒ කාලසීමාව වෙනුවෙන් ඒ තැනැත්තා ගෙවීමට බැඳී සිටින අවසානාත්මක බදු බැරකම එයින් පිළිබිඹු වන බවට, මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් පනත් ක්‍රියාවේ යෙදවීම භාරව සිටින අදාළ බලධරයා විසින් පිළිගනු ලැබිය යුතු ය :

එසේ වුව ද, 2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් නොකළ තැනැත්තකුගේ එකඟත්වයෙන් සම්පූර්ණව එළඹ තිබෙන මතභේදයට විෂය වූ කිසි බද්දක් පිළිබඳ කටයුතු නැවත ආරම්භ නොකළ යුතු ය.

(4) මෙහි ඉහත (2) වන හා (3) වන උපවගන්තිවල කාර්ය සඳහා “නිශ්චිතව ප්‍රකාශ කරන බදු මුදල” යන්නට 2002 සැප්තැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර 2001/2002 තක්සේරු වර්ෂය සඳහා 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ XIII වන පරිච්ඡේදයේ නිශ්චිතව දක්වා ඇති පරිදි යම් තැනැත්තකු විසින් ගෙවන ලද යම් නිශ්චිත බද්දක් ද ඇතුළත් වේ.

5. (1) 2002/2003 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට යටත් වන්නා වූ ද, 2 වන වගන්තියට අනුකූලව ප්‍රකාශයක් කර තිබෙන්නා වූ ද, තමාගේ නමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදායම් බදු ලිපිගොනුවක් විවෘත කරනු ලැබ නොමැති වූ ද, යම් තැනැත්තකු විසින් ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ ආදායම් බද්ද, 2003 සැප්තැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර සම්පූර්ණයෙන් හෝ එයින් නොගෙවා තිබෙන කොටස හෝ ගෙවනු ලැබුවහොත්, ඒ තැනැත්තා නඩු පවරනු ලැබීමකට හෝ දඬුවම්කරන යටත් නොවිය යුතු ය.

(2) (අ) 2002/2003 තක්සේරු වර්ෂයේ මුල් කාර්තුව සඳහා ආදායම් බදු වාර්තය ගෙවීමට යටත් වන්නා වූ ද, තමාගේ නමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කරනු ලැබ තිබෙන්නා වූ ද, එම බදු ගෙවා නොමැති හෝ අඩුවෙන් ගෙවා සිටින යම් තැනැත්තකු විසින් ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ ආදායම් බදු මුදල සම්පූර්ණයෙන් හෝ එයින් නොගෙවා තිබෙන කොටස හෝ 2003 සැප්තැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ගෙවනු ලැබුවහොත්, ඒ තැනැත්තා නඩු පවරනු ලැබීමකට හෝ දඬුවම්කරන යටත් නොවිය යුතු ය.



(ආ) (අ) ඡේදයේ සඳහන් පරිදි වූ යම් තැනැත්තකු විසින්, 2002/2003 තක්සේරු වර්ෂය සඳහා අනෙකුත් සියලු කාර්තුවල වාරික සහ අවසාන ගෙවීම, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතට අනුකූලව ඒවා ගෙවනු ලැබිය යුතු දිනවල දී ගෙවනු ලැබිය යුතු ය. මෙම ගෙවීම් කිරීමෙහි ලා යම් පැහැර හැරීමක් වුවහොත්, ඒ පනත යටතේ එම හිඟ බද්දට අදාළ දණ්ඩන බලාත්මක කරනු ලැබීම, එහි ප්‍රතිඵලය විය යුතු ය.

(3) 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කර ඇත්තා වූ සහ මෙහි උපලේඛනයේ නිශ්චිතව සඳහන් කවර හෝ නීතියක් යටතේ 2002 අප්‍රේල් මස 1 වන දිනෙන් ආරම්භ වන යම් කාලසීමාවක් සඳහා ආදායම් බදු නොවන යම් බද්දක් ගෙවීමට යටත් වන්නා වූ යම් තැනැත්තකු විසින්, ඒ සියලු බදු, ඉහත කී නීතිවල විධිවිධාන සලස්වා ඇති පරිදි ගෙවනු ලැබිය යුතු ය.

6. (1) මෙහි උපලේඛනයේ සඳහන් නීති ක්‍රියාවේ යෙදවීමට බලය පැවරී තිබෙන යම් අධිකාරයක් විසින් හෝ ඒ නීතිවල විධිවිධාන ක්‍රියාවේ යෙදවීමෙහි නිරතව සිටින වෙනත් සියලු නිලධාරීන් විසින්, ප්‍රකාශනයෙන් අනන්‍යතාව පිළිබඳව සහ 2 වන වගන්තියට අනුකූලව යම් තැනැත්තකු විසින් 2 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනයක අන්තර්ගත යම් කාරණයක් හෝ දෙයක් පිළිබඳව පරම රහස්‍යභාවය සෑම කල්හි ම රැකිය යුතු හා රැකීමට සහාය විය යුතු ය.

(2) මෙහි උපලේඛනයේ සඳහන් කවර හෝ නීතියක් යටතේ (1) වන උපවගන්තියේ සඳහන් නිලධාරීන් අතුරින් යම් නිලධාරියකු විසින් දී තිබෙන රහස්‍යභාවය පිළිබඳ දිවුරුම මේ පනත යටතේ දෙන ලද රහස්‍යභාවය පිළිබඳ දිවුරුමක් ලෙස සැලකිය යුතු අතර, ඒ දිවුරුම උල්ලංඝනය වන පරිදි ක්‍රියා කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු ය. තව ද මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ එක් අවුරුද්දක් නොඉක්මවන කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.

(3) 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කළ තැනැත්තකුගේ අනන්‍යතාවය හෙළිදරව් කරන ලෙස හෝ ඒ ප්‍රකාශනය ඇතුළත් යම් තොරතුරක් හෙළිදරව් කරන ලෙස යම් ප්‍රකාශයක් කළ තැනැත්තකුට හෝ (1) වන උපවගන්තියේ සඳහන් යම් තැනැත්තකුට නියම කිරීමට, තත්කාලීනව බලපවත්නා යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවන ලද කිසිදු පරීක්ෂණ කොමිෂන් සභාවකට හෝ පත් කරන ලද නියාමකයකුට හිමිකම නොමැති විය යුතු ය.

(4) 1994 අංක 19 දරන, අල්ලෝ සහ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පවරන ලද නඩුවක නඩු කටයුතු කරගෙන යාමේ දී හැර කිසිදු අධිකරණයක් විසින්, (1) වන උප වගන්තියේ සඳහන් යම් තැනැත්තකුට, 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කළ තැනැත්තකුගේ අනන්‍යතාව හෙළිදරව් කරන ලෙස හෝ ඒ ප්‍රකාශනය ඇතුළත් යම් තොරතුරක් හෙළිදරව් කරන ලෙස නියම නොකළ යුතු ය.

- 7. (අ) මුදලක් දරන හෝ යම් ආයෝජනයක් හිමි තැනැත්තකු පිළිබඳ සඳහනකට ඒ මුදල හෝ ආයෝජනය තමාගේ නමින් හෝ වෙනත් යම් නමකින් හෝ නමක් නොමැතිව දරන තැනැත්තා පිළිබඳ සඳහනක් ඇතුළත් වන බව ;
- (ආ) යම් තැනැත්තකු විසින් ඔහුට ලැබිය යුතු බදු ආපසු ගෙවන ලෙස හිමිකම් කියා සිටීම හෝ එසේ ආපසු අයකර ගැනීම සඳහා නඩු කටයුතු පැවරීම හෝ මෙහි උපලේඛනයේ සඳහන් කිසිදු නීතියක් යටතේ ආරක්ෂාව හෝ වරප්‍රසාදයක් ඉල්ලා සිටීම, මේ පනතේ අන්තර්ගත කිසිවකින් වැළැක්වෙන ලෙස කියවා තේරුම් නොගත යුතු බව.

සැක දුරුකිරීම සඳහා මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

8. (1) මේ පනතේ ප්‍රතිපත්ති හා විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ හා බලාත්මක කිරීමේ කාර්යය සඳහා නියම කළ යුතු යයි මේ පනතින් නියමිත සියලු කාරණා සම්බන්ධයෙන් හෝ මේ පනත යටතේ නියෝග සෑදීමට බලය පැවරී ඇති සියලු කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය.

(2) අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට හෝ එහි නිශ්චිතව සඳහන් යම් පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතු ය.

(3) අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු අනුමතය සඳහා හැකිතාක් ඉක්මණින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ය. එසේ අනුමත නොකරන ලද සෑම නියෝගයක් ම ඒ යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් හානියක් නොවන පරිදි ඒ අනනුමතයේ දින සිට පරිච්ඡින්න කරනු ලැබූවා සේ සලකනු ලැබිය යුතු ය.

(4) යම් නියෝගයක් එසේ පරිච්ඡින්න කරන ලද ලෙස සැලකෙන දිනය පිළිබඳ තීරණයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

9. මේ පනතේ විධිවිධාන ප්‍රයෝජනයට ගැනීමට අදහස් කරන යම් තැනැත්තකු විසින් මේ පනතේ දැක්වෙන කාර්ය පටිපාටියට අනුකූලව සහ එහි නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත එසේ කළ යුතු ය. මේ පනතේ විධිවිධානවලට අනුකූලව අවශ්‍ය පියවර ගැනීම එලෙස පැහැර හරින යම් තැනැත්තකු සම්බන්ධයෙන් 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ කටයුතු කරනු ලැබීමට ඒ තැනැත්තා යටත් විය යුතු ය.

10. අදාළ නීතිවලට අනුකූලව බද්දක් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති දින සිට අවුරුදු පහක කාල සීමාවක් ඉකුත් වීමෙන් පසුව මෙහි උපලේඛනයේ සඳහන් කවර හෝ නීතියක් යටතේ යම් බද්දක් අයකර ගැනීම සඳහා කිසිදු නඩු කටයුතු හෝ වෙනත් කටයුතු පැවරීම හෝ නොනිමීම පවත්නා යම් නඩුවක් පවත්වාගෙන යාම හෝ නොකළ යුතු ය.

11. (1) 2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

(2) 2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත ඉවත් කරනු ලැබූ ද එය ඉවත් කරනු ලැබීමට ප්‍රථම ඒ පනතේ 2 වන වගන්තියට අනුකූලව කරන ලද සෑම ප්‍රකාශයක් ම, මේ පනතේ 2 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, මේ පනත යටතේ වගකීමෙන් යම් මුක්තියක් හෝ නිදහස් කිරීමක් ප්‍රදානය කිරීමේ කාර්යය සඳහා එය 2 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශයක් ලෙස, සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය :

එසේ වුව ද, මේ වගන්තියට අනුකූලව යම් තැනැත්තකුගේ ප්‍රකාශයක් පිළිගනු ලැබ ඇති ලෙස සැලකෙන්නේ ද ඒ තැනැත්තා විසින් ඔහුගේ කැමැත්ත පරිදි, ඒ ප්‍රකාශය මේ පනතේ විධිවිධානවලට අනුකූල කරවීම පිණිස, එහි යම් විවර්තනය කිරීමක්, සංශෝධනයක් හෝ වෙනස් කිරීමක් සිදු කිරීමට අදහස් කරන බව, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට මාස තුනක කාලසීමාවක් ඇතුළත, අවස්ථාවෝචිත පරිදි කොමසාරිස් ජනරාල්වරයා වෙත හෝ අදාළ බලධරයා වෙත ලියවිල්ලක් මගින් දැනුම් දෙනු ලැබිය හැකි ය.

12. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

13. මේ පනතෙහි -

- “බලධරයා” යන්නට, උපලේඛනයේ සඳහන් නීති ක්‍රියාවේ යෙදීම භාර යම් දෙපාර්තමේන්තුවක් ද ඇතුළත් වේ ;
- “සමාගම”, “පුද්ගල මණ්ඩලය” සහ “හවුල් ව්‍යාපාරය” යන්නෙහි, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය ;
- “කොමසාරිස්-ජනරාල්වරයා” යන්නෙහි 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය ;
- “නිශ්චල දේපළ” යන්නට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පිහිටි ඉදිකළ හෝ ඉදිකරමින් පවතින යම් ගොඩනැගිල්ලක් ඇතුළත් වේ ;
- “විමර්ශනය” යන්නට, උපලේඛනයේ සඳහන් නීති යටතේ පරීක්ෂණයක්, ප්‍රශ්න කිරීමක්, සෝදිසි කිරීමක් හෝ ඒ සමාන යම් ක්‍රියාවක් අදහස් වේ ;
- “මුදල” යන්නට, ශ්‍රී ලංකා රුපියල් වශයෙන් හෝ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් ප්‍රකාශිත කවර හෝ මුදලක් ඇතුළත් වේ ;
- “වංචල දේපළ” යන්නට, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඇති සියලු වංචල දේපළ ඇතුළත් වන නමුත් එයට මුදල් ඇතුළත් නොවේ ;
- “වරද” යන්නට, උපලේඛනයේ සඳහන් කවර හෝ නීතියක කවර හෝ වරදක් ඇතුළත් වේ ;
- “තැනැත්තා” යන්නට, සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් හෝ පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ ;
- “බද්ද” යන්නට, මෙහි උපලේඛනයේ සඳහන් නීතිවලින් කවර හෝ යම් නීතියක් යටතේ ගෙවිය යුතු හෝ අයවිය යුතු යම් බද්දක්, අයකිරීමක් (යම් වරදක් සම්බන්ධයෙන් වූ යම් දණ්ඩනයක් ඇතුළුව) දණ්ඩනයක්, අභිමතකරයක් හෝ දඩයක් ඇතුළත් වේ ;
- “මතභේදයට විෂය වූ බද්ද” යන්නට, මේ පනතේ උපලේඛනයේ සඳහන් කවර හෝ නීතියක් යටතේ තක්සේරු කරන ලදුව, කොමසාරිස්-ජනරාල්වරයා, අදාළ බලධරයා හෝ අදාළ තැනැත්තා විසින් නොපිළිගෙන තිබෙන බද්දක් ඇතුළත් වේ.

**උපලේඛනය**

**(2,3,4, හා 6 වන වගන්ති)**

1. 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත.
2. 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත.
3. 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත.
4. 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත.
5. 1963 අංක 11 දරන මුදල් පනත.
6. 1996 අංක 5 ජාතිය රැක ගැනීමේ දායක මුදල් පනත.
7. 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත.
8. 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත.
9. 1982 අංක 25 දරන ධන බදු අධිකාර පනත.
10. 1989 අංක 8 දරන ධන බදු අධිකාර පනත.
11. 1982 අංක 26 දරන ආදායම් බදු අධිකාර පනත.
12. 1984 අංක 12 දරන ආදායම් බදු අධිකාර පනත.
13. 1989 අංක 7 දරන ආදායම් බදු අධිකාර පනත.
14. 1991 අංක 17 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.
15. 1992 අංක 32 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.
16. 1993 අංක 28 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.
17. 1994 අංක 23 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.
18. 1995 අංක 13 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත.
19. 2001 අංක 6 දරන ආදායම් බදු අධිකාර පනත.
20. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත.
21. 1980 අංක 13 දරන බුද්දල් බදු පනත.
22. විනිමය පාලන පනත (423 වන අධිකාරය)
23. 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත.
24. 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත.
25. සුරාබදු ආඥාපනත (52 වන අධිකාරය)
26. රේඛ ආඥාපනත (235 වන අධිකාරය)

### 2003 අංක 15 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 මාර්තු මස 31 වැනි දින]

#### 1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතක්

1. මේ පනත 2003 අංක 15 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා පනතේ, 2 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (මෙහි මින් මතු “සංස්ථාව” යනුවෙන් සඳහන් කරනු ලබන) “ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව” යන වචන වෙනුවට (මෙහි මින් මතු “ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව” යනුවෙන් සඳහන් කරනු ලබන) “ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

3. (1) (දීර්ඝ නාමයෙහි හැර) ප්‍රධාන ප්‍රඥප්තියෙහි සහ වෙනත් යම් ලිඛිත නීතියක (නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හඟවමින්) “ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව” සහ “සංස්ථාව” යන වචන යෙදී ඇති අවස්ථාවල දී, ඒ වෙනුවට “ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව” සහ “ශ්‍රී ලංකා නි. ස. මු. ස. බැංකුව”, යන වචන ආදේශ කරනු ලැබිය යුතු ය.

(2) යම් දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක, සන්නිවේදනයක හෝ ඒවන්ගේ ලේඛනයක ප්‍රකාශනවල “ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව” පිළිබඳව කරන ලද සෑම සඳහනක්ම, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව පිළිබඳව කරන සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුතු ය.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ “අධ්‍යක්ෂවරයන් හතර දෙනෙක්” යන වචන වෙනුවට, “අධ්‍යක්ෂවරයන් පස් දෙනෙක්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තියේ (අ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(අ) 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිවාස තැනීමේ කාර්ය සඳහා සහ තේවාසික දේපළ නිදහස් කර ගැනීම සඳහා පුද්ගලයන්ට, සමාගම්වලට, හවුල් ව්‍යාපාරවලට, යම් ආයතනයකට හෝ නිවාස මූල්‍ය සංස්ථාවට, ණය ප්‍රදානය කිරීම, ණයවර හෝ වෙනත් ආකාරයේ වූ මූල්‍යමය ආධාර ප්‍රදානය කිරීම ;”

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තියේ (අ) සහ (ඕ) ඡේද ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(අ) නිවාස කටයුතු සඳහා යම් පුද්ගලයකුට, සමාගමකට, හවුල් ව්‍යාපාරයකට, නිවාස මූල්‍ය සංස්ථාවේ යම් ආයතනයකට ණය හෝ මූල්‍යමය ආධාර ප්‍රදානය කිරීම ;

(ඕ) මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි නියම සහ කොන්දේසි මත හෝ මුදල් මණ්ඩලය විසින් දෙන ලද යම් විධානයක් මත මුදල් ණයට ගැනීම සහ මුදල් එකතු කිරීම.”

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(2) සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා නි. ස. මු. ස. බැංකුවේ පූර්ණකාලීන නිලධරයකු විය යුතු ය. ඔහු ශ්‍රී ලංකා නි. ස. මු. ස. බැංකුවේ ප්‍රධාන විධායක නිලධරයා විය යුතු අතර ඔහු සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට උත්තර දිය යුතු සහ වගකිවයුතු වේ.”

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(2) සමාන අරමුණු හා ක්‍රියාකාරකම්වල නියැලී සිටින රජයට අයත් බැංකු ආයතනවල සේවා නියුක්තයන්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා සැලකිල්ලට ගෙන, බැංකුවේ නිලධරයන්ගේ සහ සේවකයන්ගේ වැටුප් සහ දීමනා, මණ්ඩලය විසින් කලින් කල නියම කරනු ලැබීම හා වෙනස් කිරීම කරනු ලැබිය හැකි ය.”



9. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියේ (5) වන හා (6) වන උපවගන්ති ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය අදාළ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(5) 1995 අංක 33 දරන පනත මගින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කලින් කල නිකුත් කරන ලද විධානවලට අනුකූලව බැංකුව විසින් කොටස් වෙන් කිරීම හෝ ලියාපදිංචි කිරීම කළ යුතු ය.”

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සෘණ පත්‍ර හා ස්කන්ධ ඇති කර නිකුත් කරනු ලැබිය හැකි අතර, එසේ ඇති කර නිකුත් කරනු ලබන සෘණ පත්‍ර හා ස්කන්ධ මේ පනතෙහි පිළිවෙලින් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා සෘණ පත්‍ර සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු ස්කන්ධ” යන වචන වෙනුවට “සුරැකුම්පත් හා සෘණ පත්‍ර ඇති කර නිකුත් කරනු ලැබිය හැකි අතර, එසේ ඇති කර නිකුත් කරනු ලබන සුරැකුම් පත් හා සෘණ පත්‍ර මේ පනතෙහි පිළිවෙලින් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (බැංකු) සෘණ පත්‍ර සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (බැංකු) සුරැකුම්පත්” යනුවෙන් සඳහන් කරනු ලැබිය යුතු ය.

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි “නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා සෘණ පත්‍ර” සහ “නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු ස්කන්ධ” යන වචන වෙනුවට “නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (බැංකු) සෘණ පත්‍ර සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (බැංකු) සුරැකුම්පත්” යන වචන ආදේශ කිරීමෙන්.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියේ “නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු ස්කන්ධ මත” යන වචන වෙනුවට “නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (බැංකු) සුරැකුම් පත් මත” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ.

13. 38 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 38අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන විධාන. 38අ. මේ පනතේ හෝ එය යටතේ සාදන ලද යම් නියෝගයක යම් කරුණක් සම්බන්ධයෙන් කිසිදු විධිවිධානයක් සලසා නොමැති විට, 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් කලින් කල නිකුත් කරනු ලබන විධාන, ශ්‍රී ලංකා නී. ස. මු. ස. බැංකුව සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.”

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 වන වගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(ඇ) (401 වන අධිකාරය වූ) 1954 අංක 37 දරන ජාතික නිවාස පනතේ IX වන කොටස යටතේ සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් පවරනු ලැබ, සීමාසහිත ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව විසුරුවා හරිනු ලැබූ ලෙස සලකනු ලබන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී විභාග වෙමින් පවත්නා නඩු සහ නීති කෘත්‍ය, එම දිනයේ සිට බලපවත්වන පරිදි, සංස්ථාව විසින් පවරනු ලැබූ නඩු සහ නීති කෘත්‍ය ලෙස සලකනු ලැබිය යුතු අතර එවැනි සෑම නඩුවක් හෝ නීති කෘත්‍යයක්ම, අවසන් වනතුරු පවත්වාගෙන ගොස් 1990 අංක 4 දරන බැංකු මගින් ණය ආපසු ලබාගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලාත්මක කරනු ලැබිය හැකි ය.”

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 44 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(අ) “සභාපතිවරයා” යන්නෙහි අර්ථ නිරූපණයට පෙරාතුව ම, පහත දැක්වෙන අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන්:-

“ණය පහසුකම්” යන්නෙන් සම්භාව්‍ය වගකීමක් ද ඇතුළුව යම් ණයක් හෝ අයිරාවක් හෝ අත්තිකාරම් හෝ එවැනි ණයක්, අයිරාවක් හෝ අත්තිකාරම් ප්‍රදානය කිරීමට බැඳී සිටීමක් අදහස් වේ.

(ආ) “පළාත් පාලන ආයතනය” යන්නෙහි අර්ථ නිරූපණයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන් :-

“මුදල් මණ්ඩලය” යන්නෙන් (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදහස් වේ.

16. (1) මේ පනත ක්‍රියාත්මක වීමේ දිනයට පෙරාතුව ම වූ දිනයේ දී බලාත්මකව පැවති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ සියලු කොන්ත්‍රාත්, ගිවිසුම් සහ වෙනත් සාධන පත්‍ර, නි. ස. මු. ස. බැංකුව ඇතුළත් වූ කොන්ත්‍රාත්, ගිවිසුම් හා වෙනත් සාධන පත්‍ර ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් පවරනු ලැබ, මේ පනත ක්‍රියාත්මක වීමේ දිනයට පෙරාතුව ම වූ දිනයේ දී විභාග වෙමින් පවත්නා සියලු සිවිල් නඩු, අපරාධ නඩු හා වෙනත් නීති කෘත්‍ය, නි. ස. මු. ස. බැංකුව විසින් හෝ එයට එරෙහිව පවරනු ලැබූ සිවිල් නඩු, අපරාධ නඩු හෝ නීති කෘත්‍ය ලෙස සලකනු ලැබිය යුතු ය.

(3) මේ පනත ක්‍රියාත්මක වීමේ දිනයට පෙරාතුව ම වූ දිනයේ දී පැවති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ සියලු අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම් නි. ස. මු. ස. බැංකුවේ අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම් ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) යම් නඩුවක දී හෝ නීති කෘත්‍යයක දී යම් අධිකරණයක් විසින් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ වාසියට හෝ එයට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලද සෑම තීන්දු ප්‍රකාශයක්, ආඥාවක් හෝ නඩු තීන්දුවක්ම, මේ පනත ක්‍රියාත්මක වීමේ දින සිට බලපවත්වන පරිදි ශ්‍රී ලංකා නි. ස. මු. ස. බැංකුවේ වාසියට හෝ එයට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලද තීන්දු ප්‍රකාශයක්, ආඥාවක් හෝ නඩු තීන්දුවක් ලෙස සලකනු ලැබිය යුතු ය.

17. 1988 අංක 30 දරන බැංකු පනතේ III වන උපලේඛනයේ අවසානයට පසුව පහත දැක්වෙන අලුත් අයිතමය එකතු කිරීමෙන් ඒ උපලේඛනය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(5) 1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා පනත මගින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා (බැංකුව).”.

18. උකස් පනතේ 47අ වගන්තියේ 7 වන උපවගන්තියේ (ඇ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

“(ඇඟ) 1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා පනත මගින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව ;”.

19. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 18 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 අප්‍රේල් මස 29 වන දින]

#### 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 2003 අංක 18 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ දීර්ඝ නාමයේ “සුරැකුම්පත් වෙළෙඳ ව්‍යාපාරයෙහි යෙදෙන ව්‍යාපාර වස්තු විනිමය ස්ථානවලට, ඒකක භාරකරුවන්ට, ව්‍යාපාර වස්තු වෙළෙන්දන්ට, සහ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ට බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා ද” යන වචන වෙනුවට “සුරැකුම්පත් වෙළෙඳ ව්‍යාපාරයෙහි යෙදෙන ව්‍යාපාර වස්තු විනිමය ස්ථානවලට, එක් එක් ඒකක භාරයක කළමනාකරණ සමාගම්වලට, ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ට සහ ව්‍යාපාර වස්තු වෙළෙන්දන්ට බලපත්‍ර ප්‍රදානය කිරීම සඳහා ද වෙළෙඳපොළ අතරමැදියන් ලියාපදිංචි කිරීම සඳහා ද” යන වචන ආදේශ කිරීමෙන් එම දීර්ඝ නාමය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

3. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය, එහි (අ) ඡේදයේ “ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකු සිය ගිවිසුම් පිළිබඳ බැඳීම් ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන්” යන වචන වෙනුවට “බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු සිය ගිවිසුම් බැඳීම් ඉටු කිරීමට අසමත් බව තීරණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

4. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි තව දුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (ආආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :-  
 “(ආආආ) යම් පුද්ගලයකුට වෙළෙඳපොළ අතරමැදියකු ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ලියාපදිංචි කිරීමේ සහතිකයක් ප්‍රදානය කිරීම සහ ඒ ව්‍යාපාර කටයුත්ත යථා පරිදි පවත්වා ගෙන යන බවට වගබලා ගැනීම ;”.
- (2) ඒ වගන්තියේ (ඇ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-  
 “(ඇ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයකට හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකුට හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකුට හෝ ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමකට හෝ භාරකරුට හෝ ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියකුට, කලින් කල, සාමාන්‍ය හෝ විශේෂ විධාන නිකුත් කිරීම ;”.
- (3) එම වගන්තියේ (ඈ) ඡේදයේ “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු සිය ගිවිසුම් පිළිබඳ බැඳීම් ඉටු කිරීමට අසමත් වීමේ හේතුවෙන්” යන වචන වෙනුවට “යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු සිය ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (4) එම වගන්තියේ (ඊ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :-  
 “(උ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක සුරැකුම්පත් ලැයිස්තුගත කිරීම සහ නිකුත් කිරීම විධිමත් කිරීම;  
 (උඋ) ලැයිස්තුගත කිරීම සඳහා බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයකට ඉදිරිපත් කරන ලද යම් ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙස ඊට විධාන කිරීම;”.

(5) එම වගන්තියේ (උ) ඡේදයේ “ලැයිස්තුගත කළ සුරැකුම්පත් කිසිවක්” යන වචන වෙනුවට “ලැයිස්තුගත සුරැකුම්පත් කිසිවක්” යන වචන ආදේශ කිරීමෙන් ;

(6) එම වගන්තියේ (ඵ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ඵ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකුගේ හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකුගේ, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක් හෝ භාරකරුවකුගේ, ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකුගේ හෝ යම් ලැයිස්තුගත පොදු සමාගමක, යම් කටයුත්තක් ගැන පරීක්ෂා කර විමර්ශන පැවැත්වීම ;”.

(7) ඒ වගන්තියේ (ඒ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ඒ) යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු විසින් හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු විසින් හෝ ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක් විසින් හෝ භාරකරුවකු විසින් හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු විසින් හෝ ලැයිස්තුගත පොදු සමාගමක් විසින් හෝ සිදු කරන ලද අයුතු ක්‍රියා පිළිබඳ තීරණ ප්‍රකාශයට පත් කිරීම;”;

(8) ඒ වගන්තියේ (ච) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් :-

- “(ච) පවරා ගැනීම හෝ ඒකාබද්ධ කිරීම, ලැයිස්තුගත සමාගම් එකක් හෝ වැඩි ගණනක් අතර වන අවස්ථාවක හෝ පවරා ගැනීමට හෝ ඒකාබද්ධ කිරීමට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගෙන් එක් පාර්ශ්වකරුවකු හෝ ලැයිස්තුගත පොදු සමාගමක් වන අවස්ථාවක, පවරා ගැනීම හෝ ඒකාබද්ධ කිරීම් විධිමත් කිරීම ;
- (ඡ) මේ පනතේ විධිවිධාන හෝ ඒ යටතේ සාදන ලද යම් රීතියක් හෝ නියෝගයක්, යම් තැනැත්තකු විසින් සිදු කරනු ලැබූවා යයි කියනු ලබන උල්ලංඝනය කිරීමක් හෝ කඩ කිරීමක් පිළිබඳව, විමර්ශන පැවැත්වීම ; සහ
- (ඊ) මේ පනත යටතේ කොමිෂන් සභාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හෝ එහි බලතල ක්‍රියාත්මක කිරීමට ආනුෂංගික වන නැතහොත් හිතකර වන වෙනත් සියලු ක්‍රියා කිරීම .”.

5. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය පහත දැක්වෙන පරිදි තව දුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (අ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(අ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථාන, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන් හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දන්, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම් හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියන්, මේ පනතේ විධිවිධානවලට හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගවලට හෝ රීතිවලට අනුකූලව ක්‍රියා කරන්නේ දැයි තීරණය කිරීම සඳහා එම බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානවල, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දන්ගේ, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම්වල හෝ භාරකරුවන්ගේ හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියන්ගේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සඳහා ද ක්‍රියාකාරකම් පරීක්ෂා කරනු ලැබූ සහ (අවස්ථාවෝචිත පරිදි) එසේ පරීක්ෂා කිරීම සඳහා දරන ලද වියදම ඒ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයෙන්, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දන්ගේ, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමෙන් හෝ භාරකරුවන්ගේ හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියාගෙන්, අයකර ගැනීම සඳහා ද ;” ;

(2) ඒ වගන්තියේ (ආ) ඡේදයේ “ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානවලට, ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ට, ව්‍යාපාර වස්තු වෙළෙන්දන්ට සහ බලපත්‍ර ලත් ඒකක භාරවල කළමනාකරණ සමාගම්වලට” යන වචන වෙනුවට “ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානවලට, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ට, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දන්ට, ඒකක භාරවල බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම්වලට සහ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියන්ට” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(3) ඒ වගන්තියේ (ඇ) ඡේදයේ “ බලපත්‍ර ලත් ඒකක භාරයෙහි කළමනාකරණ සමාගම” යන වචන සහ “ නියමිත විස්තර” යන වචන වෙනුවට පිළිවෙලින් “ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම” සහ “කොමිෂන් සභාව විසින් කලින් කල තීරණය කරනු ලැබූ හැකි විස්තර” යන වචන ආදේශ කිරීමෙන්



6. 14 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒවා ප්‍රධාන ප්‍රඥප්තියේ 14අ සහ 14ආ වගන්ති වශයෙන් බලාත්මක විය යුතු ය : -

“සෙස් බද්ද අය කිරීම. 14අ. (1) ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන අනුප්‍රමාණයකට අනුව වූ සෙස් බද්දක්, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක වාර්තාගත හෝ එහි රීති යටතේ එවැනි ගැණුම්කරුවකු සහ විකුණුම්කරුවකු යන දෙදෙනා ම විසින් ඊට දන්වන ලද හෝ, සුරැකුම්පත් සැම මිල දී ගැනීමක් හෝ විකිණීමක් සම්බන්ධයෙන්, නියම කිරීම, අය කිරීම හා ගෙවීම කරනු ලැබිය යුතු ය. එකිනෙකට වෙනස් පත්තිවලට අයත් සුරැකුම්පත් සඳහා එකිනෙකට වෙනස් අනුප්‍රමාණ නියම කරනු ලැබිය හැකි ය.

(2) මේ වගන්තිය යටතේ පනවනු ලබන සෙස් බද්ද, වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ අය කරනු ලබන වෙනත් යම් බද්දකට හෝ සෙස් බද්දකට අමතරව විය යුතු ය.

14ආ. (1) සෙස් බදු අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු අතර, 14අ වගන්තිය යටතේ අය කරන ලද සෙස් බද්දෙන් ලැබෙන මුදල් එම අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(2) කොමිෂන් සභාව විසින් බලය දෙනු ලබන මුදල් ප්‍රමාණ සෙස් බදු අරමුදලෙන් පහත දැක්වෙන කාර්ය සඳහා ගෙවිය යුතු ය : -

- (අ) සුරැකුම්පත් වෙළෙඳපොල දියුණු කිරීම ;
  - (ආ) 38 වන වගන්තිය යටතේ පිහිටුවන ලද වන්දි අරමුදලේ බැරට ඇති මුදල් ප්‍රමාණය වැඩි කිරීම ; සහ
  - (ඇ) කොමිෂන් සභාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සඳහා එහි බලතල, කාර්ය හා කර්තව්‍ය, ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ කිරීම.
- (3) සෙස් බදු අරමුදලේ බැරට ඇති මුදල් කොමිෂන් සභාව විසින්, කොමිෂන් සභාව තීරණය කරනු ලබන ආකාරයට, ආයෝජනය කළ හැකි ය.”

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියට පෙරාතුව වූ III වන කොටසේ ශීර්ෂය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ශීර්ෂය ආදේශ කරනු ලැබේ : -

“ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයකට, ව්‍යාපාර වස්තු තැරැව්කරුවකුට හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකුට බලපත්‍ර ප්‍රදානය කිරීම සහ වෙළෙඳපොල අතරමැදියන් ලියාපදිංචි කිරීම”.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වගන්තියේ “අවස්ථාවෝචිත පරිදි, ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් ” යන වචනවල සිට එම වගන්තියේ අවසානය දක්වා වූ සියලු වචන ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන්, එම වගන්තිය සංශෝධනය කරනු ලැබේ : -

“අවස්ථාවෝචිත පරිදි, ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක්, ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකු වශයෙන් බලපත්‍රයක් ප්‍රදානය කරනු ලැබීම සඳහා ඉල්ලුම් පත්‍රයක්, තත් කාර්යය සඳහා කොමිෂන් සභාව විසින් කලින් කල නියමිතව සඳහන් කරනු ලබන යම් ආකෘතියකින්, එසේ සඳහන් කරනු ලබන යම් ලේඛන හා ගාස්තු ද සමග, කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය”.

9. 19 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 19අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය : -

“වෙළෙඳපොල අතරමැදියන් ලියාපදිංචි කිරීම 19අ. (1) ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ව්‍යාපාර කටයුතු කර ගෙන යන හෝ කර ගෙන යාමට අදහස් කරන යම් තැනැත්තකු, තත් කාර්යය සඳහා කොමිෂන් සභාව වෙත ලියාපදිංචි කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි කිරීමේ කාර්ය සඳහා වූ ඉල්ලුම් පත්‍රයක්, කොමිෂන් සභාව විසින් තත් කාර්යය සඳහා කලින් කල නිශ්චිතව සඳහන් කරනු ලබන ආකෘතියකින්, එසේ සඳහන් කරනු ලබන ලේඛන හා ගාස්තු සමග කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.

(3) ලියාපදිංචි වීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයක් ලැබුණ විට කොමිෂන් සභාව විසින්, එම ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු සැලකිල්ලට ගෙන හා අවශ්‍ය යයි පෙනී යන අවස්ථාවක දී ඉල්ලුම්කරුට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබා දී වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ඉල්ලුම්කරු ලියාපදිංචි කරනු ලැබ ඇති බව හෝ නොලැබ ඇති බව ඔහුට ලිඛිත දන්වීමක් මගින් දැනුම් දෙනු ලැබිය යුතු අතර, වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ඔහු ලියාපදිංචි කරනු ලබන අවස්ථාවක දී, නිකුත් කිරීමේ දින සිට එක් අවුරුද්දක් වලංගු වන ලියාපදිංචි කිරීමේ සහතිකයක් ඔහු වෙත නිකුත් කරනු ලැබිය යුතු ය.

ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කරනු ලැබූ සෑම තැනැත්තකු ම මෙම පනතෙහි “ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු” ලෙස සඳහන් කරනු ලැබේ.

(4) මෙහි උපලේඛනයේ V වන කොටසේ දක්වා ඇති නියම සහ කොන්දේසිවලට එකඟව ක්‍රියා කරන්නේ නම් මිස, යම් තැනැත්තකු වෙළෙඳපොල අතරමැදියකු ලෙස ලියාපදිංචි කරනු නොලැබිය යුතු ය.”.

10. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය, පහත දක්වන පරිදි තව දුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ ඇති “එකී බලපත්‍රයේ කාලය ඉකුත් වීමට පෙර වූ මාස හය ඇතුළත” යන වචන වෙනුවට “එකී බලපත්‍රයේ කාලය ඉකුත් වීමට මාස හයකට පෙර ” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන උපවගන්තිය ආදේශ කිරීමෙන් :-

“(2) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු හෝ විසින් අවස්ථාවෝචිත පරිදි එම බලපත්‍රයේ හෝ ලියාපදිංචි වීමේ සහතිකයේ වලංගු කාලය ඉකුත් වීමට මාස තුනකට පෙර, තම බලපත්‍රය හෝ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා, පරිදි, නියමිත ආකෘති පත්‍රයේ සාරාංශකල වූ අයදුම් පත්‍රයක් එවැනි බලපත්‍රයක් හෝ ලියාපදිංචියක් අලුත් කිරීම සඳහා වූ නියමිත ගාස්තුව සමග, කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකි ය ” ; සහ

(3) එම වගන්තියේ (3) වන උපවගන්තියේ “බලපත්‍රය අලුත් කිරීමක දී ” යන වචන වල සිට “ව්‍යාපාර වස්තු තැරැව්කරු විසින් ” යන වචන දක්වා වූ සියලු වචන ඉවත් කර, ඒ වෙනුවට පහත දක්වන වචන ආදේශ කිරීමෙන් :-

“බලපත්‍රය හෝ ලියාපදිංචිය අලුත් කිරීමක දී, අවස්ථාවෝචිත පරිදි, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරු, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දා හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියා විසින් ”.

11. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තියේ (4) වන සහ (5) වන උපවගන්තිවල “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකු” යන වචන යෙදී ඇති සෑම තැනක ම, ඒ වචන වෙනුවට “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු ” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

12. 21 වන වගන්තියට ඉක්බිතිව ම පහත දක්වන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 21 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

“ලියාපදිංචිය අත්හිටුවීම සහ අවලංගු කිරීම 21 අ. (1) මේ පනතේ 19 අ වගන්තිය යටතේ වෙළෙඳපොල අතරමැදියකුට ප්‍රදානය කරන ලද ලියාපදිංචි වීමේ සහතිකයක් අත්හිටුවීමේ හෝ අවලංගු කිරීමේ බලය, කොමිෂන් සභාව සතුව ඇත.

(2) (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි වීමේ සහතිකයක් අවස්ථාවෝචිත පරිදි, අත්හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන්, මේ පනතේ 21 වන වගන්තියේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය .”.

13. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, පහත දැක්වෙන වගන්තිය ඒ වෙනුවට ආදේශ කරනු ලැබේ:-

“අභියාචනාධිකරණයට අභියාචන කිරීම 22. (1) (අ) 18 අ වගන්තිය යටතේ වන බලපත්‍රයක් අවලංගු කිරීම හෝ අත්හිටුවීම කරමින් ; (ආ) 19 වන වගන්තිය යටතේ බලපත්‍රයක් හෝ 19 අ වගන්තිය යටතේ ලියාපදිංචියක් ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කරමින් ; (ඇ) 20 වන වගන්තිය යටතේ අවස්ථාවෝචිත පරිදි බලපත්‍රයක් හෝ ලියාපදිංචියක් අලුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ; හෝ (ඈ) 21 වන හෝ 21 අ වගන්ති යටතේ අවස්ථාවෝචිත පරිදි බලපත්‍රක් හෝ ලියාපදිංචියක් අවලංගු කරමින් හෝ අත්හිටුවමින්,

කොමිෂන් සභාව විසින් කරන ලද තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් එම තැනැත්තාට තීරණය පිළිබඳව දැන්වූ දින සිට දින දාහතරක් ඇතුළත, එම තීරණයට විරුද්ධව අභියාචනාධිකරණයට අභියාචන කළ හැකි ය.

(2) මේ වගන්තිය යටතේ වූ අභියාචනාවලට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 වන ව්‍යවස්ථාව යටතේ රීති සාදන තෙක්, අභියාචනාධිකරණයට ප්‍රතියෝධන වශයෙන් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම්පත්‍රවලට අදාළව එම ව්‍යවස්ථාව යටතේ සාදන ලද රීති, මේ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරන ලද සෑම අභියාචනයකට ම, අදාළ විය යුතු ය”.

(3) අභියාචනාධිකරණය විසින්, (1) වන උපවගන්තිය යටතේ එය වෙත කරන ලද අභියාචනයක් මත කොමිෂන් සභාව විසින් කරන ලද තීරණය ප්‍රතිවර්තනය කිරීම, සුළු ලෙස වෙනස් කිරීම හෝ ඉවත්කිරීම හෝ යුක්තිය ඉටුකිරීම සඳහා අවශ්‍ය ආඥා කිරීම හෝ කළ හැකි ය”.

14. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 25 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :-

“(1) අවස්ථාවෝචිත පරිදි, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු විසින් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් වශයෙන් හෝ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු වශයෙන් හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකු වශයෙන් හෝ අවස්ථාවෝචිත පරිදි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා හෝ බලපත්‍රයක් අලුත් කිරීම සඳහා කරන ලද ඉල්ලීමෙහි එවකටත් සපයා ඇති වැදගත් විස්තරවල යම් වෙනසක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් හෝ එහි සඳහන් කර ඇති තත්ත්වයේ වෙනසක් ඇති කරන්නේ නම් හෝ ඇති කිරීමට අදහස් කරන්නේ නම්, ඒ වෙනස් කිරීම හෝ වෙනස ඇති කිරීමට පෙර කොමිෂන් සභාවට දන්වා කොමිෂන් සභාවේ පූර්ව එකඟත්වය ලබා ගැනීම, අවස්ථාවෝචිත පරිදි ඒ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයේ හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙහි හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දෙහි කාර්යය විය යුතු ය.”

(2) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :-

“(1අ) ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු විසින්, වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ලියාපදිංචි වීම සඳහා හෝ ලියාපදිංචි අලුත් කිරීම සඳහා කරන ලද ඉල්ලීමෙහි එවකටත් තමන් විසින් සපයා ඇති විස්තරවල යම් වෙනසක් කිරීමට අදහස් කරන්නේ නම් හෝ එහි සඳහන් කර ඇති තත්ත්වයේ වෙනසක් ඇති කරන්නේ නම් හෝ ඇති කිරීමට අදහස් කරන්නේ නම්, ඒ වෙනස් කිරීම හෝ වෙනස ඇති කිරීම පිළිබඳව වහාම කොමිෂන් සභාවට දැන්වීම ඒ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියාගේ යුතුකම විය යුතු ය”.

15. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය පහත දැක්වෙන පරිදි තව දුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියෙහි (1) වන උපවගන්තියේ :-

(අ) “කොටස් ” හෝ “කොටස” යන වචන යෙදෙන සෑම තැනකම ඒ වෙනුවට පිළිවෙලින් “සුරැකුම්පත්” හෝ “සුරැකුම්පත” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදය ඉවත් කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙක් හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දෙක්”, යන වචන වෙනුවට “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවෙක් හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දෙක් හෝ ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක් හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියෙක් ” යන වචන ආදේශ කිරීමෙන්.

16. 28 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 28අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

“28අ යම් පොදු සමාගමක කොටස් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ඒවා ලැයිස්තුගත කිරීමට පෙර යම් තැනැත්තකු වෙත වෙන් කරනු ලබන අවස්ථාවක දී, තත් කාර්ය සඳහා කොමිෂන් සභාවේ පූර්ව ලිඛිත අනුමතය ලබා ගන්නේ නම් මිස, එම අවසාන වෙන් කිරීමේ දින සිට එක් වර්ෂයක කාලයක් ඇතුළත ඒ සමාගමේ කොටස් හෝ කොටස්වලට පරිවර්තනය කළ හැකි යම් සුරැකුම්පත් කිසිවක් බලපත්‍ර ලත් විනිමය ස්ථානයක ලැයිස්තුගත කරනු නොලැබිය යුතුය”.

17. 29 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 29 අ වගන්තිය වශයෙන් බලාත්මක විය යුතු ය :-

1/“සුරැකුම්පත් නිකුත් කිරීම. 29අ. (1) සුරැකුම්පත් නිකුත් කිරීම කොමිෂන් සභාව විසින් හෝ තත් කාර්යය සඳහා කොමිෂන් සභාව විසින් බලය දෙන ලද යම් තැනැත්තකු විසින් හෝ අනුමත කර ඇත්නම් මිස, ලැයිස්තුගත පොදු සමාගමක් විසින් හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කිරීමක් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති යම් පොදු සමාගමක් විසින් හෝ සුරැකුම්පත් නිකුත් කිරීමක් කරනු නොලැබිය යුතු ය.

(2) මේ වගන්තියේ කාර්ය සඳහා “ සුරැකුම්පත් නිකුත් කිරීම ” යන්නෙන් -

- (අ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කිරීමක් සඳහා ඉල්ලුම්කර ඇති පොදු සමාගමක් සම්බන්ධයෙන් වන විට, සුරැකුම්පත් හඳුන්වා දීමක්, දායකත්වය සඳහා අර්පණයක්, විකිණීම සඳහා අර්පණයක් හෝ යම් සුරැකුම් ස්ථානයක කිරීමක් ;
- (ආ) ලැයිස්තුගත පොදු සමාගමක් සම්බන්ධයෙන් යෙදෙන විට -
  - (i) නව නිකුත් කිරීම් හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම්, මහජනතාව වෙත නිකුත් කිරීම් මගින් හෝ අන්‍යාකාරයෙන් හෝ වුව ද, ඒ නව නිකුත් කිරීම් හෝ මහජනතාව වෙත සුරැකුම්පත් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් හෝ සුරැකුම්පත් ස්ථානයක කිරීමක් ;
  - (ii) සුරැකුම්පත් පිළිබඳ හිමිකම් නිකුත් කිරීමක් ;
  - (iii) සුරැකුම්පත් පිළිබඳ ප්‍රසාද නිකුත් කිරීමක් ;
  - (iv) සකස් කිරීම පිළිබඳ යෝජනා ක්‍රම, ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රම, අත්කර ගැනීමේ යෝජනා ක්‍රම, කොටස් මතාප යෝජනා ක්‍රම යන සුරැකුම්පත් නිකුත් කිරීම් මගින් වත්කම් අත්කර ගැනීමේ යෝජනා ක්‍රම,

අදහස් වේ.

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 අ වගන්තියට පෙරාතුව ම වූ III අ කොටසේ ශීර්ෂය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ශීර්ෂය ආදේශ කරනු ලැබේ :-

“ ඒකක භාරයක් පවත්වා ගෙන යාම සඳහා බලපත්‍රයක් ප්‍රදානය කිරීම”

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 අ වගන්තිය, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ.

21. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 ආ වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, පහත දැක්වෙන වගන්තිය ඒ වෙනුවට ආදේශ කරනු ලැබේ :-

“ඒකක භාරයක් පවත්වා ගෙන යාම සඳහා බලපත්‍රයක් ප්‍රදානය කිරීම සඳහා ඉටු කළ යුතු නියමයන්.

- 31අ. (1) ඒකක භාරයක් පවත්වා ගෙන යාම සඳහා මේ කොටස යටතේ බලපත්‍රයක් -
  - (අ) භාරකරු, කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත්නම් මිස ; සහ
  - (ආ) කළමනාකරණ සමාගම මෙහි උපලේඛනයේ IV වන කොටසේ දක්වා ඇති නියමයන් හා කොන්දේසිවලට අනුකූලව කටයුතු කළහොත් මිස,

ප්‍රදානය නොකළ යුතු ය.

(2) (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ විධිවිධාන කුමක් වුව ද, කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද භාරකරු බලපත්‍රයක් නිකුත් කිරීමෙන් පසු අලුත් භාරකරුවකු පත් කිරීමෙන් ප්‍රතියෝජනය කර ඇති අවස්ථාවක, අලුත් භාරකරු කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන තෙක්, එම බලපත්‍රය දිගට ම වලංගුව සහ බලාත්මකව පවතින්නේ යයි සැලකිය යුතු ය.”

22. 31 අ වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 31 ආ වගන්තිය වශයෙන් බලාත්මක විය යුතු ය :-



“භාරකරුවකුට දී ඇති අනුමැතිය ඉවත් කර ගැනීම.

- 31ආ. (1) (අ) ඒකක භාරයක භාරකරු මේ පනතේ යම් විධිවිධානයක් හෝ එය යටතේ සාදන ලද යම් රීතියක් හෝ නියෝගයක් උල්ලංඝනය වන ආකාරයට ක්‍රියා කර ඇති බවට;
- (ආ) ඒකක භාරයක භාරකරු යහපත් ආර්ථික ස්ථාවරයක් දැරීම තහනම් වී ඇති බවට; හෝ
- (ඇ) ඒකක භාරයක භාරකරු සිය කටයුතු කළමනාකරණය කිරීමේ දී, අයථා ක්‍රියා හෝ අනුමිතතා හෝ සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවට.

කොමිෂන් සභාව සෑහීමට පත් වන අවස්ථාවක දී, එම ඒකක භාරයේ භාරකරුට දී ඇති අනුමැතිය කොමිෂන් සභාව විසින් ඉවත් කර ගනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ අනුමතිය ඉවත් කර ගැනීමකින් පසු භාරකරු විශ්‍රාම ගත් ලෙස සලකනු ලැබිය යුතු තමුත් ඒ විශ්‍රාම ගැනීම කොමිෂන් සභාව විසින් නිසි ලෙස අනුමත කරන ලද අලුත් භාරකරුවකු පත් කරන තෙක් ක්‍රියාත්මක නොවිය යුතු ය.”.

23. ප්‍රධාන ප්‍රඥප්තියේ 31ඇ වගන්තිය, එහි “31අ වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයක් ලැබුණු විට, කොමිෂන් සභාව”, යන වචන වෙනුවට “ 31 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයක් ලැබුණු විට, කොමිෂන් සභාව ” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 31ඇ වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (1), (2), (3) සහ (4) වන උපවගන්ති ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් :-

“(1) යම් ඒකක භාරයක් වෙනුවෙන්, කළමනාකරණ සමාගමක් වෙත ප්‍රදානය කරන ලද බලපත්‍රයක් -

- (අ) එම ඒකක භාරයේ කළමනාකරණ සමාගම මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදන ලද යම් රීතියක් හෝ නියෝගයක් උල්ලංඝනය වන ආකාරයට ක්‍රියා කර ඇති බවට ;
- (ආ) එම ඒකක භාරයේ කළමනාකරණ සමාගම යහපත් ආර්ථික ස්ථාවරයක් දැරීම තහනම් වී ඇති බවට ;
- (ඇ) එම ඒකක භාරයේ කළමනාකරණ සමාගම එහි කටයුතු කළමනාකරණය කිරීමේ දී, අයථා ක්‍රියා හෝ අනුමිතතා හෝ සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවට ;
- (ඈ) එම ඒකක භාරයේ භාරකරු විසින් ඒ ඒකක භාරයේ කළමනාකරණ සමාගම පහ කරනු ලැබ ඇති බවට ; හෝ
- (ඉ) එම ඒකක භාරයේ භාරකරුට ප්‍රදානය කරන ලද අනුමතය, 31ආ වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් ඉවත් කර ගනු ලැබ, අලුත් භාරකරුවකු කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ නොමැති බවට,

කොමිෂන් සභාව සෑහීමට පත් වන අවස්ථාවක දී, කොමිෂන් සභාව විසින් එම බලපත්‍රය අවලංගු කිරීම හෝ අත්හිටුවීම හෝ කරනු ලැබිය යුතු ය.

- (2) යම් ඒකක භාරයක් වෙනුවෙන් කළමනාකරණ සමාගමක් වෙත ප්‍රදානය කරන ලද බලපත්‍රයක්, ඉහත උපවගන්තිය ප්‍රකාරව අවලංගු කිරීමට පෙර, ඒ බලපත්‍රය අවලංගු නොකළ යුත්තේ මන්ද යන්න පිළිබඳව හේතු දැක්වීමට අවස්ථාවක් එම කළමනාකරණ සමාගමට ලබා දිය යුතු ය.
- (3) යම් ඒකක භාරයක් වෙනුවෙන් කළමනාකරණ සමාගමක් වෙත ප්‍රදානය කරන ලද බලපත්‍රයක් අවලංගු කරනු ලැබූ අවස්ථාවක දී, තම බලපත්‍රය වහාම කොමිෂන් සභාව වෙත ආපසු භාරදීම එම කළමනාකරණ සමාගමේ කාර්යය විය යුතු ය.
- (4) යම් ඒකක භාරයක කළමනාකරණ සමාගමක් විසින් (1) වන උපවගන්තියේ (අ), (ආ) හෝ (ඇ) යන ඡේදවල විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට සහ එම උල්ලංඝනය කිරීම බරපතල උල්ලංඝනය කිරීමක් නොවන බවට කොමිෂන් සභාව සෑහීමට පත් වන අවස්ථාවක දී, කොමිෂන් සභාව විසින් (1) වන උපවගන්තිය යටතේ ක්‍රියා කිරීම වෙනුවට,

(අ) එම උල්ලංඝනය කිරීමේ ප්‍රතිඵලයෙන් ඇති වූ තත්වය නිවැරදි කිරීම හෝ හරිගැස්සීම සඳහා ; හෝ

(ආ) මේ පනතේ විධිවිධාන අනුව හෝ මේ පනත යටතේ සාදන ලද කිසියම් රීතියක් හෝ නියෝගයක් අනුව ක්‍රියා කිරීම සඳහා නැතහොත් එම උල්ලංඝනය කිරීම තව දුරටත් කර ගෙන යාමෙන් වැළකී සිටීම සඳහා,

පුදුසු යයි කොමිෂන් සභාව සලකන යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එම කළමනාකරණ සමාගමට විධාන කරනු ලැබිය හැකි ය.”

(2) එම වගන්තියේ (5) වන උපවගන්තියේ “භාරකරුවකු හෝ කළමනාකරණ සමාගමක්” යන වචන සහ “භාරකරුට හෝ කළමනාකරණ සමාගමට” යන වචන යෙදී ඇති සෑම තැනක ම, එම වචන වෙනුවට පිළිවෙලින් “කළමනාකරණ සමාගමක්” සහ “කළමනාකරණ සමාගමට” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) එම වගන්තියේ පැති සටහන වෙනුවට පහත දැක්වෙන පැති සටහන ආදේශ කිරීමෙන් : -  
“කළමනාකරණ සමාගමකට ප්‍රදානය කරන ලද බලපත්‍රයක් අවලංගු කිරීම.”

25. ප්‍රධාන ප්‍රඥප්තියේ 31ඉ වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ : -

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් : -

“(1) කොමිෂන් සභාව විසින් -

(අ) 31ඇ වගන්තිය යටතේ බලපත්‍රයක් ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබීමේ තීරණයකින් ; හෝ

(ආ) 31ඇ වගන්තිය යටතේ බලපත්‍රයක් අවලංගු කිරීමේ හෝ අත්හිටුවනු ලැබීමේ තීරණයකින්,

අතෘප්තියට පත් කවර හෝ තැනැත්තකු විසින්, ඒ තීරණයට විරුද්ධව, එකී තීරණය ඒ තැනැත්තා වෙත දැනුම් දෙනු ලැබූ දින සිට දින දහහතරක් ඇතුළත, අභියාචනාධිකරණය වෙත අභියාචනයක් කරනු ලැබිය හැකි ය.” ;

(2) ඒ වගන්තියේ (2) වන සහ (3) වන උපවගන්ති ඉවත් කිරීමෙන් ;

(3) ඒ වගන්තියේ (4) වන හා (5) වන උපවගන්ති එහි (2) වන හා (3) වන උපවගන්ති ලෙස නැවත අංක යෙදීමෙන් ; සහ

(4) ඒ වගන්තියේ නැවත අංක යෙදූ (3) වන උපවගන්තියේ “අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ තීරණය” යන වචන වෙනුවට “කොමිෂන් සභාවේ තීරණය” යන වචන ආදේශ කිරීමෙන්.

26. ප්‍රධාන ප්‍රඥප්තියේ 31ඒ වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ : -

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “බලපත්‍ර ලත් ඒකක භාරයක” යන වචන වෙනුවට “ඒකක භාරයකට අදාළ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “බලපත්‍ර ලත් ඒකක භාරයක” යන වචන වෙනුවට “ඒකක භාරයක” යන වචන ආදේශ කිරීමෙන්.

27. ප්‍රධාන ප්‍රඥප්තියේ 31උ වගන්තියේ “තැනැත්තකු” සහ “තැනැත්තාගේ” යන වචන වෙනුවට පිළිවෙලින් “කළමනාකරණ සමාගමක්” සහ “කළමනාකරණ සමාගමේ” යන වචන ද, “තම” යන වචනය වෙනුවට “ස්වකීය” යන වචනය ද ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

28. ප්‍රධාන ප්‍රඥප්තියේ 31ඌ වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ : -

“ඒකක භාරය” යන 31ඌ. කිසිම තැනැත්තකු විසින් 31ඇ වගන්තිය යටතේ ඒකක භාරයක් පවත්වා ගෙන යාමට එම තැනැත්තාට වචන භාවිත කිරීම අවසර ලැබී ඇත්නම් මිස, “ඒකක භාරය” යන වචන භාවිත කරනු නොලැබිය යුතු ය.”.

29. ප්‍රධාන ප්‍රඥප්තියේ 31එ වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ : -

ඒකක භාරයක ආයෝජනය කරන ලෙස ආරාධනා කරමින් දැන්වීම් නිකුත් කිරීම සීමා කිරීම.

31 ඵ. කිසිම තැනැත්තකු විසින්, ඒක භාරයක ඒකකවල ආයෝජනය කරන ලෙස මහජනතාවට ආරාධනය කරමින් කරුණු පැහැදි කිරීමේ සංදේශයක් හෝ දන්වීමක් නිකුත් කිරීම හෝ පළ කිරීම තැනහොත් නිකුත් කිරීමට හෝ පළ කිරීමට සැලැස්වීම, එම තැනැත්තා ඒ ඒකක භාරයේ කළමනාකරණ සමාගමක් ලෙස බලපත්‍ර ලබා ඇත්නම් සහ එම කරුණු පැහැදිලි කිරීමේ සංදේශයේ හෝ දන්වීමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් සහ එසේ නිකුත් කිරීම හෝ පළ කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ පූර්ව අනුමතය ලබා ඇත්නම් මිස, කරනු නොලැබිය යුතු ය .”.

30. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 ඵ වගන්තියේ “ බලපත්‍ර ලත් ඒකක භාරයක ” යන වචන වෙනුවට “ ඒකක භාරයක ” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

31. 33 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 33 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

“මේ කොටස 33 අ. මේ පනතේ මේ කොටසේ යම් විධිවිධානයක් කඩ කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයටක ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් දස ලක්ෂයකට නොඅඩු දඩයකට හෝ අවුරුදු දෙකකට නො අඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දෙකට ම හෝ යටතේ විය යුතු ය .”.

32. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “ බලාපොරොත්තු විය හැකි නම් ” යන වචන වෙනුවට “ බලාපොරොත්තු විය හැකි නම් ; හෝ ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
  - (2) ඒ උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්,
- (ඇ) ලැයිස්තුගත සුරැකුම්පත් සම්බන්ධව වූ ද පළ නොකළ මිල සංවේදී තොරතුරු බව ඔහු දන්නා වූ ද, ඔහුගේ කාර්ය ඉටු කිරීමේ දී හැර ඔහු විසින් අනාවරණය නොකරනු ඇතැයි බලාපොරොත්තුවීම සාධාරණ වන්නා වූ ද, තොරතුරුවලට ඔහුට ප්‍රවේශය ඇති බව,”.

33. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයේ “ 15 වන වගන්තිය, 20 වන වගන්තිය සහ 31 අ වගන්තිය ” යන වචන හා ඉලක්කම් වෙනුවට “ 15 වන වගන්තිය, 19 අ වගන්තිය, 20 වන වගන්තිය සහ 31 වන වගන්තිය ” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්, එම වගන්තිය මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ.

34. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 38 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :-

- (1) එම වගන්තියේ (1) වන උපවගන්තියේ “ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙත්දකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු සිය ගිවිසුම් බැඳීම් ඉටු කිරීමට අසමත් වීම හේතු කොට ගෙන ” යන වචන වෙනුවට “ යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙත්දකු සිය ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
- (2) එම වගන්තියේ (2) වන උපවගන්තිය :-
  - (අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “ මුදල් ප්‍රමාණවලින් ” යන වචන වෙනුවට “ මුදල් ප්‍රමාණ වලින් ; ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
  - (ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන් :-
 

“(ඇ) 14 අ වගන්තිය යටතේ සෙස් බදු අරමුදලින් බැර කරනු ලැබිය හැකි මුදල් ගණන් .”

35. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 වන වගන්තියේ (1) වන උපවගන්තියේ “ යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙත්දකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු අසමත් වීම හේතු කොට ගෙන යන ” වචන වෙනුවට “ යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙත්දකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු අපොහොසත් බවට තීරණය කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් ” යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

36. ප්‍රධාන ප්‍රඥප්තියේ 45 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :-

"ලේඛන ඉදිරිපත් කිරීම සහ තොරතුරු අනාවරණය කිරීම.

45. (1) කොමිෂන් සභාව හෝ කොමිෂන් සභාව විසින් තත් කාර්ය සඳහා බලය දෙන ලද තැනැත්තකු විසින්, ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින් දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලසීමාවක් ඇතුළත (යම් බද්දක් පැනවීම සහ අය කර ගැනීම සඳහා විධිවිධාන සලස්වන යම් නීතියක් යටතේ අනාවරණයකිරීමට හෝ ඉදිරිපත් කිරීමට තහනම් කර ඇති තොරතුරක් හෝ ලේඛනයක් හැර) මේ පනත යටතේ කොමිෂන් සභාවේ බලතල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හෝ එහි කර්තව්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය යයි කොමිෂන් සභාව විසින් අදහස් කරනු ලබන දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් තොරතුරු සපයන ලෙස හෝ යම් ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තකුට නියම කළ හැකි ය.

(2) යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, දැන්වීමෙන් නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත එම දැන්වීමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් ලබන යම් තැනැත්තකුගේ කාර්යය විය යුතු ය. එවැනි දැන්වීමක් අනුව ක්‍රියා කරමින් එම තැනැත්තා යම් ලිඛිත නීතියක් යටතේ හෙළි කිරීම හෝ ඉදිරිපත් කිරීම තහනම් කර ඇති යම් තොරතුරක් හෙළි කරන හෝ යම් ලේඛනයක් ඉදිරිපත් කරන අවස්ථාවක, එම ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, එම හෙළි කිරීම හෝ ඉදිරිපත් කිරීම එම ලිඛිත නීතියේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු නොලැබිය යුතු ය.

(3) මේ වගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීමකට අනුකූලව ක්‍රියා කරමින් සපයන ලද තොරතුරක් හෝ ඉදිරිපත් කරන ලද ලේඛනයක අඩංගු දේ අවස්ථාවෝචිත පරිදි, එම තොරතුරු සපයන හෝ එම ලේඛනය ඉදිරිපත් කරන තැනැත්තාගේ තැමැත්ත ඇතිව හෝ කොමිෂන් සභාවේ කර්තව්‍ය ඉටු කිරීමේ දී හැර, පළ කිරීම හෝ වෙනත් යම් තැනැත්තකුට දැනුම් දීම නොකළ යුතු ය."

37. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත පරිදි වූ, ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තිය පහත දැක්වෙන පරිදි තව දුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) එම වගන්තියේ (1) වන, (2) වන සහ (3) වන උපවගන්ති ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් :-

"(1) (අ) යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක හෝ ඒ විනිමය ස්ථානයේ යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකුගේ හෝ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකුගේ හෝ යම් ලැයිස්තු ගත පොදු සමාගමක හෝ යම් ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක හෝ භාරකරුවකුගේ හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකුගේ වෘත්තීය පැවැත්ම හෝ කටයුතු පිළිබඳව යම් තැනැත්තකු විසින් කරනු ලබන පැමිණිලි ;

(ආ) යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකු විසින්, ඒ ව්‍යාපාර වස්තු තැරැව්කරු හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දා සාමාජිකයකු වන බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයේ වෘත්තීය පැවැත්ම හෝ කටයුතු පිළිබඳව කරන පැමිණිලි ;

(ඇ) විභාග කර තීරණය කිරීම සඳහා කොමිෂන් සභාව විසින් කමිටුව වෙත යොමු කරනු ලබන යම් කාරණයක්,

පිළිබඳව විභාග කර තීරණය කිරීම සඳහා කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාවේ සාමාජිකයන් නිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවනු ලැබිය හැකි ය.

(2) යම් තැනැත්තකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු හෝ විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලක් කමිටුව වෙත ලැබුණු විට ඒ පැමිණිල්ල සනාථ කිරීම සඳහා යම් ලියවිලි හෝ වෙනත් සාක්ෂි ඉදිරිපත් කර ඇත්නම්, ඒවා පරීක්ෂා කර බලා, අවස්ථාවෝචිත පරිදි එම බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්ද හෝ ලැයිස්තුගත පොදු සමාගම හෝ එම ඒකක භාරයේ බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම හෝ භාරකරු හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියා හෝ විසින්, මේ පනතේ යම් විධිවිධානයක් හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ රීතියක් උල්ලංඝනය කර තිබේ ද යන වග හෝ එම බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයේ යම් රීතියක් උල්ලංඝනය කර තිබේද යන වග ඒ කමිටුව විසින් අවස්ථාවෝචිත පරිදි තීරණය කරනු ලැබිය



හැකි ය. එම බලපත්‍ර ලත් විනිමය ස්ථානයට හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුට හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දාට හෝ ලැයිස්තුගත පොදු සමාගමට හෝ එම කළමනාකරණ සමාගමට හෝ භාරකරුට හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියාට කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාවක් ලබා නොදී, එවැනි තීරණයක් කරනු නොලැබිය යුතු ය.

- (3) අවස්ථාවෝචිත පරිදි, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක්, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරු, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු, ලැයිස්තුගත පොදු සමාගමක්, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක් හෝ භාරකරුවකු හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු විසින් මේ පනතේ විධිවිධාන හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ රීතියක් හෝ උල්ලංඝනය කර ඇති බව හෝ ඒ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයේ යම් රීතියක් උල්ලංඝනය කර ඇති බව කමිටුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, ඒ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයට, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුට, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දාට, ලැයිස්තු ගතපොදු සමාගමට හෝ කළමනාකරණ සමාගමට හෝ භාරකරුට හෝ වෙළෙඳපොල අතරමැදියාට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ගයේ ස්වභාවය කමිටුව විසින් කොමිෂන් සභාව වෙත නිර්දේශ කළ යුතු ය. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස උචිත ක්‍රියාමාර්ගයක් ගැනීම හෝ තව දුරටත් කාරණය ගැන විමර්ශනය කිරීම අරභයා ස්වකීය අභිමතය පරිදි ක්‍රියා කිරීමට කොමිෂන් සභාවට අභිමතය තිබිය යුතු ය.”

(2) ඒ වගන්තියේ (3) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :-

“(3අ) මේ වගන්තියේ ඉහතින් ම වූ විධිවිධාන කුමක් වුවද, කොමිෂන් සභාව විසින් ඒ වෙත යොමු කරනු ලබන යම් තාරණයක් ගැන පරීක්ෂා කර බැලීමට සහ ඒ පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු ඒ තාරණයට අදාළව ගනු ලැබිය යුතු ක්‍රියාමාර්ගයේ ස්වභාවය කොමිෂන් සභාව වෙත නිර්දේශ කිරීමට ද කමිටුවට බලය තිබිය යුතු ය.” ; සහ

(3) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ “(3) වන උපවගන්තිය යටතේ” යන වචන හා ඉලක්කම් වෙනුවට “අවස්ථාවෝචිත පරිදි, (3) වන උපවගන්තිය හෝ (3අ) උපවගන්තිය යටතේ” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්.

38. 46 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 46අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

46අ. (1) කොමිෂන් සභාව හෝ කොමිෂන් සභාව විසින් තත් කාර්යය සඳහා යථා පරිදි බලය දෙන ලද යම් තැනැත්තකු විසින්, මේ පනත යටතේ වූ කොමිෂන් සභාවේ බලතල, කාර්ය හා කර්තව්‍ය කිසිවක් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම සඳහා අවශ්‍ය යයි හෝ යෝග්‍ය යයි කොමිෂන් සභාව හෝ ඒ තැනැත්තා විසින් සලකනු ලබන යම් විමර්ශන කිරීම හෝ පරීක්ෂණ පැවැත්වීම කරනු ලැබිය හැකි අතර, තත් කාර්යය සඳහා, ඒ විමර්ශනයේ හෝ පරීක්ෂණයේ කාර්ය සඳහා අවශ්‍යවන පරිදි සාක්ෂි දීම පිණිස හෝ යම් තැනැත්තකුගේ සන්නකයේ හෝ පාලකයේ ඇති පොත්පත් හෝ ලේඛන කිසිවක් ඉදිරිපත් කිරීම පිණිස කොමිෂන් සභාව හෝ ඒ බලය දෙන තැනැත්තා ඉදිරියෙහි පෙනී සිටින ලෙස කැඳවීම හා එසේ ඉදිරිපත් කරන ලෙස නියම කිරීම කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ විමර්ශනයක් හෝ පරීක්ෂණයක් කර ගෙන යාමේ කාර්යය සඳහා බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක හෝ යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකුගේ හෝ යම් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකුගේ හෝ යම් ලැයිස්තුගත පොදු සමාගමක හෝ යම් ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක හෝ ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකුගේ යම් පරිශ්‍රයකට දවසේ ඕනෑම සාධාරණ වේලාවන් හි දී ඇතුළු වී මේ පනත යටතේ හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ රීතියක් යටතේ තැනහොත් වෙනත් යම් නීතියක් යටතේ හෝ ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් තබා ගත යුතු බවට නියම කරනු ලැබ ඇති යම් ලේඛන පරීක්ෂා කිරීමට හා ඒවායේ පිටපත් ගැනීමට, කොමිෂන් සභාව විසින් යම් නිලධාරියකුට ලියවිල්ලකින් බලය දිය හැකි ය.

(3) කොමිෂන් සභාව හෝ (1) වන උපවගන්තිය යටතේ තත් කාර්යය සඳහා නිසි ලෙස බලය දෙන ලද යම් තැනැත්තකු ඉදිරියෙහි පෙනී සිටින ලෙස කැඳවනු ලැබූ හෝ නියම කරනු ලැබූ යම් තැනැත්තකු වාචිකව පරීක්ෂා කර බලනු ලැබිය හැකි අතර, එසේ පරීක්ෂා කරනු ලැබූ තැනැත්තා විසින් කරන ලද යම් ප්‍රකාශයක්, ලියවිල්ලක් බවට පත් කළ හැකි ය. ලියවිල්ලක් බවට පත් කරන ලද එවැනි සෑම ප්‍රකාශයක් ම එසේ පරීක්ෂා කිරීමට යෙදුණු තැනැත්තා විසින් අත්සන් කරනු ලැබිය යුතු ය. එසේ වුව ද, ඒ ප්‍රකාශය අත්සන් කිරීමට පෙරාතුව එම තැනැත්තාට ඒ ප්‍රකාශය පෙන්වීම හෝ කියවා දීම තැනහොත් එය ලියා ඇති භාෂාව ඔහුට තේරුම් ගත නොහැකි

නම්, ඔහුට තේරුම් ගත හැකි භාෂාවකින් එය භාෂණ පරිවර්තන කර දිය යුතු අතර ඒ ප්‍රකාශය පැහැදිලි කිරීමට හෝ ඊට කිසිවක් එකතු කිරීමට ඔහුට නිදහස ඇත්තේ ය.

(4) (1) වන උපවගන්තිය යටතේ අවස්ථාවෝචිත පරිදි කොමිෂන් සභාව හෝ බලය දෙන ලද තැනැත්තා ඉදිරියෙහි පෙනී සිටින ලෙස යම් තැනැත්තකුට නියම කරනු ලැබූ විට, එසේ කිරීම පැහැර හරිනු ලැබූ සෑම තැනැත්තකු ම හෝ කොමිෂන් සභාව විසින් හෝ කොමිෂන් සභාව විසින් නිසි ලෙස බලය දෙන ලද තැනැත්තකු විසින් ඔහුගෙන් අසනු ලබන යම් ප්‍රශ්නයකට උත්තර දීම ප්‍රතික්ෂේප කරන තැනැත්තකු හෝ තම සන්නකයේ හෝ පාලනයේ ඇති යම් පොතක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කරනු ලැබූ විට, එසේ ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරන හෝ කොමිෂන් සභාව විසින් හෝ කොමිෂන් සභාව විසින් නිසි ලෙස බලය දෙන ලද තැනැත්තකු විසින් අසන ලද යම් ප්‍රශ්නයකට දන දන ම අසන උත්තරයක් දෙන තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දස ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය.”

39. ප්‍රධාන ප්‍රඥප්තියේ 47 වන වගන්තියේ “දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව” යන වචන වෙනුවට “දණ්ඩ නීති සංග්‍රහයේ සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ අර්ථානුකූලව” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

40. 50 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 50 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය: -

කොමිෂන් සභාවේ සාමාජිකයන්ට තර්ජනය කිරීම, බියගැන්වීම හෝ අපහාස කිරීම යනාදිය.

50අ. කොමිෂන් සභාවේ යම් සාමාජිකයකු, අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ කොමිෂන් සභාවේ වෙනත් යම් නිලධාරියකු හෝ සේවකයකු මේ පනත යටතේ හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ රීතියක් යටතේ ඔහුගේ කාර්ය කර ගෙන යාමේ දී, -

- (අ) ඔහුට තර්ජනය කරන හෝ ඔහු බියගන්වන ; හෝ
- (ආ) ඔහු අපකීර්තියට පත් කිරීමේ හෝ ඔහුගේ කීර්තියට අපහාස කිරීමේ අදහසින් යම් අවමන් සහගත ප්‍රකාශයක් කරන හෝ එවැනි ප්‍රකාශයක් පළ කරන,

යම් තැනැත්තෙක් හෝ පුද්ගල මණ්ඩලයක් වරදකට වරදකරුවන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පණස් දහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාරගත කිරීමේ දණ්ඩන නියමයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතු ය.”

41. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 51 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ආ)මේ පනතේ හෝ මේ පනතේ විධිවිධාන යටතේ පනවන ලද යම් නියමයක් හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයක හෝ යම් රීතියක කාර්ය සඳහා, තමාගේ දැනුම අනුව අසත්‍ය, සාවද්‍ය හෝ නොමග යවන පුළුල් යම් තොරතුරක් සපයන හෝ අසත්‍ය, සාවද්‍ය හෝ එසේ නොමග යවන පුළුල් කරුණු ඇතුළත් යම් වාර්තාවක්, ලේඛනයක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන; හෝ ” ;

- (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “වරදකට වරදකරු වන” යන වචනවල සිට ඒ උපවගන්තියේ අවසානය දක්වා වූ සියලු වචන වෙනුවට, “වරදකට වරදකරු වන යම් තැනැත්තකු, මහෙස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙආකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ රුපියල් පනස් දහසකට නොඅඩු සහ ලක්ෂ සියයක් නොඉක්මවන දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය.” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ ;

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් :-

“(3) මේ පනත යටතේ වූ යම් වරදක් සංස්ථාවක් විසින් සිදු කරනු ලැබ ඇති අවස්ථාවක දී, ඒ වරද සිදු කරන ලද්දේ තමාගේ දැනුම හෝ අනුදැනුම ඇතිව නොවන බවත් ඒ වරද සිදු කිරීම වැළැක්වීම සඳහා, ඔහුගේ කර්තව්‍යවල ස්වභාවය ගැන සහ කාරණයෙහි සියලු අවස්ථානුකූල කරුණු ගැන සැලකිල්ල ඇතිව ඒ වරද සිදු කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නිසි උද්යෝගයෙන් තමා ක්‍රියා කළ බවත් ඔප්පු කරන්නේ නම් මිස, ඒ වරද සිදු කළ අවස්ථාවේ දී ඒ සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වූ, කළමනාකරුවකු, ලේකම් හෝ එවැනි වෙනත් නිලධාරියකු ව සිටි සෑම තැනැත්තෙක් ම ඒ වරදට වරදකරුවෙක් වන ලෙස සලකනු ලැබිය යුතු ය.”.

42. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 53 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (අ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(අ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක සුරැකුම්පත් ලැයිස්තුගත පොදු සමාගම් විසින් හිමිකම් හෝ ප්‍රසාද නිකුත් කිරීමෙන් හෝ අනාභිකාරයකින් යම් අතිරේක සුරැකුම්පත් නිකුත් කිරීම;”;

(2) ඒ උපවගන්තියේ (ආ) ඡේදයෙහි “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන් සහ ව්‍යාපාර වස්තු වෙළෙන්දන් විසින් කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් හා බලපත්‍ර ලත් ඒකක භාරයක ඒකකවලට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන්” යන වචන වෙනුවට “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන් සහ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දන් විසින් සුරැකුම්පත් සම්බන්ධයෙන් හා ඒකක භාරයක ඒකකවලට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන්” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) ඒ උපවගන්තියේ (ඇ) ඡේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ඇ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු විසින් හෝ ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක් හෝ ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියකු විසින් පොත්, වාර්තා, ගිණුම් සහ විගණන නිසි ලෙස පවත්වාගෙන යාම සහ ඒ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්ද, හෝ බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම හෝ ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියා විසින් ස්වකීය කටයුතු පිළිබඳ කොමිෂන් සභාව වෙත නිතිපතා වාර්තා කිරීම;”;

(4) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයේ “බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හා ව්‍යාපාර වස්තු වෙළෙන්දකු සහ බලපත්‍ර ලත් ඒකක භාරයක කළමනාකරණ සමාගම” යන වචන වෙනුවට “බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු සහ බලපත්‍රලත් ව්‍යාපාර වස්තුවෙළෙන්දකු සහ ඒකක භාරයක බලපත්‍රලත් කළමනාකරණ සමාගම සහ ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියකු ” වන වචන ආදේශ කිරීමෙන් ;

(5) ඒ උපවගන්තියේ (ඊ) ඡේදයට ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ඊ) ඒකක භාරයක භාරකරු සහ බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම විසින් පිළිපදිය යුතු වර්ගාධර්ම සංග්‍රහයක් ;”;

(6) ඒ උපවගන්තියේ (උ) ඡේදයෙහි “නියමිත කාරණා” යන වචන වෙනුවට “නියමිත කාරණා” ; යන වචන ආදේශ කිරීමෙන් ;

(7) ඒ උපවගන්තියේ (ඌ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේද එකතු කිරීමෙන් :-

“(ඌ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දන්, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගම් සහ ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියන් විසින් අනුගමනය කළ යුතු ප්‍රාග්ධන අවශ්‍යතා, කාර්ය මණ්ඩල සුදුසුකම්, ලේඛන තබා ගැනීම සහ වෙනත් ලේඛනීයකරණ ක්‍රම ;

(එ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක්, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු, ඒකක භාරයක බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක්, ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියකු, ලැයිස්තුගත පොදු සමාගමක් හෝ ලැයිස්තුගත කිරීම සඳහා ඉල්ලුම් කර ඇති පොදු සමාගමක් විසින් නිකුත් කිරීමට යෝජිත ප්‍රචාරක දැන්වීම්වල ආකෘතිය සහ ඇතුළත් විය යුතු කරුණු ;

- (ඒ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු නැරඹිකරුවකු හෝ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු වෙළෙන්දකු හෝ ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියකු විසින් ආන්තික ගිණුමක සුරැකුම්පත් මෙහෙයුම ;
- (ඔ) ලැයිස්තුගත සුරැකුම්පත්වලට අදාළව, ලියාපදිංචි වෙළෙඳපොළ අතරමැදියන්ගේ ව්‍යාපාරික කටයුතු සහ ක්‍රියාකාරකම් ;
- (ඔ) ලැයිස්තුගත සමාගම් විසින් තොරතුරු හෙළිදරව් කිරීම හා වාර්තා කිරීම සහ තොරතුරු සැපයීම ;
- (ක) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් වෙත කරන ලද ලැයිස්තුගත කිරීම සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සහ බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් විසින් ලැයිස්තු ගත කිරීම, අත්හිටුවීම හා අවලංගු කිරීම ; සහ
- (ග) ව්‍යාපාර වස්තු ණයට දෙන්නන්ගේ සහ ව්‍යාපාර වස්තු ණයට ගන්නන්ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම .”.

43. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 55 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :-

(1) “සම්බන්ධිත තැනැත්තා” යන යෙදුමෙහි අර්ථකථනයට පෙරාතුව ම පහත දැක්වෙන අයුත් අර්ථකථන ඇතුළත් කිරීමෙන් :-

“ප්‍රචාරක දැන්වීම” යන්නට, යම්කිසි පළකිරීමක් කරනු ලබන ප්‍රචාරය කිරීමක් හෝ දැන්වීම්, සංඥා, හෝ ලේඛල් ප්‍රදර්ශනය කිරීමේ මාර්ගයෙන් හෝ වක්‍රලේඛ, කැටලොග්, මිල දර්ශක හෝ වෙනත් ලේඛන මාර්ගයෙන් හෝ පිංතූර හෝ ඡායාරූප හෝ සිනමා රූපණපට ප්‍රදර්ශනය කිරීමෙන් හෝ ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් හෝ ශබ්ද විකාශනය මගින් හෝ පටිගත කිරීම් බෙදා හැරීමෙන් හෝ ඒ හා සමාන වෙනත් ක්‍රමයකින් කරනු ලබන ප්‍රචාරක දැන්වීම් ඇතුළත් වේ ;

“ප්‍රසාද නිකුත් කිරීම” යන්නෙන්, අර්පණය විස්තර කරනු ලබන්නේ හෝ සඳහන් කරනු ලබන්නේ කවරාකාරයකින් වුව ද, ලැයිස්තුගත පොදු සමාගමක පවත්නා යම් සුරැකුම්පත් හෝ අනාගතයේ දී නිකුත් කරනු ලැබිය හැකි සුරැකුම්පත්, ප්‍රතිෂ්ඨාවක් නොමැතිව සහ අර්පණය කරන දිනයේ දී ඔවුන් විසින් දරනු ලබන පුරු කුම්පත් ප්‍රමාණයට අනුපාතිකව, ඒ සමාගමේ දැනට සිටින සුරැකුම්පත් හිමියන් වෙත අර්පණය කිරීම අදහස් වේ ;” ;

(2) “ සම්බන්ධිත තැනැත්තා” යන යෙදුමේ අර්ථකථනයෙහි -

(අ) “ ඒකක භාරයක භාරකරු හෝ කළමනාකරණ සමාගම” යන වචන වෙනුවට “ ඒකක භාරයක භාරකරු හෝ බලපත්‍රලත් කළමනාකරණ සමාගම” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) (අ) ඡේදයේ “ හෝ කළමනාකරණ සමාගමේ” සහ “ හෝ කළමනාකරණ සමාගමේ” යන වචන වෙනුවට පිළිවෙලින් “ හෝ බලපත්‍රලත් කළමනාකරණ සමාගමේ” සහ “ හෝ බලපත්‍රලත් කළමනාකරණ සමාගමේ” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) එහි (ආ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“ (ආ) භාර සමාගම සහ බලපත්‍රලත් කළමනාකරණ සමාගම විසින් එක්ව කෙළින්ම හෝ අන්‍යාකාරයකින් යම් සමාගමක සාමාන්‍ය ප්‍රාග්ධනයෙන් යම් නියමිත ප්‍රතිශතයක හෝ ඊට වැඩි ප්‍රමාණයක අයිතිය දරන්නේ ද නැතහොත් භාර සමාගම සහ බලපත්‍රලත් කළමනාකරණ සමාගම විසින් යම් සමාගමක මුළු ඡන්ද සංඛ්‍යාවෙන් යම් නියමිත ප්‍රතිශතයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ප්‍රකාශ කරනු ලබන්නේ ද, එවැනි සමාගමක් ;” ;

(ඈ) එහි (ඇ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“ (ඇ) ඒකක භාරයක භාරකරුගේ හෝ බලපත්‍ර ලත් කළමනාකරණ සමාගමක හෝ (ආ) ඡේදයේ සඳහන් සමාගමක, අධ්‍යක්ෂවරයෙක් හෝ නිලධරයෙක් ;” ;

(3) “ සම්බන්ධිත තැනැත්තා” යන යෙදුමේ අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අයුත් අර්ථකථන ඇතුළත් කිරීමෙන් :-



“ණය ප්‍රමාණීකරණ නියෝජ්‍යායතනය” යන්නෙන්, ලැයිස්තුගත කළ සුරැකුම්පත්වල හෝ ලැයිස්තුගත කිරීමට ඇති සුරැකුම්පත්වල යම් නිකුත්වන ණය පිළිබඳ සුදුසුකම්, ඒ මත නිකුත් කරන්නා වෙත පනවනු ලැබ ඇති යම් බැඳීමක් ඉටු කිරීමට නිකුත් කරන්නාගේ ඇති හැකියාව කෙරෙහි විශේෂ සැලකිල්ල ඇතිව, තක්සේරු කිරීමේ සහ ඇගයුම් කිරීමේ ව්‍යාපාරයෙහි නිරතව සිටින තැනැත්තකු අදහස් වේ ;

“ආයෝජන කළමනාකරු” යන්නෙන්, ගාස්තුවක් හෝ වට්ටමක් සඳහා, ආයෝජකයකු වෙනුවෙන් ලැයිස්තුගත සුරැකුම්පත් ආයෝජනාවලියක් කළමනාකරණය කිරීමේ ව්‍යාපාරයෙහි නිරතව සිටින හෝ ලැයිස්තුගත සුරැකුම්පත්වල ආයෝජනය කිරීමෙහි, ඒවා මිලට ගැනීමෙහි හෝ විකිණීමෙහි යෝග්‍යතාව පිළිබඳව යම් තැනැත්තකුට උපදෙස් දෙන තැනැත්තකු අදහස් වේ;” ;

(4) “ලැයිස්තුගත පොදු සමාගම” යන යෙදුමේ අර්ථකථනය සහ “ලැයිස්තුගත සුරැකුම්පත්” යන යෙදුමේ අර්ථකථනය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථකථන ආදේශ කිරීමෙන් : -

“ ලැයිස්තුගත පොදු සමාගම” යන්නෙන්, ස්වකීය සුරැකුම්පත් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කර ඇති හෝ මිල ලැයිස්තුගත කර ඇති හෝ මිල ලැයිස්තුගත කර ඇති යම් පොදු සමාගමක් අදහස් වන අතර -

- (අ) ස්වකීය සුරැකුම්පත් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කර ඇති යම් රාජ්‍ය සංස්ථාවක් ; සහ
- (ආ) (කොටස් හැර) ස්වකීය සුරැකුම්පත් බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කර ඇති යම් පුද්ගලික සමාගමක් ද,

ඊට ඇතුළත් වේ ;

“ලැයිස්තුගත සුරැකුම්පත්” යන්නෙන්, බලපත්‍රලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තුගත කර ඇති යම් සුරැකුම්පත් අදහස් වේ ; ;

(5) “ කළමනාකරණ සමාගම” යන යෙදුමේ අර්ථකථනයෙහි -

“ බලපත්‍රලත් ඒකක භාරයක් සම්බන්ධයෙන් යෙදෙන විට ” යන වචන වෙනුවට “ ඒකක භාරයක් සම්බන්ධයෙන් වන විට” යන වචන ආදේශ කිරීමෙන් ;

(6) “ කළමනාකරණ සමාගම” යන යෙදුමේ අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථකථන ඇතුළත් කිරීමෙන් : -

“ ආන්තික ගිණුම” යන්නෙන්, ආයෝජකයකුට සුරැකුම්පත් මිලට ගැනීමට හෝ විකිණීමට ඉඩ සලසන, තැරැව්කරුවකුගේ ණය සඳහා සම පාර්ශ්වික ගිණුමක් ලෙස සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගැනෙන තැරැව්කාර ගිණුමක් අදහස් වේ ;

“ ආන්තික සපයන්නා” යන්නෙන්, ලැයිස්තුගත පොදු සමාගමක සුරැකුම්පත් මිලට ගැනීම පිණිස ආයෝජකයන්ට ණය සපයා දීමේ ව්‍යාපාරයෙහි යෙදී සිටින තැනැත්තකු අදහස් වේ ;

“වෙළෙඳපොල අතරමැදියා” යන්නෙන්, ප්‍රතිරක්ෂකයකු, ආන්තික සපයන්නකු, ණය ප්‍රමාණීකරණ නියෝජ්‍යායතනයක් හෝ ආයෝජන කළමනාකරුවකු අදහස් වන අතර, ඒ වෙත තැන්පත් කර ඇති සියලු සුරැකුම්පත් පරිහරණය කිරීම සඳහා වගකිව යුතු වූ ද, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක සුරැකුම්පත් ගනුදෙනු නිරවුල් කිරීමට අවසර දෙන්නා වූ හෝ එහි ලා පහසුකම් සලසන්නා වූ නිෂ්කාශන නිවාසයක කර්තව්‍ය ඉටු කරන තැනැත්තකු ද ඇතුළත් වේ ;

“ අර්ථසණය” හෝ “ අර්ථසණය කිරීම” යන්නට, සංස්ථා ප්‍රකාශනයක් මගින් හෝ අන්‍යාකාරයකින් යම් ලැයිස්තුගත සුරැකුම්පත් හෝ එවැනි සුරැකුම්පත්වල සම්බන්ධතාව වටිනාකමක් සඳහා විකිණීමට හෝ බැහැර කිරීමට ගන්නා යම් උත්සාහයක් ඇතුළත් වන නමුත් එවැනි යම් ලැයිස්තුගත සුරැකුම්පත් සම්බන්ධයෙන් ප්‍රතිරක්ෂණ ගිවිසුමකට ඇතුළත් වන ලෙස යම් තැනැත්තකු වෙත කරනු ලබන සඳහා වි ඇරයුමක් ඇතුළත් නොවේ ;

“ පොදු සමාගම” යන්නෙන්, 1982 අංක 17 දරන සමාගම් පනතේ 30 වන වගන්තියේ අර්ථකථනය කර ඇති පරිදි වූ “ පුද්ගලික සමාගමක් ” හැර යම් සමාගමක් අදහස් වේ ;

“ හිමිකම් නිකුත් කිරීම ” යන්නෙන්, අර්ථණය විස්තර කරනු ලබන්නේ කවරාකාරයකින් වුව ද ලැයිස්තුගත පොදු සමාගමක පවත්නා සුරැකුම්පත් හෝ අනාගතයේ දී නිකුත් කරනු ලැබිය හැකි සුරැකුම්පත් ප්‍රතිස්ථාවක් සඳහා සහ ඒ සුරැකුම්පත් මහජනතාවට අර්ථණය කිරීමට පෙරාතුව ඒ අර්ථණය කරන දිනයේ දී ඒ සමාගමේ ඔවුන් දරනු ලබන සුරැකුම්පත් ප්‍රමාණයට අනුපාතිකව, ඒ සමාගමේ දැනට සිටින සුරැකුම්පත් හිමියන්ට අර්ථණය කිරීම අදහස් වේ ; ;

(7) “ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය ” යන යෙදුමෙහි අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අයුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන් : -

“ ව්‍යාපාර වස්තු ණයට ගන්නා ” යන්නෙන්, ලැයිස්තුගත සුරැකුම්පත් ණයට ගැනීමේ ව්‍යාපාරයෙහි නිරතව සිටින තැනැත්තකු අදහස් වේ ; ;

(8) “ ව්‍යාපාර වස්තු වෙළෙන්ද ” යන යෙදුමේ අර්ථකථනයෙහි “ යම් පුද්ගලයකු හෝ සංස්ථාවක් අදහස් වේ. ” ; යන වචන ඉවත් කර ඒ වෙනුවට “ යම් පුද්ගලයකු හෝ සංස්ථාවක් අදහස් වන නමුත්, ලියාපදිංචි වෙළෙඳපොල අතරමැදියකු වන ප්‍රතිරක්ෂිතයකු අදහස් නොවේ. ” ;

(9) “ ව්‍යාපාර වස්තු වෙළෙන්ද ” යන යෙදුමේ අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අයුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන් : -

“ ව්‍යාපාර වස්තු ණයට දෙන්නා ” යන්නෙන්, ලැයිස්තුගත සුරැකුම්පත් ණයට දීමේ ව්‍යාපාරයෙහි නිරතව සිටින තැනැත්තකු අදහස් වේ ; ;

(10) “ භාරකරු ” යන අර්ථකථනයේ “ බලපත්‍රලත් ඒකක භාරයක් සම්බන්ධයෙන් යෙදෙන විට, ”, යන වචන වෙනුවට “ ඒකක භාරයක් සම්බන්ධයෙන් වන විට, ” යන වචන ආදේශ කිරීමෙන් ;

(11) “ භාරකරු ” යන අර්ථකථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අයුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන් : -

“ ප්‍රතිරක්ෂිතයා ” යන්නෙන්, ලැයිස්තුගත පොදු සමාගමක හෝ ලැයිස්තුගත කිරීමක් සඳහා ඉල්ලුම් කර ඇති සමාගමක සුරැකුම්පත්වල මහජන නිකුතුවක් සම්බන්ධයෙන් වූ දයක නොවුණු ඒ සමාගමේ සුරැකුම්පත් ගාස්තුවක් හෝ වට්ටම් මුදලක් සඳහා මිලට ගැනීමට ඇප වන්නා වූ හෝ අර්ථණය සඳහා සම්පූර්ණයෙන් ම දයක වී නොමැති අස්ථාවක ඒ සුරැකුම්පත් මිලට ගැනීමට ඒ සමාගම සමග සාකච්ඡා කරන්නා වූ යම් තැනැත්තකු අදහස්වන අතර, නිශ්චිත වශයෙන් ම මහජනයාට අර්ථණය කිරීමේ අදහසින් යුතුව, ඒ සුරැකුම්පත් මිලට ගන්නා යම් තැනැත්තකු ද ඇතුළත් වේ ; ;

44. 1991 අංක 26 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ : -

(1) ඒ උපලේඛනයෙහි I වන කොටසේ “ සංස්ථාවකට, ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් වශයෙන් බලපත්‍රයක් ප්‍රදානය කිරීම ” යන වචන වෙනුවට “ සංස්ථාවකට ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් වශයෙන් බලපත්‍රයක් ප්‍රදානය කිරීම සහ ඒ බලපත්‍රය අයුත් කිරීම ” යන වචන ආදේශ කිරීමෙන් ; ;

(2) ඒ උපලේඛනයෙහි II වන කොටසේ -

(අ) “ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකුට හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකුට හෝ සංස්ථාවකට, බලපත්‍රයක් ප්‍රදානය කිරීම ” යන වචන වෙනුවට සංස්ථාවකට, ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දකු වශයෙන් බලපත්‍රයක් ප්‍රදානය කිරීම හෝ ඒ බලපත්‍රය අයුත් කිරීම ” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ කොටසේ (අ) විෂයාංකය සඳහා පහත දැක්වෙන විෂයාංකය ආදේශ කිරීමෙන් : -

“ (අ) ඉල්ලුම්කාර සමාගම වෙනුවෙන් සේවාදායකයන් සමග කටයුතු කරන සියලු විධායක අධ්‍යක්ෂවරයන් සහ සේවානියුක්තිකයන්, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය විසින් සහ කොමිෂන් සභාව විසින් වරින් වර නියම කරනු ලබන නියමයන්ට අනුව, බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය විසින් පුහුණු කර සහතික කරනු ලැබූ බව; සහ

(3) ඒ උපලේඛනයේ III වන කොටසේ -

(අ) “ පුද්ගලයකුට, ව්‍යාපාර වස්තු වෙළෙන්දකු වශයෙන් හෝ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු වශයෙන් බලපත්‍රයක් ප්‍රදානය කිරීමේ ” යන වචන වෙනුවට “ පුද්ගලයකුට, ව්‍යාපාර වස්තු වෙළෙන්දකු වශයෙන් හෝ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු වශයෙන් බලපත්‍රයක් ප්‍රදානය කිරීමේ සහ ඒ බලපත්‍රය අයුත් කිරීමේ ” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ කොටසේ (ආ) විෂයාංකයට ඉක්බිතිව ම පහත දැක්වෙන විෂයාංකය ඇතුළත් කිරීමෙන් :-  
 “(ආආ) බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය විසින් සහ කොමිෂන් සභාව විසින් වරින් වර නියම කරනු ලබන නියමයන්ට අනුව බලපත්‍ර ලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය විසින් පුහුණු කරනු ලැබ සහතික කරනු ලැබූ බව ;” ;

(4) ඒ උපලේඛනයේ IV වන කොටස ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“ IV වන කොටස

ඒකක භාරයක් පවත්වා ගෙන යාම පිණිස කළමනාකරණ සමාගමකට බලපත්‍රයක් ප්‍රදානය කිරීමේ කාර්යය සඳහා සහ ඒ බලපත්‍රය අලුත් කිරීම සඳහා පිළිපැදිය යුතු නියම හා කොන්දේසි මෙසේ ය :-

- (අ) ඒකක භාරයේ භාරකරු සහ කළමනාකරණ සමාගම, වෙන වෙනම තැනැත්තන් විය යුතු ය ;
- (ආ) භාරකරු කළමනාකරණ සමාගමේ සම්බන්ධිත තැනැත්තකු නොවිය යුතු ය ;
- (ඇ) කළමනාකරණ සමාගම 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ පිහිටුවා ලියාපදිංචි කර තිබිය යුතු අතර, ශ්‍රී ලංකාවෙන් පිටත නිසි ලෙස සංස්ථාගත කරනු ලැබූ හෝ විදේශ රටක යම් ව්‍යවස්ථාවක්, රාජකීය අධිකාර පත්‍රයක්, ජේටන්ටි බලපත්‍රයක් ප්‍රකාරව පිහිටුවනු ලැබූ සමාගමක් විය යුතු ය ;
- (ඈ) කළමනාකරණ සමාගමට අවශ්‍ය වෘත්තීයමය පළපුරුද්ද තිබිය යුතු අතර, එය මූල්‍යමය වශයෙන් ස්ථාවර විය යුතු ය ;
- (ඉ) කළමනාකරණ සමාගමේ අධ්‍යක්ෂවරයන් සුදුසු හා නිසි තැනැත්තන් විය යුතු ය ;
- (ඊ) පැහැදිලි කිරීමේ සටහන කළමනාකරණ සමාගම විසින් සකස් කර එය කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු ය ;
- (උ) භාරකරු කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු ය ;
- (ඌ) කළමනාකරණ සමාගම සහ භාරය ඇති කරන භාරකරු අතර වූ භාර ඔප්පුව කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු ය ;
- (එ) භාර ඔප්පුවෙහි -
  - (i) භාර දේපළ ආයෝජනය කිරීමෙහි ලා වූ සීමා කිරීම් දක්වා තිබිය යුතු ය ;
  - (ii) භාරකරුගේ වගකීම් දක්වා තිබිය යුතු ය ;
  - (iii) ඒ භාර ඔප්පුවේ දැක්වෙන යම් අවස්ථාගත තත්ත්වයක් වේ නම්, ඒ තත්ත්වය යටතේ හැර ඒකක හිමියන් විසින් වැඩිදුර ගෙවීමක් නොකළ යුතු බවට හෝ වැඩිදුර වගකීමක් භාර නොගත යුතු බවට විධිවිධාන සැලසිය යුතු ය ;
  - (iv) ඒකකවල අර්ථය මිල සහ බේරුම් මිල ආගණනය කරන ක්‍රමය දැක්විය යුතු ය ;
  - (v) ඒකක බේරුම් කිරීම අත්හිටුවන අවස්ථාගත තත්ත්වයන් කවරේදැයි දැක්විය යුතු ය ;
  - (vi) ඒකක හිමියන්ගේ ලේඛනයක් පවත්වා ගෙන යාම සඳහා විධිවිධාන සැලැස්විය යුතු ය ;
  - (vii) භාරයේ යම් රැස්වීමක දී තමාගේ වැදගත් සම්බන්ධතාවක් තිබෙන ව්‍යාපාරික කටයුත්තක් සාකච්ඡා කරන විටක දී, තමාගේ සම්බන්ධතාව හෙළිදරව් කිරීමට භාරකරු, කළමනාකරණ සමාගමට සහ ඔවුන්ගේ සම්බන්ධිත තැනැත්තන්ට නියම කෙරෙන විධිවිධාන අත්කර්ගත විය යුතු ය ;
  - (viii) ඒකක භාරයේ විගණකවරුන් වශයෙන් කොමිෂන් සභාවේ රීතිවල නිශ්චය කොට දැක්වෙන සුදුසුකම් ඇති තැනැත්තන් පත් කිරීම සඳහා විධිවිධාන සැලසීම සහ ඒ විගණකවරුන් ඒ සුදුසුකම් දරීම තහනම් වූ විට ඔවුන් ඉවත් කරන ලෙසා නියම කිරීමට කොමිෂන් සභාවට බලය දීම කරනු ලැබිය යුතු ය ;
  - (ix) අලුතින් භාරකරුවකු පත් කරන තෙක් භාරකරුට විශ්‍රාම ගැනීම තහනම් කර තිබිය යුතු ය ;
  - (x) භාරකරුගේ සහ කොමිෂන් සභාවේ අනුමතය ඇතිව හැර, කළමනාකරණ සමාගම විසින් භාරය වෙනුවෙන් ප්‍රතිරක්ෂණ ගිවිසුමකට හෝ උප ප්‍රතිරක්ෂණ ගිවිසුමකට හෝ ඇතුළත් වීම තහනම් කරනු ලැබිය යුතු ය ;
  - (xi) භාරකරුගේ එකඟත්වය ඇතිව හැර, භාර දේපළවලින් ණය දීම හෝ ප්‍රදානය කිරීම තහනම් කරනු ලැබිය යුතු ය ;

- (xii) කළමනාකරණ සමාගම හෝ කළමනාකරණ සමාගමේ යම් සම්බන්ධිත තැනැත්තකු සහ භාරය අතර යම් ගනුදෙනුවක් සඳහා භාරකරුගේ ලිඛිත අනුමතය ලබා ගත යුතු බවට විධිවිධාන සැලැස්විය යුතු ය ;
  - (xiii) අලුතින් ඇති කරන ලද ඒකක වෙනුවෙන් ගෙවන ප්‍රතිෂ්ඨාව භාරකරු වෙත ලැබුණු වහාම ඒ ප්‍රතිෂ්ඨාව (රඳවා තබා ගැනීමට කළමනාකරණ සමාගමට හිමිකම් තිබෙන යම් අය කිරීමක් අඩු කොට) භාරයට යටත් වන බවට විධිවිධාන සැලැස්විය යුතු ය ;
  - (xiv) ඒකක හා සම්බන්ධයෙන් වූ සහතිකයක් තුන්වන පාර්ශ්වයකට භාරදිය යුත්තේ, ඒ ඒකක සඳහා ගෙවන ලද ප්‍රතිෂ්ඨාව (කළමනාකරණ සමාගම විසින් රඳවා තබාගත හැකි අය කිරීමක් අඩු කොට) භාරකරුවෙත සතු වී ඇති බවට හෝ සතු වන බවට භාරකරු සෑහීමට පත් වූ විට දී පමණක් බවට විධිවිධාන සැලැස්විය යුතු ය ;
  - (xv) ඒකකවල ආයෝජනය කිරීමට අවසර ඇති අවම ආරම්භක ආයෝජනය නිශ්චය කොට දක්විය යුතු ය ; එම මුදල කොමිෂන් සභාවේ අනුමතයට යටත් විය යුතු ය ;
  - (xvi) ඒකක මිල දී ගැනීම්වලින් අය කළ හැකි උපරිම ආරම්භක අය කිරීම නිශ්චය කොට දක්විය යුතු ය ; එම අය කිරීම කොමිෂන් සභාවේ අනුමතයට යටත් විය යුතු ය ;
  - (xvii) කොමිෂන් සභාව විසින් නියම කරනු ලැබූ විට, භාරකරුගේ විෂමචාරය හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් ගෙන සිදුවන අලාභ වෙනුවෙන් ඇප වශයෙන් භාරකරු විසින් ඇප තැන්පත් කළ යුතු බවට විධිවිධාන සැලැස්විය යුතු ය ; සහ
  - (xviii) තත් කාර්යය සඳහා සාදන ලද රීතිවලින් කොමිෂන් සභාව විසින් කලින් කල තීරණය කරනු ලැබිය හැකි වෙනත් තොරතුරු අන්තර්ගත විය යුතු ය .”
- (5) ඒ උපලේඛනයේ IV වන කොටසට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් කොටස ඇතුළත් කිරීමෙන් :-

“ V වන කොටස

- (අ) සංස්ථාවක් වන ආයෝජන කළමනාකරුවකුට, ආන්තික සපයන්නකුට හෝ ප්‍රතිරක්ෂිතයකුට වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ලියාපදිංචියක් ප්‍රදානය කිරීමේ කාර්යය සඳහා සහ ඒ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා පිළිපදිය යුතු නියමයන් සහ කොන්දේසි මෙසේ ය :-
  - (i) ඉල්ලුම්කරු, 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ පිහිටුවා ලියාපදිංචි කර තිබිය යුතු අතර, ශ්‍රී ලංකාවෙන් පිටත නිසි ලෙස සංස්ථාගත කරනු ලැබූ හෝ විදේශ රටක යම් ව්‍යවස්ථාවක්, රාජකීය අධිකාර පත්‍රයක් හෝ ජේටන්ට් බලපත්‍රයක් ප්‍රකාරව පිහිටුවනු ලැබූ සමාගමක් සහ යම් ලිඛිත නීතියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද සංස්ථාවක් ද ඊට ඇතුළත් වේ ;
  - (ii) ඉල්ලුම්කරුගේ අධ්‍යක්ෂවරයන් -
    - (අ) වස්තු භාගත්වයට පත් වූවන් ලෙස කිසි දිනක ප්‍රකාශයට පත්කර නැති බව ;
    - (ආ) වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ස්වකීය ලියාපදිංචිය හෝ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු, ව්‍යාපාර වස්තු වෙළෙඳකු හෝ ඒකක භාරයක කළමනාකරණ සමාගමක් වශයෙන් ස්වකීය බලපත්‍රය කොමිෂන් සභාව විසින් අවලංගු කරනු ලැබූ හෝ අත්හිටුවනු ලැබූ සමාගමක තැනැත්තන් නොවන බව තැනහොත් කිසි දිනක එසේ වූ සමාගමක අධ්‍යක්ෂවරුන්ට නොසිටි බව ;
  - (iii) ඉල්ලුම්කරු වෙනුවෙන් ස්වාදායකයන් සමග කටයුතු කරන සියලු අධ්‍යක්ෂවරුන්ට සහ සේවා නියුක්තිකයන්ට කලින් කල කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි පරිදි ප්‍රමාණවත් සුදුසුකම් සහ පුහුණුව තිබිය යුතු බව ය ;
  - (iv) ඉල්ලුම්කරු යහපත් මූල්‍ය තත්ත්වයෙන් සිටින බව ; සහ
  - (v) කොමිෂන් සභාව විසින් කලින් කල පනවනු ලැබිය හැකි වෙනත් යම් උපමාන ඉල්ලුම්කරු විසින් ඉටු කරන බව ;
- (ආ) පුද්ගලයකු වන ආයෝජන කළමනාකරුවකුට වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ලියාපදිංචි වීමේ කාර්යය සඳහා සහ ඒ ලියාපදිංචිය අලුත් කිරීම සඳහාත් පිළිපදිය යුතු නියමයන් හා කොන්දේසි මෙසේ ය :-



- (i) ඉල්ලුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියකු බව ;
  - (ii) ඉල්ලුම්කරු සුදුසු සහ නිසි තැනැත්තකු බව සහ කවර හෝ අවස්ථාවක වස්තු භංගත්වයට පත් වුවකු ලෙස ප්‍රකාශයට පත්කර තැනි බව ;
  - (iii) කොමිෂන් සභාව විසින් කලින් කල තීරණය කරනු ලැබිය හැකි පරිදි සුදුසුකම් සහ පුහුණුව තිබෙන බව ; සහ
  - (iv) කොමිෂන් සභාව විසින් කලින් කල පනවනු ලැබිය හැකි වෙනත් යම් උපමාන ඉල්ලුම්කරු විසින් ඉටු කරන බව ;
- (ඇ) නිෂ්කාශන නිවාසයක කර්තව්‍ය ඉටු කරන තැනැත්තකු වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා සහ ඒ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා පිළිපැදිය යුතු නියමයන් සහ කොන්දේසි මෙසේය :-
- (i) ඉල්ලුම්කරු, 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ පිහිටුවා ලියාපදිංචි කර තිබිය යුතු අතර ශ්‍රී ලංකාවෙන් පිටත නිසි ලෙස සංස්ථාගත කරනු ලැබූ හෝ විදේශ රටක යම් ව්‍යවස්ථාවක්, රාජකීය අධිකාර පත්‍රයක් ප්‍රකාරව පිහිටුවනු ලැබූ සමාගමක් සහ යම් ලිඛිත නීතියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද සංස්ථාවක් ද ඊට ඇතුළත් වේ ;
  - (ii) ඉල්ලුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයන් -
    - (අ) වස්තු භංගත්වයට පත් වුවත් ලෙස කිසි දිනක ප්‍රකාශයට පත්කර තැනි බව ;
    - (ආ) වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ස්වකීය ලියාපදිංචිය හෝ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු, ව්‍යාපාර වස්තු වෙළෙඳකු හෝ ඒකක භාරයක කළමනාකරණ සමාගමක් වශයෙන් ස්වකීය බලපත්‍රය කොමිෂන් සභාව විසින් අවලංගු කරනු ලැබූ හෝ අත්හිටුවනු ලැබූ සමාගමක තැනැත්තන් නොවන බව තැනහොත් කිසි දිනක එසේ වූ සමාගමක අධ්‍යක්ෂවරුන්ව නොසිටි බව ;
  - (iii) ඉල්ලුම්කරු යහපත් මූල්‍ය තත්ත්වයෙන් සිටින බව ;
  - (iv) බලපත්‍රලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් ඉල්ලුම්කරුගේ කොටස් හිමියකු බව ;
  - (v) ඉල්ලුම්කරුගේ ඊතිවල -
    - (අ) සුරැකුම්පත් තැන්පත් කරනු ලැබිය හැක්කේ, අත්හිටුවනු ලැබිය හැක්කේ, ආපසු ගනු ලැබිය හැක්කේ හෝ මාරු කරනු ලැබිය හැක්කේ කවර කොන්දේසි යටතේ ද, ඒ කොන්දේසි සම්බන්ධයෙන් ;
    - (ආ) තැන්පත් කරන ලද සුරැකුම්පත් දැරීම සඳහා ;
    - (ඇ) තැන්පත් කරන ලද සුරැකුම්පත්වල ගනුදෙනු කිරීම් සැකසුම් කිරීම සඳහා ;
    - (ඈ) තැන්පත් කරන ලද සුරැකුම්පත් නිරවුල් කිරීම පහසු කරවීම සඳහා ;
    - (ඉ) තැන්පත්කරුවන්ගේ සම්බන්ධතා ආරක්ෂා කිරීම සහ තැන්පත් කරන ලද සුරැකුම්පත් පිළිබඳ තොරතුරු සහ ඒවායේ ගනුදෙනු කිරීම්වල, ආරක්ෂාව සහ පාලනය සඳහා ;
    - (ඊ) ඉල්ලුම්කාර සමාගමේ ඊති අනුව ක්‍රියා කරනු ලබන බවට නියාමනය කිරීම සහ එකී ඊති ක්‍රියාවෙහි යෙදවීම සඳහා ;
    - (උ) රක්ෂණ ඔප්පුවක් හෝ ඔප්පු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන්, සහභාගිවන්නන්ගෙන් ඇපකර ලබා ගැනීම සහ ඉල්ලුම්කරුට එරෙහිව තැන්පත්කරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් නිරවුල් කිරීමේ කාර්යය සඳහා වන්දි අරමුදල් පිහිටුවීම සහ පවත්වා ගෙන යාම සඳහා ; සහ
    - (ඌ) සාමාන්‍යයෙන් මහජනතාවගේ යහපත උදෙසා නිසි සැලකිල්ල ඇතිව, ඉල්ලුම්කරුගේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා .
- සතුටුදයක විධිවිධාන ඇති කරන බව ;
- (vi) කොමිෂන් සභාව විසින් කලින් කල පනවනු ලැබිය හැකි වෙනත් යම් උපමාන ඉල්ලුම්කරු විසින් ඉටුකරන බව.

(අ) ණය ප්‍රමාණීකරණ නියෝජ්‍යායතනයකට වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ලියාපදිංචි වීමේ කාර්යය සඳහා සහ ඒ ලියාපදිංචිය අදුන් කිරීම සඳහා පිළිපැදිය යුතු නියම සහ කොන්දේසි මෙසේය :-

(i) ඉල්ලුම්කරු 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ පිහිටුවා ලියාපදිංචි කර තිබිය යුතු අතර ශ්‍රී ලංකාවෙන් පිටත නිසි ලෙස සංස්ථාගත කරනු ලැබූ හෝ විදේශ රටක යම් ව්‍යවස්ථාවක්, රාජකීය අධිකාර පත්‍රයක්, ජේටන්ට් බලපත්‍රයක් ප්‍රකාරව පිහිටුවනු ලැබූ සමාගමක් සහ යම් ලිඛිත නීතියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද සංස්ථාවක් ද ඊට ඇතුළත් වේ ;

(ii) ඉල්ලුම්කරුගේ අධ්‍යක්ෂවරයන් -

(අ) වස්තු භාගත්වයට පත් වූවන් ලෙස කිසි දිනක ප්‍රකාශයට පත් කර නැති බව ;

(ආ) වෙළෙඳපොල අතරමැදියකු වශයෙන් ස්වකීය ලියාපදිංචිය හෝ ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු, ව්‍යාපාර වස්තු වෙළෙන්දකු හෝ ඒකක භාරයක කළමනාකරණ සමාගමක් වශයෙන් ස්වකීය බලපත්‍රය, කොමිෂන් සභාව විසින් අවලංගු කරනු ලැබූ හෝ අත්හිටුවනු ලැබූ සමාගමක තැනැත්තන් නොවන බව නැතහොත් කිසිම දිනක එසේ වූ සමාගමක අධ්‍යක්ෂවරුන්ව නොසිටි බව ;

(iii) ඉල්ලුම්කරු යහපත් මූල්‍ය තත්ත්වයෙන් සිටින බව ;

(iv) ඉල්ලුම්කරුගේ අධ්‍යක්ෂවරයකු, නිලධරයකු හෝ සේවකීයුක්තියකු වංචාවක් හෝ සාපරාධී විශ්වාසය කඩ කිරීම හෝ රැවටීම හෝ සාපරාධී ව්‍යපහරණය සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබ නැති බව හෝ වස්තු භාගත්වයට පත් වූවකු ලෙස ප්‍රකාශයට පත් කර නැති බව හෝ මේ පනතේ හෝ ඒ යටතේ සාදන ලද යම් රීතිවල හෝ නියෝගවල විධිවිධාන කිසිවක් උල්ලංඝනය කිරීමෙහි ලා වරදකරු බවට තීරණය කර නැති බව ;

(v) කොමිෂන් සභාවේ මතය අනුව, ඉල්ලුම්කරුගේ ප්‍රචුර්ඛකයන් යම් පමණක වත්කම් ඇති සහ අවංක තැනැත්තන් බව සහ ණය ප්‍රමාණීකරණ නියෝජ්‍යායතනයක් වශයෙන් කටයුතු කිරීමේ දී ඒ සීමාගතව ක්‍රියා කිරීමට සිදු විය හැකි කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂ දැනුමක් තිබෙන බව ;

(vi) ඉල්ලුම්කරුගේ කිසිම අධ්‍යක්ෂවරයකු සංස්ථාමය අස්ථිතයක හෝ ව්‍යාපාර ආයතනයක හෝ අධ්‍යක්ෂවරයෙක් නොවිය යුතු බව හෝ යම් සංස්ථාමය අස්ථිතයක, හෝ ව්‍යාපාර ආයතනයක සියයට පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරන කොටස් හිමියකු නොවිය යුතු බව නැතහොත් වෙනත් යම් ආකාරයකින්, ඉල්ලුම්කරු විසින් ප්‍රමාණනීයකරණය කිරීමට යටත් එවැනි අස්ථිතයක් කෙරෙහි ඒ අධ්‍යක්ෂවරයාට සම්බන්ධතාවක් නොමැති බව ; සහ

(vii) නීතිය යටතේ නියම කරනු ලබන අවස්ථාවක හැර, ඉල්ලුම්කරුගේ කිසිම අධ්‍යක්ෂවරයකු, නිලධරයකු හෝ සේවකීයුක්තියකු විසින් ප්‍රමාණනීයකරණය සඳහා භාවිත කිරීමෙහි ලා අත්කර ගත් තොරතුරු වෙනත් යම් තැනැත්තකුට තිවේදනය නොකළ යුතු බව,

වන්නේ ය .”.

45. සියලු කාර්ය සඳහා මේ පනතේ 14 අ වගන්තියේ විධිවිධාන 1987 සැප්තැම්බර් මස 10 වන දින ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව, ඒ දිනයේදී ආරම්භව, මේ පනත ආරම්භ වන දිනයේ දී අවසන් වන කාල සීමාව තුළ අය කරනු ලැබූ සහ ගෙවනු ලැබූ යම් සෙස් බද්දක් වලංගු ලෙස අය කරනු ලැබූ සහ ගෙවනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

46. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 19 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 මැයි මස 9 වැනි දින]

#### 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

1. මේ පනත 2003 අංක 19 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ 10 වන වගන්තිය, ඒ වගන්තියේ (ඉඉඉ) ඡේදයට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

“(ඉඉඉඉ) (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම් පතක් හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක දී හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක දී හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පතක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක දී හෝ 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනයෙන් පසුව (යම් සමාගමකට, වෙනත් යම් තැනැත්තකුට හෝ හවුල් ව්‍යාපාරයකට, හෝ ව්‍යාපාරික ආදායමක් වශයෙන් උද්ගතවන හෝ උපචිතවන පොලිය හැර) යම් තැනැත්තකුට උද්ගතවන හෝ උපචිතවන පොලිය.

මේ ඡේදයේ කාර්ය සඳහා “ද්විතීයික වෙළෙඳ පල ගනුදෙනුව” යන්නට යම් සුරැකුම්පතක් මුලින්ම නිකුත් කරනු ලැබීමෙන් පසුව සුරැකුම්පතක් විකිණීම, ආපසු මිල දී ගැනීම හෝ ප්‍රතිවර්තය වශයෙන් මිල දී ගැනීම ඇතුළත් වේ.”

3. 2001 අංක 8 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය, ඒ වගන්තියේ (ත) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(ත) (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද සුරැකුම්පතක් හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක දී හෝ, (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක දී හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පතක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක දී හෝ 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනයෙන් පසුව, යම් තැනැත්තකුට හෝ හවුල් ව්‍යාපාරයකට උද්ගත වන්නා වූ හෝ උපචිත වන්නා වූ, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල ලාභ සහ ආදායම ;

මේ ඡේදයේ කාර්ය සඳහා “ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුව” යන්නට, යම් සුරැකුම්පතක් මුලින් ම නිකුත් කරනු ලැබීමෙන් පසුව, සුරැකුම්පතක් විකිණීම, ආපසු මිල දී ගැනීම හෝ ප්‍රතිවර්තය වශයෙන් මිල දී ගැනීම අදහස් වේ.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ (2002 අංක 10 දරන පනතින් ඇතුළත් කරන ලද) 21අ වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “ඒ ව්‍යවසාය විසින් වාණිජ කටයුතු කරගෙන යාම” යන වචනවල සිට “අවුරුදු තුනක කාලයක් සඳහා ආදායම් බද්දෙන්” යන වචන දක්වා ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් -

“එම ව්‍යවසාය ලාභ ලැබීම ආරම්භ කරන තක්සේරු වර්ෂයේ සිට හෝ එම ව්‍යවසාය එහි වාණිජ කටයුතු කරගෙන යාම ආරම්භ කළ දින සිට ගණන් බලනු ලබන අවුරුදු දෙකකට වඩා පසු නොවන යම් තක්සේරු වර්ෂයක සිට යන මෙයින් කලින් ඵලඹෙන කාල සීමාවේ සිට ගණන් බලනු ලබන අවුරුදු පහක කාලසීමාවක් ආදායම් බද්දෙන්” ;

(2) ඒ වගන්තියේ (2) උපවගන්තියේ (ආ) ඡේදයේ “රුපියල් මිලියන පන්සියය” යන වචන වෙනුවට “රුපියල් මිලියන දෙසිය පණහ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(3) (2) වන උපවගන්තියේ (ii) වන අනුඡේදය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන්

(ii) “සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන අපනයනය” යන්නෙන්, 49 වන වගන්තියේ අර්ථනුකූලව, අපනයනය සඳහා සැලකෙන භාණ්ඩ ඇතුළුව 52 වන වගන්තියේ (අ) ඡේදයේ (ii) වන අනු ඡේදයේ සඳහන් භාණ්ඩ අපනයනය නොවන, යම් භාණ්ඩ, කවර හෝ තක්සේරු වර්ෂයක් සඳහා ඒ ව්‍යවසායයේ සම්පූර්ණ පිරිවැටුමෙන් සියයට අසූවකට නොඅඩුව අපනයනය කිරීම අදහස් වේ.”

5. ප්‍රධාන ප්‍රඥප්තියේ (2002 අංක 10 දරන පනතින් ඇතුළත් කරන ලද) 21ආ වගන්තියේ (1) වන උපවගන්තිය එහි “අවුරුදු පහකට නොඅඩු එහෙත් අවුරුදු දහයකට නොවැඩි” යන වචන වල සිට එම උපවගන්තියේ අවසානය දක්වා වූ වචන ඉවත්කොට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“එම සමාගම විසින් එම ව්‍යවසායෙහි කරන ලද ආයෝජනය රුපියල් මිලියන එක් දහසකට අඩු නොවන්නේ නම්, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරන ක්‍රියමයන් මගින් තීරණය කරනු ලැබිය හැකි, අවුරුදු හයකට නොඅඩු එහෙත් අවුරුදු දොළහකට නොවැඩි කාලයකට, එම ව්‍යවසාය විසින් ලාභ ඉපයීම ආරම්භ කළ තක්සේරු වර්ෂයේ සිට හෝ එම ව්‍යවසාය වාණිජ කටයුතු කරගෙන යාම ආරම්භ කළ දින සිට අවුරුදු දෙකකට වඩා පසු නොවන යම් තක්සේරු වර්ෂයක සිට යන මෙයින් කලින් එළඹෙන දිනයේ සිට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.”

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 21ආ වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්ති ඇතුළත් කරනු ලබන අතර, ඒවා ඒ ප්‍රඥප්තියේ 21ඇ, 21ඈ, 21ඉ, 21ඊ සහ 21උ යන වගන්ති ලෙස බලපැවැත්විය යුතු ය :—

“සුළු පරිමාණ යටිතල පහසුකම් ව්‍යවසායයන් ආදායම් බද්දෙන් නිදහස් කිරීම

“21ඇ. (1) (2) වන උපවගන්තියේ සඳහන් නිශ්චිත ව්‍යවසායයන් යම් සමාගමක් ලබන (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලබන ලාභ සහ ආදායම් නොවන) 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල ලාභ සහ ආදායම, ඒ සමාගම ලාභ ඉපයීම ආරම්භ කළ තක්සේරු වර්ෂයේ සිට හෝ එහි වාණිජ කටයුතු කරගෙන යාම ආරම්භ කළ දින සිට ගණන් බලනු ලබන අවුරුදු දෙකකට වඩා පසු නොවන යම් තක්සේරු වර්ෂයක සිට යන මෙයින් කලින් එළඹෙන දිනයේ සිට අවුරුදු පහක කාලසීමාවකට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා “නිශ්චිත ව්‍යවසාය යන්නෙන්” 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඒ සමාගම විසින් කරගෙන යන්නා වූ ද විදුලිබල උත්පාදනය, සංචාරක ව්‍යාපාරය, විනෝද ක්‍රීඩා, ඉදිම ගත කිරීම හා ශීත ගබඩා, කුණු කසල එකතු කිරීම හෝ බැහැර කිරීම, නිවාස ඉදිකිරීම හෝ රෝහල් ඉදිකිරීම යන යටිතල පහසුකම් සංවර්ධනයෙහි යෙදී සිටින්නා වූ සහ එම ව්‍යවසාය ආරම්භ කිරීමේ දින සිට එක් අවුරුද්දක් ඇතුළත එහි ආයෝජනය කළ මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන දහසකට නොඅඩු හා රුපියල් මිලියන පණහකට නොවැඩි වන්නා වූ ද ව්‍යවසායයක් අදහස් වේ.

පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවල නියුක්ත යම් සමාගමක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

21ඈ. පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල යෙදෙන නව ව්‍යවසායයක් ආරම්භ කරන්නා වූ සහ ඒ ව්‍යවසාය ආරම්භ කර එක් වර්ෂයක් ඇතුළත රුපියල් මිලියන දෙකකට නොඅඩු මුදලක් එහි ආයෝජනය කරන්නා වූ යම් සමාගමක් 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලබන (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලබන ලාභ සහ ආදායම නොවන) ලාභ සහ ආදායම, ඒ ව්‍යවසාය ලාභ ඉපයීම ආරම්භ කරන තක්සේරු වර්ෂයේ සිට හෝ එම ව්‍යවසාය වාණිජ කටයුතු ආරම්භ කරන දින පටන් ගණන් බලන අවුරුදු දෙකකට වඩා පසු නොවූ යම් තක්සේරු වර්ෂයක සිට යන මෙයින් කලින් එළඹෙන දින සිට අවුරුදු පහක කාලයකට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා “පර්යේෂණ සහ සංවර්ධනය” යන්නෙන්, (නිෂ්පාදනවල තත්ව පාලනය හෝ ද්‍රව්‍ය, උපක්‍රම, නිෂ්පාදන හෝ අස්වනු පිළිබඳ සාමාන්‍ය වර්ධනකූල පරීක්ෂණ හා සමාජ විද්‍යා හෝ මානව ශාස්ත්‍රීය පර්යේෂණ, සාමාන්‍ය වර්ධනකූල දත්ත රැස්කිරීම්, කාර්යක්ෂමතා සමීක්ෂණ, කළමනාකරණ අධ්‍යයන, වෙළෙඳපල සමීක්ෂණ හෝ අලෙවි ප්‍රවර්ධනය නොවන) පර්යේෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ යම් ද්‍රව්‍ය, උපක්‍රම, නිෂ්පාදන, අස්වනු හෝ ක්‍රියාවලි බිහිකිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීමේ අරමුණු ඇතිව, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කරන යම් ක්‍රමානුකූල හා සුක්ෂ්ම අධ්‍යයනයක් අදහස් වේ.

අක්‍රීය හෝ උෞත ක්‍රියාකාරීත්වයෙන් යුත් ව්‍යාපාර අත්කර ගන්නා යම් සමාගමක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

21ඉ. (1) කිසියම් නියමිත ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයක යෙදී සිටින, අක්‍රීය හෝ උෞත ක්‍රියාකාරීත්වයෙන් යුත් ව්‍යාපාර ආයතනයක්, අමාත්‍යවරයා අනුමත කරන ක්‍රියමයන් මත ඒ ව්‍යාපාර ආයතනය පුනරුත්ථාපනය කිරීම සඳහා අත්කර ගන්නා සහ එම අත්කර ගැනීම කරන අවස්ථාවේ දී ඒ ආයතනයෙන් ගෙවිය යුතුව තිබෙන ව්‍යවස්ථාපිත බැරකම් තේරුම් කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සැලැස්වීමට යටත්ව සිදුකරන යම් සමාගමක් 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලබන (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබූ ලාභ සහ ආදායම් නොවන) ලාභ සහ ආදායම, 2004 මාර්තු මස 31 වන දින දී හෝ ඊට ප්‍රථම එම අත්කර ගැනීම



සම්පූර්ණ කර එහි වාණිජ කටයුතු ආරම්භ කරනු ලැබූ අවස්ථාවක, අවුරුදු තුනක කාලසීමාවකට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් තුන් අවුරුදු කාලය, එසේ අත්කරගත් ව්‍යාපාර ආයතනය ලාභ ඉපයීම ආරම්භ කරන තත්වයේ වර්ෂයේ සිට හෝ ඒ ව්‍යාපාර ආයතනය වාණිජ කටයුතු ආරම්භ කළ දින සිට ගණන් බැඳී අවුරුදු දෙකකට වඩා පසු නොවූ යම් තත්වයේ වර්ෂයක සිට, යන මෙයින් කලින් එළඹෙන දිනයේ සිට ගණන් බැලිය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා-

“අත්කර ගැනීම” යන්නෙන්, එහි අයිතිකරු බවට, එහි හවුල්කරුවකු බවට හෝ එහි හවුල් ව්‍යවසායකයකු බවට පත්වීමෙන් එම ව්‍යාපාර ආයතනයේ අයිතිය අත්කර ගැනීම අදහස් වේ.

“පුනරුත්ථාපනය” යන්නෙන්, පවත්වාගෙන යා හැකි පදනමක් මත අදාළ ව්‍යවසායේ වාණිජ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම අදහස් වේ.

“නිශ්චිත ක්ෂේත්‍රය” යන්නෙන්, රෙදිපිළි නිෂ්පාදනය, කුකුල් පාලනය, කෘෂි ගොවිපල, මසුන් ඇතිකිරීම හෝ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරන නියමයක් මගින් තීරණය කරන, වෙනත් එවැනි ක්ෂේත්‍රයක් අදහස් වේ.

“අක්‍රිය” යන්නෙන්, වාණිජ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට අපොහොසත් වීම අදහස් වේ.

“උභය ක්‍රියාකාරීත්වය” යන්නෙන් අනුක්‍රමික තත්වයේ වර්ෂ දෙකක කාලයක් තුළ මෙහෙයුම් අලාභ දරන්නට සිදුවීම අදහස් වේ.

අපනයන සඳහා සාම්ප්‍රදායික නොවන භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින, එම ව්‍යාපාරය පුළුල් කිරීමට භාරගන්නා යම් සමාගමක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

21ඊ. (1) සාම්ප්‍රදායික නොවන භාණ්ඩ නිෂ්පාදනයේ හා අපනයනයේ යෙදී සිටින රුපියල් මිලියන දහයකට නොඅඩු භාරුපියල් මිලියන එක් සියයකට නොවැඩි ආයෝජනයක් මගින් එම භාණ්ඩ නිෂ්පාදන ව්‍යවසාය පුළුල් කිරීමට භාරගන්නා යම් සමාගමක්, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලබන (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබූ ලාභ සහ ආදායම් නොවන) ලාභ සහ ආදායම, එම පුළුල් කිරීම වෙනුවෙන්, 2004 මාර්තු මස 31 දින දී හෝ ඊට ප්‍රථම එකී සම්පූර්ණ ආයෝජන කර තිබෙන අවස්ථාවක අවුරුදු දෙකක කාලයකට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් අවුරුදු දෙකක කාලසීමාව, එම ව්‍යවසාය පුළුල් කිරීමෙහි යෙදී සිටින සමාගම -

- (අ) සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන අපනයනය මත ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබීමට යුද්ධකම් ලබන්නේ නම් ඒ නිදහස් කිරීමේ කාලසීමාව ඉකුත් වීමට නියමිත දිනයේ සිට ; හෝ
- (ආ) (අ) ඡේදයේ සඳහන් ව්‍යවසායක් නොවන ව්‍යවසායක් වන විට එම පුළුල් කිරීමෙහි වාණිජ කටයුතු ආරම්භ කළ දින සිට

ගණන් බැලිය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා “සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන අපනයනය” යන්නෙන් 49 වන වගන්තියේ අර්ථනුකූලව භාණ්ඩ අපනයනය සහ අපනයනය සේ සැලකෙන භාණ්ඩ ඇතුළුව 52 වන වගන්තියේ (ආ) ඡේදයේ (ii) වන අනුඡේදයේ සඳහන් භාණ්ඩ අපනයනය නොවන, යම් භාණ්ඩ කවර හෝ තත්වයේ වර්ෂයක් සඳහා ඒ ව්‍යවසායේ සම්පූර්ණ පිරිවැටුමෙන් සියයට අසූවකට නොඅඩුව අපනයනය කිරීම අදහස් වේ.

ව්‍යවසායයන් පුළුල් කිරීම මගින් උපයා ඇති ලෙස සැලකිය හැකි ලාභ සහ ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

21උ. (1) යම් සමාගමක සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ හෝ අපනයනය කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදනයෙහි යෙදී සිටින ව්‍යවසායක් විසින් එවැනි සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ හෝ අපනයන කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදන ව්‍යවසායක් රුපියල් මිලියන දහයකට නොඅඩු ආයෝජනයක් යොදා පුළුල් කිරීම මගින් උපයා ඇති ලෙස සැලකෙන ලාභ සහ ආදායම, එම පුළුල් කිරීම සම්බන්ධ සම්පූර්ණ ආයෝජනය 2004 මාර්තු මස 31 වන දිනට පෙර කර ඇත්නම්, අවුරුදු දෙකක කාලසීමාවක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් අවුරුදු දෙකක කාලසීමාව එකී ව්‍යවසාය පුළුල් කිරීමෙන් ලාභ ලැබීම ආරම්භ වූ තත්වයේ වර්ෂය හෝ 2006, අප්‍රේල් මස 1 වන දින යන දෙකෙන් කලින් එළඹෙන අවස්ථාවේ සිට ගණන් බැලිය යුතු ය.

මේ වගන්තියේ කාර්යය සඳහා “යම් ව්‍යවසායක් පුළුල් කිරීම මගින් උපයා ඇති ලෙස සැලකිය හැකි ලාභ සහ ආදායම” යන යෙදුමෙන්, ඒ ව්‍යවසාය ආදායම් බද්දෙන් නිදහස් කරනු ලබන කාලසීමාව ආරම්භ වීමට පෙරාතුවම අවුරුදු තුනක කාලසීමාවේ සම්පූර්ණ ලාභය සැලකිල්ලට ගෙන ගණනය කරනු ලබන වාර්ෂික ලාභයේ සාමාන්‍යය වන, ඒ ව්‍යවසායේ වාර්ෂික ලාභයේ සාමාන්‍යය ඉක්මවන, ලාභය ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබීමට එම ව්‍යවසාය පුද්ගලික ලබනුයේ යම් තක්සේරු වර්ෂයක ද, එම වර්ෂයට ඒ ව්‍යවසාය විසින්, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් උපයාගත් ලාභ හා ආදායම නොවන) සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ හෝ අපනයනය කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදනයෙන් ඉපයූ ලාභ හා ආදායම් අතිරික්තය අදහස් වේ.”

7. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ (iii) වන අනුඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“(iii) ඒ තැනැත්තා විසින් අත්කරගෙන, යම් වෙළෙඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් සඳහා ඒ වෙළෙඳාමේ, ව්‍යාපාරයේ, වෘත්තියේ හෝ රක්ෂාවේ යොදවා සිටින සේවා නියුක්තයන් ඔවුන්ගේ සේවා ස්ථානය දක්වා හෝ සේවා ස්ථානයේ සිට ප්‍රවාහනය කිරීම සඳහා පාවිච්චි කරන මෝටර් කෝච් රථයක් වෙනුවෙන්, ඒ මෝටර් කෝච් රථය අත්කර ගැනීමේ පිරිවැයෙන් සියයට සියයක් බැගින් ;” ; සහ

(2) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයේ (ii) වන අනුඡේදය ඉවත් කර ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ii) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව යම් තක්සේරු වර්ෂයක් සඳහා කරන ලද ගෙවීම්කින් හතරෙන් එකකට සමාන මුදල් ප්‍රමාණයක් ;” .

8. 2002 අංක 10 දරන පනතින් අවසන් වරට සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඒ) ඡේදයේ “96 වන වගන්තිය” යන වචන හා ඉලක්කම් වෙනුවට “ 95 වන වගන්තිය” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

9. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය පහත දැක්වෙන පරිදි වැඩිදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1අ) උපවගන්තියේ-

(අ) “122අ වගන්තිය යටතේ” හෝ “122 අ වන වගන්තියේ” යන වචන හා ඉලක්කම් යෙදෙන සෑම තැනකම ඒ වෙනුවට “122අ වගන්තිය හා 122ආ වගන්තිය” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ අතුරු විධානයේ “ආදායමේ කොටසක් විය යුතු ය ;” යන වචන වෙනුවට “ආදායමේ කොටසක් විය යුතුය .” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) ඒ උපවගන්තියේ අතුරු විධානයට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“එසේම තවදුරටත්, (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ වූ යම් සුරැකුම්පතක් හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක් මත හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතක් හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පතක් පිළිබඳ යම් ප්‍රාථමික වෙළෙඳපල ගනුදෙනුවක දී 122අ වගන්තිය යටතේ බදු අයකරගෙන තිබෙන, සමාගමක් වන හෝ අනුකාර වූ ප්‍රාථමික අලෙවිකරුවකුට එම ගනුදෙනුවට ලැබුණු හෝ උපරිත පොලීය, අදාළ තැනැත්තාගේ ව්‍යවස්ථාපිත ආදායම ගණනය කිරීමේ කාර්යය සඳහා 3 වන වගන්තිය යටතේ යම් වෙළෙඳාමකින් හෝ ව්‍යාපාරයකින් වූ ලැබීම් ලෙස නොසැලකිය යුතු ය.” ;

(2) ඒ වගන්තියේ (1අ) උපවගන්තියට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :-

“(1ආ) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, යම් ප්‍රාථමික අලෙවිකරුවකුගේ තක්සේරු කළ හැකි ආදායමට ඔහු ලබා ඇති හෝ ඔහුට උපරිත වී ඇති පොලී ආදායම-

- (අ) අවස්ථාවෝචිත පරිදි 122අ වගන්තිය හෝ 122ආ වගන්තිය යටතේ, එම මුළු පොලී මුදලෙන් බදු අයකරගෙන ඇති අවස්ථාවක ; සහ
- (ආ) එම පොලී ආදායම, අවස්ථාවෝචිත පරිදි, 122අ වගන්තියේ හෝ 122ආ වගන්තියේ සඳහන් (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද සුරැකුම්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර හා සම්බන්ධ ප්‍රාථමික වෙළෙඳපල ගනුදෙනුවක් වෙනුවෙන් ඒ ප්‍රාථමික අලෙවිකරුට උපචිත වී හෝ උද්ගත වී ඇති අවස්ථාවක,

ඇතුළත් නොවිය යුතු ය.” ; සහ

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ අතුරු විධානයේ-

- (අ) (iii) වන ඡේදයේ (ඇ) අනුඡේදයේ “වටිනාකමක් ගෙවනු ලබන්නේ නම්,” යන වචන වෙනුවට “වටිනාකමක් ගෙවනු ලබන්නේ නම්” යන වචන ආදේශ කිරීමෙන්,
- (ආ) (iii) වන ඡේදයට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන්-  
 “(iv) ගෙවිය යුතු මුදල, ඒ වන විට 2002 අප්‍රේල් මස 1 වන දිනට පූර්වයෙන් ආරම්භවන තක්සේරු වර්ෂයක දී ඉඩහැර ඇත්නම්.”.

10. 2002 අංක 10 දරන පනත මගින් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 40ආ වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “21 ආ වගන්තිය” වචන හා ඉලක්කම් වෙනුවට, “21ආ වගන්තිය හෝ 21ඇ වගන්තිය” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ
- (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “21අ වගන්තිය” යන වචන හා ඉලක්කම් වෙනුවට “21අ වගන්තිය හෝ 21ඇ වගන්තිය” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 49 වන වගන්තිය, එහි (1) වන උපවගන්තියේ “(කපාපු පොල් නොවන)” යන වචන වෙනුවට “(පොල්තෙල් සහ කපාපු පොල් නොවන)” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 52 වන වගන්තිය, එහි “(කපාපු පොල් නොවන)” යන වචන යෙදෙන සෑම තැනකම ඒ වෙනුවට “(පොල්තෙල් සහ කපාපු පොල් නොවන)” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

13. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 122 වන වගන්තිය, එහි (2) වන උපවගන්තිය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(2) සෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් හෝ යම් ණය සුරැකුමක් නිකුත් කරන සමාගමක් සෑම තැනැත්තකුට හෝ හවුල් ව්‍යාපාරයකට ගෙවන හෝ බැර කරන හෝ බැර කරන ලද සේ සැලකෙන යම් පොලියකින්, පිළිවෙලින් 122අ වගන්තියේ (1) වන උපවගන්තියේ හෝ (2) වන උපවගන්තියේ හෝ 122ආ වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව, ආදායම් බදු අඩුකරන, අවස්ථාවක-

- (අ) ගෙවන ලද හෝ බැර කරන ලද හෝ බැර කරන ලද සේ සැලකෙන, පොලියේ දළ මුදල් ප්‍රමාණය ;
- (ආ) අඩුකර ගන්නා ලද බදු මුදල් ප්‍රමාණය සහ අදාළ බදු අනුප්‍රමාණය ;
- (ඇ) ඇත්ත වශයෙන් ගෙවන ලද ශුද්ධ පොලී මුදල යන විස්තර දැක්වෙන ප්‍රකාශයක්, ඒ තැනැත්තා වෙත හෝ හවුල් ව්‍යාපාරය වෙත නිකුත් කළ යුතු ය.”.

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 122අ වගන්තිය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය මෙයින් ආදේශ කරනු ලැබේ :-

122අ. (1) සෑම බැංකුවක්ම හෝ මූල්‍ය ආයතනයක් ම ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ,-

- (අ) යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ඔහුගේ හෝ එහි නාමයෙන් හෝ වෙනත් තැනැත්තකුගේ නාමයෙන් තැනහොත් යම් තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක නමක් නොමැතිව හෝ, (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හෝ සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම්පතක් හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක් තැනහොත් (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතක් තැනහොත් (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද මහ



බැංකු සුරැකුම්පතක් හැර, ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ තැන්පත් කරන ලද යම් මුදලක් සඳහා, ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් පොලිය ගෙවන අවස්ථාවේ දී-

- (i) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ එයට පසුව හා 2003 ජනවාරි මස 1 වන දිනට පෙර ඒ තැන්පතුව සඳහා ගෙවිය යුතු හෝ බැර කළ යුතු පොලිය මසකට රුපියල් හය දහසකට අඩු නොවන හෝ මාස දොළහක කාලසීමාවක් සඳහා රුපියල් හත්තැ දෙදහසකට හෝ අඩු නොවන අවස්ථාවක, 2002 අප්‍රේල් මස 1 වන දිනට හෝ
- (ii) 2003 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසුව ඒ තැන්පතුව සඳහා ගෙවිය යුතු හෝ බැර කළ යුතු පොලිය මසකට රුපියල් නව දහසකට අඩු නොවන හෝ මාස දොළහක කාලසීමාවක් සඳහා රුපියල් එක් ලක්ෂ අට දහසකට වඩා අඩු නොවන අවස්ථාවක,

ඒ තැන්පතුව මත ගෙවනු ලබන හෝ බැර කරනු ලබන මුළු පොලී මුදල් ප්‍රමාණයෙන් සියයට දහයේ අනු ප්‍රමාණය අනුව මේ පරිච්ඡේදයේ විධිවිධානවලට යටත්ව ආදායම් බදු අඩුකර ගත යුතු ය :

එසේ වුවද පුණ්‍ය ආයතනයක් ලෙසට කොමසාරිස් ජනරාල්වරයා විසින් සහතික කරන ලද ආයතනයක් සම්බන්ධයෙන් වන විට ඒ ආයතනය විසින් දරනු ලබන සියලු තැන්පතු හෝ ගිණුම් මත ඒ ආයතනයට ගෙවනු ලබන හෝ බැර කරනු ලබන මසකට රුපියල් දොළොස් දහසක් හෝ වර්ෂයකට රුපියල් එක් ලක්ෂ හතළිස් හතර දහසක් නොඉක්මවන යම් පොලියකට සහ වට්ටමකට මේ ඡේදයේ විධිවිධාන අදාළ නොවිය යුතු ය :

එසේම තවදුරටත් යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණයක් මත ඒ තැනැත්තාට හෝ හවුල් ව්‍යාපාරයට ගෙවිය යුතු හෝ බැර කළ යුතු යම් පොලී මුදලකින් වර්ෂයකට සියයකට දහයක අනුප්‍රමාණය මත ආදායම් බදු අඩුකරන ලෙස යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් ලියවිල්ලක් මගින් ඉල්ලා සිටිනු ලැබූ අවස්ථාවක, ගෙවනු ලබන හෝ බැර කරනු ලබන පොලිය සහ වට්ටම මීට ඉහතින් ඇති විධිවිධානවල නිශ්චිතව නියම කර නිබේන මුදල් ප්‍රමාණයන් නොඉක්මවුවද ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය ඒ ඉල්ලීම ඉටු කළ යුතු අතර, එම බදු මුදල් අඩු කර ගැනීම 122අ වගන්තිය යටතේ අඩුකර ගැනීමක් විය යුතු ය.

(ආ) යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින්, ඔහුගේ හෝ එහි නාමයෙන් හෝ වෙනත් තැනැත්තකුගේ නාමයෙන් තැනහොත් යම් තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක නමක් නොමැතිව (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හෝ සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම්පතක හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක තැනහොත් (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතක, තැනහොත් (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහා බැංකු සුරැකුම්පතක ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ තැන්පත් කරන ලද යම් මුදලක් සඳහා, ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ සුරැකුම්පතෙහි හෝ බැඳුම්කරයේ හෝ බිල්පත්‍රයේ කාලසීමා තුළ යම් වට්ටමක් දෙන සහ යම් පොලියක් ගෙවන හෝ ගෙවිය යුතු වන අවස්ථාවේ දී-

අවස්ථාවෝචිත පරිදි ඒ සුරැකුම්පත, බැඳුම්කරය හෝ බිල්පත නිකුත් කළ වේලාවේ දී සුරැකුම්පතෙහි, බැඳුම්කරයෙහි හෝ බිල්පත්‍රයෙහි භාවය ප්‍රකාර එහි කාලය තුළ කල්පිරීම දක්වා ලැබෙන ප්‍රතිලාභය අනුව ගණන් බලනු ලබන මුළු පොලී මුදල මත සියයට දහයක අනුප්‍රමාණය අනුව ගණන් බලන ලද ආදායම් බදු, 2002 අප්‍රේල් 01 දිනට පෙර නිකුත් කරන ලද යම් සුරැකුම්පතක්, බැඳුම්කරයක් හෝ බිල්පත්‍රයක් සම්බන්ධයෙන් හැර, මේ පරිච්ඡේදයේ විධිවිධානවලට යටත්ව, අඩුකර ගත යුතු ය.

මේ ඡේදයේ කාර්ය සඳහා, “(420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම්පතක හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් භාණ්ඩාගාර බිල්පතක් නිකුත් කරන අවස්ථාවේ දී එහි කල්පිරීම දක්වා ප්‍රතිලාභය” යන්නෙන් ඒ සුරැකුම්පතෙහි, බැඳුම්කරයෙහි හෝ බිල්පත්‍රයෙහි සම මිල මත අධි මිලක් හෝ වට්ටම් සහිත මිලක් විය හැකි එය නිකුත් කිරීමේ මිල, පොලී කුපත්පත්, පොලී කුපත්පත් නිකුත් කිරීමේ අන්තර කාලය සහ අවධිය, කල්පිරීමේ දී අගය සහ කල්පිරීමේ කාලසීමාව සැලකිල්ලට ගන්නා විට එය නිකුත් කරන වේලාවේ දී පොලිය අදහස් වේ.

(2) (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ විධිවිධාන එසේම නිබුණ ද, යම් ඉතිරිකිරීමේ සහතිකයක්, තැන්පතු සහතිකයක්, හෝ ඒ සමාන සාධන පත්‍රයක් හෝ ආණ්ඩුවේ රුපියල් ණය, හෝ යම් පුද්ගලයකුගේ නමින් හෝ වෙනත් යම් පුද්ගලයකු සමඟ හවුල්ලේ නොමැති තැන්පතුවක් හෝ කොමසාරිස් ජනරාල්වරයා සහතික කළ යම් පුණ්‍ය



ආයතනයක තැන්පතුවක් නොවන විට, දෙන ලද වට්ටමේ මුළු මුදල සහ මුළු පොලී මුදල් ප්‍රමාණය කුමක් වුවද එම මුළු වට්ටම හා පොලිය මත ආදායම් බදු අඩු කරගත යුතු ය.

(3) මේ වගන්තිය යටතේ බදු අඩුකර ගැනීමේ කාර්යය සඳහා-

(අ) තැන්පත් කළ මුදල් ප්‍රමාණයක් යන්නෙන්, පොලී ලැබෙන යම් තැන්පතුවක්, කවර හෝ ආකාරයක ඉතිරි කිරීමේ සහතිකයක් හෝ තැන්පතු සහතිකයක් හෝ (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම්පතක් හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක් හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතක් හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පතක් අදහස් වේ ;

(ආ) යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීම හා සම්බන්ධව “පොලිය” යන්නට පොලියක්, වට්ටමක් හෝ සහතික වී ඇති ආදායමක් හෝ සහතික වී ඇති ගාස්තුවක් හෝ යම් මුදලක් තැන්පත් කර ඇත්තේ යම් තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක නමින් ද තැනැත්තෙක් යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන් ද ඒ තැනැත්තාගේ හෝ හවුල් ව්‍යාපාරයේ ප්‍රතිලාභය පිණිස උපවිත වන වෙනත් යම් ගෙවීමක් හෝ යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරය වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය පිණිස උපවිත වන යම් ගෙවීමක් ඇතුළත් වන නමුත්, 10 වන වගන්තිය යටතේ නිදහස් කරන ලද පොලියක් හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ යම් අමාත්‍යාංශයකට හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවකට හෝ යම් පළාත් පාලන ආයතනයකට හෝ පළාත් සභාවක් යටතේ තිබෙන යම් ආයතනයකට හෝ යම් විදේශීය ආණ්ඩුවකට හෝ මේ පනතේ 8(අ) වගන්තිය යටතේ එවැනි පොලී සම්බන්ධයෙන් නිදහස් කරනු ලැබ තිබෙන කවර හෝ තැනැත්තකුට බැර කරන ලද හෝ ගෙවන ලද පොලියක් ඊට ඇතුළත් නොවේ.

(ඇ) ඉඩදෙන ලද වට්ටමක් සම්බන්ධයෙන් වන විට, එම වට්ටමේ මුදල් ප්‍රමාණයට සමාන පොලිය එම වට්ටමට ඉඩ දෙනු ලැබූ අවස්ථාවේ දී ගෙවනු ලැබූ ලෙස සැලකිය යුතු අතර, පොලී සහිත බිල්පත්‍රයක් හෝ බැඳුම්කරයක් හෝ සුරැකුම්පතක් වලංගුව පවතින කාලසීමාව ඇතුළත ඒ බිල්පත්‍රය, බැඳුම්කරය හෝ සුරැකුම්පත පොලී ගෙවීම් සහිත වන්නේ නම් එම පොලිය, ඒ බිල්පත්‍රය, බැඳුම්කරය හෝ සුරැකුම්පත කල් පිරෙන තෙක් ඉන් ලැබෙන පොලිය වන අතර, ඒ බිල්පත්‍රය, බැඳුම්කරය හෝ සුරැකුම්පත නිකුත් කරන අවස්ථාවේ දී ඒ පොලී මුදල ගෙවන ලද සේ සැලකිය යුතු ය.

මෙහි (1) වන උපවගන්තියේ “පොලිය ගෙවන හෝ බැරකරන අවස්ථාවේ දී අඩුකරගත යුතු ය” යන යෙදුමට, තැන්පත්කරුගේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ යම් ගිණුමකට බැර කරන ලද යම් පොලී මුදල් ප්‍රමාණයක් ඇතුළත් වන බව, සැක දුරු කිරීම පිණිස මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.”

15. මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය, ප්‍රධාන ප්‍රඥප්තියේ 122අ වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 122ආ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :-

සංස්ථා ණය සුරැකුම්පත් නිකුත් කරන සමාගමක් විසින් පොලිය මත ආදායම් බදු අඩු කර ගත යුතු බව.

122ආ. (1) සංස්ථා ණය සුරැකුම් නිකුත් කරන කවර හෝ සමාගමක් විසින්, එම ණය සුරැකුම්පත් සඳහා යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් 2002 නොවැම්බර් මස 1 වන දිනට පෙර හෝ ඉන් පසුව දායක වන යම් මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් පොලී ගෙවන අවස්ථාවේ දී, ඒ ගෙවීම 2002 නොවැම්බර් මස 1 වන දින හෝ ඊට පසුව සිදුවන්නේ නම්, ඒ ණය සුරැකුම්පත මත උපවිත වූ සහ ගෙවනු ලබන හෝ බැර කරනු ලබන මුළු පොලී මුදලෙන්, මේ පරිච්ඡේදයේ විධිවිධානවලට යටත්ව, සියයට දහයේ අනුප්‍රමාණය මත ආදායම් බදු අඩු කර ගත යුතු ය :

එසේ වුවද සම මිලෙන් සියයට පනහක් ඉක්මවන වට්ටමක් සහිතව නිකුත් කරන ලද සංස්ථා ණය සුරැකුම්පතක් මේ වගන්තිය යටතේ බදු අඩුකර ගැනීමකට යටත් නොවිය යුතු ය. මේ පනතේ පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද එබඳු සුරැකුම්පතක් පිළිබඳ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවක් ද ඇතුළුව එබඳු සුරැකුම්පතකින් හෝ සුරැකුම්පතක් හා සම්බන්ධව උද්ගත වන යම් පොලියකින් හෝ වෙනත් ආදායමකින් හෝ සියයට දහයේ අනුප්‍රමාණය අනුව බදු අයකරනු ලැබිය හැකි ය.

(2) 2002 නොවැම්බර් මස 1 වන දින හෝ ඉන් පසුව එවැනි ණය සුරැකුම්පතක් මත යම් වට්ටමකට ඉඩදෙනු ලැබූ හෝ වෙනත් යම් සහතික වූ ආදායමක් ගෙවනු ලැබූ අවස්ථාවක, ඒ වට්ටම හෝ ආදායම, ගෙවනු ලැබූ පොලියක් ලෙස සැලකිය යුතු අතර ඒ අනුව ආදායම් බදු අඩුකර ගනු ලැබීමට යටත් විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා,

- (අ) “සංස්ථා ණය සුරැකුම්පත” යන්නෙන්,
  - (i) ව්‍යාපාරවස්තු විනිමය ස්ථානයේ ලැයිස්තුගත, සීමිත වගකීම් සහිත සමාගමක් වන සමාගමක් විසින් නිකුත් කරන ලද්දා වූ ද ; හෝ
  - (ii) සුරැකුම්පත ව්‍යාපාරවස්තු විනිමය ස්ථානයේ ලැයිස්තුගතකර ඇත්තා වූ ද ; හෝ
  - (iii) සුරැකුම්පත සඳහා මුදල් ගෙවන අනුයෝජිතයා-
    - (අ) බලපත්‍රලත් වාණිජ බැංකුවක් හෝ ඒ බැංකුවක මූල්‍ය සේවාවල නිරත පාලිත සමාගමක් ; හෝ
    - (ආ) බලපත්‍රලත් විශේෂිත බැංකුවක් හෝ ඒ බැංකුවක මූල්‍ය සේවාවල නිරත පාලිත සමාගමක් ; හෝ
    - (ඇ) බැංකුවක් නොවන මූල්‍ය ආයතනයක් වන්නා වූ ද.

යම් සුරැකුම්පතක් අදහස් වන අතර,

එම සාධන පත්‍රය, ඉල්ලා සිටි විටක හෝ එම සුරැකුම්පත බල සහිතව පවත්නා කාලය ඇතුළත හෝ එහි කල් පිරීමේ දී හෝ නිශ්චිත මුදල් ප්‍රමාණයක්, එය දරන්නාට ගෙවීමේ බැඳීමක් එම සුරැකුම්පත නිකුත් කළ සමාගම කෙරෙහි ඇතිකරවන, හා බැඳුම්කර, නෝට්ටු, උකස් සහ වෙනත් කිසියම් ආකාරයක සාධන පත්‍රයක් හෝ ලියවිල්ලක් ඇතුළත් වන, යම් පොලී සහිත හෝ වට්ටම් සහිත ණය සාධන පත්‍රයක් වේ.

- (ආ) ණය සුරැකුම්පතකට, කිසියම් ණය, අත්තිකාරම්, අයිතා හෝ වෙනත් ඒ සමාන පහසුකම් හෝ බැංකුවක් විසින් නැතහොත් මූල්‍ය ආයතනයක් විසින් එහි ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ ක්‍රියාවලියේ දී නිකුත් කරන මූල්‍ය සාධන පත්‍රයක් ඇතුළත් නොවිය යුතු ය.

මෙහි (1) වන උපවගන්තියේ “ගෙවීම කරන අවස්ථාවේ දී ගෙවිය යුතු පොලියෙන් අඩුකර ගැනීම” යන්නට, දායකවන්නාගේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ ගිණුමට බැර කරනු ලබන කවර හෝ පොලී මුදල් ප්‍රමාණයක් ඇතුළත් විය යුතු බව, සැක දුරු කිරීම සඳහා මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.”

16. ප්‍රධාන ප්‍රඥප්තියේ 123 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ “122 වන වගන්තියේ සඳහන් ගෙවීම” යන සියළු වචන හා ඉලක්කම් වෙනුවට, “122 වන වගන්තියේ, 122අ වගන්තියේ හෝ 122 ආ වගන්තියේ සඳහන් පොලිය ගෙවීම” යන වචන ආදේශ කිරීමෙන් ;
- (2) ඒ වගන්තියේ (අ) වන ඡේදයේ “122 වන වගන්තිය” යන වචන හා ඉලක්කම් වෙනුවට “122 වන වගන්තිය, 122අ වගන්තිය හෝ 122ආ වගන්තිය” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ;
- (3) ඒ වගන්තියේ (ආ) ඡේදයේ -
  - (අ) “123 වන වගන්තිය” යන වචන හා ඉලක්කම් වෙනුවට “122 වන වගන්තිය, 122අ වගන්තිය හෝ 122ආ වගන්තිය” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ
  - (ආ) එහි “මුහු හිමිකම් ලැබිය යුතු ය” යන වචන වෙනුවට “මුහු හිමිකම් ලැබිය යුතු ය”: යන වචන ආදේශ කිරීමෙන් ;
- (4) ඒ වගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් :

“එසේ වුවද 122අ වගන්තිය හෝ 122ආ වගන්තිය යටතේ බදු අඩු කර ගනු ලැබ තිබෙන තක්සේරු වර්ෂ එකකට වැඩි ගණනකින් උපරිත වූ සම්පූර්ණ ආදායම, යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීමේ දී සම්පූර්ණයෙන් ඇතුළත් කර නොමැති අවස්ථාවක, එසේ බදු අඩුකර ගැනීම, ඒ වර්ෂයේ දී හෝ පසුව එළඹෙන තක්සේරු වර්ෂයක දී හෝ ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමට ඇතුළත් ඉහත සඳහන් පරිදි බදු අඩු කරනු ලැබ තිබෙන ආදායමට ආරෝපණය වන එසේ අඩුකර ගන්නා ලද අනුපාතික බදු මුදල් ප්‍රමාණයට සීමා කළ යුතු ය.”

17. මෙහි පහත දැක්වෙන අලුත් වගන්ති, ප්‍රධාන ප්‍රඥප්තියේ 123 වන වගන්තියට ඉක්බිතිව ම ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 123අ සහ 123ආ වගන්ති ලෙස බලපැවැත්විය යුතු ය :-

<p>ද්විතියක වෙළෙඳපල ගනුදෙනු මත මනිමාන බැර කිරීම.</p>	<p>123අ. යම් තක්සේරු වර්ෂයක දී 122අ වගන්තියේ සඳහන් (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම්පතක් හෝ භාණ්ඩාගාර බැඳුම්කරයක් හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල් පත්‍රයක් හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු</p>
--	---

සුරැකුම්පතක් හෝ නිකුත් කරන අවස්ථාවේ දී, එම සුරැකුම, බැඳුම්කරය හෝ බිල්පත මත සියයට දහයේ අනුප්‍රමාණය අනුව ආදායම් බදු අඩුකරගනු ලැබූ යම් සුරැකුම්පතක්, භාණ්ඩාගාර බැඳුම්කරයක් හෝ බිල්පතක් පිළිබඳ ගනුදෙනු ඇතුළත් යම් ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවල යම් තැනැත්තකු යෙදී සිටින්නා වූ හෝ යම් සුරැකුම්පතක්, බැඳුම්කරයක් හෝ බිල්පතක් 2002 අප්‍රේල් 01 වන දිනට පෙර නිකුත් කර ඇත්තා වූ අවස්ථාවක, ඒ පොලී ආදායම ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමෙන් කොටසක් වන්නේ නම්, ඒ ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවේ පොලී ආදායම, එම මුදලින් තවයෙන් එකක් දක්වා දළ කරන ලද ප්‍රමාණයෙන් සියයට දහයක් බැගින් වූ මනිමාත්‍ර බදු බැර කිරීමක් ලබාගැනීමට ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය.

මේ වගන්තියේ “ද්විතීයික වෙළෙඳපල ගනුදෙනුවලින් ලැබූ පොලී ආදායම” යන්නෙන්, එවැනි සුරැකුම්පතක්, බැඳුම්කරයක් හෝ බිල්පතකින් ආදායම උපයා ඇත්තේ යම් සුරැකුම්පතක්, භාණ්ඩාගාර බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් ආපසු මිල දී ගැනීමේ ගනුදෙනුවකින් ද එම සුරැකුම්පත, භාණ්ඩාගාර බැඳුම්කරය හෝ භාණ්ඩාගාර බිල්පත පිළිබඳ ආපසු මිල දී ගැනීමේ එම ගනුදෙනුවේ දී එම ගනුදෙනුවට අදාළ පොලී වියදම අඩුකිරීමෙන් පසු පොලී ආදායම ලෙස මේ පනතේ 99 වන වගන්තියේ සඳහන් ගණකාධිකාරීවරයකු විසින් සහතික කරන ලද මුදලක් අදහස් වේ.

රඳවා ගැනීමේ බද්දට යටත් පොලී මත ගෙවා ඇති ආදායම් බදු ආපසු ගෙවීම.

123ආ. යම් තැනැත්තකු විසින්, 122ආ හෝ 122ආ වගන්ති යටතේ සියයට දහය බැගින් ආදායම් බදු අයකිරීමට යටත් යම් පොලියක් මත දැනටමත් ආදායම් බදු ගෙවා තිබෙන බව, කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත්වන පරිදි, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වී මාස දොළහක් ඇතුළත, කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත්වන පරිදි ඔප්පු කරනු ලැබුවහොත්, එසේ පොලී ආදායම මත ඔහු ගෙවා තිබෙන, 122ආ වගන්තිය හෝ 122ආ වගන්තිය යටතේ අඩුකර ගන්නා ලද ආදායම් බදු නොවන, ආදායම් බදු ප්‍රමාණය ආපසු ගෙවනු ලැබීමට ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය.”

18. මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය, ප්‍රධාන ප්‍රඥප්තියේ 124 වන වගන්තියට ඉක්බිතිව ම ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 124ආ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :-

“122ආ හෝ 122ආ වගන්ති යටතේ බදු අඩුකර ගන්නා අවස්ථා පිළිබඳ විධාන නිකුත් කිරීම.

124ආ. (1) අවස්ථාවෝචිත පරිදි 122ආ හෝ 122ආ යන වගන්තිවල විධිවිධානවලට අනුකූලව යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක පොලී ආදායමෙන් යම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින්, ආදායම් බදු අඩුකර ගනු ලබන්නා වූ ද ඒ පොලී ආදායම, යම් තක්සේරු වර්ෂයක් සඳහා අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තාගේ තක්සේරු කළහැකි ආදායමේ හෝ ඒ හවුල් ව්‍යාපාරයේ බෙදා දිය හැකි ලාභයේ සහ ආදායමේ කොටසක් වන්නා වූ ද අවස්ථාවක, ඒ තැනැත්තා හෝ හවුල්කරුවන්, ඒ තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද, ඒ තක්සේරු වර්ෂය සඳහා 122ආ වගන්තිය යටතේ හෝ 122ආ වගන්තිය යටතේ අඩුකර ගත යුතු ආදායම් බදු ප්‍රමාණයට වඩා අඩු වන්නේ නම්, ඒ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඒ තක්සේරු වර්ෂයේ ආදායම් බදු අඩුකර ගැනීමෙහි අවශ්‍ය සකස් කිරීම් කරන ලෙස සංස්ථාණය සුරැකුම්පත් නිකුත් කරනු ලබන සෑම සමාගමකට ඒ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට නියමයක් කරන මෙන් ඉල්ලුම් පත්‍රයක්, ඒ තැනැත්තා හෝ හවුල් ව්‍යාපාරය විසින් කොමසාරිස් ජනරාල්වරයා විසින්, නිශ්චිතව නියම කරනු ලැබිය හැකි ආකෘතියකින් හා එසේම නියම කරනු ලැබිය හැකි විස්තර ඇතුළත්ව, කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ හැකි ය.

(2) 124 වන වගන්තියේ (2) වන උපවගන්තියේ, (3) වන උපවගන්තියේ සහ (4) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද යම් විධානයකට හා විධානයක් සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

(3) එසේ වුවද ආදායම් බදු එසේ වැඩියෙන් අයකර ගැනීම උද්ගත වන්නේ, ඒ තැනැත්තා හෝ හවුල් ව්‍යාපාරය විසින් දරන ලද, 29 වන වගන්තිය යටතේ අඩුකිරීම් සිදු කළහැකි අලාභවල ප්‍රතිඵලයක් වශයෙන් නම් සහ අදාළ තක්සේරු වර්ෂයේ ආරම්භයේ දී එම අලාභවල ප්‍රමාණය පෙර වර්ෂයේ පදනම මත ඇස්තමේන්තු කළ ආදායම් බදු අඩු කිරීමට යටත් වූ පොලී ආදායම හෝ 122ආ වන වගන්තිය හෝ 122ආ වන වගන්තිය යටතේ ආදායම් බදු අඩු කිරීමට යටත් වූ පොලී ආදායම හෝ ආදායම් බද්දෙන් නිදහස් කර ඇති ප්‍රමාණය, අදාළ වර්ෂය සඳහා ඇස්තමේන්තු කරන මුළු ව්‍යවස්ථාපිත ආදායම, ඉක්මවන්නේ නම් මිස, මේ වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන පරිදි කොමසාරිස් ජනරාල්වරයා විසින් විධානයක් නිකුත් නොකළ යුතු ය.”

19. මෙහි පහත දැක්වෙන අද්‍රිත් වගන්තිය, ප්‍රධාන ප්‍රඥප්තියේ 125 වන වගන්තියට ඉක්බිතිව ම ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 125අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :—

“බදු ගෙවීම මහඟුරීම සම්බන්ධ දණ්ඩන. 125අ. යම් ණය සුරැකුමක් නිකුත් කරන යම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් හෝ ස්ථාපිත බදු ණයකර නිකුත් කරන යම් සමාගමක් විසින් අවස්ථාවෝචිත පරිදි, 122අ හෝ 122ආ වගන්තියේ විධිවිධානවලට අනුකූලව බදු අඩු කර නොගන්නා බව කොමසාරිස් ජනරාල්වරයාගේ අදහස වන අවස්ථාවක ඒ පිළිබඳ හේතු දැක්වීමට ණය සුරැකුම් නිකුත් කරන ඒ බැංකුවට, මූල්‍ය ආයතනයට හෝ සමාගමකට අවස්ථාවක් දීමෙන් පසුව සහ අස්ථාවෝචිත පරිදි 122අ හෝ 122ආ වගන්තියේ විධිවිධාන උල්ලංඝනයක් සිදු වී තිබෙන බවට කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත්වන අවස්ථාවක, ණය සුරැකුම්පත් නිකුත් කරන එවැනි සමාගමකට බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට එකී වගන්තිවල විධිවිධාන උල්ලංඝනය කිරීමෙන් මහඟුරෙන ලද ආදායම් බද්ද මෙන් පත්සිය ගුණයකට සමාන මුදල් ප්‍රමාණයක දණ්ඩනයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය යුතු ය.”

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 129 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ වගන්තියට (1) වන උපවගන්තිය ලෙස අංක යෙදීමෙන් : සහ
- (2) නැවත අංක යෙදූ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් :—
  - “(2) (1) වන උපවගන්තියේ කුමක් සඳහන් ව තිබුණ ද (1) වන උපවගන්තිය යටතේ ගෙවිය යුතු දණ්ඩන මුදලක්, 2002 නොවැම්බර් මස 6 වන දින වන විට නොගෙවා ඉතිරිව තිබෙන අවස්ථාවක—
  - (අ) ගෙවීම පැහැර හැර තිබෙන බදු මුදල 2002 නොවැම්බර් මස 6 වන දින හෝ ඊට පෙර සම්පූර්ණයෙන් ගෙවා තිබුණ අන්තම්, එම දණ්ඩන මුදල සම්පූර්ණයෙන් අතහැර දැමිය යුතු ය ;
  - (ආ) ගෙවීම පැහැර හැර තිබෙන බදු මුදලින් කොටසක් 2002 නොවැම්බර් මස 6 වන දින දී හෝ ඊට ප්‍රථම ගෙවා අන්තම්, එසේ ගෙවන ලද පැහැර හැර බදු මුදල් ප්‍රමාණයට සාපේක්ෂව යොමු කළ හැකි දණ්ඩන මුදල් ප්‍රමාණය අතහැර දැමිය යුතු ය.”

21. පහත දැක්වෙන අද්‍රිත් වගන්ති, ප්‍රධාන ප්‍රඥප්තියේ 130 වන වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්ති ඒ ප්‍රඥප්තියේ 130අ සහ 130ආ වගන්ති ලෙස බලපැවැත්විය යුතු ය :—

ආදායම් බදු අය කරනු ලැබිය හැකි තැනැත්තා හෝ හවුල් ව්‍යාපාරය. 130අ. 122අ වගන්තියේ හෝ 122ආ වගන්තියේ විධිවිධානවලට අනුකූලව යම් තැනැත්තකුගෙන් හෝ හවුල් ව්‍යාපාරයකින් යම් බද්දක් අයකරගනු ලැබ තිබෙන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තා හෝ හවුල් ව්‍යාපාරය, ආදායම් බදු අයකරනු ලැබිය හැකි තැනැත්තෙක් හෝ හවුල් ව්‍යාපාරයක් වන්නේ ය.

ලියාපදිංචි සමුපකාර සමිති සමාගම් ලෙස සලකන බව. 130ආ. ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කර තිබෙන කවර හෝ සමුපකාර සමිතියක්, මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා සමාගමක් ලෙස සලකනු ලැබිය යුතු ය.”

22. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 186 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

- (1) “බලයලත් නියෝජිතයා” යන යෙදුමේ අර්ථකථනයේ—
  - (අ) 1(අ) අයිතමයේ (iii) වන උප අයිතමයේ “නීතිඥවරයකු වන්නා වූ ද,” යන වචන වෙනුවට “නීතිඥවරයකු”; යන වචන ආදේශ කිරීමෙන් ;
  - (ආ) 1(අ) අයිතමයේ (iv) වන උප අයිතමයේ “සේවා නියුක්තියකු වන්නා වූ ද ;” යන වචන වෙනුවට “සේවා නියුක්තියකු ;” යන වචන ආදේශ කිරීමෙන් ;
  - (ඇ) 1(අ) අයිතමයේ (iv) වන උප අයිතමයට ඉක්බිතිව ම, පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :—
    - “(v) 2000 අංක 21 දරන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතන පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනයේ සාමාජිකයකු”;
- (2) “නියමිත” යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :—



“ප්‍රාථමික අලෙවිකරු” යන්නෙන්, ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය විසින් (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත ආඥාපනත යටතේ හෝ (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ හෝ (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත යටතේ හෝ පත්කරන ලදුව, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ලියාපදිංචි ස්කන්ධ හෝ වෙනත් සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ක්‍රියා කරන, මූල්‍ය සම්පාදකයකු හෝ බැංකුවක් අදහස් වේ.

23. ප්‍රධාන ප්‍රඥප්තියේ තුන්වන උපලේඛනය, එහි (12) වන අයිතමයේ “23 (1) (ධ)” යන අකුර හා ඉලක්කම් වෙනුවට “23 (1) (ට)” යන අකුර හා ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

24. (1) මේ පනතේ 2, 3, 4, 5, 9(1), (ආ), (ඇ), 9(2), 9(3), 10, 13, 14, 16, සහ 22 වන වගන්තිවලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 10, 15, 21අ, 21ආ, 23, 29, 40ආ, 122, 122අ, 123, සහ 186 වගන්තිවලට කරන ලද සංශෝධන, සියලු කාර්ය සඳහා, 2002 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

(2) මේ පනතේ 6 වන වගන්තියෙන්, ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 21ඇ, 21ඉ සහ 21උ යන අලුත් වගන්ති ඇතුළත් කිරීම සියලු කාර්ය සඳහා 2003 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස, සැලකිය යුතු ය.

(3) මේ පනතේ 7(2), 8 සහ 23 වන වගන්තිවලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 23, 24 යන වගන්තිවලට සහ තුන්වන උපලේඛනයට කරන ලද සංශෝධන, සියලු කාර්ය සඳහා 2000 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

(4) (අ) මේ පනතේ 9(1) (අ) වන වගන්තියෙන්, ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියට කරන ලද සංශෝධනය; සහ

(ආ) මේ පනතේ 15 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 122ආ යන අලුත් වගන්තිය, සියලු කාර්ය සඳහා 2002 නොවැම්බර් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස, සැලකිය යුතු ය.

(5) මේ පනතේ 11 සහ 12 වන වගන්තිවලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 49 සහ 50 වන වගන්තිවලට කරන ලද සංශෝධන සියලු කාර්ය සඳහා 2003 ජනවාරි මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

(6) මේ පනතේ 20 වන වගන්තියෙන්, ප්‍රධාන ප්‍රඥප්තියේ 129 වන වගන්තියට කරන ලද සංශෝධනය සියලු කාර්ය සඳහා 2002 නොවැම්බර් මස 6 වන දින සිට බලාත්මක වූ ලෙස, සැලකිය යුතු ය.

(7) මේ පනතේ-

(අ) 6 වන වගන්තියෙන්, ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 21ඊ යන අලුත් වගන්තිය සියලු කාර්ය සඳහා 2002 ඔක්තෝබර් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

(ආ) 6, 17, 18, 19 සහ 21 වන වගන්තිවලින් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 21ඇ, 123අ, 123ආ, 124අ, 125අ, 130අ සහ 130ආ යන අළුත් වගන්ති සියලු කාර්ය සඳහා 2002 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය”.

25. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 25 දරන මුදල් පනත

[සහතිකය සටහන් කළේ 2003 අගෝස්තු මස 20 වැනි දින]

ගුවන් යානා චිකිත්සා නිකුත් කිරීම මත සහ නැව් ගමනක් සම්බන්ධයෙන් නිකුත් කරන චිකිත්සා මත බද්දක් පැනවීම සඳහා ද 1961 අංක 19 දරන අපගමන බදු පනත ඉවත් කිරීමට සහ (365 වන අධිකාරය වූ) ගුවන් සංහරණ පනත සංශෝධනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍රලත් ආයතනවල පිරිවැටුම් මත බද්දක් අය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

1. මේ පනත 2003 අංක 25 දරන මුදල් පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, 2003 සැප්තැම්බර් මස 1 වන දින එය ක්‍රියාත්මක විය යුතු ය.

#### 1 වන කොටස අපගමන බද්ද

2. (1) අපගමන බද්ද යනුවෙන් හැඳින්වෙන, එක්සත් ජනපද ඩොලර්වලින් ගණන් බැලිය යුතු, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි මුදල් ප්‍රමාණයකින් විය යුතු වූ ද බද්දක්, මේ පනත ක්‍රියාත්මක වන දිනයේ සිට සහ ඉන් පසුව -

(අ) ශ්‍රී ලංකාවෙන් පිටත්වන ගුවන් යානයකින්, ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවෙන් පිටත දී නිකුත් කරන ලද සෑම ගුවන් යානා චිකිත්සාකින්ම හෝ පනවා අයකර ගත යුතු අතර, ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන තැනැත්තන්ට ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද සෑම ගුවන් යානා චිකිත්සාකින්ම, භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ අනුමතය ඇතිව නිසි බලධරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි විනිමය අනුපාතිකයකට අනුව ශ්‍රී ලංකා මුදලින් ඊට සමාන මුදල් ප්‍රමාණයක් පනවා අය කරගත යුතු ය :

එසේ වුව ද, යම් ගුවන් යානයකින් ගමන් ගන්නා සංක්‍රාන්තික මගියකුට ශ්‍රී ලංකාවෙන් පිටත දී නිකුත් කරන ලද ගුවන් චිකිත්සාකේ වෙනුවෙන් කිසිම අපගමන බද්දක් පැනවීම සහ අයකර ගැනීම නොකළ යුතු ය: සහ

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන නැවකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මගියකු සඳහා නිකුත් කරන සෑම චිකිත්සාකින්ම පනවා අයකර ගත යුතු ය.

මේ උපවගන්තියේ කාර්ය සඳහා “සංක්‍රාන්තික මගියා” යන්නෙන්, ශ්‍රී ලංකාවට ගොඩබැසීමෙන් පසු පැය විසිහතරක් ඇතුළත වෙනත් ඊට සම්බන්ධිත ගුවන් යානා ගමන් වාරයක් මගින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගියකු අදහස් වේ.

- (2) (1) වන උපවගන්තියේ විධිවිධාන -
- (අ) වයස අවුරුදු දෙකකට අඩු ළමයින් ;
- (ආ) එම ගුවන් යානයේ හෝ නැවේ නිලධරයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ;
- (ඇ) නියම කරනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තන්, කෙරෙහි අදාළ නොවිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් කරන ලද නියමයක්, ගැසට් පත්‍රයේ පළ කරනු ලැබන පසුව කරනු ලබන නියමයක් මගින් සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ සුලු වශයෙන් වෙනස් කිරීම කරනු ලැබිය හැකි ය.

3. සෑම ගුවන් යානයක් හෝ නැවක් මෙහෙයවන්නා විසින් අපගමන බද්ද එකතු කරගත යුතු අතර, නිසි බලධරයා විසින් තීරණය කරනු ලැබිය හැකි ආකාරයකට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ගෙවනු ලැබිය යුතු ය.

4. (1) ගුවන් යානා හෝ නැව් මෙහෙයවන්නා විසින් ඔහු මෙහෙයවන ගුවන් යානාවෙන් හෝ නැවකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මගියකුගෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ අනුමතය ඇතිව නිසි බලධරයා විසින් තීරණය කරනු ලබන ආකාරයට නිසි බලධරයාට ගෙවනු ලැබිය යුතු ය. නිසි බලධරයා සහ මෙහෙයුම්කරු අතර එම ගෙවීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි යම් ආරවුලක් අදාළ නීතියට අනුකූලව සමථයකට පත් කළ යුතු ය.

(2) අපගමන බද්ද ගෙවීමට යටත් මගින් සංඛ්‍යාව සම්බන්ධයෙන්, නිසි බලධරයා සහ මෙහෙයවන්නා අතර තබා ඇති වූ අවස්ථාවක දී නිසි බලධරයා ඉදිරිපත් කරන සංඛ්‍යාවලට අනුකූලව, මෙහෙයවන්නා විසින් ඔහු කියා සිටින හිමිකම් පෑම තහවුරු කිරීම පිණිස ඔහුගේ සන්නකයේ තිබෙන වෙනත් යම් ලේඛනගත සාක්ෂි නිසි බලධරයා වෙත ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකමට යටත්ව, අපගමන බද්දක් ගෙවිය යුතු ය.

(3) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවලට අනුකූලව, අදාළ ගුවන් යානයේ මෙහෙයවන්නා විසින් යම් අර්ධ මාසික කාලයක් සඳහා ගෙවිය යුතු යම් අපගමන බද්දක් නිසි බලධරයාට ගෙවනු නොලැබූ අවස්ථාවක, එම මුදල ගෙවීම පැහැර හැර ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර, යම් මාසයක දී මූලික ණය අනුපාතය අනුව අනුප්‍රමාණ කරන ලද සාමාන්‍යය මත ගණන් බලනු ලැබූ පොලියක් සහ සියයට දෙකක් එම මුදලට එකතු කර, අය කර ගනු ලැබිය යුතු ය. කෙසේ වුව ද ගෙවීම පැහැර හැර ඇති එක් එක් මාසය සඳහා, ගෙවීම පැහැර හැර ඇති සම්පූර්ණ මුදල මත ඉහත කී අනුප්‍රමාණයට අනුව පොලිය පතවා අයකර ගත යුතු ය.

5. (1) මේ කොටස යටතේ එකතු කරනු ලබන මුදල් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් කලින් කල නිකුත් කරනු ලැබිය හැකි උපදෙස්වලට අනුකූලව නිසි බලධරයා විසින් බෙදා හරිනු ලැබිය යුතු ය.

(2) නිසි බලධරයා විසින්, එකතු කරගත් මුදල් සහ වෙනත් අදාළ විස්තර ද පිළිබඳ මාසික වාර්තාවක් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා විසින්, අවශ්‍ය යයි සලකනු ලබන අවස්ථාවල දී ඒ වාර්තාවලින් පැන නගින යම් කිරුණක් සම්බන්ධයෙන් යම් තොරතුරු හෝ පැහැදිලි කිරීම් ලබා දෙන ලෙස ඉල්ලුම් කළ හැකි ය.

6. මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි පරිදි නිසි බලධරයා විසින් ඉල්ලා සිටිනු ලැබූ විට, යම් ගුවන් යානයක හෝ නැවක මෙහෙයවන්නා විසින් ඒ ගුවන් යානයෙන් හෝ නැවෙන් ශ්‍රී ලංකාවේ සිට ප්‍රවාහණය කරන මගීන් සම්බන්ධයෙන් මෙහෙයවන්නා දන්නා යම් තොරතුරු, නිසි බලධරයා වෙත සැපයිය යුතු ය.

7. (1) අවස්ථාවෝචිත පරිදි මෙහෙයවන්නකුගේ පාලනය යටතේ ඇති ගුවන් යානයකින් හෝ නැවක් මගීන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සහ මෙහෙයවන්නා විසින් එකතු කර ගනු ලබන අපගමන බදු පිළිබඳව, මෙහෙයවන්නා විසින් නිසි වාර්තා පවත්වාගත යුතු ය.

(2) අපගමන බදු ගෙවීම සහ එකතු කිරීම සම්බන්ධ වාර්තා, මෙහෙයවන්නා වෙත කරනු ලබන වෙනත් ගෙවීම් පිළිබඳ වාර්තාවලින් වෙන්ව පවත්වාගත යුතු ය.

(3) අවුරුදු දෙකක කාල සීමාවකට පසුව, මෙහෙයවන්නා විසින් නිසි බලධරයාගේ එකඟත්වය ඇතිව, (1) වන උපවගන්තිය යටතේ පවත්වා ගෙන යනු ලැබීමට නියම කරනු ලබන වාර්තා විනාශ කරනු ලැබිය හැකි ය.

8. (1) මෙහෙයවන්නාගේ පාලනය යටතේ ඇති යම් ගුවන් යානයක හෝ නැවක මගීන් පිළිබඳ විස්තර ද එම ගුවන් යානයේ හෝ නැවේ පිටත්වීම් පිළිබඳවද අපගමන බද්ද හෝ අපගමන බද්ද අය කර ගැනීමට අදාළව නිසි බලධරයාට අවශ්‍ය විය හැකි තොරතුරු ද ලබා දෙමින් නිසි බලධරයා විසින් නිශ්චිතව නියම කරනු ලබන ආකෘතියෙහි වූ වාර වාර්තා එම මෙහෙයවන්නා විසින් නිසි බලධරයා වෙත සැපයිය යුතු ය. එවැනි සෑම වාර වාර්තාවක්ම පිටපත් තුනකින් යුක්තව ඉදිරිපත් කළ යුතු අතර, එහි එක් පිටපතක් මෙහෙයවන්නා විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ දැක්වෙන කිසිවකින්, තත්කාලයේ බලපවත්නා වෙනත් යම් නීතියක් යටතේ, ඒ නීතියේ නම් කර තිබෙන ගුවන්යානා ක්‍රියාකාරීත්වයක් හෝ නැවකට අදාළ ක්‍රියාකාරීත්වයක් පිළිබඳ තොරතුරු සැපයීමට පවත්නා බැඳීමකට බලපෑමක් ඇතිකරවීමක් හෝ ඒ බැඳීමක බලය හීන කරවීමක් සිදු නොවිය යුතු ය.

(3) නිසි බලධරයා විසින් නියම කරනු ලැබූ විට නිසි වාර්තා සැපයීමට මෙහෙයවන්නා අපොහොසත් වන අවස්ථාවක දී, නිසි බලධරයා විසින් ඒ මෙහෙයවන්නා වෙත ගුවන්යානයේ හෝ නැවේ මගී ලේඛනයේ සිටින මුළු මගීන් ප්‍රමාණය මත ගණනය කරන ලද මුදලක් අපගමන බද්දක් ලෙස ගෙවන ලෙසට නියම කරනු ලැබිය හැකි ය.

(4) සපයන ලද තොරතුරුවල එක් ගමන් වාරයක් මුළුමනින්ම අතහැර ඇති අවස්ථාවක, ඒ ගමන් වාරයේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව අනුව අපගමන බද්ද ආගණනය කර, එම සම්පූර්ණ ආසන සංඛ්‍යාව අනුව මෙහෙයවන්නාගෙන් බද්ද අයකර ගත යුතු ය.

9. (1) ගුවන් යානයක හෝ නැවක මෙහෙයවන්නකු විසින් මේ පනත ප්‍රකාරව සපයන ලද යම් තොරතුරක නිවැරදිතාවය සත්‍යායනය කර ගැනීමේ කාර්යය සඳහා හෝ මේ පනත හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයකට අනුකූලව ක්‍රියාකිරීම සහතික කර ගැනීමේ කාර්යය සඳහා නිසි බලධරයා විසින් -

(අ) ගුවන්යානා මගින් හෝ නැව් මගින්, මගීන් ගෙනයන්නකු වශයෙන්, මෙහෙයවන්නා කරගෙන යන ව්‍යාපාරය සඳහා මෙහෙයවන්නා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට ගන්නා යම් පරිශ්‍රයකට ඇතුළුවීම ; සහ

(ආ) (i) ඒ මෙහෙයවන්නාගේ යම් ගුවන් යානයකින් හෝ නැවකින් ශ්‍රී ලංකාවෙන් ප්‍රවාහනය කරන මගීන් පිළිබඳ; සහ

(ii) ඒ මෙහෙයවන්නා විසින්, ඔහුගේ ව්‍යාපාරයට අදාළව (මේ පනත ප්‍රකාර හෝ අන්‍යාකාරව වුවද) ඔහු එකතු කළ අපගමන බද්ද පිළිබඳ, වුවද) ඔහු එකතු කළ අපගමන බද්ද පිළිබඳ,

පවත්වාගෙන යන යම් වාර්තාවක් පරීක්ෂා කිරීම සහ එහි පිටපත් ගැනීම කරනු ලැබිය හැකි ය.

(2) මේ පනතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගවල විධිවිධානවලට අනුකූලව ක්‍රියා කරන බව සහතික කරගැනීමේ කාර්යය සඳහා, නිසි බලධරයා විසින් හෝ ඔහු විසින් ලියවිල්ලක් මගින් බලය පවරන ලද යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන යම් ගුවන් යානයකට හෝ නැවකට ඇතුළු වී අවස්ථාවෝචිත පරිදි ඒ ගුවන් යානය හෝ නැවේ ප්‍රවාහනය කරනු ලබන මගීන් සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුළත් යම් ලේඛනයක් නිසි බලධරයා හෝ ඔහු විසින් ලියවිල්ලක් මගින් බලය පවරන ලද යම් තැනැත්තකු විසින් පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස එම ගුවන් යානයේ නියමුවාට හෝ නැවේ නෞකාධිපතිවරයාට නිසි බලධරයා හෝ ඔහු විසින් ලියවිල්ලක් මගින් බලය පවරන ලද යම් තැනැත්තකු විසින් නියම කරනු ලැබිය හැකි ය.

10. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතේ මේ කොටසෙහි -

ශ්‍රී ලංකාවෙන් පිටවී යන තැනැත්තන්ගෙන්, අපගමන බද්ද අයකිරීමට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් වන විට “නිසි බලධරයා” යන්නෙන්,

(අ) එම තැනැත්තන් ගුවන් යානයකින් ගමන් කරන විට, 2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතේ 11 වන වගන්තිය යටතේ පත් කරන ලද සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් වේ ;

(ආ) එම තැනැත්තන් නැවකින් ගමන් කරන විට 1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනත යටතේ පත් කරන ලද වෙළෙඳ නැව් අධ්‍යක්ෂවරයා, අදහස් වේ.

“කපිතාන්” යන්න, ගුවන් යානයකට හෝ නැවකට අදාළව යෙදෙන විට, ඒ ගුවන් යානයේ හෝ නැවේ තත්කාලීන භාරය, අණදීම හෝ පාලනය කරන තැනැත්තා අදහස් වේ ;

“මෙහෙයවන්නා” යන්න,

(අ) ගුවන් යානයක් සම්බන්ධයෙන් යෙදෙන විට එයින් ගුවන් යානයක අයිතිකරු හෝ අයිතිකරු වෙනුවට ක්‍රියා කරන තැනැත්තකු හෝ ඒ ගුවන් යානයේ නියමුවා හෝ අදහස් වේ ; සහ

(ආ) නැවක් සම්බන්ධයෙන් යෙදෙන විට එයින් නැවේ අයිතිකරු, සහ 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍රදීමේ පනත යටතේ බලපත්‍රයක් සතුව සිටින නැවේ අයිතිකරු වෙනුවට ක්‍රියා කරන තැනැත්තා හෝ ඒ නැවේ නෞකාධිපතිවරයා අදහස් වේ.

“මගී ලේඛනය” යන්නෙන්, මෙහෙයවන්නා විසින් සහතික කරන ලද හා එක් ගමනාන්තයක සිට අනෙක් ගමනාන්තය දක්වා ගමන් කිරීමේ දී ගුවන් යානයෙහි හෝ නැවෙහි ගෙන යනු ලබන මගී ලැස්ස්තුව අදහස් වේ.

II වන කොටස

සංචාරක සංවර්ධන බද්ද

11. මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට සහ ඉන්පසුව 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍ර දෙන ලද සෑම ආයතනයකින්ම සෑම වර්ෂයක් තුළ දී ම එම ආයතනයේ පිරිවැටුමෙන් සියයට එකක බද්දක් අයකරගනු ලැබිය යුතු අතර, එම බද්ද සංචාරක සංවර්ධන බද්ද යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු ය.

12. 1) 11 වන වගන්තිය යටතේ පනවනු ලැබූ බද්ද මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා අදාළ අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකි ආකාරයට ගෙවනු ලැබිය යුතු අතර, එම මුදල 1966 අංක 10 දරන ශ්‍රී ලංකා සංචාරක මණ්ඩල පනත මගින් පිහිටුවනු ලැබූ ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එකතු කර ගනු ලැබිය යුතු ය.



(2) (1) වන උපවගන්තිය යටතේ එකතු කර ගනු ලැබූ බද්ද, සම්පූර්ණයෙන්ම, ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහු වෙත රඳවා තබාගත යුතු ය. එම මුදල් ප්‍රමාණය එකතු කර ගනු ලැබූ දින සිට දින තිහක් ඇතුළත නියමිත පරිදි වූ වාර වාර්තා ද තත් කාර්යය සඳහා නියම කරනු ලැබිය හැකි යම් ආකාරයකින්, ඔහු විසින් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා වෙත සපයනු ලැබිය යුතු ය.

13. මේ කොටසේ කාර්ය සඳහා, “පිරිවැටුම” යන්නෙන් -

(අ) සංචාරක හෝටලයක් සම්බන්ධයෙන් වන විට, සම්පූර්ණ විකුණුම්වලින් සියයට දහයක් දක්වා වූ සේවා ගාස්තුව සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ප්‍රකාරව එම විකුණුම් මත අයකරනු ලබන එකතු කළ අගය මත බද්ද හැර, එම මුළු විකුණුම්වලින් ලැබුණ හෝ ලැබිය යුතු මුදල් ප්‍රමාණය අදහස් වේ;

(ආ) සංචාරක අනුයෝජිතයකු සම්බන්ධයෙන් වන විට, වෙනත් දේශීය සේවා සපයන්නකු විසින් එම සංචාරක අනුයෝජිතයා වෙත සපයන ලද සේවා සම්බන්ධයෙන් ඔහු විසින් ගෙවන ලද මුදල් සහ 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත ප්‍රකාරව සංචාරක කර්මාන්තයට අදාළව සපයන ලද සේවා මත අයකරන ලද එකතු කළ අගය මත බද්ද හැර සපයනු ලබන සේවාවලින් ලැබූ සම්පූර්ණ මුදල අදහස් වේ ;

(ඇ) සංචාරක සාප්පුවක් සම්බන්ධයෙන් වන විට එවැනි යම් සාප්පුවක නිෂ්පාදන විකිණීමෙන් ලැබෙන මුළු මුදල මත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත ප්‍රකාරව අයකරන ලද එකතු කළ අගය මත බද්ද හැර, එම සම්පූර්ණ විකුණුම්වලින් ලැබුණ හෝ ලැබිය යුතු මුදල අදහස් වේ.

III වන කොටස

1961 අංක 19 දරන අපගමන බදු පනත ඉවත් කිරීම සහ ඉවත් සංතරණ පනත සංශෝධනය කිරීම

14. (මේ කොටසෙහි ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන) 1961 අංක 19 දරන අපගමන බදු පනත මෙයින් ඉවත් කරනු ලැබේ.

15. (1) 2003 සැප්තැම්බර් මස 1 වන දිනට පෙරාතුව මීල දී ගත් ඉවත්යානා ටිකට්පත්වල හෝ නැව් මගින් ගමන් කිරීමට අදාළ ටිකට්පත්වල සන්නකය දරන සියලු තැනැත්තන්, එම ටිකට්පත් වලින් ගමන් කිරීම 2003 සැප්තැම්බර් මස 1 වන දිනට පසුව සිදුවන අවස්ථාවල දී සහ එම ටිකට්පත් මත 2 වන වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති අපගමන බද්ද එකතුකර ගෙන නොමැති අවස්ථාවල දී, මේ පනත යටතේ අපගමන බද්ද වශයෙන් අයවිය යුතු මුදල අවස්ථාවෝචිත පරිදි පිටත්වන ඉවත් නොටුපළේ හෝ වරායේ සිටින නිසි බලධරයා විසින් ලියවිල්ලකින් බලය දෙන ලද නිලධරයකුට ගෙවීමට ඒ තැනැත්තාට නියම කරනු ලැබිය යුතු ය. අපගමන බද්ද යටා පරිදි ගෙවා ඇති බවට නිසි බලධරයා විසින් ලියවිල්ලකින් බලය දෙන ලද නිලධරයා විසින් ටිකට් පතෙහි සටහනක් කළ යුතු ය.

(2) (1) වන උපවගන්තියට අනුකූලව අපගමන බද්ද ගෙවන ලෙස ඉල්ලා සිටිනු ලැබූ විට, එය ගෙවීම ප්‍රතික්ෂේප කරන යම් තැනැත්තකුට, අවස්ථාවෝචිත පරිදි ඉවත් යානයට හෝ නැවට ගොඩවීමට අවසර දෙනු නොලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තියට අනුකූලව අපගමන බද්ද අයකර ගැනීම පැහැර හරින නිසි බලධරයා විසින් ලියවිල්ලකින් බලය දෙන ලද යම් නිලධරයකු, එම බද්ද අයකර ගනු නොලැබූ එක් එක් ටිකට් පත සම්බන්ධයෙන් රුපියල් පන්සියයක දඩයකට යටත් විය යුතු ය.

(4) මේ වගන්තිය යටතේ අපගමන බදු වශයෙන් එකතු කර ගනු ලබන මුදල්, නිසි බලධරයා විසින් ලිඛිතව බලය පවරන ලද නිලධරයා විසින් දිනපතාම නිසි බලධරයා වෙත ගෙවනු ලැබිය යුතු ය. නිසි බලධරයා විසින් එම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. එම බද්දට අදාළ තොරතුරු ඇතුළත් වාර්තාවක් ඒ නිලධරයා විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා වෙත සනිපතා යැවිය යුතු ය.

16. 365 වන අධිකාරය වූ ඉවත් සංතරණ පනතේ 23 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (2අ) උපවගන්තිය ඉවත් කිරීමෙන් ; සහ
- (2) ඒ වගන්තියේ (3) වන උපවගන්තියෙහි “ (2අ) උපවගන්තිය යටතේ ඔහු විසින් එකතුකර ගන්නා ලද අපගමන බදු ඇතුළුව) ” යන වචන අන්තර්ගතය.

**IV වන කොටස**  
**සාමාන්‍ය**

17. (1) මේ පනත යටතේ නියම කිරීමට නියමිත සියලු කාරණා සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමට බලය පවරා ඇති සියලු කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය.

(2) ඉහත සඳහන් කරුණුවල ව්‍යාප්තියට භානියක් නොමැතිව අමාත්‍යවරයා විසින් නියෝග මගින් -

(අ) මෙහෙයවන්නා විසින් අපගමන බද්ද ගෙවීමේ සහ එකතු කිරීමේ ක්‍රමය සහ ආකාරය ;

(ආ) මෙහෙයවන්නකු විසින් නිසි බලධරයා වෙත තැබිය යුතු තැන්පත් මුදලක හෝ එක් අවුරුද්දක් නොඉක්මවන යම් කාලසීමාවක් සඳහා දිය යුතු බැංකු ඇපකරයක ප්‍රමාණය ;

(ඇ) මේ පනත යටතේ එකතු කරගනු ලැබූ බදු බෙද හැරීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය ;

(ඈ) මේ පනතේ කාර්ය සඳහා වාර්තා සෑදීම සහ එම වාර්තාවල ආකෘතිය ;

(ඉ) 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍ර දෙන ලද ආයතන වලින් බද්ද ගෙවීමේ සහ එකතු කිරීමේ ක්‍රමය සහ ආකාරය.

පිළිබඳව විධිවිධාන සලසනු ලැබිය යුතු ය.

18. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 31 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 ඔක්තෝබර් මස 22 වැනි දින]

#### 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

1. මේ පනත 2003 අංක 31 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2003 අංක 10 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-
  - (1) “ 2003 ජූනි මස 30 වන දින දී හෝ ඊට ප්‍රථම කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රකාශයක් කරනු ලැබිය හැකිය ” යන වචන වෙනුවට “ 2003 අගෝස්තු මස 31 වන දින හෝ ඊට ප්‍රථම කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රකාශයක් කරනු ලැබිය හැකි ය” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
  - (2) ඒ උපවගන්තියේ අතුරු විධානයේ “2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරනු ලැබිය හැකි අතර” යන වචන වෙනුවට “2003 අගෝස්තු මස 31 වන දින හෝ ඊට ප්‍රථම ප්‍රකාශයක් කරනු ලැබිය හැකි ය. ඒ ප්‍රකාශය 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය යුතු අතර” යන වචන ආදේශ කිරීමෙන්.
3. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තියේ, එහි (2) වන උපවගන්තියේ අතුරු විධානයේ “මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට මාස තුනක කාලසීමාවක් ඇතුළත” යන වචන වෙනුවට “2003 අගෝස්තු මස 31 වන දින හෝ ඊට ප්‍රථම” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.
4. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 37 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 නොවැම්බර් මස 14 වැනි දින]

### 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

1. මේ පනත, 2003 අංක 37 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. මෙහි (මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ 2 වන වගන්තිය, එහි “මේ පනතේ පළමුවන, දෙවන සහ තුන්වන උපලේඛනවල සඳහන්” යන වචන වෙනුවට “මේ පනතේ පළමුවන, දෙවන, තුන්වන, හතරවන, පස්වන හා හයවන උපලේඛනවල සඳහන්” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය, එහි (1) වන උපවගන්තියේ-

- (1) (අ) ඡේදයේ අතුරු විධානයේ “නොසලකා හැරිය යුතු ය.” යන වචන වෙනුවට “නොසලකා හැරිය යුතු ය ;” යන වචන ආදේශ කිරීමෙන් ;
- (2) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ අතුරු විධානයෙන් ඉක්බිතිව ම මෙහි පනත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(ඉ) සේවයෝජකගෙන් හෝ සේවයෝජක වෙනුවෙන් එම සේවා නියුක්තියට අදාළව වෙනත් තැනැත්තකුගෙන් නොමිලයේ හෝ එම කොටස්වල එවකට පවත්නා වෙළෙඳපළ වටිනාකමට වඩා අඩු මිලකට, ප්‍රතිලාභයක් ලෙස කෙලින්ම හෝ කොටස් මතාස ක්‍රමයක් යටතේ ලැබුණු සමාගම් කොටස් බැහැර කරන අවස්ථාවේ දී ඒවායේ වටිනාකම ;

යම් කොටසක් බැහැර කරන අවස්ථාවේ දී එහි වටිනාකම යන්නෙන් ඒ කොටස අත්කර ගැනීමේ පිරිවැය ඉක්ම වූ-

- (i) විකිණීමක් සම්බන්ධයෙන් වන විට, එය විකුණන දිනයේදී එහි විකුණුම් මිල හෝ වෙළෙඳපොළ වටිනාකම යන මෙයින් වඩා ඉහළ වටිනාකම ;
- (ii) විකිණීමෙන් හැර අනාභිකාරව බැහැර කරන අවස්ථාවක, එම කොටස එසේ බැහැර කරන දිනයේදී පැවති එහි වෙළෙඳපළ වටිනාකම ;
- (iii) එම කොටස විකිණීමෙන් හෝ බැහැර කිරීමෙන් තොරව සේවා නියුක්තයකු සේවා නියුක්තියේ යෙදීම නතර වූ අවස්ථාවක, එම කොටස බැහැර කරන ලද දිනය සේ සලකනු ලබන ඔහු ඒ සේවා යෝජකගේ සේවා නියුක්තියේ සිටි අවසන් දිනට එම කොටසෙහි වෙළෙඳපොළ වටිනාකම,

අදහස් වේ :

එසේ වුව ද, ඒ සේවා යෝජකගේ සේවා නියුක්තියේ යෙදී සිටිය දී සේවා නියුක්තයා මියගිය විටක, එම කොටසක වටිනාකම ශුන්‍ය විය යුතු ය.

එම විකිණීම හෝ බැහැර කරනු ලැබීම හෝ සේවා නියුක්තිය නතරවීම සිදුවූයේ යම් තක්සේරු වර්ෂයක දී ද ඒ වර්ෂයේ දී මීට ඉහතින් වූ විධිවිධානවලට අනුකූලව උද්ගතවන සේවා නියුක්ති ලාභවලින්, මේ ඡේදයේ කාර්ය සඳහා එම ලාභ ඒ තක්සේරු වර්ෂය සඳහා VII වන පරිච්ඡේදයේ අර්ථනුකූලව වූ එකම බදු අයකළ හැකි ආදායමය යන පදනම මත ආදායම් බදු අයකළ යුතු අතර එම බද්ද මේ පනතේ XIV වන පරිච්ඡේදයේ විධිවිධානවලට අනුකූලව අයකරගත යුතු ය :

එසේ වුව ද, එම කොටස බැහැර කිරීමට සේවයෝජක සාධක නොවූ අවස්ථාවක, ඒ සේවා නියුක්තයා එම සේවා නියුක්ති ලාභයෙන් අයවිය යුතු බද්ද මේ පනතේ XIII වන පරිච්ඡේදයේ විධිවිධානවලට අනුකූලව ගෙවිය යුතු ය.”.

4. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය, එකී (ඒ) ඡේදයේ “යම් තක්සේරු වර්ෂයක් සඳහා වූ” යන වචන වෙනුවට, “2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා වූ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.



5. 2001 අංක 8 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තියේ (1) වන උපවගන්තිය, මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ උපවගන්තියේ (ඵ) ඡේදයේ “යම් තක්සේරු වර්ෂයක් තුළ” යන වචන වෙනුවට “2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් තුළ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්; සහ
- (2) ඒ උපවගන්තියේ (ඔ) ඡේදයේ “ඒ තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්තිය හැර වෙනත් සියලු ප්‍රභවයන්ගෙන්” යන වචන වෙනුවට “2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සේවා නියුක්තිය හැර වෙනත් සියලු ප්‍රභවයන්ගෙන්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.

6. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (ඊ) ඡේදයේ “හෝ 21ආ වන” යන වචන හා ඉලක්කම් වෙනුවට “21ආ වන, 21ඇ වන, 21ඈ වන, 21ඉ වන, 21 ඊ වන, 21උ වන හෝ 21ඌ වන” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ;
- (2) ඒ වගන්තියේ (උආ) ඡේදයේ “ඉන් පසු එක් වර්ෂයක් තුළ නම්” යන වචන වෙනුවට “ඉන් පසු එක් වර්ෂයක් තුළ නම්;” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
- (3) ඒ වගන්තිය අගට, මෙහි පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :-

“එ) ඒකක භාරයක හෝ අනෙකුත් අරමුදලක කොටස් හිමියකුට 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව, ඒ ඒකක භාරයෙන් හෝ අනෙකුත් අරමුදලින් බදු අයකළ හැකි ආදායමක් ගෙවන ලද යම් ලාභාංශයක්.”

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) එම වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ “යම් නිවාසයක් හුදෙක් වාසය කිරීමේ කාර්යය සඳහා” යන වචන වෙනුවට,

“2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ඉදි කරන ලද යම් නිවාසයක් හුදෙක් වාසය කිරීමේ කාර්යය සඳහා” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

(2) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළු කිරීමෙන් :-

“(1අ) 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ඉදිකරන ලද යම් නිවාසක අයිතිකරුන්ට, ඒ නිවාස තනිකරම වාසික කාර්ය සඳහා යොදාගෙන ඇත්නම්, ඒ නිවාස ඉදිකිරීම සම්පූර්ණ කළ තක්සේරු වර්ෂයට හා ඉන් ඉක්බිතිව ම එළඹෙන අනුක්‍රමික තක්සේරු වර්ෂ හතර සඳහා උපචිත වන ආදායම, ආදායම් බද්දෙන් නිදහස් වන්නේ ය.”

8. 2001 අංක 8 දරන පනතින් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (අඅ) ඡේදයේ “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවෙන් පිටත, (ඉදිකිරීමේ යෝජනා සම්බන්ධ සේවාවන් ඇතුළත්ව)” යන වචන හා ඉලක්කම් වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“(i) ඒ සමාගම හෝ හවුල් ව්‍යාපාරය විසින් ඒ තක්සේරු වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් පිටත දී (යම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඉටු කරන ලද සේවාවන් ද ඇතුළුව) ඉටු කරන ලද සේවාව වෙනුවෙන් 2001 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ;

(ii) ශ්‍රී ලංකාවේ දී තැනූ හෝ නිෂ්පාදිත යම් භාණ්ඩ සහ ශ්‍රී ලංකාවට ආනයනය කළ යම් භාණ්ඩවලට කිසිම ආකාරයකින් සම්බන්ධ නොවන යම් අක් වෙරළ ව්‍යාපාර වෙනුවෙන්, 2003 අප්‍රේල් 01 වන දින හෝ ඉන්පසුව.” ; සහ

(2) ඒ වගන්තියේ (අභ) ඡේදයේ “තොරතුරු සපයන්නකු විසින් නිලිණයක් වශයෙන්” යන වචන වෙනුවට “යම් තොරතුරු සපයන්නකු විසින්, 2003 අප්‍රේල් 1 වන දිනට පෙර නිලිණයක් වශයෙන්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.

9. 2003 අංක 19 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 21අ වගන්තිය, එහි (2) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා සමාගමකට අදාළව “නිශ්චිත ව්‍යවසාය” යන්නෙන්-

(අ) රුපියල් මිලියන දෙකහමාරකට නොඅඩු ආයෝජනයක් සහිතව ආරම්භ කරන ලද්දාවූ සහ කෘෂිකර්මාන්තය, කෘෂි පිරිසැකසුම් කිරීම, කාර්මික හා යාන්ත්‍රික මෙවලම් නිෂ්පාදනය, විද්‍යුතය, සම්ප්‍රදායික නොවන නිෂ්පාදිත අපනයනය හෝ තොරතුරු තාක්ෂණය සහ සමාන්තර සේවාවෙහි යෙදී සිටින 2002 අප්‍රේල් 1 වන දිනට පෙර සංස්ථාගත කරන ලද යම් සමාගමක් විසින් 2002 අප්‍රේල් 1 වන දින දී හෝ ඉන් පසු අයුත් ව්‍යවසායක් ලෙස ආරම්භ කරන ලද ව්‍යවසායක් හෝ 2002 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව සංස්ථාගත කළ සමාගමක් විසින් ඉහත සඳහන් කටයුතු කරගෙන යන ව්‍යවසායක් ;

(ආ) (i) රුපියල් මිලියන දෙකහමාරකට නොඅඩු ආයෝජනයක් සහිතව ආරම්භ කරන ලද්දාවූ ද, 2002 අප්‍රේල් 1 වන දිනට පෙර සංස්ථාගත කරන ලද යම් සමාගමක් විසින් 2002 අප්‍රේල් 1 වන දින දී හෝ ඉන් පසු අයුත් ව්‍යවසායක් ලෙස ආරම්භ කරන ලද හෝ 2002 අප්‍රේල් 1 වන දින හෝ ඉන්පසුව සංස්ථාගත කළ සමාගමක් විසින් කරගෙන යන යම් නම් කරන ලද ව්‍යාපෘතියක් ; හෝ

(ii) රුපියල් මිලියන දෙසිය පණහකට වැඩි ආයෝජනයක් සහිත,

සහ නියමිත මාර්ගෝපදේශවලට අනුකූල ව්‍යවසායක් අදහස් වේ :

එසේ වුව ද, (ආ) ඡේදයේ (1) වන අනුඡේදයේ සඳහන් ආයෝජනයේ මුදල යම් අපනයන නිෂ්පාදන ගම්මාන සමාගමකට අදාළ නොවිය යුතු ය.

යම් නිශ්චිත ව්‍යවසායක ආදායමට අමතරව වෙනත් යම් වෙළෙඳාමකින් හෝ ව්‍යාපාරයකින් ආදායම් ලබන සමාගමක් සම්බන්ධයෙන් වන විට මෙම වගන්තිය යටතේ ආදායම් බද්දෙන් නිදහස් කිරීම, අදාළ නිශ්චිත ව්‍යවසායෙන් ලබන ලාභ හා ආදායම්වලට පමණක් අදාළ විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා-

(i) “කෘෂිකර්මාන්තය” යන්නෙන්, කවර හෝ විස්තරයකට අයත් ශාඛ වර්ග ඉඩම්වල වගා කිරීම සහ මසුන් ඇති කිරීම අදහස් වේ ;

(ii) “සාම්ප්‍රදායික නොවන නිෂ්පාදිත අපනයනය” යන්නෙන්, 49 වන වගන්තියේ අර්ථනුකූලව සැලකෙන අපනයනය කිරීම් ඇතුළුව, 52 වන වගන්තියේ අර්ථකථනය කර තිබෙන යම් භාණ්ඩ යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යවසායේ මුළු පිරිවැටුමෙන් සියයට අසූවකට නොඅඩුව අපනයනය අදහස් වේ.”

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 21උ වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අයුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර ඒවා ඒ ප්‍රඥප්තියේ 21ඌ වගන්තිය සහ 21ච වගන්ති ලෙස බලපැවැත්විය යුතු ය.

“යම් අවදානම් ප්‍රාග්ධන සමාගමක් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

21ඌ. (1) (2) වන උපවගන්තියේ සඳහන් යම් අවදානම් ප්‍රාග්ධන සමාගමක (23 වන වගන්තියේ) (7) වන උපවගන්තියේ (ආ) ඡේදයේ අර්ථනුකූල ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබූ ලාභ සහ ආදායම් හැර, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල ලාභ සහ ආදායම් ඒ සමාගම විසින් (2) වන උපවගන්තියේ නිශ්චිතව සඳහන් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්නා වූ හා ඒ ආයෝජනය-

(i) පුරෝගාමී ස්වභාවයේ ව්‍යාපෘතියක් වන සහ අගය එකතුවීම හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනයවීම ඒ ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රතිඵලය වන ව්‍යාපෘතියක යෙදී සිටින ;

(ii) තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක් වන ව්‍යාපෘතියක යෙදී සිටින ;

(iii) 21ඉ වගන්තියේ අර්ථනුකූලව, අක්‍රිය හෝ ඌහන ක්‍රියාකාරීත්වයෙන් යුත් කර්මාන්ත පුනරුත්ථාපනයට සම්බන්ධ ව්‍යාපෘතියක් වන ; හෝ

(iv) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් නිශ්චය කොට දක්වනු ලැබිය හැකි වෙනත් යම් ව්‍යාපෘතියක යෙදී සිටින,

සමාගමක සාමාන්‍ය කොටස් මිල දී ගැනීම සඳහා කරන නිශ්චිත ආයෝජනයක් ලෙස හඳුනා ගැනෙන ආයෝජනයක් වන හා ඒ ආයෝජනය, තව ව්‍යාපාර සඳහා බිෂ් ප්‍රාග්ධනය සැපයුමකින් හෝ ආරම්භක ප්‍රාග්ධන සැපයුමකින් හෝ මුද් අවධියේ මූල්‍යකරණ පහසුකම් සැපයුමකින් මූල්‍ය පහසුකම් සැපයීම

වත්තේ නම්, ඒ සමාගමේ වාණිජ ව්‍යාපාර කටයුතු කරගෙන යාම ආරම්භ කළ තක්සේරු වර්ෂයේ සිට අවුරුදු පහක කාලසීමාවකට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය:

එසේ වුව ද -

- (අ) අවදානම් ප්‍රාග්ධන සමාගම 2003 අප්‍රේල් 1 වන දිනට ප්‍රථම වාණිජ ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොමැති විය යුතු ය ; තවද
- (ආ) නිශ්චිත ආයෝජනය, ප්‍රථම ආයෝජනය කරන අවස්ථාව වන විට 1982 අංක 17 දරන සමාගම් පනතේ අර්ථනුකූල ආශ්‍රිත සමාගමක් වන සමාගමකට අදාළව කරන ලද්දක් නොවිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන සලසා තිබෙන සහනය සඳහා සුදුසුකම් ලැබීම පිණිස, එම අවදානම් ප්‍රාග්ධන සමාගම විසින් -

- (i) වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ වර්ෂයේ සිට දෙවන වර්ෂයේ අවසානයේ දී හෝ ඊට ප්‍රථම ඒ සමාගමේ මුළු කොටස් හා ස්කන්ධ ප්‍රාග්ධනයේ ප්‍රමාණයෙන් සියයට හතළිහකට නොඅඩු ප්‍රමාණයක් ;
- (ii) වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ වර්ෂයේ සිට තුන්වන වර්ෂය අවසානයේ දී හෝ ඊට ප්‍රථම, එම සමාගමේ මුළු කොටස් හා ස්කන්ධ ප්‍රාග්ධනයේ ප්‍රමාණයෙන් සියයට අසූවකට නොඅඩු ප්‍රමාණයක් ;
- (iii) වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ වර්ෂයේ සිට හතරවන හා පස්වන වර්ෂවල අවසානයේ දී හෝ ඊට ප්‍රථම එකී හතරවන හා පස්වන වර්ෂ ඇතුළත එම සමාගමේ මුළු කොටස් හා ස්කන්ධ ප්‍රාග්ධන ප්‍රමාණයෙන් සියයට අසූවකට නොඅඩු ප්‍රමාණයක් ;

(1) වන උපවගන්තියේ නිශ්චිතව දැක්වෙන යම් ව්‍යාපෘතියක ආයෝජනය කරනු ලැබ තිබිය යුතු ය: එසේ වුව ද, මේ වගන්තිය යටතේ නිදහස ඉල්ලා සිටි සමාගමක් මේ උපවගන්තියේ විධිවිධානවලට අනුව ක්‍රියා කිරීම පැහැර හරිනු ලැබූ අවස්ථාවක, හෝ වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ වර්ෂය හා ඉන් පසුව එළඹෙන වර්ෂය තුළ ලාභාංශ ප්‍රකාශකර ඇත්නම් මේ වගන්තිය මගින් සලසා දෙන ලද නිදහස ඉවත් කරගන්නා අතර අදාළ වර්ෂ සඳහා තක්සේරු නිකුත් කරනු ලැබේ.

(3) විදේශීය සමාගම්වල ද ආයෝජනය කරනු ලැබිය හැකි අතර එම ආයෝජන, ඒ සමාගම වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ තක්සේරු වර්ෂයේ සිට පිළිවෙලින් දෙවන වර්ෂයේ එම සමාගමේ ස්කන්ධ හා කොටස් ප්‍රාග්ධනයෙන් සියයට දහයකට වැඩි නොවන සහ තුන්වන වර්ෂයේ සහ ඉන් පසුව වර්ෂවල එම සමාගමේ ස්කන්ධ හා කොටස් ප්‍රාග්ධනයෙන් සියයට විස්සකට වැඩි නොවන අවස්ථාවක, ඒ සමාගම වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ තක්සේරු වර්ෂයේ දී සහ ඉන් පසුව එම ආයෝජනය මේ වගන්තියේ කාර්ය සඳහා නිශ්චිත ආයෝජනයක් ලෙස සැලකිය යුතු ය.

(4) එම සමාගම වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කළ තක්සේරු වර්ෂය ද ඇතුළුව, ප්‍රථම අවුරුදු තුන ඇතුළත, මේ වගන්තියේ (2) වන උපවගන්තියෙන් නියමිත අවම ආයෝජන ප්‍රමාණය ඉක්මවන කොටස් මුදල් ප්‍රාග්ධන ප්‍රමාණයක් ආණ්ඩුවේ සුරැකුම්පත්වල ආයෝජනය කරනු ලැබිය හැකි අතර එම ආයෝජනය නිශ්චිත ආයෝජනයක් ලෙස සැලකිය යුතු ය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා “අවදානම් ප්‍රාග්ධන සමාගම” යන්නෙන්, 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත්තා වූ ද රුපියල් මිලියන එක් සියයක නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයක් ඇත්තා වූ ද (1) වන, (2) වන, (3) වන සහ (4) වන උපවගන්තිවල නිශ්චිතව සඳහන් පරිදි වූ ව්‍යාපෘතියක් හා සම්බන්ධව කොටස් ප්‍රාග්ධන ආයෝජන සැපයීමේ ව්‍යාපාරයෙහි යෙදී සිටින්නා වූ ද -

- (i) අදාළ ආයෝජන ක්ෂේත්‍රයෙහි නියමිත පළපුරුද්ද ඇති කළමනාකරණ සමාගමක් සමග තාක්ෂණික සේවා ගිවිසුමකට ඇතුළත් වී ඇත්තා වූ ; හෝ
- (ii) විදේශීය අවදානම් ප්‍රාග්ධන සමාගම් විසින් පුහුණු කරනු ලැබූ වෘත්තීය කාර්ය මණ්ඩලයක් සහ අවශ්‍ය වෘත්තීය අවදානම් ප්‍රාග්ධන කළමනාකරණ පළපුරුද්ද සහිත වෙනත් දේශීය කාර්ය මණ්ඩලයක් සිය සේවා නියුක්තියෙහි ඇත්තා වූ ද.

සමාගමක් අදහස් වේ.

(6) මේ වගන්තියේ කාර්ය සඳහා, වාණිජ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ තක්සේරු වර්ෂය වන්නේ අවදානම් ප්‍රාග්ධන සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධන රුපියල් මිලියන සියයක් බවට පත් වූ වර්ෂය වන අතර 2008 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන වාණිජමය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමකට එය අදාළ නොවිය යුතු ය.”.

සංචාරකයන් සඳහා වලවි නිවාස හෝ විශේෂ සංවර්ධිත බංගලා සැපයීමේ ව්‍යාපාරයෙහි නියුක්ත යම් තැනැත්තකු ආදායම් බද්දෙන් නිදහස් කිරීම

21එ. (1) (2) වන උපවගන්තියේ නිශ්චය කොට දැක්වෙන පරිදි වූ ව්‍යාපාරයක නියුක්ත යම් තැනැත්තකුගේ 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූල (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබූ යම් ලාභ සහ ආදායම් නොවන) ලාභ සහ ආදායම, ඒ ව්‍යාපාරයෙන් ඒ තැනැත්තා ලාභ ඉපයීම ආරම්භ කරන තක්සේරු වර්ෂයෙන් ආරම්භ වන අවුරුදු තුනක කාලසීමාවකට හෝ වාණිජ කටයුතු ආරම්භ කළ දිනයේ සිට ගණන් බලනු ලබන අවුරුදු දෙකකට වඩා පසුව නොවන යම් තක්සේරු වර්ෂයකින් ආරම්භ වන අවුරුදු තුනක කාලසීමාවකට යන මෙයින් පළමුව එළඹෙන කාලසීමාව සඳහා ආදායම් බද්දෙන් නිදහස් වන්නේ ය.

(2) ලියාපදිංචි කිරීමේ දින සිට අවුරුදු දහයක කාලයක් සඳහා වලවි නිවාසවල හෝ විශේෂ සංවර්ධිත බංගලාවල සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා වූ යෝජනා ක්‍රමය යටතේ 2003 අප්‍රේල් මස 1 වන දින හෝ ඒදිනට පසුව 1966 අංක 10 දරන ලංකා සංචාරක මණ්ඩල පනත මගින් පිහිටුවනු ලැබූ ලංකා සංචාරක මණ්ඩලය සමග ලියාපදිංචි වූ යම් තැනැත්තකුට (1) වන උපවගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය.”

11. 2003 අංක 19 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(ඉ) 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා (මේ වගන්තිය යටතේ අඩු කරනු ලැබිය හැකි, ඔහු විසින් 2003 අප්‍රේල් 1 වන දිනට පෙර යම් කාලසීමාවක සිට දරන ලදුව ඉදිරියට ගෙන ආ අලාභයක් නොවන) යම් වෙළෙඳාමක, ව්‍යාපාරයක, වෘත්තියක හෝ රක්ෂාවක අලාභ මුදල පහත දැක්වෙන පරිදි අඩුකරගනු ලැබිය යුතු ය :-

- (i) වෙළෙඳාමකින් හෝ ව්‍යාපාරයකින් සිදු වූ අලාභ වෙළෙඳාම හෝ ව්‍යාපාරවල ව්‍යවස්ථාපිත ආදායමින් ;
- (ii) වෘත්තියකින් සිදු වූ අලාභ වෘත්තිය ව්‍යවස්ථාපිත ආදායමින් ;
- (iii) රක්ෂාවකින් සිදු වූ අලාභ රක්ෂාවක ව්‍යවස්ථාපිත ආදායමින්.

අඩුකර ගත නොහැකි යම් අලාභයක ශේෂයක් ඉදිරියට ගෙන ගොස් ඊළඟ තක්සේරු වර්ෂයේ දී අඩුකර ගැනීම යනාදී වශයෙන්, මේ වගන්තිය යටතේ අලාභ ඉදිරියට ගෙනයාම පිළිබඳ සීමාකිරීම්වලට යටත්ව, ඉහත සඳහන් කළ පරිදි ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩුකර ගත හැකි ය :

එසේ වුවද -

- (i) එම අලාභයෙන් 23 වන වගන්තිය යටතේ අඩු කළ නොහැකි යම් වාර්ෂික ගෙවීමක්, බිම් කුලියක්, රාජ්‍ය භාගයක් හෝ පොලියක් වැඩිපුර ගෙවීම නියෝජනය වන්නේ නම් ;
- (ii) එම අලාභයෙන් 23 වන වගන්තිය යටතේ ක්ෂය කිරීම් සඳහා හෝ අලුත් කිරීමේ පිරිවැය සඳහා හෝ ඉඩහැරීමක් නියෝජනය වන්නේ නම් ;
- (iii) එම අලාභය අඩුකළ හැකි මුළු ව්‍යවස්ථාපිත ආදායම එම තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියනයක් නොඉක්මවන්නේ නම් ;

ඉහත දැක්වෙන විධිවිධාන අදාළ නොවිය යුතු ය.

(2) ඒ වගන්තියේ (1අ) උපවගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :-

“(1අ) යම් තැනැත්තකුගේ තක්සේරු කළ හැකි ආදායමට, යම් රජයේ ආයතනයකින්, 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව XVI අං පරිච්ඡේදයට අනුකූලව ආදායම් බදු අඩුකරගෙන තිබෙන -



(අ) තොරතුරු සපයන්නකු වශයෙන් නිලිණ ගෙවීමේ ක්‍රමයක් යටතේ ඒ තැනැත්තාට ලැබුණු යම් තැගි මුදලක් ;

(ආ) යම් දඩ මුදලක කොටසක් බෙදාහැරීම සඳහා වූ යෝජනා ක්‍රමයක් යටතේ ඒ තැනැත්තාට ලැබුණු දඩ මුදල් කොටසක්,

ඇතුළත් නොවිය යුතු ය. ” ;

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “අවස්ථාවෝචිත පරිදි, මේ පනත යටතේ ඒ අවුරුදු හයේ හෝ අවුරුදු එකොළහේ කාලය තුළ යම් තක්සේරු වර්ෂයක ඔහුගේ මුළු ව්‍යවස්ථාපිත ආදායමින් අඩු කරනු නොලැබූවා වූ ද මුදලක් වන්නේ නම් ඒ මුදල අඩු කරනු ලැබිය යුතු ය.”; යන වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“මේ පනත යටතේ ඒ අවුරුදු හයේ කාලය හෝ අවුරුදු එකොළහේ කාලය තුළ යම් තක්සේරු වර්ෂයක ඔහුගේ මුළු ව්‍යවස්ථාපිත ආදායමින් අඩු කරනු නොලැබූවා වූ ද මුදලක් වන්නේ නම් ඒ මුදල අඩු කරනු ලැබිය යුතු ය :

එසේ වුව ද (ආ) සහ (ඇ) ඡේදවල කවර විධිවිධානයක් කිබුණ ද, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා යම් නිශ්චිත ක්‍රියාකරකමක වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒ ක්‍රියාකාරකමට අදාළව අලාභයක් ඉදිරියට ගෙන යා හැකි උපරිම කාලසීමාව අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබිය හැකි ය ; සහ

(4) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ (අ) ඡේදයේ “හෝ 20 වන වගන්තිය ” යන වචන හා ඉලක්කම් වෙනුවට “හෝ 20 වන වගන්තිය හෝ 21අ වන වගන්තිය හෝ 21ආ වන වගන්තිය හෝ 21ඇ වන වගන්තිය හෝ 21ඈ වන වගන්තිය හෝ 21ඉ වන වගන්තිය හෝ 21ඊ වන වගන්තිය, හෝ 21උ වන වගන්තිය හෝ 21ඌ වන වගන්තිය” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්.

12. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් වැඩි දුරටත් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ -

(අ) (ඒ) ඡේදයේ “ලබාගත් ණය මුදලක් අදහස් වේ.” යන වචන වෙනුවට “ලබාගත් ණය මුදලක් අදහස් වේ ;”; යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) (ඒ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :-

“(ම) 21උ වගන්තිය යටතේ අවුරුදු පහක කාලසීමාවකට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙන සමාගමක් විසින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස්වල, එසේ කොටස් නිකුත් කිරීමේ දී, යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනය කර තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ පහකට අඩු නොවන අවස්ථාවක, එසේ සාමාන්‍ය කොටස්වල ආයෝජනය කර තිබෙන මුදල් ප්‍රමාණයෙන් සියයට පණහක්.”;

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ-

(අ) (අ) ඡේදයේ -

(i) (iv) වන අනුඡේදයේ “රුපියල් එක් ලක්ෂයක් යන මේ දෙකින් වඩා අඩු මුදල නොඉක්මවිය යුතු ය.” යන වචන වෙනුවට “රුපියල් එක් ලක්ෂයක් යන මේ දෙකින් වඩා අඩු මුදල නොඉක්මවිය යුතු ය ;” යන වචන ආදේශ කිරීමෙන් ;

(ii) (vi) වන අනුඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අනුඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(vii) ඒ තක්සේරු වර්ෂයේ දී ඔහු විසින් කරන ලද (2) උපවගන්තියේ (ම) ඡේදයේ සඳහන් යම් සුදුසුකම් ලැබීමේ ගෙවීමක් වෙනුවෙන්, ඔහුගේ තක්සේරු කළහැකි ආදායමෙන් තුනෙන් එකක් හෝ එකී සුදුසුකම් ලැබීමේ ගෙවීම යන මෙයින් වඩා අඩු මුදල නොඉක්මවිය යුතු ය.” ;

(ආ) (ආ) ඡේදයේ,-

(i) (i) වන අනුඡේදයේ “(ආ) සහ (ම) අනුඡේදවල” යන වචන සහ අකුරු වෙනුවට “(ආ), (ඌ) සහ (ම) අනුඡේදවල” යන වචන සහ අකුරු ආදේශ කිරීමෙන් ;

(ii) (ii) වන අනුඡේදයේ “රුපියල් මිලියන දහයක් නොඉක්මවිය යුතු ය” යන වචන වෙනුවට “රුපියල් මිලියන දහයක් නොඉක්මවිය යුතු ය ;”, යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) (iii) (ii) වන අනුඡේදයට ඉක්බිතිවම, පහත දැක්වෙන අනුඡේදය එකතු කිරීමෙන් :-

“(iii) යම් සමාගමක් විසින් කරන ලද (2) වන උපවගන්තියේ (ම) ඡේදයේ සඳහන් සුදුසුකම් ලැබීමේ ගෙවීමක් සම්බන්ධයෙන් වන විට, එය එහි තක්සේරු කළහැකි ආදායමෙන් පහෙන් එකක් හෝ එම සුදුසුකම් ලැබීමේ ගෙවීම යන මෙයින් අඩු මුදල් ප්‍රමාණය නොඉක්මවිය යුතු ය.”.

13. 2002 අංක 10 දරන පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තිය, එහි (2) වන උපවගන්තියේ අතුරු විධානයේ “(3) වන උපවගන්තියේ විධිවිධාන සලසා ඇති” යන වචනවල සිට එම අතුරු විධානයේ අග දක්වා ඇති වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-

“ඒ මුදල—

- (i) 2002 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා වූ විට උපරිම වශයෙන් සියයට විසිපහක අනුප්‍රමාණය මත බදු අයකරනු ලැබිය යුතු ප්‍රාග්ධන ලාභයක් වේ ;
- (ii) 2002 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා වූ විට පළමුවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව බදු අය කරනු ලැබිය යුතු යේවා නියුක්ති අදායමක් වේ. ”

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය, ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයේ “සියයට දහයක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තිය මෙසේ සංශෝධනය කරනු ලැබේ :-

- (1) එම උපවගන්තියේ (අ) ඡේදයේ “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “ 2003 අප්‍රේල් 1 දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට පහළොවක අනුප්‍රමාණය අනුව සහ “2003 අප්‍රේල් 1 වන දිනට පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා මෙම පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කරනු ලැබේ, සහ
- (2) 14 වන ඡේදයේ ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරනු ලැබේ ;  
තව ද,  
(2) එම උපවගන්තියේ (අ) ඡේදයේ “සියයට පහළොවක” යන වචන වෙනුවට “සියයට දහයක” යන වචන ආදේශ කිරීමෙන්. ”.

16. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය, එහි “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

17. ප්‍රධාන ප්‍රඥප්තියේ 36 වන වගන්තිය, එහි “සියයට පහළොවක අනුප්‍රමාණයක් අනුව” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 37 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සියයට පහළොව බැගින් වූ අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “මේ පනතේ පළමුවන උපලේඛනයේ II වන කොටසේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් ; සහ
- (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “මේ පනතේ පළමුවන උපලේඛනයේ II වන කොටසේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන්. ”.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 38 වන වගන්තිය, එහි “සියයට පහළොවක අනුප්‍රමාණයක් මත” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 39 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් ලාභ සහ ආදායම් ඇතුළත් වන්නේ නම්” යන වචනවල සිට ඒ උපවගන්තියේ අවසානය දක්වා ඇති වචන වෙනුවට, මේ පනතේ වෙනත් යම් විධිවිධාන සහ පටහැනිව කුමක් සඳහන් වුව ද, එම නිශ්චිත ලාභ, මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව සඳහන් නිසි අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කරගනු ලැබිය යුතු ය” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

21. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

22. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 අ වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සියයට විස්සක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

23. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 ආ වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව” යන වචන වෙනුවට “පනතේ හයවන උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති උචිත අනුප්‍රමාණය අනුව” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තිය අවසානයට පහත දැක්වෙන අයුත් උපවගන්තිය එකතු කිරීමෙන් :-

“(3) මේ පනතේ කුමක් සඳහන් වුව ද, 21 ඉ වගන්තියේ සඳහන් යම් සමාගමක ලාභ සහ ආදායම ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබුවේ යම් කාලසීමාවක් තුළ ද, එම කාලසීමාව අවසන් වීමෙන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථානුකූලව එම සමාගමේ ලාභ සහ ආදායම මත-

(අ) එම සමාගම මේ පනතේ 40 වන වගන්තියේ සඳහන් යම් ව්‍යවසායක හෝ සාම්ප්‍රදායික නොවන භාණ්ඩ අපනයනය කිරීමෙහි යෙදී සිටින්නේ නම් හෝ යෙදී සිටින බවට සලකනු ලබන්නේ නම්, මේ පනතේ හයවන උපලේඛනයේ අංක 7, 12, හෝ 14 වන අයිතම යටතේ නිශ්චිතව දැක්වෙන උචිත අනුප්‍රමාණය අනුව ;

(ආ) එම සමාගම, ඉහත (අ) ඡේදයේ සඳහන් ව්‍යවසායක් සහ කටයුතු හැර වෙනත් යම් ව්‍යවසායක යෙදී සිටින සමාගමක් නම්, මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන උචිත අනුප්‍රමාණය අනුව,

ආදායම් බදු අයකර ගත යුතු ය.”.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන වගන්තිය, මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ-

(අ) (II) වන අයිතමයේ “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව විය යුතු ය.”. යන වචන වෙනුවට “සියයට පහළොවක අනුප්‍රමාණය අනුව විය යුතුය.” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තිය අගට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“එසේ වුව ද, 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා (අ) සහ (ආ) අනුඡේදවල සඳහන් යම් ලාභාංශයක් වෙනුවෙන් මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව ආදායම් බදු අයකරනු ලැබිය යුතු ය.”. යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “සියයට පහළොවක විය යුතු ය.” යන වචන වෙනුවට “2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට පහළොවක අනුප්‍රමාණයක් අනුව සහ 2003 අප්‍රේල් 1 වන දින දී හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව විය යුතු ය.”. යන වචන ආදේශ කිරීමෙන්.

25. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “ යම් තක්සේරු වර්ෂයක් සඳහා” යන වචන වෙනුවට “2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

26. ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් තක්සේරු වර්ෂයක් සඳහා” යන වචන වෙනුවට, “2003 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

27. ප්‍රධාන ප්‍රඥප්තියේ 44 වන වගන්තියේ, “ යම් සුදුසුකම් ලැබූ අපනයන ලාභ සහ ආදායම ඇතුළත් වන්නා වූ” යන වචනවල සිට ඒ වගන්තියේ අවසානය දක්වා වූ වචන වෙනුවට, “යම් සුදුසුකම් ලැබූ අපනයන ලාභ සහ ආදායම ඇතුළත් වන්නා වූ අවස්ථාවක, එම ආදායමෙන් මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය අනුව ආදායම් බදු අයකර ගනු ලැබිය යුතු ය. ” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

28. ප්‍රධාන ප්‍රඥප්තියේ 45 වන වගන්තියේ “සියයට පහළොවක අනුප්‍රමාණය මත” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන අනුප්‍රමාණ මත” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

29. ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තියේ, “යම් සුදුසුකම් ලැබූ ලාභ සහ ආදායම ඇතුළත් වන්නා වූ” යන වචනවල සිට ඒ වගන්තියේ අවසානය දක්වා ඇති වචන වෙනුවට “යම් සුදුසුකම් ලැබූ ලාභ සහ ආදායම ඇතුළත් වන්නා වූ අවස්ථාවක, ඒ ආදායම මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණ අනුව ආදායම් බද්දට යටත් කරනු ලැබිය යුතු ය. ” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

30. ප්‍රධාන ප්‍රඥප්තියේ 47 වන වගන්තියේ, “සියයට පහළොවක අනුප්‍රමාණය මත” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණය මත” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

31. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තිය මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සියයට පහළොවක අනුප්‍රමාණයත් විය යුතු ය”; යන වචන වෙනුවට “සියයට පහළොවක අනුප්‍රමාණයක් විය යුතු ය;”;

(2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :-

“එසේ වුව ද, 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අයකළ හැකි (අ), (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් යම් ලාභාංශයක් මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන අනුප්‍රමාණ අනුව බද්දට යටත් කරනු ලැබිය යුතු ය” ;

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “සියයට පහළොවක අනුප්‍රමාණය විය යුතු ය.”; යන වචන වෙනුවට “සියයට පහළොවක අනුප්‍රමාණයක් විය යුතු ය; ” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(4) ඒ වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :-

“එසේ වුව ද, 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අයකළ හැකි (අ), (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් යම් ලාභාංශයක්, මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන අනුප්‍රමාණ අනුව බද්දට යටත් කරනු ලැබිය යුතු ය. ”

32. ප්‍රධාන ප්‍රඥප්තියේ 48අ වගන්තියේ, “කොටස් හෝ ඝෘණපත්‍ර ආකාරයෙන්” යන වචනවල සිට ඒ වගන්තියේ අවසානය දක්වා ඇති වචන වෙනුවට මෙහි පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව -

- (i) මුදලින් හෝ මුදල් ගෙවීමේ අණකරයක ආකාරයෙන් නොවන ;
- (ii) බදු අඩුකර ගැනීමට හිමිකම තිබෙන හෝ නොමැති වෙතත් යම් සමාගමකින්, 61 වන වගන්තියේ (1අ) උපවගන්තිය යටතේ බදු අයකර ගැනීමකින් තොරව ලැබුණු, II වන වගන්තිය යටතේ ආදායම් බද්දෙන් නිදහස් ලාභාංශයක්, නොවන ලාභාංශයක්,

ඇතුළත් වන අවස්ථාවක ඒ ලාභාංශයෙන් ලැබෙන ආදායම මත මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන අනුප්‍රමාණය අනුව බදු අය කළ යුතු ය.”;

33. ප්‍රධාන ප්‍රඥප්තියේ 48අ වගන්තියට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 48ආ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :-

“ශ්‍රී ලංකාවට 80කින් ලැබුණු ලාභාංශ සඳහා ආදායම් බදු අනුක්‍රමණය 48ආ. 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකුගේ බදු අයකළ හැකි ආදායමට ශ්‍රී ලංකාවට පිටතින් ලැබුණු ලාභාංශයක් ඇතුළත් වන අවස්ථාවක, එම ආදායම මත, ද්විත්ව බදු අයකිරීම වැළැක්වීම සඳහා පවත්නා යම් ගිවිසුමක විධිවිධානවලට යටත් ව, එම ලාභාංශ නියෝජනය කරන බදු අය කළ හැකි ආදායමෙන් මෙම පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන අනුප්‍රමාණය අනුව බදු අයකරනු ලැබිය යුතු ය.”



34. ප්‍රධාන ප්‍රඥප්තියේ 49 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(අ) (නොග වශයෙන් වන කළු තේ, ක්‍රේස් රබර්, ෂීට් රබර්, ස්කූප් රබර්, රබර් කිරි හෝ අඳුරු පොල් හැර) ඒ නිශ්චිත ව්‍යවසාය විසින් වැඩිමනක් නිෂ්පාදනය කිරීමක් නොමැතිව අපනයනය කිරීම සඳහා යම් වෙළෙඳ ද්‍රව්‍යයක් ;”.

35. ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “මේ වගන්තියේ මතු සඳහන් විධිවිධානවලට අනුකූලව” යන වචන වෙනුවට “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණ අනුව” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තියේ (2) වන හා (3) වන උපවගන්ති ඉවත් කිරීමෙන්.

36. ප්‍රධාන ප්‍රඥප්තියේ 51 වන වගන්තිය, මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (I) වන උපවගන්තියේ “මේ වගන්තියේ මතු සඳහන් විධිවිධානවලට අනුකූලව” යන වචන වෙනුවට, “මේ පනතේ හයවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන නිසි අනුප්‍රමාණ අනුව” යන වචන ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්.

37. ප්‍රධාන ප්‍රඥප්තියේ 52 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) (අ) ඡේදයේ (II) වන උපඡේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපඡේදය ආදේශ කිරීමෙන්:

“(II) නොග වශයෙන් වූ කළු තේ, ක්‍රේස් රබර්, ෂීට් රබර්, ස්කූප් රබර්, රබර් කිරි හෝ අඳුරු පොල් අපනයනය කිරීමෙන් ලබාගන්නේ හෝ නොගන්නේ වුව ද, ලබාගත හැකි වූ යම් මුදල් ප්‍රමාණයක් ; හෝ”

(2) ඒ වගන්තියේ “මේ වගන්තියේ කාර්ය සඳහා සාම්ප්‍රදායික නොවන භාණ්ඩ” යන වචනවල “සිට වෙළෙඳ ද්‍රව්‍යයක් නොවන භාණ්ඩ අදහස් වේ.” යන වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“මේ වගන්තියේ කාර්ය සඳහා සාම්ප්‍රදායික නොවන භාණ්ඩ” යන්නෙන්, නොග වශයෙන් වූ කළු තේ, ක්‍රේස් රබර්, ෂීට් රබර්, ස්කූප් රබර්, රබර් කිරි හෝ අඳුරු පොල් හැර අනෙක් භාණ්ඩ අදහස් වේ.”

38. ප්‍රධාන ප්‍රඥප්තියේ 52 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අඳුරු වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 52අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :-

“9 වන වගන්තියේ (අ), (ආ) උපවගන්ති යටතේ ආදායම් බද්දෙන් නිදහස් කර ඇති පුද්ගලයකු විසින් බදු අය කළ හැකි ආදායම් වෙනුවෙන් ආදායම් බදු ගෙවීම. 52අ. (1) 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා 9 වන වගන්තියේ (1) වන උපවගන්තියේ, (අ) සහ (ආ) ඡේදවල සඳහන් යම් පුද්ගලයකු එකී වගන්ති යටතේ ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබ තිබෙන ඔහුගේ සේවා නියුක්තියෙන් ලබන්නා වූ ලාභ සහ ඊට අමතරව ආදායම් බදු අයකරනු ලැබිය හැකි වෙනත් යම් ලාභ සහ ආදායම් ලබන්නා වූ අවස්ථාවක මේ පනතේ වෙනත් කවර විධිවිධානයක් කිසිදු ද, ඒ තැනැත්තා ලබන ආදායම් බදු අයකරනු ලැබිය හැකි ආදායම් වෙනුවෙන් ගෙවිය යුතු බද්ද, මෙහි පහත දැක්වෙන පරිදි ගණන් බැලිය යුතු ය.

(2) 2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා එවැනි යම් පුද්ගලයකුගේ ව්‍යවස්ථාපිත ආදායමට, මේ වගන්තියේ විධිවිධානවලට යටත් නොවිය යුතු 4 (1) (අ) වගන්තියේ සඳහන් ප්‍රතිලාභ හැර ආදායම් බදු අයකළ හැකි ආදායම, පාරිශ්‍රමික සහ 9 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) සහ (ආ) ඡේදවල සඳහන් වෙනත් ප්‍රතිලාභ ද ඇතුළත් විය යුතු ය.

(3) එක් එක් වර්ෂයේ ඒ පුද්ගලයාගේ තක්සේරු කළ හැකි ආදායම සහ බදු අයකළ හැකි ආදායම පිළිවෙලින් 29 වන වගන්තියේ සහ 30 වන වගන්තියේ විධිවිධාන සලසා ඇති පරිදි නිශ්චය කළ යුතු ය.

(4) එක් එක් තක්සේරු වර්ෂයේ එම බදු අයකළ හැකි ආදායම මත ආදායම් බද්ද මේ පනතේ පළමුවන උපලේඛනයේ නිශ්චිතව දැක්වෙන බදු අනුප්‍රමාණවලට අනුකූලව ගණන් බැලිය යුතු ය.

(5) වෙනත් බදු බැර වාසියක් දීමට ප්‍රථම, මේ පනත යටතේ එක් එක් තක්සේරු වර්ෂය සඳහා නිබන්ධ වෙනත් බදු බැර වාසිවලට අමතරව පහත දැක්වෙන පරිදි ගණන් බලනු ලබන විශේෂ සේවා නියුක්තිය බදු බැර වාසියක් දෙනු ලැබිය යුතු ය.

(6) (අ) විශේෂ සේවා නියුක්ති බදු බැර ගණනය කිරීමේ කාර්ය සඳහා අදාළ තක්සේරු වර්ෂයේ මුළු ව්‍යවස්ථාපිත ආදායම ලෙස (2) වන උපවගන්තියේ සඳහන් කර ඇති පරිදි ගණන් බලන ලද 9 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) සහ (ආ) ඡේදවල සඳහන් බද්දෙන් නිදහස් සේවනියුක්ති ආදායම සැලකිල්ලට ගත යුතු වන අතර එම වර්ෂය සඳහා 29 වන වගන්තිය යටතේ ඉඩදිස හැකි අඩුකිරීම් සහ 30 වන වගන්තිය යටතේ එම තැනැත්තාට එම වර්ෂය සඳහා හිමි දීමනා එම මුළු ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩුකළ විට ශේෂය (ඇත්නම්) බදු අයකළ හැකි ආදායම් ලෙස සලකා පළමුවන උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන අනුප්‍රමාණ අදාළ කරගෙන ඒ අනුව එම බදු අයකළ හැකි ආදායම මත බද්ද ගණනය කළ යුතු ය. ;

(ආ) එසේ ගණනය කළ බදු මුදල විශේෂ සේවා නියුක්ති බදු බැර ලෙස සැලකිය යුතු ය.

(7) (6) වන උපවගන්තිය අනුව ගණන් බලනු ලබන මුළු බදු මුදල් ප්‍රමාණය, විශේෂ සේවනියුක්ති බදු බැර වාසිය විය යුතු අතර, වෙනත් බද්දකට යටත් ආදායම මත හිමි බදු බැරක් අඩුකිරීමට පෙර එය අඩුකළ යුතු ය.

(8) මෙම විශේෂ සේවා නියුක්ති බදු බැර වාසියේ අතිරික්තයක් ඇත්නම් එය ආපසු නොගෙවිය යුතු ය. ”

39. ප්‍රධාන ප්‍රඥප්තියේ 53 වන වගන්තියේ (1) වන උප වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයෙහි “ඇතුළත් නොවන ලෙස සලකනු ලැබිය යුතු ය. ” යන වචන වෙනුවට “ඇතුළත් නොවන ලෙස සලකනු ලැබිය යුතු ය ; ” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ ඡේදය අවසානයට පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :-

“(ඉ) 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට නිහකව වඩා අඩු නොවන අනු ප්‍රමාණයකට මේ වගන්තියේ (1) වන ඡේදය යටතේ ආදායම් බදු ගෙවීමට යම් සමාගමක් යටත් වන අවස්ථාවක එම සමාගමේ බදු අය කළ හැකි ආදායමෙන් සියයට දෙකහමාරකට සමාන මුදලක්, ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ මානව සම්පත් ප්‍රතිලාභ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. ;

එසේ වුව ද, මානව සම්පත් ප්‍රතිලාභ අරමුදල පිහිටුවනු ලබන තුරු, එම බදු මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. ”.

40. ප්‍රධාන ප්‍රඥප්තියේ 57 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියෙහි (ආ) ඡේදයෙහි-

(අ) “ඒ තක්සේරු වර්ෂයෙහි” යන වචන වෙනුවට “යම් තක්සේරු වර්ෂයක් 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන තක්සේරු වර්ෂයක් වන අවස්ථාවක, එම තක්සේරු වර්ෂය තුළ” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ ඡේදයේ (ii) වන උපඡේදයෙහි “නවයෙන් එකකට සමාන මුදලකින් සමන්විත විය යුතු ය.” යන වචන වෙනුවට “නවයෙන් එකකට සමාන මුදලකින් සමන්විත විය යුතු යන ” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන්-

“(ඇ) යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගමේ ප්‍රේෂණ නිබන්තා වූ සහ ඒ තක්සේරු වර්ෂය 2003 අප්‍රේල් 1 වන දින දී හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයක් වන්නා වූ අවස්ථාවක, ඒ සමාගමේ ප්‍රේෂණවල එකතුවෙන් සියයට දහයකට සමාන මුදලකින් ” ; සහ

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයේ “සමාගම් එහි ලාභවලින්” යන වචන වෙනුවට “සමාගමේ බදු අයකළ හැකි ලාභ හා ආදායම සහ ශ්‍රී ලංකාවේ දී ලබන ලාභවලින් බදු අයකරනු ලැබීමට යටත් ඒ සමාගම ශ්‍රී ලංකාවෙහි කරගෙන යන යම් වෙළෙඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් වෙනුවෙන් ඒ සමාගම විසින් හෝ වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත දී ලබන යම් මුදල් ප්‍රමාණයක් ;

41. ප්‍රධාන ප්‍රඥප්තියේ 61 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1අ) උපවගන්තියේ “අඩුකර ගැනීමට හිමිකම තිබිය යුතු ය.” යන වචන වෙනුවට “(8 (අ) වගන්තියේ (ix), (xi), (xv), (xvii), (xx), (xxi), (xxxix), (Liv), (Lxiv), (Lxv), (Lxvi), (Lxxii), (Lxxiii) සහ (Lxxiv) යන අයිතමවල සඳහන් යම් ආයතනයකට ගෙවිය යුතු යම්ලාභාංශය ද හැර) අඩු කර ගත යුතු ය” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ-

(අ) ඒ උපවගන්තියේ අතුරු විධානයේ (ආ) ඡේදයේ “විටෙක, ඒ ලාභාංශයට හෝ ඒ සම්බන්ධයෙන් ; හෝ” යන වචන වෙනුවට “විටෙක, ඒ ලාභාංශයට හෝ ඒ සම්බන්ධයෙන්; හෝ” යන වචන ආදේශ කිරීමෙන්,

(ආ) ඒ වගන්තියේ (4) උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළු කිරීමෙන්,

“(ඇ) 2002 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව, වෙනත් යම් සමාගමකට, (1අ) උපවගන්තිය යටතේ ආදායම් බදු අඩුකර ගැනීමට යටත්ව ලැබුණු යම් ලාභාංශයක මුදලට හෝ ඒ සම්බන්ධයෙන්”.

42. ප්‍රධාන ප්‍රඥප්තියේ 63 වන වගන්තියට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 63අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය.

මෙම පරිච්ඡේදයේ විධිවිධාන පුණ්‍යායතන ආදියට අදාළ නොවිය යුතු බව 63අ. මේ පරිච්ඡේදයේ විධිවිධාන, සංස්ථාවක් වන පුණ්‍යායතනයකට හෝ 96 වන වගන්තිය යටතේ තක්සේරු කරනු ලැබිය හැකි යම් කිසි පුද්ගල මණ්ඩලයකට අදාළ නොවිය යුතු ය.

43. ප්‍රධාන ප්‍රඥප්තියේ 70 වන වගන්තිය, එහි (3) වන උපවගන්තියෙන් ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(4) 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත හෝ එය යටතේ සාදන ලද යම් නියෝගයකට හෝ රීතියකට අනුකූලව, කොටස්, සුරැකුම්පත් හෝ වෙනත් ආයෝජනවල ආයෝජනය කිරීමේ ව්‍යාපාරයෙහි යෙදී සිටින යම් ඒකක භාරයක් හෝ අනෙකුත් අරමුදලක් මේ වගන්තියේ කාර්ය සඳහා යම් නිශ්චිත ක්ෂේත්‍රවල ආයෝජනය කරන ඒකක භාරයක් හෝ අනෙකුත් අරමුදලක් වන්නේ ය.”.

44. ප්‍රධාන ප්‍රඥප්තියේ 96 වන වගන්තිය, එහි (4) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(5) X වන පරිච්ඡේදයේ විධිවිධාන, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වන සහ මේ වගන්තිය යටතේ ආදායම් බදු සඳහා තක්සේරු කරනු ලැබිය හැකි යම් පුද්ගල මණ්ඩලයකට අදාළ නොවිය යුතු ය.”.

45. ප්‍රධාන ප්‍රඥප්තියේ 98 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි “තක්සේරුකරුවකුට සැපයිය යුතු ය.” යන වචන වෙනුවට “තක්සේරුකරුවකුට සැපයිය යුතු ය :” යන වචන ආදේශ කිරීමෙන්.

(2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :-

එසේ වුව ද, යම් තක්සේරු වර්ෂයක් සඳහා පුද්ගලයකුගේ ආදායම හුදෙක් පහත සඳහන් එකකින් හෝ කීපයක එකතුවකින් සමන්විත වන අවස්ථාවක එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් ඉහතකී විධිවිධාන අදාළ නොවිය යුතු ය :-

- (අ) මේ පනතේ 4 වන වගන්තියේ සඳහන් බදු පැනවිය හැකි සේවා නියුක්ති ආදායම රුපියල් හාර ලක්ෂ විසිදහසක් නොඉක්මවනු, ලබන්නා වූ සහ එම දළ ලාභ හා ආදායමෙන් සේව්‍යෝජක විසින් xiv වන පරිච්ඡේදය යටතේ ආදායම් බදු අඩුකර ඇත්තා වූ පුද්ගලයකුට ;
- (ආ) බදු අයකර ගැනීමට යටත් ලාභාංශවලින් 61 වන වගන්තියේ (1අ) වන උපවගන්තිය යටතේ සියයට දහයේ අනුප්‍රමාණය අනුව ආදායම් බදු අඩු කරනු ලැබ ඇති විටෙක ;
- (ඇ) බදු අයකර ගැනීමට යටත් පොලී ආදායමෙන් 122අ හෝ 122ආ වගන්ති යටතේ සියයට දහයක අනුප්‍රමාණය මත ආදායම් බදු අඩුකර ගෙන තිබෙන විටෙක ;

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ, “තක්සේරුකරුවකු විසින්” යන වචන වෙනුවට “නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින්” යන වචන ආදේශ කිරීමෙන් ;

(4) ඒ වගන්තියේ (4) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ;  
“(4අ) යම් තැනැත්තකුට (4) වන උපවගන්තිය යටතේ දැන්වීමක් ලැබුණු විට, ඒ තැනැත්තා විසින්, ඒ දැන්වීම ලැබී දවස් තිහක් ඇතුළත, අදාළ වාර්තාව නිසි වාර්තාවක් කිරීමට අවශ්‍ය විස්තර සපයනු ලැබූව හොත් ඒ වාර්තාව සම්බන්ධයෙන් ඉන් පසුව (3) වන උපවගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.”.

(5) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කරනු ලැබේ :-

“(5) යම් තැනැත්තකු විසින් යම් වෙළෙඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් කරගෙන යන්නා වූ හෝ ක්‍රියාත්මක කරන්නා වූ ද ඒ වෙළෙඳාමෙන්, ව්‍යාපාරයෙන්, වෘත්තියෙන් හෝ රක්ෂාවෙන් ලැබෙන ලාභ සහ ආදායම විවිධ අනුප්‍රමාණ අනුව බදු ගෙවීමට යටත් වන්නා වූ ද අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ඒ එක් එක් ක්‍රියාකාරකමෙන් ලබන ලාභ සහ ආදායම වෙන වෙනම පිළිබිඹුවන පරිදි ගිණුම් පවත්වාගෙන ගොස් ගිණුම් වාර්තා සකස් කළ යුතු ය.”.

(6) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ-

(අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “යම් තැනැත්තකුට දිය හැකි ය.” යන වචන වෙනුවට “යම් තැනැත්තකුට දිය හැකි ය :” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“එසේ වුව ද, අදාළ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට වර්ෂ පහක් ඉකුත් වූ පසුව තක්සේරුකරුවකු විසින් ඒ තැනැත්තාට එවැනි වාර්තා හෝ තොරතුරු සපයන ලෙස නියම නොකළ යුතු ය.”.

(7) ඒ වගන්තියේ (7) වන උපවගන්තියේ-

(අ) (ආ) ඡේදයෙහි “තක්සේරුකරු විසින් කළ හැකි ය.” යන වචන වෙනුවට “තක්සේරුකරු විසින් කළ හැකි ය :” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අතුරු විධානය ඇතුළත් කිරීමෙන්-

“එසේ වුව ද, තක්සේරුකරුවකු විසින් දැන්වීමක්, අදාළ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට වර්ෂ පහක් ඉකුත් වූ පසුව නිකුත් නොකළ යුතු ය.”.

(8) ඒ වගන්තියේ (8) වන උපවගන්තියේ-

(අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “ලිඛිත දැන්වීමක් කළ හැකි ය” යන වචන වෙනුවට “ලිඛිත දැන්වීමක් කළ හැකි ය :” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අතුරු විධානය ඇතුළත් කිරීමෙන්-

“එසේ වුව ද, තක්සේරුකරුවකු විසින් ඒ දැන්වීමක් අදාළ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට වර්ෂ පහක් ඉකුත් වූ පසුව නිකුත් නොකළ යුතු ය.”.

(9) ඒ වගන්තියේ (10) වන උපවගන්තියේ-

(අ) “භාරයෙහි රඳවාගත යුතු ය.” යන වචන වෙනුවට “භාරයෙහි රඳවාගත යුතු ය :” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අතුරු විධානය ඇතුළත් කිරීමෙන්-

“එසේ වුව ද, තක්සේරුකරුවකු විසින් එසේ රඳවා තබා ගැනීම, අදාළ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට වර්ෂ පහක් ඉකුත් වූ පසුව වලංගු නොවිය යුතු ය.”.

46. ප්‍රධාන ප්‍රඥප්තියේ 99 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කාලසීමාව” යන වචන වෙනුවට, “ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත, යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යවස්ථාපිත ආදායම නිශ්චය කර ගැනීම පිණිස අවශ්‍ය විය හැකි සියලු විස්තර” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

(2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ අතුරු විධානයෙහි-

(i) (අ) ඡේදයේ “ඉදිරිපත් කළ යුතු ය ; තව ද” යන වචන වෙනුවට “ඉදිරිපත් කළ යුතු ය :” යන වචන ආදේශ කිරීමෙන් ;

(ii) ඒ අතුරු විධානයේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන්-



“2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, (අ) අනුඡේදය නිල ලැයිස්තුගත පොදු සමාගමක් හෝ රුපියල් මිලියන දෙසිය පණහකට නොඅඩු වාර්ෂික පිරිවැටුමක් සහිත හෝ වර්ෂයකට රුපියල් මිලියන එක් සියයකට නොඅඩු ශුද්ධ ලාභයක් සහිත වෙනත් යම් සමාගමක් හැර අන් කිසි සමාගමකට අදාළ නොවිය යුතු ය ; තව ද”

(iii) ඒ උපවගන්තියේ ඒ අතුරු විධානයේ (ආ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් :—

“2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා (ආ) අනුඡේදය, සමාගමක් නොවන තැනැත්තෙක් හා හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන විට රුපියල් මිලියන පහහකට අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත හෝ රුපියල් මිලියන විසිපහකට අඩු බෙදා දිය හැකි ලාභයක් සහිත හවුල් ව්‍යාපාරයකට හෝ වෙනත් යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට රුපියල් මිලියන විසිපහකට අඩු ශුද්ධ ලාභයක් සහිත තැනැත්තකුට අදාළ නොවිය යුතු ය.”;

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන්—

“2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් මිලියන දෙසිය පණහකට නොඅඩු වාර්ෂික පිරිවැටුමක් හෝ අවස්ථාවෝචිත පරිදි වර්ෂයකට රුපියල් මිලියන එක් සියයකට නොඅඩු ශුද්ධ ලාභයක් හෝ බෙදා දිය හැකි ලාභයක් සහිත, නිල ලැයිස්තුගත පොදු සමාගමකට හෝ වෙනත් යම් තැනැත්තකුට හෝ හවුල් ව්‍යාපාරයකට හෝ පමණක් මේ උපවගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය.”.

(4) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ—

(අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ (ii) වන අනුඡේදයේ “ගණකාධිකාරීවරයෙක් ; හෝ” යන වචන වෙනුවට “ගණකාධිකාරීවරයෙක් ;” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ (iii) වන අනුඡේදයේ “යම් පුද්ගලයෙක්” යන වචන වෙනුවට “යම් පුද්ගලයෙක් ; හෝ” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ (iii) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :—

“(iv) ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි වී තිබෙන, සමුපකාර සමිතිවල විගණනය කිරීම සඳහා බලය දෙනු ලැබ තිබෙන විගණකවරයකු විසින්, අදාළ වර්ෂයේ පිරිවැටුම රුපියල් මිලියන පණහක් නොඉක්මවන ඵ්වැනි යම් සමුපකාර සමිතියක් හා සම්බන්ධව.”;

(ඈ) ඒ උපවගන්තියේ (ආ) අනුඡේදයේ “මුදල් ප්‍රමාණය අදහස් වේ.” යන වචන වෙනුවට “මුදල් ප්‍රමාණය අදහස් වේ ; සහ” යන වචන ආදේශ කිරීමෙන් :—

(ඉ) ඒ උපවගන්තිය අගට මෙහි පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :—

“(ඈ) “ශුද්ධ ලාභය” යන්න යම් වෙළෙඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් සම්බන්ධයෙන් යෙදෙන විට පිළිගත් වාණිජ පරිචයන් සහ ගණක ප්‍රමිතිවලට අනුකූලව නිශ්චය කර ගන්නා ලද ශුද්ධ ලාභය ඉන් අදහස් වේ”.

47. ප්‍රධාන ප්‍රඥප්තියේ 106 වන වගන්තිය, එහි (2) වන උපවගන්තියේ “අඩු කරන ලද ආදායම් බද්ද” යන වචන වෙනුවට “අඩු කර මේ පරිච්ඡේදයේ විධිවිධාන සලසා තිබෙන පරිදි කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරන ලද ආදායම් බද්ද” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

48. ප්‍රධාන ප්‍රඥප්තියේ 118 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) එහි අතුරු විධානයේ (ii) වන ඡේදයේ “සියයට පණහක් නොඉක්මවිය යුතු ය.” යන වචන වෙනුවට “සියයට පණහක් නොඉක්මවිය යුතු ය ;” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) එම වගන්තියේ අතුරු විධානය අගට, පහත දැක්වෙන අටුන් ඡේදය එකතු කිරීමෙන් :—

“(iii) 2002 නොවැම්බර් 6 වන දින වන විට ගෙවිය යුතු ව තිබෙන යම් දණ්ඩන මුදලක්-

- (අ) ගෙවීම පැහැර හැර තිබෙන බද්ද ඒ දිනයේ දී හෝ ඒ දිනයට පෙර ගෙවා ඇති අවස්ථාවක අත්හැර දැමිය යුතු ය ;
- (ආ) ගෙවීම පැහැර හැර තිබෙන බද්දෙන් කොටසක් ඒ දිනයේ දී හෝ ඒ දිනයට පෙර ගෙවා ඇති අවස්ථාවක, එසේ ගෙවන ලද පැහැර හැර තිබුණු බදු මුදලේ කොටසට ආරෝපණය කළ හැකි එම දණ්ඩනයේ ප්‍රමාණානුකූල කොටස අනහර දැමිය යුතු ය.”.

49. ප්‍රධාන ප්‍රඥප්තියේ XVI අ පරිච්ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් පරිච්ඡේදය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ XVI අ පරිච්ඡේදය ලෙස බලාත්මක විය යුතු ය.

“XVI අ පරිච්ඡේදය

**ආණ්ඩුවේ ආයතනයක් විසින් තොරතුරු සැපයූ අයට ගෙවනු ලබන ත්‍යාග මුදල් වලින් සහ ආණ්ඩුව විසින් යම් තැනැත්තකුට ගෙවනු ලබන දඩ මුදල්වල කොටස්වලින් සහ යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ගෙවන ලද ලොතරැයි ත්‍යාග වලින්, සුදුසු සහ ඔට්ටු ඇල්ලීමේ දිනුම් වලින් ආදායම් බදු අඩුකර ගැනීම.**

ත්‍යාග හෝ දඩ හෝ ලොතරැයි දිනුම් ආදිය ගෙවන ආණ්ඩුවේ ආයතනයක් හෝ තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ආදායම් බදු අඩුකර ගත යුතු බව.	132අ. (අ) 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආණ්ඩුවේ ආයතනයක් විසින් ත්‍යාග මුදලක් හෝ දඩ මුදල්වලින් කොටසක් ;  (ආ) යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ලොතරැයි ත්‍යාගයක්, සුදුසු සහ ඔට්ටු ඇල්ලීමේ දිනුමක්,
--	---

යම් තැනැත්තකුට ගෙවනු ලබන අවස්ථාවක දී, අවස්ථාවෝචිත පරිදි එම ත්‍යාග මුදල, දඩ මුදලේ කොටස, ලොතරැයි ත්‍යාගය, සුදු දිනුම් හෝ ඔට්ටු ඇල්ලීමේ දිනුම ගෙවනු ලබන අවස්ථාවේ දී, එම දළ මුදලින් සියයට දහයක අනුප්‍රමාණයට ආදායම් බදු අඩු කර ගත යුතු ය :

එසේ වුව ද, (ආ) ඡේදයේ සඳහන් මුදල් ගෙවීම් සම්බන්ධයෙන් වන විට, එම ගෙවීම් රුපියල් ලක්ෂ පහකට අඩු නොවූ අවස්ථාවල දී පමණක් එසේ බදු මුදල් අඩු කිරීම කළ යුතු ය :

එසේ ම තවදුරටත් යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් මුදලින් හැර ලොතරැයි ත්‍යාගයක්, සුදු හා ඔට්ටු ඇල්ලීමේ දිනුමක් ගෙවනු ලබන අවස්ථාවක එම ලොතරැයි ත්‍යාග, සුදු හා ඔට්ටු ඇල්ලීම් දිනුම් මත අදාළ ආදායම් බදු මුදල කොමසාරිස් ජනරාල්වරයාට ගෙවීමට එම තැනැත්තා යටත් විය යුතු ය.

මේ පරිච්ඡේදය යටතේ අඩු කිරීම් සම්බන්ධයෙන් XV පරිච්ඡේදයේ විධිවිධාන අදාළ විය යුතු බව.

132අ. (1) බැංකු සහ මූල්‍ය ආයතන විසින් ගෙවන ලද පොලියෙන් ආදායම් බදු අඩු කිරීමට, බැංකුවල සහ මූල්‍ය ආයතනවල කාර්ය, ආදායම් බදු අඩු කිරීමේ දී පැහැර හැරීම, බැංකු සහ මූල්‍ය ආයතන මත තක්සේරු කිරීම, අභියාචනා සහ පැහැර හැරීම සඳහා දණ්ඩන යන විෂයයන්ට අදාළ XV පරිච්ඡේදයේ විධිවිධාන, 132අ වගන්තියේ සඳහන් පරිදි ත්‍යාග මුදල්වලින්, දඩ මුදල්වල කොටස්වලින්, ලොතරැයි ත්‍යාග මුදල් වලින්, සුදු දිනුම්වලින් සහ ඔට්ටු ඇල්ලීමේ දිනුම් වලින් ආදායම් බදු අයකිරීමට, එම ත්‍යාග මුදල්, දඩ මුදල්වල කොටස, ලොතරැයි ත්‍යාග, සුදු දිනුම් හෝ ඔට්ටු ඇල්ලීමේ දිනුම් සඳහා මුදල් ගෙවන තැනැත්තන්ගේ හෝ හවුල් ව්‍යාපාරවල කාර්ය, ආදායම් බදු අඩු කිරීමේ දී පැහැර හැරීම, ඒ තැනැත්තන් හෝ හවුල් ව්‍යාපාර මත තක්සේරු නිකුත් කිරීම, අභියාචනා මේ පරිච්ඡේදය යටතේ පැහැර හැරීම සඳහා දණ්ඩනය යන විෂයයන් අවශ්‍ය වෙනස් කිරීම් සහිතව XV පරිච්ඡේදයේ “බැංකු සහ මූල්‍ය ආයතන” යන වචන වෙනුවට “යම් ත්‍යාග මුදලක්, දඩ මුදලක කොටසක්, ලොතරැයි ත්‍යාග, සුදු දිනුමක් හෝ ඔට්ටු ඇල්ලීමේ දිනුම් ගෙවන යම් තැනැත්තෙක් හෝ හවුල් ව්‍යාපාරයක්” සහ “පොළීය” යන වචනය වෙනුවට “යම් ත්‍යාග මුදලක්, දඩ මුදලක කොටසක්, ලොතරැයි ත්‍යාග, සුදු දිනුමක් හෝ ඔට්ටු ඇල්ලීමේ දිනුමක්” යන වචන ඒ පරිච්ඡේදයේ යෙදෙන කවර හෝ විටෙක එලෙස ආදේශ කරනු ලැබූ ලෙස අදාළ විය යුතු ය.

“(2) (අ) (i) යම් ලීන් මාසයක් ඇතුළත යම් තැනැත්තකුට, ; ගෙවන ලද ත්‍යාග මුදල් ප්‍රමාණයේ මුළු එකතුව එක් ත්‍යාග මුදල් ගෙවීමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ ගෙවීම මත ආදායම් බදු එක් එක් මාසයේ අවසාන වැඩ කරන දිනයේ දී අඩුකරගනු ලැබිය යුතු ය.

(ii) යම් මාසයක් තුළ යම් තැනැත්තකුට ගෙවන ලද දඩ කොටස් මුදල්වල මුළු එකතුව එක් දඩ මුදල් කොටසක් ගෙවීමක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ ගෙවීම මත ආදායම් බදු එක් එක් මාසයේ අවසාන වැඩ කරන දිනයේ දී අඩු කරගනු ලැබිය යුතු ය.

(iii) එක් දිනකට යම් තැනැත්තකුට ගෙවන ලද සුදු දිනුම්වල හෝ ඔව්හු ඇල්ලීමේ දිනුම්වල මුළු එකතුව, සුදු දිනුම්වල හෝ ඔව්හු ඇල්ලීමේ දිනුම්වල එක් ගෙවීමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ ගෙවීම් මත ආදායම් බදු ඔහු එම දවස ඇතුළත දී අඩු කරගනු ලැබිය යුතු ය.

(ආ) ලොතරැයි ත්‍යාග සම්බන්ධයෙන් වන විට එකී එක් එක් ත්‍යාගය මුදලින් හෝ අන්‍යාකාරයකින් ගෙවනු ලැබුව ද ඒවා වෙන් වෙන් වශයෙන් වූ ත්‍යාග ලෙස සලකනු ලැබිය යුතු ය.

(3) මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා -

“ත්‍යාග මුදල් ගෙවීම්” යන්නෙන්, තොරතුරු සපයන්නන්ට සහ වෙනත් අයට ත්‍යාග මුදල් ගෙවීම සඳහා යම් යෝජනා ක්‍රමයක් යටතේ ආණ්ඩුව විසින් පිරිනමනු ලබන තැග්ගක් හෝ ගෙවනු ලබන ත්‍යාග මුදලක් අදහස් වේ.

“දඩ මුදලකින් කොටසක්” යන්නෙන්, අයකර ගන්නා ලද දඩ මුදල්වලින් කොටසක් ගෙවීම සඳහා වූ යෝජනා ක්‍රමයට අනුකූලව ආණ්ඩුව විසින් අයකර බෙදාහරිනු ලබන හෝ ගෙවනු ලබන දඩ මුදලකින් කොටසක් අදහස් වේ.

“ලොතරැයි ත්‍යාග මුදල්” යන්නෙන්, ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන යම් ලොතරැයිකින් ප්‍රදානය කරනු ලබන මුදල් හෝ අන්‍යාකාරයක යම් ත්‍යාගයක් අදහස් වේ.

“සුදු දිනුම්” යන්නෙන්, කැපීනෝ ඇතුළු යම් සුදුවක දී හෝ සුදු ක්‍රියාවක දී දිනුම සඳහා ලැබෙන යම් ගෙවීමක් අදහස් වේ.

“ඔව්හු ඇල්ලීමේ දිනුම්” යන්නෙන්, තුරඟ තරඟ පිටියක් ඇතුළත දී හෝ ඉන් පිටත දී දිනුම් සඳහා ලැබෙන යම් ගෙවීමක් අදහස් වේ.

(4) 125 වන වගන්තියේ කවර විධිවිධානයක් තිබුන ද -

(අ) ලොතරැයි දිනුම්වලින් අඩුකර ගන්නා ලද සම්පූර්ණ බදු මුදල් ප්‍රමාණය, සතියේ පළමු දිනයේ දී කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරනු ලැබිය යුතු අතර, සතියේ එම පළමු දිනය වැඩ කරන දිනයක් නොවන අවස්ථාවක ඊළඟ වැඩ කරන දිනයේ දී ප්‍රේෂණය කරනු ලැබිය යුතු ය ;

තව ද, එම මුදල් ප්‍රමාණය, එකී ප්‍රේෂණය කළ දිනයට පෙරාතුව ම වූ ඉරිදා දිනයෙන් අවසන් වූ සතිය තුළ දී අඩු කර ගන්නා ලද බදු මුදලෙහි එකතුව විය යුතු ය ;

(ආ) සුදු ක්‍රීඩාවලින් හෝ ඔව්හු ඇල්ලීමේ දිනුම් වලින් අඩු කර ගන්නා ලද සම්පූර්ණ බදු මුදල් ප්‍රමාණය සතියේ පළමු දිනයේ දී කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරනු ලැබිය යුතු අතර, සතියේ එම පළමු දිනය වැඩකරන දිනයක් නොවන අවස්ථාවක ඊළඟ වැඩ කරන දිනයේ දී ප්‍රේෂණය කරනු ලැබිය යුතු අතර, ප්‍රේෂණය කරනු ලැබිය යුතු එම මුදල් ප්‍රමාණය, එම ප්‍රේෂණය කළ දිනට පෙරාතුව ම වූ ඉරිදා දිනයෙන් අවසන් වූ සතිය ඇතුළත අඩුකර ගන්නා ලද බදු මුදලෙහි එකතුව විය යුතු ය.

50. ප්‍රධාන ප්‍රඥප්තියේ 134 වන වගන්තියේ (5) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) එහි (ආ) ඡේදයේ “එකී වාර්තාව කරන ලද තක්සේරු වර්ෂයේ අවසානයේ සිට වර්ෂ හයක් ඉකුත්වීමෙන් පසුව” යන වචන වෙනුවට “හෝ ආදායම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර නැති අවස්ථාවක, එම වාර්තාව අදාළ වනුයේ නැතහොත් එම වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ යම් අදාළ තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් ද, ඒ අදාළ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට වර්ෂ පහක් ඉකුත් වීමෙන් පසුව” යන වචන ආදේශ කිරීමෙන්,
- (2) ඒ උපවගන්තියේ දෙවන අතුරු විධානයේ “ඒ තක්සේරු වර්ෂය අවසාන වීමෙන් පසු ඕනෑම අවස්ථාවක දී” යන වචන වෙනුවට “ඒ තක්සේරු වර්ෂය අවසාන වීමෙන් පසු වර්ෂ පහක් ඉකුත් වීමට පෙර” යන වචන ආදේශ කිරීමෙන්.

51. ප්‍රධාන ප්‍රඥප්තියේ 136 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ “තක්සේරුකරුවකුගේ” යන වචන වෙනුවට “අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ යම් තක්සේරුකරුවකුගේ තක්සේරුවකට එරෙහිවද, ඒ තක්සේරුව කළ තක්සේරුකරු හැර වෙනත් තක්සේරුකරුවකුගේ යන වචන ආදේශ කිරීමෙන්

(2) (13) වන උපවගන්තියේ -

(අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ (ii) වන උප ඡේදයෙහි “කොමසාරිස් ජනරාල්වරයා හෝ තක්සේරුකරුවකු නොවන වෙනත් යම් තැනැත්තකු විසින්,” යන වචන වෙනුවට “කොමසාරිස් ජනරාල්වරයා හෝ තක්සේරුකරුවකු නොවන වෙනත් යම් තැනැත්තකු විසින් ;” යන වචන ආදේශ කිරීමෙන්.

(ආ) ඒ උපවගන්තිය අවසානයට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“එසේ වුව ද, 2003 අප්‍රේල් මස 1 වැනි දින හෝ ඊට පසු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබුණු අභියාචනයක් එය ලැබුණු දින සිට වර්ෂ දෙකක් ඇතුළත දී තීරණය කළ යුතු ය.”

52. ප්‍රධාන ප්‍රඥප්තියේ 140 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (10) වන උපවගන්තියේ, “කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියවිල්ලකින් දැනුම් දිය යුතු ය.” යන වචන වෙනුවට “කොමසාරිස්වරයා වෙත ලියවිල්ලකින් දැනුම් දිය යුතු ය: ” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ උපවගන්තිය අගට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් :-

“එසේ වුව ද, ඒ අභියාචනයක් විභාග කිරීම ආරම්භ කළ දින සිට අවුරුදු දෙකක් ඇතුළත මණ්ඩලය විසින් අවස්ථාවෝචිත පරිදි එම අභියාචනය පිළිබඳ තීරණය දීම හෝ එහි මතය ප්‍රකාශ කිරීම කරනු ලැබිය යුතු ය ;

එසේ වුව ද, තවදුරටත් යම් අභියාචනයක් විභාග කිරීම මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භවන දිනය වන විට ආරම්භ කර ඇති අවස්ථාවක, එම අභියාචනය පිළිබඳ තීරණය දීම හෝ ඒ පිළිබඳව මතය ප්‍රකාශ කිරීම, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමේ සිට අවුරුදු දෙකක් ඇතුළත කරනු ලැබිය යුතු ය.”

53. ප්‍රධාන ප්‍රඥප්තියේ 141 වන වගන්තියේ (6) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(6අ) අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නඩුවේ තීරණයක් කරන තුරු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක පදනම මත, ආරවුලට කුඩු දී ඇති බදු ප්‍රමාණය සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් අය කර ගත හැකි බදු ප්‍රමාණය සම්බන්ධයෙන්, අතුරු තීරණයක් කළ යුතු ය.

54. ප්‍රධාන ප්‍රඥප්තියේ 144 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) ඡේදයට ඇති අතුරු විධානයෙහි -

(අ) ඒ අතුරු විධානයේ (ii) වන උපඡේදයේ “දණ්ඩන මුදලක් ගෙවීමට යටත් නොවිය යුතු ය.” යන වචන වෙනුවට “දණ්ඩන මුදලක් ගෙවීමට යටත් නොවිය යුතු ය.”, යන වචන ආදේශ කිරීමෙන්.

(ආ) එහි (ii) වන උපඡේදය අවසානයට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් :-

“(iii) 2002 නොවැම්බර් මස 6 වන දින වන විට, කිසියම් දණ්ඩන මුදලක් ගෙවීමට ඇති අවස්ථාවක—

(අ) දණ්ඩන මුදල ගෙවනු ලැබිය යුත්තේ යම් බදු මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන් ද ඒ බදු මුදල 2002 නොවැම්බර් මස 6 වන දින හෝ එදිනට පෙර ගෙවා ඇති අවස්ථාවක එම දණ්ඩන මුදල අත් හරිනු ලැබිය යුතු ය ;

(ආ) ගෙවීම පැහැර හැර ඇති බදු මුදලින් කොටසක් පමණක් 2002 නොවැම්බර් මස 6 වන දින හෝ එදිනට පෙර ගෙවා ඇති අවස්ථාවක, එම බදු මුදලට අදාළ වන එම දණ්ඩන මුදලේ අනුපාතික මුදල පමණක් අත්හරිනු ලැබිය යුතු ය.” ;

(2) ඒ වගන්තියේ (12) වන උපවගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :-

(12අ) කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටුවා තබන ලද යම් බදු මුදලක්, අභියාචනය තීන්දු කරනු ලැබූ විට සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් හෝ ගෙවිය යුතු වුවහොත් එවිට, එම අභියාචනය හා සම්බන්ධව 141 වන



වගන්තිය යටතේ අභියාචනාධිකරණය වෙත කරුණු සැලකිලිමත් කර ඇත්නම් මිස, ගෙවිය යුතු ව තිබෙන යම් මුදලක්, අභියාචනය තීන්දු කරනු ලැබූ දින සිට එක් අවුරුද්දක් ඇතුළත අයකර ගත යුතු ය.

55. ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ :-

**“පළමුවන උපලේඛනය**

(32වන වගන්තිය)

ආදායම් බදු අනුප්‍රමාණය-යම් දේපළ භාරගන්නන්, භාරකරුවන්, පොල්මාකරුවන්, හෝ ඇවරකරුවන් නොවන පුද්ගලයන්

**I වන කොටස**

11 වන කොටසේ සඳහන් කළ පුද්ගලයන් හැර අනෙක් පුද්ගලයන්

2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අයකළ හැකි ආදායමෙහි -

පළමුවන 100,000 සම්බන්ධයෙන්	සියයට 10
ඊළඟ 100,000 සම්බන්ධයෙන්	සියයට 15
ඊළඟ 100,000 සම්බන්ධයෙන්	සියයට 25
බදු අයකළ හැකි ඉතිරි කොටස මත	සියයට 35

**I අ වන කොටස**

2002 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා -

බදු අයකළ හැකි ආදායමෙහි පළමුවන 180,000 සම්බන්ධයෙන්	සියයට 10
බදු අයකළ හැකි ආදායමෙහි ඊළඟ 180,000 සම්බන්ධයෙන්	සියයට 20
බදු අයකළ හැකි ආදායමේ ඉතිරි කොටස මත	සියයට 35

**I ආ කොටස**

2003 අප්‍රේල් මස 1 වන දිනයෙන් හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අය කළ හැකි ආදායමෙහි

පළමුවන රු. 180,000 මත සියයට 10 බදු අය කළ හැකි ආදායමෙහි ඊළඟ රු. 180,000 මත	සියයට 20
බදු අයකළ හැකි ආදායමේ ඉතිරි කොටස මත	සියයට 30

**II වන කොටස**

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන්නා වූ ද 73 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ සහ 37(1) සහ (2) වගන්ති යටතේ නිර්වාසියකු ලෙස සලකනු ලබන්නා වූ ද පුද්ගලයකුට

සියයට 15

**III වන කොටස**

(අ) 32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ සඳහන් සේවා නියුක්තියෙන් ලබන ඇතැම් ලාභවලට අදාළ විය යුතු ආදායම් බදු අනුප්‍රමාණය.

2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා

පළමුවන රු. 500,000 බදු ගෙවිය යුතු ආදායම සම්බන්ධයෙන්

කිසිවක් නැත.

ඊළඟ රු. 150,000 බදු ගෙවිය යුතු ආදායම සම්බන්ධයෙන්	සියයට 5
ඊළඟ රු. 150,000 බදු ගෙවිය යුතු ආදායම සම්බන්ධයෙන්	සියයට 10
ඉතිරි කොටස සම්බන්ධයෙන්	සියයට 15

(ආ) 32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ සඳහන් සේවානියුක්තියෙන් ලබන සෑම සේවා නියුක්තියකුට ම අදාළවන සමාන ක්‍රමයක් යටතේ සේවා යෝජනා විසින් ගෙවා නැතිවීට ආදායම් බදු අනුප්‍රමාණය-

1අ කොටස හෝ 1ආ කොටස ප්‍රකාර උපරිම; සියයට 20 ;

**III අ කොටස**

32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ සඳහන් සේවා නියුක්තියෙන් ලබන ඇතුළු ලාභවලට අදාළ විය යුතු ආදායම් බදු අනුප්‍රමාණ

2002 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා-

පළමුවන රු. 1,000,000 බදු ගෙවිය යුතු ආදායම සම්බන්ධයෙන්	කිසිවක් නැත.	
ඊළඟ රු. 500,000 බදු ගෙවිය යුතු ආදායම සම්බන්ධයෙන්		සියයට 5
ඊළඟ රු. 500,000 බදු ගෙවිය යුතු ආදායම සම්බන්ධයෙන්		සියයට 10
ඉතිරි කොටස සම්බන්ධයෙන්		සියයට 15"

56. ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ :-

**දෙවන උපලේඛනය**

(53 සහ 70 වන වගන්ති)

**සමාගම් - ආදායම් බදු අනුපාතික  
I වන කොටස**

2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා-  
ඒකක භාරයක්, අනෙකුත් අරමුදලක් ඇතුළු සමාගමක් සියයට 35

**I අ කොටස**

2002 අප්‍රේල් මස 1 වන දිනයේ ආරම්භ වූ තක්සේරු වර්ෂය සඳහා-  
ඒකක භාරයක්, අනෙකුත් අරමුදලක් ඇතුළු සමාගමක්-  
තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම රු. 5,000,000 නො ඉක්මවන්නේ නම් සියයට 20  
තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම සියයට 35  
රු. 5,000,000 ඉක්මවන්නේ නම් -

**"1 ආ කොටස**

2003 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, හයවන උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන අනුප්‍රමාණවලට යටත්ව, පහත දැක්වෙන අනුප්‍රමාණ අදාළ විය යුතු ය :-

(තක්සේරු වර්ෂය තුළ දී සාමාජිකයන් 300 ක් හෝ 300කට වැඩි ප්‍රමාණයක් සිටින නිල ලැයිස්තුගත පොදු සමාගමක් හෝ අවදනම් ප්‍රාග්ධන සමාගමක් හෝ ඒකක භාරයක්, අනෙකුත් අරමුදලක් හැර) එම තක්සේරු වර්ෂය තුළ දී සමාගමේ බදු අය කළ හැකි ආදායම රු. 5,000,000 ක් ඉක්මවන අවස්ථාවකදී (මානව සම්පත් ප්‍රතිලාභ අරමුදලට දායක මුදල වන සියයට 2.5 දායක මුදල් ඇතුළුව) සියයට 32.5

තක්සේරු වර්ෂය තුළ සාමාජිකයන් 300ක් හෝ 300 කට වැඩි සංඛ්‍යාවක් සිටින සහ ඒ තක්සේරු වර්ෂයේ දී බදු අයකළ හැකි ආදායම රු. 5,000,000 ඉක්මවන නිල ලැයිස්තුගත පොදු සමාගමක්. (මානව සම්පත් ප්‍රතිලාභ අරමුදලට දායක මුදල වන සියයට 2.5 දායක මුදල් ඇතුළුව) සියයට 30ක්

(ඒකක භාරයක්, අනෙකුත් අරමුදලක් හෝ අවදනම් ප්‍රාග්ධන සමාගමක් නොවන) සමාගමේ බදු අය කළහැකි ආදායම රු. 5,000,000 ක් නොඉක්මවන අවස්ථාවක. සියයට 20

අවදනම් ප්‍රාග්ධන සමාගමක් සියයට 20

ඒකක භාරයක් හෝ අනෙකුත් අරමුදලක් නිශ්චිත ක්ෂේත්‍රවල ලාභ සියයට 10

ඒකක භාරයක් හෝ අනෙකුත් අරමුදලක් නිශ්චිත ක්ෂේත්‍රවල ලාභ නොවන. සියයට 20

57. ප්‍රධාන ප්‍රඥප්තියේ තුන්වන උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) එහි 1 වන අයිතමය වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන් :-  
 “1. ඒකාබද්ධ හිත්දු පවුල්”  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 35  
 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ආරම්භ වූ තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30

(2) එහි 2 වන අයිතමයේ, “පුණ්‍යායතන” යන වචන වෙනුවට “(සංස්ථාපිත මණ්ඩල ඇතුළු) පුණ්‍යායතන” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) එහි 3 වන අයිතමය වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-  
 “3. (අන්තිම කැමති පත්‍ර යටතේ භාරකරුවන් නොවන) පොල්මැකරුවන් සහ (ඇවරකරුවන් නොවන)  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 35  
 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30

(4) එහි 4 වන අයිතමය වෙනුවට, පහත දැක්වෙන අයිතමය ආදේශ කිරීමෙන් -  
 “4. (අන්තිම කැමති පත්‍රය යටතේ භාරකරුවන් ඇතුළුව) භාරකරුවෝ  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 35  
 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30

(5) එහි 5 වන අයිතමය වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-  
 “හවුල් ව්‍යාපාර  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 35  
 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ආරම්භ වූ තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30” ;

(6) එහි 9 වන අයිතමය වෙනුවට, පහත දැක්වෙන අයිතමය ආදේශ කිරීමෙන් :-  
 “9. (ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුව නොවන) ආණ්ඩුවල බදු අයකළ හැකි ආදායම  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 35  
 2003 අප්‍රේල් මස 1 දින හෝ එදිනට පසු ආරම්භ වූ තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30” ;

(7) එහි 10 වන අයිතමය වෙනුවට, පහත දැක්වෙන අයිතමය ආදේශ කිරීමෙන් :-  
 “10. 1971 අංක 35 දරන වෙළෙඳ ව්‍යාපාර (අත්කර ගැනීමේ) පනත යටතේ ආණ්ඩුව සතු කරනු ලැබූ වෙළෙඳ ව්‍යාපාර-  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 35  
 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30” ;

(8) එහි 13 වන අයිතමය වෙනුවට, පහත දැක්වෙන අයිතමය ආදේශ කිරීමෙන් :-  
 “13. (ඉහත සඳහන් පළමුවන සහ දෙවන උපලේඛනවල සඳහන් නොවන) තැනැත්තන් -  
 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 20  
 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 30” ;

58. ප්‍රධාන ප්‍රඥප්තියේ පස්වන උපලේඛනයට ඉක්බිතිව ම පහත දැක්වෙන උපලේඛනය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ හයවන උපලේඛනය ලෙස බලාත්මක විය යුතු ය :-

"හයවන උපලේඛනය .

පළමුවන, දෙවන හා තුන්වන උපලේඛනවල කවර අනුප්‍රමාණයක් නියමිතව තිබුණ ද මෙහි පහත දැක්වෙන අනුප්‍රමාණ අදාළ විය යුතු ය :-

1. ආණ්ඩුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් වෙත සතු කරන ලද දේපළ සම්බන්ධයෙන් ගෙවිය යුතු වන වන්දිය මත වූ සම්පූර්ණ පොලී මුදල මත අයකළ යුතු ආදායම් බදු අනුප්‍රමාණය. (33 වන වගන්තිය) සියයට 10
2. ඇතැම් බැංකු තැන්පතු වලින් ලැබෙන සම්පූර්ණ පොලී මුදල මත අයකළ යුතු ආදායම් බදු අනුප්‍රමාණය (34 වන වගන්තිය) සියයට 10
3. ශ්‍රී ලංකාවෙන් පිටත සමාගම්, හවුල් ව්‍යාපාර සහ පුද්ගල මණ්ඩල විසින් දෙන ලද ණය පිළිබඳ දළ පොලිය මත ආදායම් බදු අනුප්‍රමාණය (35 වන වගන්තිය) සියයට 15
4. ශ්‍රී ලංකාවෙන් පිටත සමාගමකට, හවුල් ව්‍යාපාරයකට හෝ පුද්ගල මණ්ඩලයකට ගෙවිය යුතු රාජ්‍ය භාගය මත ආදායම් බදු අනුප්‍රමාණය (36 වන වගන්තිය) සියයට 15
5. යම් විදේශීය ව්‍යාපාර මුදල් බැංකු ඒකකයක විදේශ ව්‍යවහාර මුදලින් සිදුකරන "මෙතෙර" ගනුදෙනුවකින් උපදින ලාභ සහ ආදායම් මත ආදායම් බදු අනුප්‍රමාණය (38 වන වගන්තිය) සියයට 15
6. සමාගමක් නොවන තැනැත්තකු විසින් පවත්වාගෙන යනු ලබන්නා වූ ද 186 වන සහ 39 වන වගන්තිවල දර්ථ නිරූපණය කර ඇති පරිදි කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය හෝ ඉදිකිරීම් වැඩ සඳහා වූ ව්‍යවසායකින් ලැබෙන ලාභ මත ආදායම් බදු අනුප්‍රමාණය (39 වන වගන්තිය) පළමුවන උපලේඛනය අනුව, නමුත් සියයට 15ක උපරිමයකට යටත් ව.
7. සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන්නා වූ ද 186 වන සහ 40 වන වගන්තිවල දර්ථ නිරූපණය කර ඇති පරිදි කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය හෝ ඉදිකිරීම් වැඩ සඳහා වූ ව්‍යවසායකින් ලැබෙන ලාභ මත ආදායම් බදු අනු ප්‍රමාණය (40 වන වගන්තිය) සියයට 15
8. විශේෂිත නිවාස බැංකුවලට අදාළ ආදායම් බදු අනුප්‍රමාණ (40අ වගන්තිය) සියයට 20
9. 21අ වගන්තිය හෝ 21ඈ වගන්තිය යටතේ ආදායම් බද්දෙන් නිදහස් කරන ලද ඇතැම් සමාගම්වලට එම බද්දෙන් නිදහස් කාලසීමාවට ඉක්බිතිව ම එළඹෙන අවුරුදු දෙකක කාලසීමාවක් සඳහා අදාළ වන අදායම් බදු අනුප්‍රමාණය (40 ආ වගන්තිය) සියයට 10
10. ආදායම් බද්දෙන් නිදහස් කිරීම 21ආ හෝ 21ඇ වගන්තිය යටතේ වන අවස්ථාවක, එම බද්දෙන් නිදහස් කාලසීමාව අවසන් වීමෙන් පසුව ඇතැම් සමාගම්වලට අදාළ වන යම් ආදායම් බදු අනු ප්‍රමාණය (40 ආ වගන්තිය) සියයට 15
11. ආදායම් බද්දෙන් නිදහස් කිරීම 21ආ, 21ඇ හෝ 21ඉ වගන්ති යටතේ වන සහ සියයට 10 හෝ සියයට 15 අනුප්‍රමාණය අදාළ නොවන අවස්ථාවක දී බද්දෙන් නිදහස් කාලසීමාව ඉකුත් වූ පසුව ඇතැම් සමාගම්වලට අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණය (40 ආ වගන්තිය) සියයට 20
12. 40 වන වගන්තියට අනුකූලව බදු අයකළ හැකි ලාභ සහ ශ්‍රී ලංකාවට ආදායමෙන් ගෙවන ලද ලාභාංශවලට සහ ශ්‍රී ලංකාවට බැංකුරින් ලැබී ඇති යම් ලාභාංශවලට සහ 48 අ වගන්තියේ සඳහන් වෙනත් ලාභාංශවලට අදාළ ආදායම් බදු අනුප්‍රමාණය (41 වන වගන්තිය 48(අ) සහ 48(ආ) වගන්තිය). 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 10 .
13. 2014 අප්‍රේල් මස 1 වන දිනට පෙර නිශ්චිත ව්‍යවසායක් කරගෙන යාම ආරම්භ කරන සමාගමක සුදුසුකම් ලැබූ අපනයන ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් වූ ආදායම් බදු අනුප්‍රමාණය (44 වන වගන්තිය) පළමුවන උපලේඛනය අනුව, නමුත් සියයට 15 ක උපරිමයකට යටත්ව
14. 2014 අප්‍රේල් මස 1 වන දිනට පෙර නිශ්චිත ව්‍යවසායක් කරගෙන යාම ආරම්භ කරන සමාගමක් නොවන තැනැත්තන්ගේ සුදුසුකම් ලැබූ අපනයන ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් වූ ආදායම් බදු අනුප්‍රමාණය (44 වගන්තිය) සියයට 15
15. 2015 අප්‍රේල් මස 1 වන දිනට පෙර නිශ්චිත ව්‍යවසායක් කරගෙන යාම ආරම්භ කරන (සමාගමක් නොවන) තැනැත්තන්ගේ සුදුසුකම් ලැබූ අපනයන ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් වූ ආදායම් බදු අනුප්‍රමාණය (46 වගන්තිය) පළමුවන උපලේඛනය අනුව, නමුත් සියයට 15ක උපරිමයකට යටත් ව.
16. 2015 අප්‍රේල් මස 1 වන දිනට පෙර නිශ්චිත ව්‍යවසායක් කරගෙන යාම ආරම්භ කරන සමාගමක සුදුසුකම් ලැබූ අපනයන ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් ආදායම් බදු අනුප්‍රමාණය (47 වන වගන්තිය) සියයට 15
17. අපනයන ලාභ සහ ආදායම් වලින් ලැබෙන ලාභාංශ සම්බන්ධයෙන් ආදායම් බදු අනුප්‍රමාණය (48 වන වගන්තිය) 2003 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට 10
18. යම් තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක සැලකුණු අපනයන සම්බන්ධයෙන් වූ ආදායම් බදු අනුප්‍රමාණය. (49 වන වගන්තිය) පළමුවන උපලේඛනය අනුව සෑම පුද්ගලයකු සඳහා සියයට 15 ක උපරිමයකට යටත්ව සහ සමාගමක් සඳහා සියයට 15



- 19. යම් වාසික සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර සිදු කරන ලද සේවාවන්ගෙන් ලැබෙන ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් වූ ආදායම් බදු අනුප්‍රමාණය. (50 වගන්තිය) කොටස්කරුවන් සම්බන්ධයෙන් වන විට පළමුවන උපලේඛනයට අනුව නමුත් සියයට 15 ක උපරිමයකට යටත්ව සියයට 15
- 20. යම් පුද්ගලයකු හෝ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවකු විසින් විදේශීය ව්‍යවහාර මුදලින් උපයාගත් යම් පඩිතඩි සහ ශාස්තූ මත වූ ආදායම් බදු අනුප්‍රමාණය. (51 වගන්තිය) පළමුවන උප ලේඛනය අනුව නමුත් සියයට 15ක උපරිමයකට යටත්ව.
  
- 59. (අ) මේ පනතේ 9, 13 සහ 32 වන වගන්තිවලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 21අ, 32 සහ 48අ යන වගන්තිවලට කරන ලද සංශෝධන, 2002 අප්‍රේල් මස 1 වන දින දී බලාත්මක වූ ලෙස, සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.
- (ආ) (අ) ඡේදයේ සඳහන් වගන්තිවලට හැර, මේ පනතින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන 2003 අප්‍රේල් මස 1 වන දින දී බලාත්මක වූ ලෙස, සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.
  
- 60. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 43 දරන විසර්ජන (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2003 දෙසැම්බර් මස 18 වැනි දින]

#### 2002 අංක 31 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

1. මේ පනත 2003 අංක 43 දරන විසර්ජන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. 2002 අංක 31 දරන විසර්ජන පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙහි “ රුපියල් නිස් එක් දහස් හයසිය කෝටියක්” යන වචන වෙනුවට “ රුපියල් නිස් හත් දහස් පන්සිය හැටපන් කෝටි හැත්තෑ ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
3. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

### 2003 අංක 44 දරන විසර්ජන පනත

[සහතිකය සටහන් කළේ 2003 දෙසැම්බර් මස 31 වැනි දින]

2004 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලයදීම සඳහා ද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට පුද්ගලිකව කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අන්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනතකි.

1. මේ පනත 2003 අංක 44 දරන විසර්ජන පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (1) යම් වියදමකට බලය දෙන්නා වූ වෙන යම් නීතියකට හානියක් නොමැතිව, මේ පනතෙහි “ 2004 මුදල් වර්ෂය” යනුවෙන් සඳහන් කරනු ලබන 2004 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වී 2004 දෙසැම්බර් මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාවේ සේවා වියදම් සඳහා අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර ඇති රුපියල් නිස්භන් දහස් අටසිය දහසය කෝටි අනුභය ලක්ෂ හැට එක්දහසක් විය යුතු ආණ්ඩුවේ වියදම -

(අ) ඒකාබද්ධ අරමුදලෙන් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට පුද්ගලිකව කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ ගෙවීම සඳහා මෙයින් බලය දෙනු ලබන ගෙවීම් වලින් ; හා

(ආ) ණය වශයෙන් ලබා ගන්නා මුදල්වල සමස්තය රුපියල් කෝටි නිස්භන් දහසක් නොඉක්මවන සේ ආණ්ඩුව සඳහා හා ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ලබා ගැනීමට මෙයින් බලය දෙනු ලබන ණය වශයෙන් ගන්නා මුදල්වලින්,

පියවිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් කළ රුපියල් නිස්භන් දහස් අටසිය දහසය කෝටි අනුභය ලක්ෂ හැට එක්දහසක් වූ මුදල, මේ පනතේ පළමුවන උපලේඛනයේ නියමිත පරිදි වැය කළ හැකි ය.

(3) මේ වගන්තියේ (1) වන උපවගන්තියෙහි විධිවිධාන, ආණ්ඩුව සඳහා හා ආණ්ඩුව වෙනුවෙන් ණය ලබා ගැනීමට බලය දෙනු ලබන වෙන යම් ලිඛිත නීතියක විධිවිධානවලට හානියක් නොමැතිව බලපැවැත්විය යුතු ය.

3. (1) 2004 මුදල් වර්ෂය තුළ දී මේ පනතෙහි දෙවන උපලේඛනයේ 1 වන තීරයෙහි දක්වන එක් එක් කටයුත්තෙන් ආණ්ඩුව ලබන ලැබීම්, ඒ කටයුත්තේ ගිණුමට බැර කළ යුතු අතර, එසේ බැර කරනු ලැබූ ලැබීම්වල එකතුව, ඒ උපලේඛනයේ III වන තීරයෙහි අනුරූපී සටහනෙහි දක්වන අවම සීමාවට අඩු නොවිය යුතු ය. ඒ කටයුත්තෙන් ලබන ශුද්ධ අතිරික්තයක් වේ නම්, එය 2004 මුදල් වර්ෂය අවසන් වී මාස හයක් ඉකුත්වීමට පෙර ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ශුද්ධ අතිරික්තය නිශ්චය කිරීමේ කාර්යය සඳහා, පහත දැක්වෙන ගෙවීම්, එනම් -

(අ) යම් කටයුත්තක ආදායමට අයවිය යුතුව, නිසි අයුරින් ගෙවනු ලැබූ හෝ උපවිත වූ ඒ හෝ එම කටයුත්තේ කාර්ය සාධන, සංස්ථාපන හා වෙනත් වියදම් ; සහ

(ආ) යම් කටයුත්තක වංචල හා නිශ්චල දේපළ ක්ෂයවීම ආවරණය සඳහා ප්‍රතිපාදන,

ඒ එක් එක් කටයුත්තේ ආදායමින් අඩු කළ යුතු ය.

(3) මේ පනතේ දෙවන උපලේඛනයේ ෧ වන තීරයෙහි දක්වන එක් එක් කටයුත්ත සම්බන්ධයෙන්, 2004 මුදල් වර්ෂය තුළ ආණ්ඩුව විසින් දරනු ලබන වියදම, ඒ මුදල් වර්ෂය තුළ දී ඒ කටයුත්තෙන් ආණ්ඩුව ලබන ලැබීම්වලින් ගෙවිය යුතු ය. එහෙත් ඒ වියදම් ඒ උපලේඛනයේ II වන තීරයෙහි අනුරූපී සටහනේ දක්වන උපරිම සීමාව නොඉක්මවිය යුතු ය.

(4) මේ පනතේ දෙවන උපලේඛනයේ I වන තීරයෙහි දක්වන යම් කටයුත්තක් සම්බන්ධයෙන්, 2004 මුදල් වර්ෂය අවසානයේ දී හිඟව ඇති හර ශේෂය, ඒ උපලේඛනයේ IV වන තීරයෙහි අනුරූපී සටහනේ දක්වන උපරිම සීමාව නොඉක්මවිය යුතු ය. තව ද, ඒ මුදල් වර්ෂය අවසානයේ දී ඒ කටයුත්තේ මුළු බැරකම්, ඒ උපලේඛනයේ V වන තීරයෙහි සටහනේ දක්වන උපරිම සීමාව නොඉක්මවිය යුතු ය.

4. 2004 මුදල් වර්ෂය තුළ යම් අවස්ථාවක, මේ පනතේ දෙවන උපලේඛනයේ I වන තීරයෙහි දක්වෙන යම් කටයුත්තකින් ආණ්ඩුව ලබන ලැබීම්, ඒ කටයුත්ත සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් දරනු ලැබූ වියදම් පියවීමට ප්‍රමාණවත් නොවේ නම්, ඒ වියදම් පියවීම සඳහා අවශ්‍ය යයි අමාත්‍යවරයා සලකන මුදල්, ඒකාබද්ධ අරමුදලෙන් හෝ, ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් අරමුදලින් හෝ මුදල් වලින් අත්තිකාරම් වශයෙන් ගෙවිය යුතු යයි ඔහු විසින් නියමයක් මගින් කලින් කල විධාන කරනු ලැබිය හැකි ය. එසේ වුවද, එසේ දෙනු ලබන අත්තිකාරම් මුදල්වල එකතුව ඒ උපලේඛනයේ II වන තීරයේ අනුරූපී සටහනේ දක්වෙන උපරිම වියදම් සීමාව නොඉක්මවිය යුතු ය. ඒ කටයුත්ත වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් එසේ දෙන ලද මුදල් කිසිවක්, අමාත්‍යවරයා විසින් නියමයක් මගින් විධාන කරනු ලබන ආකාරයට ඒකාබද්ධ අරමුදලට ආපසු ගෙවිය යුතු ය.

5. (1) මේ පනතේ පළමුවන උපලේඛනයේ සඳහන් යම් ශීර්ෂයක් යටතේ දක්වෙන යම් වැඩ සටහනක් යටතේ වූ පුනරාවර්තන වියදම්වලට ඒ උපලේඛනයෙහි විධිවිධාන ප්‍රකාර වෙන් කරනු ලැබූවා වූ ද, එහෙත් වියදම් නොකරන ලද්ද වූ හෝ මතුවට වියදම් නොකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වූ ද මුදල් කිසිවක්, ඒ වැඩ සටහනේම මූලධන වියදමේ මුදල් වෙන් කිරීමකට හෝ ඒ ශීර්ෂයේම වෙන යම් වැඩ සටහනක් යටතේ පුනරාවර්තන වියදමේ හෝ මූලධන වියදමේ හෝ මුදල් වෙන් කිරීමකට හෝ, භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ හෝ ඔහු විසින් බලය දෙනු ලැබූ වෙනත් යම් නිලධරයකුගේ හෝ නියමය අනුව මාරු කළ හැකි ය.

(2) මේ පනතේ පළමුවන උපලේඛනයේ සඳහන් යම් ශීර්ෂයක් යටතේ දක්වෙන යම් වැඩ සටහනක් යටතේ වූ මූලධන වියදමට වෙන් කරන ලද කිසිම මුදලක්, එකී වැඩ සටහනෙන් පිටතට මාරු කිරීමට හෝ එකී වැඩ සටහනේ පුනරාවර්තන වියදම් සඳහා වූ මුදල් වෙන් කිරීමකට හෝ මාරු කරනු නොලැබිය යුතු ය.

(3) “ ජාතික අයවැය දෙපාර්තමේන්තුව” ශීර්ෂයෙහි “ රාජ්‍ය සම්පත් කළමනාකරණය” වැඩ සටහන යටතේ, පළමු උපලේඛනයෙහි දැක්වෙන පුනරාවර්තන හෝ මූලධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල් 2 වන උපවගන්තියෙහි විධිවිධානයන්ට යටත්ව, භාණ්ඩාගාරයේ ලේකම්ගේ හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ වෙනත් ඕනෑම නිලධරයකුගේ නියමය මත උපලේඛනයේ වෙනත් ඕනෑම ශීර්ෂයක් යටතේ ඕනෑම වැඩ සටහනකට මාරු කළ හැකි ය. එසේ මාරු කළ මුදල් අදාළ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන පරිපූරක ඇස්තමේන්තුවකින් ආවරණය වූ අයුරින් සැලකිය යුතු ය.

6. (අ) බලය දෙනු ලැබූ වියදම දැරීමට බඳුන්ව සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ලැබීම්, බලාපොරොත්තු වූ මුදල්වලට වඩා අඩු විය හැකි බවට ; හෝ

(ආ) යම් විශේෂ කාර්යයක් හෝ කාර්ය සඳහා මුලින් විසර්ජිත මුදල් තවදුරටත් අවශ්‍ය නොවන බවට.

අමාත්‍යවරයා සෑහීමකට පත්වන අවස්ථාවක, ඒකාබද්ධ අරමුදලින් හෝ බලය දෙනු ලැබූ වියදම් දැරීම සඳහා වූ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් අරමුදලකින් හෝ මුදල්වලින්, තමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ වියදම් කිරීම සඳහා කලින් මුද් හරින ලද මුදල් සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් හෝ ඉවත් කර ගැනීම, අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ අනුමතය ඇතිව කරනු ලැබිය හැකි ය.

7. (1) අමාත්‍යවරයා විසින්, ආණ්ඩුවේ අනුමතය ඇතිව මේ පනතේ දෙවන උප ලේඛනයේ -

(අ) II වන තීරයෙහි, IV වන තීරයෙහි සහ V වන තීරයෙහි දැක්වෙන උපරිම සීමා අතුරෙන් කිසිවක් ;

(ආ) III වන තීරයෙහි දැක්වෙන අවම සීමා,

නියමයක් මගින්, 2005 මැයි මස 31 වන දින හෝ එදිනට පෙර වෙනස් කිරීම හෝ විවර්තනය කිරීම හෝ කරනු ලැබිය හැකිය.

(2) (1) වන උපවගන්තිය යටතේ කරන ලද කිසිම නියමයක්, යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසින් එය අනුමත කර ඇත්නම් මිස, බල නොපැවැත්විය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ එවැනි යම් නියමයක් කරනු ලබන්නේ යම් දිනයක ද, ඒ දිනයට පෙරාතුව ම වූ දිනයක සිට එය බලාත්මක විය යුතු යයි එහි ප්‍රකාශිතව ම සඳහන් වන්නේ නම්, එසේ ප්‍රකාශිතව සඳහන් වන දින සිට එය බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

8. පාර්ලිමේන්තුව විසින්, යෝජනා සම්මතයක් මගින්, මේ පනතේ දෙවන උපලේඛනයෙහි උචිත තීරවලට යම් කටයුත්තක් එකතු කිරීමෙන් සහ -

(අ) ඒ කටයුත්ත සම්බන්ධයෙන් වූ සියලුම උපරිම සීමා හෝ ඉන් යම් සීමාවක් ;

(ආ) ඒ කටයුත්ත සම්බන්ධයෙන් වූ අවම සීමාව,

සඳහා විධිවිධාන සැලසීමෙන් ඒ උපලේඛනය සංශෝධනය කළ හැකි ය.

9. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතුය.